



# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝකිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

අවසාන විමේ දිවුරුම : එම්. මජ්ඣන් සෝලස් කුරේ මහතා විසර්ජන පනත් කෙටුම්පත, 1983 [දහවන වෙන් කළු  
(පානදුර) දිනය] :

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

ශෝක ප්‍රකාශය : පී. ආමර්සි ආරියතිලක මහතා

(ශීර්ෂ 162-166 (සංස්කෘතික කටයුතු); ශීර්ෂ 180 (ප්‍රාදේශීය  
සංවර්ධනය); ශීර්ෂ 2 (අනුමැතිය); ශීර්ෂ 90-95 (පළාත් පාලන,  
නිවාස හා ඉදිකිරීම්); ශීර්ෂ 77 සහ 78 (විදුලි බල හා බල  
ශක්ති) කාරක සභාවෙහිදී සලකා බලන ලදී.



## பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்நடக்கம்

சத்தியப் பிரமாணம்: திரு. எம். மேலின் ஜோசப் குறே (பாணர் ஒதுக்கீட்டுச் சட்டமூலம், 1983 [ஒதுக்கப்பட்ட பத்தாம் நாள்]:  
துறை) குழுவால் ஆராயப்பட்டது [தலைப்புக்கள் 162-166 (கலாசார அலுவல்கள்); தலைப்பு 180 (பிரதேச அபிவிருத்தி),  
தலைப்பு 2 (பிரதம அமைச்சர்); தலைப்புக்கள் 90-95 (உள்ளூர் ராட்சி, வீடமைப்பு, நிர்மாணத்துறை), தலைப்புக்கள் 77 உம் 78 உம் (மின்சக்தி, எரிபொருள்) ]

வினாக்களுக்கு வாய்மூல விடைகள்

அனுதாபத் தீர்மானம்: திரு. பி. காமினி ஆரியதிலக்க

Volume 23  
No. 3

Wednesday  
23rd March 1983

## PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

## PRINCIPAL CONTENTS

OATH OF ALLEGIANCE: MR. M. MERVYN JOSEPH COORAY (PANADURA) APPROPRIATION BILL, 1983 [Tenth Allotted Day]:  
Considered in Committee (Heads 162-166 (Cultural Affairs);  
Head 180 (Regional Development); Head 2 (Prime Minister);  
Heads 90-95 (Local Government, Housing and Construction);  
Heads 77 and 78 (Power and Energy)).

ORAL ANSWERS TO QUESTIONS

VOTE OF CONDOLENCE: MR. P. GAMINI ARIYATILLEKE  
2-A 69607-3,100 (83/03)



පාර්ලිමේන්තුව  
பாராளுமன்றம்  
PARLIAMENT

1983 මැර්තු 23 වන බදාදා  
புதன்மீழமை, 23 மார்ச் 1983  
Wednesday, 23rd March, 1983

ප. සා. 10 ට පාර්ලිමේන්තුව රැස් විය. කථානායකතුමා [ලේ හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා] මූලාසනයට එවිය.

பாராளுமன்றம் மு. ப. 10 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [அல்ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார்] தலைமை வகித்தார்கள்.

The Parliament met at 10 a.m. MR. SPEAKER [AL HAJ M. ABDUL BAKEER MARKAR] in the Chair.

අවනතවීමේ දිවුරුම :

එම්. මර්වින් ජෝර්ජ් කුරේ මහතා (පානදුර)

சத்தியப் பிரமாணம் : திரு. எம். மேவின் ஜோசப் குறே (பாணந்துறை)

OATH OF ALLEGIANCE : MR. M. MERVYN JOSEPH COORAY (PANADURA)

උච්චිත ජෝර්ජ් කුරේ මහතා (පානදුර) නීති පුතාර දිවුරුම දී පොතෙහි අත්සන් කළේය.

திரு. எம். மேவின் ஜோசப் குறே (பாணந்துறை) சட்டத்திற்குள் வேண்டப்பட்டவாறு சத்தியப் பிரமாணம் செய்து சபாபிடத் திருந்த புத்தகத்திற் கைச்சாத்திட்டார்.

Mr. M. Mervyn Joseph Cooray (Panadura) took and subscribed the Oath required by Law; and signed the Book at the Table.

පෙත්සම්

மனுக்கள்

PETITIONS

කථානායකතුමා

சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Hon. Member for Deniyaya.—[Pause.] Not here.

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනලේ)

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி—அத்தனாகல்ல)

(Mr. Lakshman Jayakody—Attanagalla)

එල්ලක්කල හන්ගල්ලේ, නිමල් වේරගොඩ මහතා පහන් ලබා තිබෙන පෙත්සමක් මම ඉදිරිපත් කරමි.

මහජන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි නියෝග කරන ලදී.

பொதுமனுக் குழுவுக்குச் சாட்ட கட்டளையிடப்பட்டது.

Order to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ORAL ANSWERS TO QUESTIONS

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 1.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வின்சன்ட் பெரேரா—பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுக்கள் அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

On behalf of the Hon. Minister of Food and Co-operatives, I ask for one month's time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී. வினாவை மற்றொரு தினத்துக்குச் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

මියගිය බිබිලිවි. කේ. සාදිරිස් මහතා : කොළඹේ වැටුප් කොමිෂන් ජයානුමාන තිරු. උඩිගු. ජේ. ජේතිරිංගල් : සේවුම්ප්පාදාඡ සම්පාඡ

LATE MR. W. K. SADIRIS : UNPAID SALARY

140/83

2. ආචාර්ය බිබිලිවි. දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க—காலி)

(Dr. W. Dahanayake—Galle)

ප්‍රවාහන කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා සහ පුද්ගලික බස් ප්‍රවාහනය පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, ගාල්ලේ, රිරොලිකම්කරුවෙකු ලෙස සේවය කල බිබිලිවි. කේ. සාදිරිස් මහතා 1981 පෙබරවාරි මස 4 වෙනි දින මරණයට පත් වූ අතර, ඔහුගේ භාර්යාව වන ගිංතොට කොස්ගහ වත්තේ පී. ඒ. එල්සි නෝනා නමැත්තියට, මරණයට පත් තැනැත්තාට හිමි 1981 පෙබරවාරි මාසයේ වැටුප මේ දක්වා ගෙවා නැති බව එතුමා දන්නවාද? (ආ) එම මුදල ඇයට ගෙවීම ගැන ඇගේ දරුවන් හයදෙනා විසින් සමාදාන විනිශ්චයකාර වරයෙකු ඉදිරිපිට කැමැත්ත ප්‍රකාශ කොට සහතික කරන ලද ප්‍රකාශයක් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ඇය යවා, ඇති බව එතුමා දන්නවාද? (ඇ) වහාම මෙම ගෙවීම කරන ලෙසට එතුමා නියෝග කරනවාද? (ඈ) නො එසේ නම්, ඒ මන්ද?

போக்குவரத்து அமைச்சரும், போக்குவரத்து சபைகள் அமைச்சரும் தனியார் பஸ் போக்குவரத்து அமைச்சருமான வரைக் கேட்ட வினா : (அ) காலி, இலங்கை அரசாங்கப் புகை யிரதப் பகுதியில் “ட.ரொலி” செலுத்தினராகக் கடமை யாற்றி 1981 பெப்ரவரி 4 ல் மரணமடைந்த திரு. டபிள்யூ.

[ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා]

කේ. සාතිරිස් என்பவரின், கிள்தொட்ட கொல்கஹுவத்தை யில் வசිக்கும் மனைவி திருமதி பி. ஏ. எல்சினோவைக்கு திறந்தவருக்குரிய 1981 பெப்ரவரி சம்பளம் இன்னும் கொடுபடவில்லை என்பதை அவர் அறிவாரா? (ஆ) இக்கொடுப்பனவு தமது தாய்க்கு வழங்கப்படலாமென சம்மதமளித்து இவரது ஆறு பிள்ளைகளும் சமாதான நீதவான் முன்னிலையில் உறுதிப்படுத்திய கடிதமொன்றை இவர் புகையிரதப் பகுதி பொது முகாமையானருக்கு அனுப்பியுள்ளார் என்பதை அவர் அறிவாரா? (இ) இக்கொடுப்பனவுக்கு உடன் உத்தரவிடுவாரா? (ஈ) இல்லையெல், ஏன்?

asked the Minister of Transport and Minister for Transport Boards and Minister for Private Omnibus Transport : (a) Is he aware that Trolleyman Mr. W. K. Sadiris of the Galle C.G.R. died on 4th February 1981 but his wife, Mrs. P. A. Elsenona of Kosgahawatta, Gintota, has not yet been paid the salary for February 1981 due to the deceased. (b) Is he aware that she sent to the General Manager of Railways a letter of consent from their six children who had affirmed before a J.P. that they were consenting to payment being made to the mother? (c) Will he order payment at once? (d) If not, why?

එම්. කුලරත්න මහතා (ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිතුමා) (திரு. எச். குலரத்ந—போக்குவரத்து பிரதி அமைச்சர்) (Mr. H. Kularatne—Deputy Minister of Transport)

(a) Mr. W. K. Sadiris was a Railway pensioner and his death has not been notified to the Chief Accountant, Railway. (b) No. (c) Action has now been initiated to make the payment of pension of Mr. Sadiris for the month of February 1981 to the next of kin. (d) Does not arise.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (கலாநிதி டபிள்யூ. தஹநாயக்க) (Dr. W. Dahanayake)

When will he be paid, Sir?

එම්. කුලරත්න මහතා (திரு. எச். குலரத்ந) (Mr. H. Kularatne)

Almost immediately.

ආර්. ස්ටීවන් ද සොයිසා මහතා : අර්ථසාධක මුදල් (திரு. ஆர். ஸ்டீவன் த சொயிலா : சேமலாப நிதிப் பாக்கிகள்)

MR. R. STEPHEN DE ZOYSA : PROVIDENT FUND DUES

3. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (கலாநிதி டபிள்யூ. தஹநாயக்க) (Dr. W. Dahanayake)

141/83

කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) භාල්ලේ දඩල්ලේ අංක 398 හි පදිංචි කමිකරු අංක 818 දරන, ආර්. ස්ටීවන් ද සොයිසා මහතාට අර්ථ සාධක අරමුදල් ලබාගැනීමට හැකිවන පරිදි අදාළ ලියකියවිලි වෛද්‍ය සහතිකයද සමග ඉදිරිපත් කිරීම තුනී

ලාලි සංස්ථාවේ සහායක ප්‍රතික්ෂේපකර අතපසු කර ඇති බැව් එතුමා දන්නේද? (ආ) 1980 ජූනි මාස වර්ජනයට සහභාගිවීම අර්ථ සාධක හිමිකම් ගෙවීමට බාධාවක් වන්නේද? (ඇ) එසේ නම්, විෂයයට අදාළ නීතිය එතුමා සඳහන් කරනවාද? (ඈ) ආර්. ස්ටීවන් ද සොයිසා මහතාට වහාම අර්ථසාධක අරමුදල ගෙවීමට එතුමා පියවර ගන්නවාද? (ඉ) නො එසේ නම්, ඒ මන්ද?

கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் அமைச்சரைக் கேட்ட வினா : (அ) காலி, தடல்ல 398 இல் வசிக்கும் திரு. ஆர். ஸ்டீவன் த சொயிலா (ஊழியர் இல. 818) என்பவர் தனது சேமலாப நிதிப் பாக்கிகளைப் பெறுவதற்கான வைத்திய சான்றிதழ் உட்பட ஏனைய பத்திரங்களை அனுப்ப ஒட்டுப்பலகைக் கூட்டுத்தாபனத் தலைவர் மறுப்பும் கவனயீனமும் தெரிவித்துள்ளார் என்பதை அவர் அறிவாரா? (ஆ) சேமலாப நிதி பாக்கிகளைப் பெறுவதற்கு 1980 ஆம் ஆண்டு ஜூன் வேலை நிறுத்தம் ஒரு தடையா? (இ) அப்படியாயின் இவ்விடயம் தொடர்பான பொருத்தமான சட்டத்தை அவர் கூறுவாரா? (ஈ) திரு. ஆர். ஸ்டீவன் த சொயிலா தனது சேமலாப நிதி பாக்கிகளை உள்பெற அவர் நடவடிக்கை எடுப்பாரா? (உ) இல்லையெல், ஏன்?

asked the Minister of Industries and Scientific Affairs : (a) Is he aware that the Chairman, Plywood Corporation, refuses and neglects to send up the papers with the medical certificates so that Mr. R. Stephen de Zoysa of 398, Dadalla, Galle, labour No. 818, may obtain his provident fund dues? (b) Is the strike of June 1980 a bar against the payment of provident fund dues? (c) If so, will he cite the relevant law in relation to this subject? (d) Will he take steps to see that Mr. R. Stephen de Zoysa is paid his P. F. dues forthwith? (e) If not, why?

එම්. වින්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வின்சன்ட் பெரேரா) (Mr. M. Vincent Perera)

I answer on behalf of the Hon. Minister of Industries and Scientific Affairs.

(a) I am aware that the Chairman of the Plywood Corporation has handed over the relevant documents. (b) No. (c) Does not arise. (d) Does not arise in view of answer to question (a) above. (e) Does not arise.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (கலாநிதி டபிள்யூ. தஹநாயக்க) (Dr. W. Dahanayake)

Will Mr. Stephen de Zoysa be paid his dues?

එම්. වින්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வின்சன்ட் பெரேரா) (Mr. M. Vincent Perera)

I will bring that to the notice of the Hon. Minister.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (கலாநிதி டபிள்யூ. தஹநாயக்க) (Dr. W. Dahanayake)

From the answers given you must know whether he will be paid his dues.







කළානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 8.

එම්. වින්සන්ට් පෙරේරා මහතා

(திரு. எம். வினசன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

I ask for one month's time on behalf of the Minister of Public Administration and Minister of Plantation Industries.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.

வினாவை மற்றொரு தினத்துக்குச் சமர்ப்பிக்கக் கட்டளையிடப் பட்டது.

Question ordered to stand down.

ශ්‍රේෂ්ඨ ප්‍රකාශය: පී. ගාමිනී ආරියතිලක මහතා

அனுதாபத் தீர்மானம்: திரு. பி. காமினி ஆரியத்திலக்க

VOTE OF CONDOLENCE: MR. P. GAMINI ARIYATILLEKE

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வினசன்ட் பெரேரா—பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுக்கள் அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

Mr. Speaker, I rise today with a deep sense of loss to move a vote of Condolence on the passing away of Mr. Piyadigamage Gamini Ariyatilleke, who represented the constituency of Maskeliya in this House from 1970 to 1977. He was born at Koggala on 27th May 1917. He received his education at Sri Pada College, Hatton, and Mahinda College, Galle, and later joined the Ceylon Technical College, Colombo, where he followed a course of study in engineering.

He started life as a Public Health Inspector in 1939 and served at Norton, Balalla, Maho and Ratnapura. He left the Public Service in 1943, and in 1944 he joined the Madhyama Lanka Bus Company as an Assistant Manager. With the nationalization of the bus services, he joined the Ceylon Transport Board and served in several stations including Kandy and Amparai where he functioned as Depot Manager.

He entered local politics by contesting Ward No. 5 of the Hatton-Dickoya Urban Council, to which he was elected as a nominee of the Lanka Sama Samaja Party. He was a member of that council for well over 15 years and served as its chairman for three years. During his tenure of office as the chairman of the UC he improved the common amenities of the town and established a library.

Turning to national politics, he contested the Maskeliya seat at the General Election of March 1960 as the LSSP candidate and the General Election of 1965 as the SLFP candidate. He was unsuccessful at both elections. He contested the General Election of May 1970 and was returned as the Member for Maskeliya.

On an invitation from the Commonwealth Parliamentary Association, he visited Britain in May 1974.

A devoted Buddhist, he was president of both the Dayaka Sabha of the Nigrodarama Viharaya and the Sasana Arakshaka Samitiya of Hatton.

In his multi-faceted career as a public officer, trade unionist, city father and legislator, he has left his imprint in every sphere of activity he was associated with.

His unassuming and sincere ways endeared him to all those who came in contact with him. He gave of his best to the people. His devoted service to his constituents and the country will be long remembered.

Mr. Speaker, I propose that the condolence of this House be conveyed to the members of the bereaved family.

ඒ. අමිර්තලිංගම් මහතා (විරුද්ධ පාර්ලිමේන්තු නායක තුමා)

(திரு. ஏ. அமிர்தலிங்கம்—எதிர்க்கட்சி முதல்வர்)

(Mr. A. Amirthalingam—Leader of the Opposition)

Mr. Speaker, on behalf of the Tamil United Liberation Front, I wish to associate myself with the sentiments expressed by the Hon. Minister of Parliamentary Affairs and Sports on the passing away of Mr. Ariyatilleke. We had known him as a member of the LSSP and the Chairman of the Hatton-Dickoya Urban Council. I think he was one of the few who stuck to the LSSP through thick and thin, and even at the time when the Language issue was raging in the country, he was one who, along with the LSSP leadership, stood for parity of status for the Sinhala and Tamil languages. He was a progressive-minded person and he was genial and affable in his ways.

On behalf of the Tamil United Liberation Front, I associate myself with the Vote of Condolence and I would request you, Mr. Speaker, to send a copy of these minutes to the bereaved family.

මෙමේන්ට්‍රි පාල සේනානායක මහතා (මැදවේලිය)

(திரு. மைத்திரிபால சேனநாயக்க—மதவாச்சி)

(Mr. Maithripala Senanayake—Medawachchiya)

ගරු කළානායකතුමා, 1970 සිට 1977 දක්වා මේ ගරු සභාවේ මන්ත්‍රීවරයකු ව සිටි ගාමිනී ආරියතිලක මැති තුමාගේ අභාවය ගැන අපගේ සංවේගාත්මක කණගාටු

[මෙහිපල සේනානායක මහතා]  
 බලකා මගින් ඒ පවුලේ අයට දන්වන මෙන් පාර්ලි  
 මේන්තු කටයුතු භාර ගැන ඇමතිතුමා විසින් ඉදිරිපත්  
 කරන ලදුව විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා විසින්  
 ස්ථිර කරන ලද යෝජනාවට අපිත් කොටස් කරසින්  
 වෙන්ව කමතයි.

පළාත් පාලනය ඔස්සේ දේශපාලනයට පිවිසි ආර්ය  
 තිලක මැතිතුමා හටත්-දික්ඛය නගර සභාවේ සභාපති  
 වරයා වශයෙනුත් කාලයක් සේවය කලා. 1960 දීත්,  
 1965 දීත් ලංකා සමසමාජ පක්ෂයෙනුත්, ශ්‍රී ලංකා නිද  
 හස් පක්ෂයෙනුත් පාර්ලිමේන්තු ආසනයකට තරඟ  
 කොට එයින් සාර්ථක ප්‍රතිඵල නොලැබී ගියත්, 1970 දී  
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයකු වශයෙන්  
 තරඟ කොට එතුමා මේ සභාවේ ගැරු මන්ත්‍රීවරයෙකු  
 වශයෙන් පත්වී 1977 දක්වා සේවය කලා.

තමන් නියෝජනය කල මැතිවරණ කොට්ඨාශයේ  
 ඒ අසරණ කමකරු අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට  
 ක්‍රියා කල සෑම අවස්ථාවකදීම එතුමා විශේෂ උනන්දු  
 වකින් හා ඕනෑකමකින් යුක්තව කටා කල බවත්, කට  
 යුතු කල බවත් අපට ප්‍රකාශ කරන්නට පුළුවන්. එතුමන්  
 ගේ අභාවය ගැන අපි ශෝක වන අතරම ඔබ තුමා මාර්ග  
 යෙන් අපේ මේ ගැරු සභාවේ ශෝකය එතුමාගේ පවු  
 ලේ අයට දන්වා යවන මෙන් මම ඉතාමත් ගෞරවයෙන්  
 ඉල්ලා සිටිනවා.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා** (අත්තනගල්ල)  
 (ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි—අත්තනගල්ල)  
 (Mr. Lakshman Jayakody—Attanagalla)  
 ගැරු කථානායකතුමනි, ගැමිනි ආර්යතිලක මහත්මයා—

**මන්ත්‍රීවරයෙක්**  
 (අඟුණකන්ද ඉලාහරා)  
 (A Member)  
 මොන පක්ෂය වෙනුවෙන්ද?

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
 (ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
 (Mr. Lakshman Jayakody)  
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්.

ගැමිනි ආර්යතිලක මහත්මයා මේ ගැරු සභාවේ කල  
 කටයුතු දිනා බැලුවාම එතුමා දක්ෂ දේශපාලකයෙක්  
 පමණක් නොවෙයි, නීතිය පිළිබඳවත් මනා දැනීමක්  
 ඇතිව සිටි කෙනෙකු බව මට කියන්නට පුළුවන්. යම්  
 යම් අවස්ථාවලදී මට එතුමා සමග කිව්වුවෙන් ආශ්‍රය  
 කරන්නට ලැබුණා. එතුමා සමග සාකච්ඡා කල අවස්ථා  
 වලදී මට පෙනී ගියා එවකට වතුකරයේ තිබුණු ද්‍රව්‍ය කම්  
 කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව එතුමා බලවත් ඕනෑ  
 කමකින් කටයුතු කල බව.

ආර්යතිලක මැතිතුමා නියෝජනය කළේ සිංහල හා  
 ද්‍රවිඩ ජනතාව වාසය කරන ප්‍රදේශයක්. ඒ කාල සීමාවේදී  
 තමයි සිරිම-ආස්ත්‍රී ගිවිසුම ක්‍රියාත්මක වුණේ. ඒ ගිවි  
 සුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී අපට පෙනී ගියා එතුමා  
 තම දක්ෂතාවයන් පිළිබිඹු කරමින්, තිසිම වර්ග හේද  
 යකින් ගොරව හැම දෙයක් ගැනම හොඳට කිරි බලා  
 කටයුතු කල බව. එම ගිවිසුම ක්‍රියාත්මක කරන අවස්ථා  
 වේදී එතුමාගෙන් ලැබුණු සහාය අතිවිශිෂ්ඨයි. සිංහල  
 වර්ගයාට අරක්ෂා කරන අතරම, රටින් පිටව යන ද්‍රවිඩ

සහෝදරයින් ගැනත් එතුමා ලොකු ලොකුකමකින්  
 කටයුතු කලා. එතුමාට පුළුල් හදවතක් තිබුණු බව අපට  
 එහිදී පෙනී ගියා එතුමා බොහොම කාරුණික පුද්ගලයෙක්  
 දක්ෂ පුද්ගලයෙක්, වටිනා පුද්ගලයෙක්. එතුමා අප අත  
 රින් වෙන්වීම අපට ලොකු පාඩුවක්, අප පක්ෂය නියෝ  
 ජනයා කල එතුමාට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා  
 කරන අතරම, ඒ ප්‍රාර්ථනය තමුත්තාත්සේ තුළින් ඒ  
 පවුල වෙත ඉදිරිපත් කරන මෙන් මා ඉල්ලා සිටින්නට  
 කමතයි.

**කථානායකතුමා**  
 (ආපාතායකර් අවර්කර්)  
 (Mr. Speaker)

I wish to associate myself with the sentiments  
 expressed by Members on both sides of the House over  
 the passing away of Mr. P. Gamini Ariyatilleke. I  
 direct the Secretary-General of Parliament to make a  
 minute of the Proceedings of today and send copies of  
 same to the members of the bereaved family.

**විසර්ජන පනත් කෙටුම්පත, 1983**

ඉතිරි කිරීමේ පද්ධතිය, 1983  
 APPROPRIATION BILL, 1983

**කරුණ සභාවෙහිදී ගවුරුවන් පලකා බලන ලදී—**  
 [ප්‍රගතිය මාර්තු 22]

[කථානායකතුමා, මූලාශ්‍රයට පිය.]  
 උරුමයේ මෙහෙයුම ආරාධනා පෙරුම.—[දෙර්ජි: මාර්ඡ් 22.]  
 [ආපාතායකර් අවර්කර් තඹයෙහි වැඩිදුරටත්.]  
 Considered further in Committee.—[Progress: March 22]  
 [MR. SPEAKER in the Chair.]

**සභාපතිතුමා**  
 (තඹයා)  
 (The Chairman)

Under the Ministry of Cultural Affairs, the Heads  
 to be considered are Heads 162 to 166. The time set  
 apart for these Heads is from 10.15 a.m. to 11.30 a.m.

**162 වන ශීර්ෂය.—සාස්තානික කටයුතු පිළිබඳ අමාත්‍ය**  
**වරයා**

**1 වන වැඩ සටහන.—සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා—**  
**පුනරාවර්තන වියදම, රු. 83,46,000**

**තඹයා 162.—පණ්පාටු අලුබලයන් අමාත්‍ය**  
 තිසර්ජිත් තිසර්ජිත් 1.—පොතා තිසර්ජිත් පතවිසර්ජිත් ජෙසෙ  
 ජෙසෙ—මිණ්ඩෙලුරු ජෙසෙ, උපා 83,46,000.

**HEAD 162.—MINISTER OF CULTURAL AFFAIRS**  
**Programme 1.—General Administration and Staff**  
**Services—Recurrent Expenditure, Rs. 8,346,000**

**වී. ධර්මලිංගම් මහතා** (මානිපායි)  
 (ති.ල. ඩී. ධර්මලිංගම්—මානිපායි)  
 (Mr. V. Dharmalingam—Manipay)

කෙසේද තඹයා වර්කර්, කලාසාර අමාත්‍ය ජිනි  
 තිසර්ජිත් උපා 10 උපාතකපටුමාක ජෙසෙ තාන් ප්‍රීරීජිකි  
 ජෙසෙ. අදිත ජෙසෙ තිසර්ජිත් ජිල මුකුසිය උපාතකපටුමාක අමාත්‍ය

சரவர்களின் கவனத்திற்கு கொண்டுவர விரும்புகிறேன். கலா சார அமைச்சரவர்களும் நானும் நீண்டகாலமாக, மாணவர்களாக இருந்த காலம் தொடக்கம் நண்பர்களாக இருந்திருக்கிறோம். அப்படிப்பட்ட ஒரு சூழ்நிலையில் கூட அவரது அமைச்சைப் பற்றிச் சில குறிப்புகள் கடுமையாகப் பேச வேண்டியிருக்கின்றது.

இலங்கை பல தேசிய இனங்களைக் கொண்ட ஒரு நாடு என்பதை முதலில் நான் இங்கு வற்புறுத்திக் கூற விரும்புகிறேன். எந்த வொரு வரைவிலக்கணத்திலென்றாலும் சரி—அது ஐக்கிய நாடுகள் சபை வரைவிலக்கணமாக இருக்கலாம், அல்லது சோசலிச வரைவிலக்கணமாக இருக்கலாம்—இந்த நாட்டில் வாழ்ந்த இரு பெரும் தேசிய இனங்களுக்கிடையே பண்டைக் காலம் தொடக்கம் மொழிப் பிரச்சினையோ, மதப் பிரச்சினையோ இருந்ததாகச் சரித்திரம் கூறவில்லை. பண்டைக் காலத்திலிருந்தே தமிழ் மக்களும் சிங்கள மக்களும் ஒன்று சேர்ந்து வாழ்ந்திருக்கிறார்கள். தமிழ் மொழியை அழிக்க வேண்டுமென்றே, சிங்களமொழியை அழிக்க வேண்டுமென்றே அந்த இனத்தவர்கள் கங்கணங்கட்டி நிற்கவில்லை. அது மட்டுமல்ல, இந்த இரு இனங்களுக்கிடையே கலப்புத் திருமணங்கள் கூட நடந்திருக்கின்றன. விஜயனும் அவனுடன் கூடவந்தவர்களும் தமிழ் பெண்களை விவாகம் செய்தார்கள் என்பதையும் நாங்கள் அறிவோம், பண்டைக்காலத்திலேயுள்ள பௌத்த ஆலயங்களிலெல்லாம் சைவசமயத் தெய்வங்கள் இடம் பெற்றிருக்கின்றனவென்பதையும் நாம் அறிவோம். இலங்கை அந்நியர் ஆட்சிக்காலத்தில் இருந்தபொழுது அந்நியர்கள் தங்கள் வசதிக்காக இலங்கையை ஒரே நாடாக்கினார்கள் இலங்கை மீண்டும் சுதந்திரம் அடைந்ததும், இலங்கையில் வாழுகின்ற சிங்கள மக்கள் பெரும் பான்மையினமாக இருந்த காரணத்தினால் இந்நாடு இன்று ஒரு சிங்கள நாடாக மாறியது. ஒரு மொழி—அதாவது சிங்கள மொழி—இந்நாட்டு அரசு மொழியாக இருக்கவேண்டும்; ஒரே சமயம்—அதாவது பௌத்த சமயம்—இந்நாட்டின் பிரதான சமயமாக இருக்கவேண்டும் என்று காலத்துக்குக்காலம் ஆட்சிக்கு வந்த அரசாங்கங்கள் நடவடிக்கைகளை மேற்கொண்டன. அது ஸ்ரீலங்கா சுதந்திரக்கட்சி அரசாங்கமாக இருந்தாலும் சரி, அல்லது ஐக்கிய தேசியக் கட்சி அரசாங்கமாக இருந்தாலும் சரி இலங்கையிலே, சுதந்திரத்துக்குப் பின்னர் ஆட்சிப் பொறுப்பேற்ற ஒவ்வொரு அரசாங்கமும், அந்த அடிப்படையிலேயே பல நடவடிக்கைகளை எடுத்துக்கொண்டன. தமிழ் மக்களுடைய மொழியை ஒழிக்க வேண்டும்—அவர்களுடைய பிரதேசங்களை ஒழிக்கவேண்டும்—அவர்களுடைய கலை, கலாசாரங்களை ஒழிக்கவேண்டும். அவர்களுடைய சரித்திரத்தை ஒழிக்கவேண்டும் என்ற அந்த அடிப்படையிலேயே, சுதந்திரத்துக்குப்பின் இலங்கையை ஆண்ட ஆட்சியாளர்கள் நடவடிக்கை எடுத்து வந்திருக்கிறார்கள்.

சிறப்பாக, கலாசார அமைச்சின் கீழ் இயங்கும் புதை பொருள் ஆராய்ச்சித் திணைக்களம், நான் முன்னர் கூறிய அடிப்படையிலேயே—இன வாத அடிப்படையிலேயே தனது நடவடிக்கைகளைத் துரிதப்படுத்திக் கொண்டது.

ஒரு தேசிய இனம் தனது தேசிய இனத் தன்மையைப் பாதுகாக்க வேண்டும். அந்தத் தேசிய இனத் தன்மை ஒரு தேசிய இனத்திடமிருந்தால் தான் அந்த இனம் தன்மானத்தோடு வாழ முடியும். அந்தத் தேசிய இனம் தன்னுடைய

தன்மானத்தை விட்டுக் கொடுத்தால் ஒரு போதும் அது இந்த நாட்டிலே மாத்திரமல்லாது எந்த நாட்டிலும் வாழ முடியாது.

இந்த வரவு செலவுத் திட்டத்திலே பேசிய தமிழர் விடுதலைக் கூட்டணி கூறுப்பினர்கள். இந்த அரசாங்கமும் இதற்கு முன் இருந்த அரசாங்கமும் உத்தியோகங்கள் வழங்குவதிலும் வேறு பல விடயங்களிலும் தமிழ் மக்களுக்குக் கெதிராக, தமிழ் மக்களுக்குப் பாசுபாடாக நடந்தார்கள் என எடுத்து விளக்கினார்கள். உத்தியோகங்கள் வழங்குவதில் பாசுபாடாக இருந்தாலும், மற்ற விடயங்களில் பாசுபாடாக இருந்தாலும் எமது தனித் தன்மையை அழியாமல் பாதுகாத்துக் கொள்ள முடியும். ஆனால், எமது தனித் தன்மையையும் தேசிய இனத்தின் தன்மையையும் அழிப்பதற்காக அரசாங்கங்கள் நடவடிக்கை எடுத்தால் நாம் ஒரு தேசிய இனமாக வாழ முடியாது. எனவே தான் கலாசார அமைச்சினுடைய கடமை மிக முக்கியமானது எனக் குறிப்பிட விரும்புகிறேன். எமது தனித் தன்மையை அழிப்பதற்கும் பாதுகாப்பதற்கும் இந்த அமைச்சு பல நடவடிக்கைகளை எடுக்கலாம். எடுத்தும் இருக்கிறது;

இலங்கை சுதந்திரம் பெற்றதற்குப் பின் அபிவிருத்தி என்ற அடிப்படையில் எங்களுடைய பிரதேசங்கள் பறிபோனதை நீங்கள் அறிவீர்கள். அதைப் பற்றிப் பல தடவைகள் நாங்கள் இங்கே பேசி இருக்கிறோம். விவசாய அபிவிருத்தி என்ற அடிப்படையில், சிறப்பாகக் கிழக்கு மாகாணத்திலே தமிழ் மக்களுடைய பிரமாண்டமான பிரதேசங்கள்; முக்கியமாக முல்லை மக்களுடைய பிரதேசங்கள் பறி போனதை நீங்கள் அறிவீர்கள்.

**ஃசைபிழை**

(தலைவர்)

(The Chairman)

I think you might have to wind up. There are about 15 to 20 Members to speak. I can give you one minute more.

**வி. டீமலிங்கம் ஃசை**

(திரு. வி. தர்மலிங்கம்)

(Mr. V. Dharmalingam)

Please allow me seven minutes.

**ஃசைபிழை**

(தலைவர்)

(The Chairman)

No, no. One minute more.

**வி. டீமலிங்கம் ஃசை**

(திரு. வி. தர்மலிங்கம்)

(Mr. V. Dharmalingam)

No, Sir. How can I finish?

**ஃசைபிழை**

(தலைவர்)

(The Chairman)

I cannot help it. There are—

**வி. டிபீலிங்ஹி மஹா**

(திரு. வி. தர்மலிங்கம்)

(Mr. V. Dharmalingam)

I am moving the cut, Sir.

**சபாபதிபுது**

(தலைவர்)

(The Chairman)

Do not argue. I am giving you ten minutes.

**வி. டிபீலிங்ஹி மஹா**

(திரு. வி. தர்மலிங்கம்)

(Mr. V. Dharmalingam)

I started only at 10.20, Sir.

**சபாபதிபுது**

(தலைவர்)

(The Chairman)

That is why I am giving you ten minutes. If I give you more, I cannot give a chance for the others. If the others are not speaking, I do not mind giving you five more minutes.

**கா. சபா. ஓரநீதிமஹி மஹா (கிபிபி)**

(திரு. கா. பொ. இரத்தினம்—ஊர்காவறறுறை)

(Mr. K. P. Ratnam—Kayts)

I withdraw my rights to speak. I withdraw my name.

**சபாபதிபுது**

(தலைவர்)

(The Chairman)

On that basis, Yes.

**வி. டிபீலிங்ஹி மஹா**

(திரு. வி. தர்மலிங்கம்)

(Mr. V. Dharmalingam)

தலைவரவர்களே, நான் கூறியதுபோல அபிவிருத்தி என்ற அடிப்படையிலே கிழக்கு மாகாணத்திலே எங்களுடைய பிரதேசங்கள் பறி போனதை நீங்கள் அறிவீர்கள். அதற்கு முன் இலங்கையிலே பல பாகங்களிலும் வாழ்ந்த தமிழ் மக்களுடைய பிரதேசங்கள் பறி போனதையும் தமிழ் மக்கள் சிங்கள மக்களாக மாற வேண்டிய சூழ்நிலையும் நிர்ப்பந்தமும் ஏற்பட்டதையும் நீங்கள் அறிவீர்கள். அனூராதபுரத்திலே முதன் முதலாக உதவி அரசாங்க அதிபராகப் பதவி ஏற்கப் போன ஆங்கிலேயர் ஒருவர் 1843 அல்லது 1844 ஆம் ஆண்டிலே நனைக்கிறேன்—புத்தளத்திலிருந்து அனூராதபுரத்துக்குத் தரைப் பாதையாக வந்தார். இரண்டரை நாட்கள் அவர் பிரயாணம் செய்யவேண்டி இருந்தது. அந்த இரண்டரை நாட்களுக்குள் அவர் வந்து தங்கிய இடங்களிலெல்லாம் அவரைச் சந்தித்தவர்கள் தமிழ் மொழியிலே தான் அவரோடு பேசினார்கள் என்பதை அவருடைய உயிர் மூலம் அறியக் கூடியதாக இருக்கின்றது. இன்று அந்தப் பிரதேசங்கள் எல்லாம் சிங்களப் பிரதேசங்களாக மாறி விட்டன. கிழக்கு மாகாணத்திலேயுள்ள தமிழ்ப் பிரதேசங்கள் எல்லாம் சிங்களப் பிரதேசங்களாக மாறி விட்டன. ஒரு தேசிய இனம் தன்னுடைய பிரதேசத்தை இழக்குமானால், ஒரு தேசிய

இனத்தினுடைய பிரதேசம் அத் தேசிய இனத்துக்கு இல்லாமற் போகுமானால் அந்தத் தேசிய இனம் ஒரு போதும் தேசிய இனமாக இருக்க முடியாது. இன்று அபிவிருத்தி என்ற போர்வையை விட்டு, சமயம் என்ற அடிப்படையிலே குடியேற்றங்கள் நடைபெறுவதை நாங்கள் காண்கிறோம். அதற்குப் புதை பொருள் ஆராய்ச்சி உடந்தையாக இருக்கின்றது. புதை பொருள் ஆராய்ச்சி ஒரு விஞ்ஞானம், அதனால் தானே, என்னவோ, தெரியாது எமது விஞ்ஞான அலுவல்கள் அமைச்சர் இன்று புதைபொருள் ஆராய்ச்சி நிபுணராக மாறி இருக்கிறார்.

The Hon. Minister of Industries and Scientific Affairs has become a supra archaeologist in this country, Sir.

அவர் தம்முடைய கட்டுத்தொடர்புக்களில் செய்ய வேண்டிய கடமைகளையெல்லாம் மறந்து, கிடைக்கின்ற பணம் அத்தனையும், ஏதோ பழைய சின்னங்களைப் புணரமைக்கிறோம் என்ற அடிப்படையில் செலவிட்டு தமிழ்ப் பிரதேசங்களில் பல இடங்களில் பெளத்த ஆலயங்களைக் கட்டுவதற்காக முயல்கின்றார். அதன் மூலம் குடியேற்றங்களை ஏற்படுத்த முயல்கின்றார். இவற்றுக்கெல்லாம் புதைபொருள் ஆராய்ச்சி உடந்தையாக இருக்கின்றது. இதைத்தான் நான் கௌரவ அமைச்சருடைய கவனத்துக்குக் கொண்டுவர விரும்புகின்றேன்.

புதைபொருள் ஆராய்ச்சியின் முக்கிய நோக்கம்—முக்கிய கடமை—இந்நாட்டின் சரித்திர உண்மையை எடுத்துக் காட்டுவதாகும். அதைவிட்டு, சில அரசியல் வாதிகள் விரும்புவதையோ, அல்லது அவர்கள் கூறுவதையோ நியாயப்படுத்துவதற்காகத்தான் புதைபொருள் ஆராய்ச்சி நடக்குமென்றால் அது உண்மையில் புதைபொருள் ஆராய்ச்சியாக மாட்டாது. [இடையீடு] கௌரவ எதிர்க்கட்சி முதல்வர் கூறுவதைப் போல, அது உண்மையைப் புதைக்கின்ற ஆராய்ச்சியாகத்தான் இருக்கும்.

இந்நாட்டில் எத்தனையோ அநியாயமான சம்பவங்கள் நடந்துவிட்டன. இன்று தமிழ் இளைஞர்களின் ஒரு கொதிப்பான நிலைக்கு முக்கிய காரணம் இச் சம்பவங்கள் தான். கிளி வெட்டியில் இருந்து எத்தனையோ மைல்களுக்குப்பால் ஒரு சைவ ஆலயத்தின் வளவுக்குள்ளிருந்த ஓர் அரச மரத்தைத் தறித்ததற்காக அரசாங்கம் என்னென்ன நடவடிக்கைகளை யெல்லாம் எடுத்தது? ஆனால், திருகோணமலையில் ஒரு விநாயகர் ஆலயத்துக்குப் புகுந்து அங்கிருந்த விநாயகர் சிலையைக் கடலுள் எறிந்துவிட்டு, மதிலின் மேல் நாண்ட கியா என்று எழுதி [இடையீடு] சென்ற வாரம் மறுபடியும் நடந்திருக்கின்றது. அது சம்பந்தமாக அரசாங்கம் எந்தவிதமான நடவடிக்கையும் எடுக்கவில்லை; எடுக்கவும் மாட்டாது.

இப்படிப்பட்ட நிலை இருப்பதால்தான் சிங்கள மக்களுக்கும் தமிழ் மக்களுக்கும் இடையில் பிரச்சினைகள் உருவாகின்றன என்பதை நீங்கள் மறந்துவிடாதீர்கள். பயங்கரவாதமல்ல. அதைவிட மோசமான பெரிய பயங்கரவாதம் இது என்பதை மறந்துவிட வேண்டாம். ஒன்றை அமைச்சரவர்களுக்குக் கூறிவைக்க வேண்டும்.

உங்கள் புதைபொருள் ஆராய்ச்சியை நேர்மையாகவும் நடுநிலை வகித்தும் நடத்த வேண்டும். ஒருசில அரசியல் வாதிகள் கூறுவதை உண்மைப்படுத்துவதற்காக, அல்லது நியாயப்படுத்துவதற்காக நீங்கள் இதைச் செய்யக் கூடாது. அதனால் தான் இந்நாட்டிலே பிரச்சினைகள்—தமிழ் மக்களுக்கிடையே

කොතිப்பு நிலை—ஏற்படுகின்றன என்பதை நீங்கள் மறந்து விடாதீர்கள். நீங்கள் அநியாயமாக நடந்தால், நீதிக்கு அப்பாற் சென்று உண்மையைப் புதைக்க எண்ணினால் ஒருபொழுதும் இந்நாட்டில் சமாதானம் நிலவ முடியாது.

புதைபொருள் ஆராய்ச்சி மூலம் ஏதாவது உண்மையைக் கண்டுபிடித்து விட்டால் அதை வெளியிட மாட்டார்கள்; அதைப்பற்றிப் பேச மாட்டார்கள்; அதைப் பற்றிக் கவனம் செலுத்த மாட்டார்கள். கந்தரோடையில் பென்சில்வீனியா சர்வகலாசாலையினர் ஆராய்ச்சி நடத்தி, "கந்தரோடை நாக ரிகம், திராவிட நாகரிகம்" என்று உறுதிப்படுத்தியதும் அதையிட்டுத் தொடர்ந்து எந்தவித நடவடிக்கையும் எடுக்கப்படவில்லை. கொட்டியார்பேயில் சமுத்திரத்தின் அடியில் பல இந்து விக்கிரகங்கள் இருந்ததையும் ஒரு பெரிய சைவ ஆலயம் இடிந்திருப்பதையும் ஆதர் கிளார்க் போன்றவர்கள் கண்டு அதைப்பற்றி உங்களுக்கு அறிவித்தும் நீங்கள் அதிலே உள்ள உண்மையை அறிய எந்தவித நடவடிக்கையும் எடுக்கவில்லை.

உங்களுடையது ஒரு முக்கியமான அமைச்சு. அதிலும் முக்கியமானது புதைபொருள் ஆராய்ச்சிப் பகுதி. இவை நேர்மையாகவும் நீதியாகவும் நடக்க வேண்டுமெனக் கேட்டு எனது உரையை முடிக்கின்றேன்.

**ஓன் ட்டாச ஹெற்றியாச்சி மஹா (கல்தர டீஸா டீனேர்து)**

(திரு. இந்ரதாச ஹெற்றியாச்சி—களுத்துறை மாவட்ட அமைச்சர்)

(Mr. Indradasa Hettiaratchi—District Minister, Kalutara)

ගරු සභාපතිතුමනි, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන සාකච්ඡා කරන මේ අවස්ථාවේදී දහම් පාසැල් ගැන වචන කීපයක් කළා කරන්නට මම බලාපොරොත්තු වෙතවා. අපේ රජය මගින් දහම් පාසැල් පොත් ලබා දුන්නට පසු අද දහම් පාසැල්වල ඉතාම වේගවත් දියුණුවක් ඇති වේගෙන යන බව අපට පෙනෙනවා. කලුතර දිස්ත්‍රික්කය ගැන බලන විට, කලින් පහළොස් දහසක් පමණ වූ දහම් පාසැල්වලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම අද පනස් දහසකින් පමණ වැඩි වී තිබෙනවා. ගරුතුර මහා සංඝ රත්නයේ ආශීර්වාදය ඇතිව අපේ ශාසනාරක්ෂක මණ්ඩල මගින් මුළු දිස්ත්‍රික්කයේම සිටින එක්ලක්ෂ පනස්දහසක් පමණ වූ පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් බොද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාම මේ දහම් පාසැල්වලට සම්බන්ධ කර ගැනීම සඳහා අපි වැඩ පිළිවෙලක් අනුගමනය කරගෙන යනවා. කලුතර දිස්ත්‍රික්කයේ පමණක් නොවෙයි මුළු රටේම අද දහම් පාසැල් සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් ඇති වී තිබෙනවා.

ගරු සභාපතිතුමනි, තමන්ගේ දු දරුවන් දහම් පාසැල් වලට යොමු කර මවුන්ට දහම ගැන අවබෝධයක් ලබා දී මවුන් තුළ ආගමානුකූල දියුණුවක් ඇති කරවන්නට අද දෙමව්පියෝත් ලොකු උනන්දුවක් දක්වනවා. දහම් පාසැල්වල දියුණුව සඳහා විධිමත් වැඩ පිළිවෙලක් ඇති කර එය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නට උනන්දුවක් දැක්වීම ගැන සංස්කෘතික අමාත්‍යාංශයට අපේ කෘතඥතාවය පුද කරන්නට මම කැමතියි.

ගරු සභාපතිතුමනි, දහම් පාසැල්වලට අද මුහුණපාන්නට වී තිබෙන ප්‍රශ්නයක් තමයි ගරු හිතය. දහම් පාසැල්වලට අවශ්‍ය පුද්ගලික ඇති ගරුවරුන් ලැබිය කියා අප තුළ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි නොයෙකුත් රැස්වීම්වල දීත් යම් යම් ප්‍රකාශ කර තිබෙනවා. දහම් පාසැල්වල උගන්වන ගරුවරුන්ට යම් ආධාර මුදලක්වත් ලබා දෙන්නට පුළුවන් වේය කියාත් අප තුළ බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒක තවමත් ඉටු නොවූ බව කවුරුත් දන්නවා.

ගරු සභාපතිතුමනි, දහම් පාසැල්වලට වුවමනා කරන ගරුවරුන්ගේ ප්‍රශ්නය විසඳන්නට මම මේ අවස්ථාවේදී යෝජනාවක් කරන්නට බලාපොරොත්තු වෙතවා. ලහ දීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගරුවරු විශාල සංඛ්‍යාවක් බඳවා ගන්නට බලාපොරොත්තු වෙතවා. ඒ ගරුවරුන්ගෙන් තෝරා ගත් කණ්ඩායමකට සතියේ දින හතරක් පාසැල්වල උගැන්වීමට සලස්වා සිකුරුදා දිනය නිවාඩු දී ඊළඟට සෙනසුරුදා හෝ ඉරිදා පවත්වන දහම් පාසැලට ඔවුන් අනුයුක්ත කරන්නට පුළුවනි. ඒ අත්දමේ වැඩ පිළිවෙලක් ඇති කළොත් දහම් පාසැල් පිළිබඳව ගෙන යන ක්‍රියා මාගීය විධිමත් කර ගන්නට පුළුවන් වන බව මම මේ අවස්ථාවේදී මතක් කරන්නට සතුටුයි. අනෙකුත් ආගම් සම්බන්ධවත්, කතෝලික වෙන්න පුළුවනි, මුස්ලිම් වෙන්න පුළුවනි, හින්දු වෙන්න පුළුවනි, ඒ ඕනෑම ආගමක යම් ආගමික පාසැලක් පවත්වාගෙන යනවා නම් ඒ පාසැල්වලටත් අර මා සඳහන් කළ අත්දමට ගරුවරු අනුයුක්ත කරන්නට පුළුවනි. එහෙම කළොත් දහම් පාසැල් සහතිකයටත් තත්ත්වයක් ලැබෙන අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බඳවා ගන්නට යන කලා ගරුවරුන් විශාල සංඛ්‍යාවකටත් සාහෙන තැනක් ලැබෙනවා. එමනිසා මේ කාරණය ගැන ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානය යොමු වේ යයි මා බලාපොරොත්තු වෙතවා.

ස්වේච්ඡාවෙන් අවුරුදු දහසකට වැඩි කාලයක් දහම් පාසැල්වල ඉගැන්වූ උදවියට සමාදාන විනිශ්චයකාර පදවි පිරිනැමීමට ගරු ඇමතිතුමා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවාය කිය මට දැනගන්නට ලැබී තිබෙනවා. ඒකත් හොඳ වැඩක්.

ඒ සමගම, දහම් පාසැල්වලට සම්බන්ධ කර ගත හැකි විශ්‍රාමික ගරුවරු ඉන්නවා. දිස්ත්‍රික් මට්ටමින් හෝ ආසන මට්ටමින් ඒ විශ්‍රාමිකයන්ගේ සංගම් ඇති කර දහම් පාසැල්වලට ඒ උදවියගේ සේවයන් ලබා ගැනීමේ වැඩ පිළිවෙලක් ඇති කළොත්—අපේ විහාරස්ථානවල මහා සංඝයා වහන්සේට ඒ උදවියගේ සහයෝගයන් ලබා දුන්නොත්—මේ දහම් පාසැල් සම්බන්ධව ගෙන යන වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගන්නට පුළුවන් වන බව මගේ කල්පනාවයි. ඒ ගැනත් ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානය යොමු කරවමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසාන කරනවා.

**ලක්ෂමන් ජයකොඩි මහතා (අත්තනගල්ල)**  
 (திரு. லக்ஷமன் ஜயக்கொடி—அத்தனகல்ல)  
 (Mr. Lakshman Jayakody—Attanagalla)  
 ගරු සභාපතිතුමනි, අපේ මානිපායි ගරු මන්ත්‍රිතුමා (වී. ධර්මලිංගම් මහතා) ඉදිරිපත් කළ එක්තරා තර්කයක් සම්බන්ධව මා එක අතකින් කණගාටු වෙතවා.

[ලක්ෂ්මන් ජයකොඩි මහතා]

ගරු ඇමතිතුමා අපටයි මේ අසාධාරණකම කර තිබෙන්නේ. ප්‍රශ්නය තිබෙන්නේ අපේ පැත්තෙයි. ඒ බව මා එතුමාට පෙන්වා දෙන්නට කැමතියි. හින්දු ආගම දියුණු කිරීමට සහ එහි තිබෙන්නාවූ කටයුතු දියුණු කිරීමට රුපියල් ලක්ෂ 64,85,000 ක් වෙන් කර තිබෙනවා. බුද්ධාගම දියුණු කිරීමට යනාදියට “ජී. ජී. 55” යටතේ අපට දී තිබෙන්නේ ලක්ෂ 83,08,000 යි. ආගම් වශයෙන් සංසන්දනය කර බැලුවාම, රුපියල් ලක්ෂ 64 ක් දී තිබෙනවා එහාට, රුපියල් ලක්ෂ 80 ක් දී තිබෙනවා අපට. සියයට 20 ක් දුපිඩ ජනතාව ඉන්නවාය කියලා කියමු. සියයට 70 ක් විතර සිංහල ජනතාව ඉන්නවාය කියමු. එසේ නම්, මගේ පළමුවෙනි වෝදනාව තිබෙන්නේ ගරු ඇමතිතුමාට. මන්ද? අපටයි අසාධාරණ යක් කර තිබෙන්නේ. මා තවම ආවේ නැහැ මුස්ලිම් දේවස්ථානවලට කොච්චර වියදම් කර තිබෙනවාද කියා බලන්න. මා හිතන්නේ ඒ සම්බන්ධව එතුමා කියාමි. එම නිසා මා පුදුම වුනා, මේ තර්කය ගැන. මා එය පිළි ගන්නේ නැහැ.

Then I want to ask of the Hon. Minister, why Buddhist affairs have been given only Departmental status while the affairs of the other two main religions in this country—Islam and Hinduism—are enjoying more or less Ministerial status.

**ඊ. එල්. බී. හුරුල්ලේ මහතා**

(ති.රු. අ. எல். பி. ஹூருள்ளே)  
(Mr. E. L. B. Hurulle)

I rise to a point of Order. I want to put the record straight. The hon. Member quoted from the figures given in the allocation for the Regional Development Ministry.—

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.රු. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

That is right.

**ඊ. එල්. බී. හුරුල්ලේ මහතා**

(ති.රු. අ. எல். பி. ஹூருள்ளே)  
(Mr. E. L. B. Hurulle)

—not the Ministry of Cultural Affairs.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.රු. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

No, Sir.

**ඊ. එල්. බී. හුරුල්ලේ මහතා**

(ති.රු. අ. எல். பி. ஹூருள்ளே)  
(Mr. E. L. B. Hurulle)

Money that has been allocated to the Regional Development Ministry does not mean money allocated for Hindu cultural development.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.රු. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

It comes under the same Head—Programme 2. I will prove that.

**ඊ. එල්. බී. හුරුල්ලේ මහතා**

(ති.රු. අ. எல். பி. ஹூருள்ளே)  
(Mr. E. L. B. Hurulle)

May I answer you now ?

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.රු. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Yes.

**ඊ. එල්. බී. හුරුල්ලේ මහතා**

(ති.රු. අ. எல். பி. ஹூருள்ளே)  
(Mr. E. L. B. Hurulle)

On the question of Ministries, there is no such Ministry called ‘Muslim Affairs’ or ‘Hindu Affairs’. They are only subjects under those two respective Ministers, and what we have is a separate Department of Buddhist Affairs.

ප්‍ර. සා. 10.45

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.රු. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

But, I would like you to look into the Programme—Programme 2 of the Minister of Regional Development. It says :

“Hindu Religious and Cultural Affairs and the implementation of the Tamil language under the provisions of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and promotion of Tamil cultural activities—Rs. 6,485 million”.

O.K. ? Then for the Department of Buddhist Affairs the allocation is Rs. 8,308,000. The main objectives of the two are the same. The functions and activities of the two are also the same.

Therefore, my suggestion is this. In the Constitution it is enshrined that the State would foster, promote and afford protection to Buddha Sasana. Fostering and promoting Buddhist culture means safeguarding it against alien influences. Now, why was it out ?

In other words. if you are to have a policy of stopping any alien influences coming into the Buddhist religion, then you must have it as a policy matter. And if you want to do it as a policy matter, then you cannot have it in a Department ; you will have to create a Buddhist Ministry for Buddhist Affairs. There are no two words about it. I mean, just look at the objectives. This is my grouse against the Hon. Minister. I would certainly agree to have a Ministry of Hindu Culture and I would agree to have a Ministry of Muslim culture. I do not know whether there are any other, whether you want to have an atheistic culture. But I

think it is high time that we decide once and for all whether we are going to have a Ministry for Buddhist Affairs or not. Look at the objectives. Look at the functions. I do not like to get into any combat with the hon. Members of the TULF, because we quite understand their point of view. We quite understand your point of view, Sir. You are a Muslim, Sir. The Hindus—we quite appreciate the Hindu point of view. We quite appreciate that situation, and on that what we want to say is this; We would like to have a separate Ministry for Buddhist Affairs.

Now, while saying that, I must congratulate the Hon. Minister for giving Rs. 25,000 for the Royal Asiatic Society. We had been given only Rs. 6,000. Now we are getting Rs. 25,000. And very soon, I would like to say, that with the help of the Hon. Minister of Lands and Land Development we are going to shift over to a building where we would be able to have our Library without any worry.

Thirdly, I would like to congratulate the Minister for the keen interest he is taking in regard to the Meda Mahanuvara area and the Kotmale area. I am told that a book has been written by one of the General Secretaries of the Ministry, Mr. Somapala Jayawardene, on these two areas.

There is one thing that we must realise that once and for all we are going to send the entire area under water. Never again can we do any excavation work in these areas. There may be very valuable archaeological findings underneath, and therefore before the water gets collected, I would like a complete programme to be drawn up the entire area to be combed and all valuable objects removed—and the movables, and the immovables with the earth, as they did when building the Aswan dam. I hope it will take place before it goes under water. We would like to know from him about the Jethavana Ramaya excavation, the Sigiriya and the Nathe Devale areas because we are interested in finding out about this Cultural Triangle activities. I am sorry to say that we do not get enough information about these activities and if he could let us know in his speech in synopsis from the activities of the Cultural Triangle, we would be grateful to him.

I would like to deal with another problem which comes under his Ministry, that is, with regard to the artists of this country. I took up this matter even last time. We cannot have competent and professional artists if they are not provided with good, valuable raw material to do their paintings. They must have good canvas, good paints and high quality water colour paper to do their paintings. All these are very necessary. Duties have been imposed on these and I think they should be withdrawn. I would like the Hon. Minister to let us know what action he has taken during the last year, because I raised this matter even during the last year's Budget.

Then there is the Art Gallery. I am sorry to say that the Art Gallery needs completed renovation, and I think he is doing it now. There is one important thing he should realise, that is, the works of art especially the portrait paintings must be carefully looked after. These are the assets of our country. There should at least be a curator appointed. I know that there is no one to look after them. There is no competent curator. We have had in the past very great artists, namely, Justin Deriniyagala, George Keyt and David Paynter, who did the famous Lake mural in Kandy and the Church. I do not know what has happened to their paintings. I would like the Minister to take a greater interest in that matter too.

I do not want to get into the field of Drama at this moment because I think the Hon. Prime Minister is going to undertake certain activities with regard to drama. There is the Tower Theatre—some of my comments I will have to make at that time. Anyway I would like to bring to the Hon. Minister's notice that today we are not getting good drama, the reason being that the costs are so high that no dramatist can produce drama any more. The costs are high, travelling is expensive. Therefore I think we should reconsider the role of the John de Silva Memorial Theatre and the role of the other theatres.

සභාපතිතුමා

(தலைவர்)

(The Chairman)

Order, please! I can give you one minute more. There are four others to speak.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

I will take this up when the Hon. Prime Minister's vote comes up in regard to the Tower Hall Theatre, so I would not want to make any more comments on this. But I would like the Hon. Minister to finally reconsider the renaming of this Ministry. It is necessary that we should have a separate Ministry mainly because it is enshrined in the Constitution, particularly, with a special one-sentence article in the Constituion and I recollect that it was the same article which was enshrined in the 1972 Constitution and also enshrined in the 1978 Constitution. Therefore, you can see the value of it and I think the Hon. Minister would give us an indication about what he is going to do. I can also remember that His Excellency the President said one day at a meeting that with regard to Pali and Buddhism he was the Minister and his Deputy Minister was his Prime Minister. Now Sir, we know that he may be the Minister but he is not a sworn Minister. Therefore a definite Minister should be appointed.

**රූපසේන කරුණාතිලක මහතා (ගාල්ල දිසා ඇමති තුමා)**

(*කි.රු. රූපසේන කරුණාතිලක—කාබ් මාඩැට්ටු ආයතන*)  
(Mr. Rupasena Karunatilleke—District Minister, Galle)

ගරු සභාපතිතුමනි, සංස්කෘතික අමාත්‍යාංශය ආරම්භ වූ කාලයට වඩා මේ පසුගිය අවුරුදු 5 තුළදී සැහෙන වැඩ කොටසක් ගරු ඇමතිතුමා විසින් ඉටු කර තිබීම ගැන සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කපා කරන අවස්ථාවේදී අප විශේෂයෙන් එතුමාට ස්තූතිවන්ත විය යුතුයි. විශේෂයෙන් සංස්කෘතික ත්‍රිකෝණය, විශ්ව කෝෂ කටයුතු, පූරා විද්‍යා කැණීම් ආදී අංශවලින් සැහෙන දියුණුවක් එතුමා ලබා දී තිබෙනවා.

ගාල්ලේ කොටු පවුර පිළිබඳව වචන ස්වල්පයක් එතුමාට මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමා ගාල්ලේ කොටු පවුර ආරක්ෂා කිරීම සඳහා සැහෙන වැඩ කොටසක් ඉටු කිරීම ගැන අප සත් තෝෂ වෙන අතර, ප්‍රධාන දොරටුවේ—ඇතුළුවන ස්ථානයේ—නිබුණ ගේවිටුව පිළිබඳව එතුමාගේ අවධානය යොමු කරවන්නට කැමතියි. දැනට ස්වල්ප කාලයකට පෙර, මෙම ගේවිටුව දිරාපත් වී කඩා වැටී තිබෙනවා. එතුමාගේ අවධානය යොමු කර මෙම ගේවිටුව නාවන ලබා දෙනවා නම් මේ පවුර ආරක්ෂා වීමට එය විශාල වශයෙන් උපකාරී වේ යයි මා හිතනවා.

අපේ කළුතර දිසා ඇමතිතුමා දහම් පාසල පිළිබඳව මතක් කලා. පාසල යන දරුවා, පාසලේදී ඉගෙනුම ලබන පංතියේමයි, දහම් පාසලේදීත් ඔහුට ඉගෙනුම ලබන්නට සිදු වන්නේ. දිනපතා පාසලේ පංතියටමයි, දහම් පාසලේදීත් ඇතුළත් කරන්නේ. ඒ නිසා, සමහර අවස්ථාවලදී ඒ දරුවන්ට පහළ පංතිවලදී කියා වීමේ අපහසුකම් ඇතිවන බව අපට පෙනී යනවා. ඒ දරුවන් පංතිවලට අනුයුක්ත කිරීමේදී, දිනපතා ඉගෙනුම ලබන පංතිය අමතක කර දරුවන්ගේ හැකියාවන් අනුව පංතිවලට ඇතුළත් කරන ලෙස මා සැලකීම කරනවා.

මා තව එක කාරණයක් පමණක් මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. කෝට්ටේ සිංහල සාහිත්‍යය යුගයේ ස්වර්ණමය අවස්ථාවේ මේ රටේ පහළ වුණු සිංහල මහා කවි ෂඩ් භාෂා පරමේශ්වර ශ්‍රී රාහුල මා ගිම්පාණන් පරිහරණය කළ ඇල්පිටියේ උප දිසාපති කොට්ඨාශයේ පිහිටි, ඓතිහාසික අමිබන ගල් ගුහාව අද වල් බිහිවී තට්ටුවට පවතිනවා. ශ්‍රී රාහුල නා ගිම්පාණන් යකුන්ගෙන් වැඩගත් ජනප්‍රවාදයට නිෂ්ඛම් වූ මෙම අමිබන ගල් ගුහාව උන්වහන්සේගේ එක් සේනාසනයක් වූවා පමණක් නොව, උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ ස්ථානයද හැටියට ඒ ප්‍රදේශයේ ජනප්‍රවාදයේ පවතිනවා. පරසතුරු උවදුරු වලින් බේරීම සඳහා රැකවරණයක් ලබා ගත හැකි ආරක්ෂක ස්ථානයක් වශයෙන් රාහුල ගිම්පාණන් මේ ස්ථානය තෝරා ගෙන තිබුණා. එම ශ්‍රී දේහය තැන්පත් කර තිබුණු ගල් සයනයේ ගල් කණු හතර අදත් අපට දකින්නට තිබෙනවා. එම නිසා මෙවැනි ඓතිහාසික, පූරාවිද්‍යා හා සංස්කෘතික වටිනාකමක් ඇති අමිබන ගල්ගෙය පරිහානියට යන්නට ඉඩ නොදී, ඒ

ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වා, එය පුරා විද්‍යා ආරක්ෂිත ස්ථානයක් හැටියට පත් කරන ලෙස ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.

**කළුබන්දා රත්නායක මහතා (පඬුවස්තුවර)**

(*කි.රු. කළුබන්දා රත්නායක—පණ්ඩුවස්තුවර*)  
(Mr. Kalubanda Ratnayake—Panduvastuvara)

ගරු සභාපතිතුමනි, මේ වැදගත් අමාත්‍යාංශය පිළිබඳව වචන ස්වල්පයක් කපා, කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන පලමුකොටම මම නමුත්තාන්සේට ස්තූති වන්නට වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය, ඉපැරණි සංස්කෘතික ශ්‍රී ලංකාවේ සංස්කෘතික දායාද යන් ආරක්ෂා කර ගැනීම පිණිසත් ජනතා සංස්කෘතික උන්නතිය සැලසුම් කිරීම පිණිසත් ඇපකැප වී සිටියි. දේශීය වශයෙන් ජනතාව තුළ උසස් වින්දන මට්ටමක් පවත්වා ගැනීමටත්, අන්තර් ජාතික වශයෙන් ජාතීන් අතර මිත්‍රත්වය, අන්‍යෝන්‍ය සුහදනාව හා සාමය පැතිරවීමටත් සංස්කෘතික අමාත්‍යාංශය කටයුතු කරයි.

ගරු සභාපතිතුමනි, මෙම සංස්කෘතික අමාත්‍යාංශයට සාමාන්‍ය වශයෙන් පැවරී තිබෙන කටයුතුයි මම තමුත්තාන්සේට මතක් කළේ. අපේ ඇමතිතුමා මේ රජයේ පසුගිය අවුරුදු පහක කාලය තුළ ඉතාම වැදගත් සේවාවක් කර ඇති බව මට ප්‍රථම කතා කළ මන්ත්‍රී තුමන්ලා පැහැදිලි කර දුන්නා. සමහර විට යම් මන්ත්‍රී වරයකු හිතනවා නම් එතුමා බෞද්ධයන්ට පමණක් සේවය කර තිබෙනවාය කියා එය ඉතාමත්ම වැරදි කතාවක් හැටියට මතක් කරන්න බනා. එතුමා බෞද්ධ, මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි ආදී වශයෙන් ආගම් හේදයක් නැතුව, සෑම ආගමකටම අයත් සංස්කෘතික දේවල් ආරක්ෂා කර දීම පිළිබඳව ඉතාම වැදගත් සේවාවක් කළාය කියන කාරණය තමුත්තාන්සේට මතක් කරන්න බනා.

ගරු සභාපතිතුමනි, මෙතුමාගේ කාලසීමාව තුළදී ඉරුදින දහම් පාසලේ ඉතාමත්ම දියුණු තත්ත්වයකට පත් කර තිබෙන බව බෞද්ධයකු හැටියට මම කියන්න සතුටුයි. දරුවන්ට අවශ්‍ය දහම් පාසලේ පොත් ලබා ගැනීමට නොහැකි විම නිසා දහම් පාසල පවත්වා ගෙන යාමේ බොහෝ අඩුපාඩුකම් තිබුණා. නමුත් අති ගරු ජනාධිපතිතුමාගේ නියෝගයක් අනුව ඇමතිතුමා ක්‍රියා කර ඇති නිසා, පසුගිය රජය කාලය තුළදී පොත් නැතිකමින් පාසල යන්නට නොහැකිව සිටි දරුවන් විශාල සංඛ්‍යාවකට පොත් ලබා දුන්නට පසුව පාසල යන්නට අවස්ථා ලැබී තිබෙනවා. මා දන්නා හැටියට දැන් කුඩා දරුවන් දස ලක්ෂයක් පමණ ඉරුදින දහම් පාසල්වල අධ්‍යාපනය ලබනවා. මෙය ඉතාමත්ම වැදගත් දේයක්.

ගරු සභාපතිතුමනි, මට පෙර කතා කළ මන්ත්‍රීතුමා කලා ආයතන ගැන සඳහන් කලා. ඉපැරණි කලාවන් ආරක්ෂා කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ඇමතිතුමා සැහෙන උන්නතුවකින් ක්‍රියා කර තිබෙනවා. විනාශ වී යන, නැසී යන කලාවන් ආරක්ෂා කිරීම පිණිස



කලා ආයතන පිහිටුවා සැහෙන ඒවා දියුණු තත්ත්වයකට පත් කර තිබෙන බව කියන්න සතුටයි. ඒ වාගේම පුරාවස්තු ආරක්ෂා කිරීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉතාම උසස් අන්දමින් කර තිබෙනවා. එපමණක් නොවෙයි, ඉපැරණි වස්තූන් මතු කර, ඒවා තහවුරු කොට ආරක්ෂා කිරීම සඳහා සැහෙන මුදලක් වියදම් කර තිබෙනවා.

ගරු සභාපතිතුමනි, ලංකාවේ පළමුවැනි රාජධානිය පවුලක් වුවත් රාජධානියයි. විජය රජතුමා, නිශ්ශංක මල්ල රජතුමා ආදී කරවීරයන්ගේ කාලවලදී මෙම නුවර ආරක්ෂා කිරීම පිණිස වටේ දමා තිබුණු බැමි, ඒ වාගේම තනා දැනි ටෙහෙර විහාර දාගැබ් ආදිය සමහර විට තමුන් තාන්සේට දැක ගන්න පුළුවන් නම් තමුන් තාන්සේ ඉතාමත් විෂමයට පත් වෙයි. පසුගිය කාලය තුළදී මේවා විනාශයට පත් වෙමින් තිබුණේ අපේ ඇමතිතුමාගේ දෙපාර්තමේන්තුව මගින් සැහෙන මුදලක් වියදම් කර අද ඒවා දියුණු කර තිබෙනවා.

ගරු සභාපතිතුමනි, කතනාවුවෙන් වුණත් එක් කාරණයක් ගැන සඳහන් කරන්න ඕනෑ. අපේ ඒ පුරා වස්තූන් 'මතු කළත්', අමාත්‍යාංශයට නැති නම් දෙපාර්තමේන්තුවට ලැබුණු මුදල් ප්‍රමාණවත් නොවුණු නිසා, කැනිමි කොට මතු කළ ඒ වස්තූ—ඒ බැමි, දාගැබ්—තහවුරු කරන්නට පුළුවන් කමක් නැති තත්ත්වයකයි, අද පවතින්නේ. එම නිසා, ඒ අවුරුදු 2500 ක් පමණ ඉපැරණි පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසට මා ඉතාමත් ආදරයෙන්, කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මගේ ආසනයේ 'කොළඹගම', බිංගිරිය ආසනයේ 'බිංගිරිය', වාරිය පොල ආසනයේ 'පාදෙතිය' වැනි ප්‍රදේශවල ඉපැරණි පුරා වස්තූන් ඉතාමත් වැදගත් අන්දමින් ආරක්ෂා කිරීමටද අපේ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමා කටයුතු කර තිබෙන බව මා මේ සභාවේදී ප්‍රකාශ කරනවා. එපමණක් නොවෙයි, එතුමාගේ කාලය තුළ කපිලවස්තු පුරයේ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩ මවා, ලංකාවේ අස්සක් මුල්ලක් තාරු සෑම බොද්ධියකුටම වැද පුදා ගැනීමට අවස්ථාව සලසා දුන් බව අපි කවුරුත් දන්නවා. අපේ ජනාධිපතිතුමාගේ සංකල්පයට එතුමාගේ වැඩපිළිවෙල රුකුලක් වූනාය කියා මා හිත නවා. ඒ පිළිබඳව මහජනයා තුළ ඉතා පැහැදීමක් ඇති වුණා. ඒ වාගේම, එතුමා පසුබට වුනේ නැහැ. ලංකාවේ සර්වජන ඡන්දයට අවුරුදු 50 ක් පිරීම නිමිත්තෙන් එංගලන්තයේ පාවති සංස්කෘතික සංදර්ශණයට අපේ බෞද්ධ පිළිරු සහ තවත් විශේෂ දේවල් එංගලන්තයට යවා, ආගම අතින් අපේ බෞද්ධ ජනතාවට, විශේෂයෙන් ලංකාවට සැහෙන තැනක් එතුමා ලබා දුන් බව මා මතක් කරන්න ඕනෑ. එතුමාගේ, නියෝජ්‍ය ඇමතිතුමාත් ඉතා ඕනෑකමින් රටේ සෑම ආගමකම පුරාවස්තූන්, කලාවන් හා සංස්කෘතික කටයුතු දියුණු කරන්නට කටයුතු කර තිබෙන බව මා නැවත වරක් මේ සභාවේදී මතක් කරනවා. ඒ සඳහා එතුමාගේ ලේකම්තුමා සහ අතිකුත් මහන්වරුන් එතුමාට අත හිත දී කටයුතු කර තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම, එතුමාගේ ලේකම්තුමාටද මේ අවස්ථාවේදී මගේ විශේෂ ස්තූතිය පුද කරනවා.

පූ. හා. 11

අද සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තිබෙන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින විශාල කම්කරුවන් පිරිසට දැනට පවතින මුදල් තත්ත්වය අනුව වැඩ කරන්න පුළුවන් කම ලැබී තිබෙන්නේ මාසයකට දවස් 10 ක් 12 ක් පමණ බව මේ අවස්ථාවේදී මා මතක් කරනවා. ගරු සභාපතිතුමනි, මේ කම්කරුවන් මිට ප්‍රථම වැඩ කර මාසයකට සම්පූර්ණ පඩිය වශයෙන් රුපියල් හාරසියය පන් සියය, හය සියය ලබා ගත්තා. නමුත් මේ හේතුව නිසා ඒ අයට අද මාසයකට ලබා ගන්නට පුළුවන් වන්නේ රුපියල් තුන් සියයකටත් අඩු මුදලක්. ඒ අයට තිබූ මුද්දර කපනුත් රජයට අරගෙන තිබෙනවා. එමනිසා අද ඉතා දුක්ඛිත තත්ත්වයකට මේ කම්කරු පිරිස වැටී සිටි නවා. මගේ ආසනයේ විශාල පිරිසක් සංස්කෘතික ත්‍රිකෝණය යටතේ අනුරාධපුරයට, පොළොන්නරුවට යවා තිබෙනවා. ඒ අය ඉතා කරදර තත්ත්වයකට පත් වී තිබෙනවා. එම නිසා මා ඉල්ලා සිටින්නේ, මේ පවුලක් නුවර ආසනය, පළමුවැනි ඓතිහාසික රාජධානිය—

**සභාපතිතුමා**

(*தலைவர்*)  
(The Chairman)

කරුණාකර අවසන් කරන්න.

**කළබණ්ඩා රත්නායක මහතා**

(*திரு. கலுபண்டா ரத்நாயக்க*)  
(Mr. Kalubanda Ratnayake)

මෙම සංස්කෘතික ත්‍රිකෝණයට පවුලක් නුවර ඓතිහාසික රාජධානිය ඇතුළත් කර ඒ වැඩ ආරම්භ කරන හැටියට මා කරුණාවෙන් ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටි නවා. මා මුලිකුත් සඳහන් කලාක් මෙන් මේ අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන්, ලේකම් මහත්වරුන් අපේ ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත් අත හිත දෙමින් විශාල වැඩ පිළිවෙලක් ගෙන යාමට උදව් කිරීම සම්බන්ධයෙන් මා ඉතාමත් සන්තෝෂ වෙනවා. නමුත් මා කණගාටු වෙනවා, ඒ අමාත්‍යාංශයේ ඉන්නා ගණකාධිකාරීවරයෙක් ගැන. සමහර විට අපේ ගරු ඇමතිතුමා මේ කරුණු දන්නවාද කියා කියන්න මා දන්නේ නැහැ. මා ලේකම්තුමාට මේ කරුණු ගැන පැහැදිලි කර දී තිබෙනවා. එම ගණකාධිකාරීවරයා වුවමනා නැති, හිතුවක්කාර වැඩ කිරීම නිසා මේ වැදගත් අමාත්‍යාංශයට පාඩුවක් වෙනවා. ගරු සභාපතිතුමනි හැමදාම "සල්ලි නැහැ, සල්ලි නැහැ." කියනවා, ඇමතිතුමාට ප්‍රථමයෙන්. නමුත් මේ අවුරුද්දේ අවසාන වන විට අට ලක්ෂයක් මුදල් ඉතිරි වී තිබෙන බව මට දැන ගැනීමට ලැබුණා. එක් එක් තැන්වල එයාගේ හිතු මනාපයට එයාට ඕන හැටියට වියදම් කර තිබෙනවා. නමුත් පවුලක් නුවර අවුරුද්දකට ප්‍රථම ගෙවන්න තිබූ සල්ලි ගෙවල නැහැ. නමුත් මේ ගණකාධිකාරීවරයාගේ හිතවත් අයට අවුරුදු ඉතාම වෙයි, පැය ගණනින් මුදල් ගෙවා තිබෙනවා. ගරු ඇමතිතුමා ඉල්ල නවා නම් අපට නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. මම විශේෂයෙන් එක කාරණයක් ඉදිරිපත් කරනවා, සොයා බැලීම සඳහා.

[කළුබෝගුල රත්නාසක මහතා]

පාදෙතියට දීලා තිබෙනවා ගල් 40,000 ක් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිව්වා ඒවා හොඳ නැති ගල්, අවශ්‍ය නැති ගල් ; මුදල් ගෙවන්න එපා" කියා. එහෙත් පැය ගණනින් ඒ මුදල් ගෙවා තිබෙනවා. ඒ විධියට වැරදි වැඩ රාශියක් කර මේ අපේ උතුම් වැඩ පිළිවෙලක් ගෙන යන මේ ශ්‍රේෂ්ඨ අමාත්‍යාංශයට මදිකමක් වන අත්දැමින් මේ මහත්මයා වැඩ කරනවා කියා මම මතක් කරන්න කැමතියි.

මම එය මතක් කරන්නේ ඒ මහත්මයාට විරුද්ධකම කට නොවෙයි ; බෞද්ධයින් හැටියට මේ රටේ ජනතාව මේ සංස්කෘතික අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙනවා විශාල වැඩ කොටසක්. ඒ තත්ත්වය ආරක්ෂා කරන හැටියටයි, අපි මතක් කරන්නේ. ඒ නිසා විභාගයක්—ඕනෑ නම් අපි නැවත උදව් දෙන්නමි—මේ මහත්මයා යහමතට ගන්න ; හොඳට හදා ගන්න. එහෙම නැත් නම් ඔහු මෙතැනින් අයින් කරන හැටියට මම ගරු ඇමිතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ගරු සංස්කෘතික ඇමතිතුමාටත් එතුමාගේ අමාත්‍යාංශයටත් මීට වඩා වැඩි දියුණු වෙමින් ශ්‍රී ලංකාවට විශාල සේවාවක් කරන්නට ඉදිරි අනාගතයේ පුළුවන් වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසාන කරනවා.

**බබ්ලිට්. එම්. ජී. ටී. බණ්ඩා මහතා (සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමතිතුමා.)**  
(කි.රු. උ.පි.ගු. පු. ගු. ඊ. පණ්ඩා—கலாசார அலுவலர்கள் பிரதி அமைச்சர்)

(Mr. W. M. G. T. Banda—Deputy Minister of Cultural Affairs)

ගරු සභාපතිතුමනි, සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ ගරු මන්ත්‍රීවරුන් විසින් අද මේ සභාවේදී ඉදිරිපත් කළ කරුණු ගැන කල්පනා කරන විට මට පෙනී යනවා මේ අමාත්‍යාංශය ඇති කළ දිනයේ සිට 1977 දක්වා මේ අමාත්‍යාංශය මගින් මේ රටේ කළ වැඩ කොටසට වඩා වැඩි වැඩ කොටසක් පසුගිය අවුරුදු 6 තුළ සංස්කෘතික අමාත්‍යාංශයෙන් කෙටි තිබෙන බව.

කළුතර දිසා ඇමතිතුමා යෝජනාවක් කළා. දහම් පාසල් ගැන පමණක් සැහෙන සැලකිල්ලක් දක්වන්නය කියා එතුමාගේ කථාවෙන් කියැවුණි. ඒ අතර මා මතක් කරන්න කැමතියි පසුගිය ආණ්ඩුව කාලයේ ලංකාවේ දහම් පාසල් සංඛ්‍යාව 800 දක්වා අඩු වූ බව. අද එය නැවතත් පත්දහස් ගණනක් දක්වා වැඩි වෙමින් පවතිනවා, දහම් පාසල් පොත් නොමිලේ බෙදාදීම නිසා.

**ඊ. එල්. බී. හුරුල්ලේ මහතා**  
(කි.රු. අ. ගම. පි. ඹූ.රු.ආ.ගේ)  
(Mr. E. L. B. Hurulle)  
භය දහස් ගණනක්.

**බබ්ලිට්. එම්. ජී. ටී. බණ්ඩා මහතා**  
(කි.රු. උ.පි.ගු. පු. ගු. ඊ. පණ්ඩා)  
(Mr. W. M. G. T. Banda)  
6110 ක් පමණ.

එමෙන්ම මම කියන්න කැමතියි සංස්කෘතික අමාත්‍යාංශයක් තිබියදීත් පසුගිය රජය කාලයේ මහානුවර මහ මළුව පවා ගැසවී තිබේදැනගත් රජයට පවරා ගන්නා. එවැනි සංස්කෘතියක් තම රජය යටතේ මේ රටේ තිබුණේ. එහෙත් මේ කාලසීමාව තුළදී මේ අමාත්‍යාංශය තුළින් විශේෂ වැදගත් කාර්ය භාරයක් ඉටු කළ බව මේ ගරු සභාව මාර්ගයෙන් මේ රටේ ජනතාවට මතක් කරන්න කැමතියි.

සිංහල ශබ්දකෝෂයේ වැඩ 1927 දී පටන් ගෙන තිබෙන්නේ. එදා සිට 1977 දක්වා කෙරුණු වැඩ කොටස වගේ දොළොස් ගුණයක වැඩ මේ කාලසීමාව තුළ අවසාන කර තිබෙනවා. 1982 වර්ෂය තුළ පිටු 500 බැගින් ඇති 5 වැනි හා 6 වැනි කාණ්ඩ දෙකක් මුද්‍රණයෙන් පළ කොට ප්‍රකාශයට පත් කළා. සිංහල ශබ්දකෝෂයේ 7 වැනි කාණ්ඩය දැනට මුද්‍රණය වෙමින් පවතිනවා. තවත් කාණ්ඩ දෙකක් සදහා අවශ්‍ය ශබ්දකෝෂ ලිපි සකස් කර අවසාන වී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, අවුරුදු පනස් ගණනක් ගිය ඒ සිංහල ශබ්දකෝෂය මේ කාලපරිච්ඡේදය තුළ අවසාන කොට මේ රටේ ජනතාවගේ පරිහරණය පිණිස පිට කරන්නට.

එමෙන්ම තිනිඤ්ඤිත්තේත් අතින් උගතුන්ගේත් මේ රටේ පොදු මහජනතාවගේ ප්‍රයෝජනය සදහා ප්‍රයෝගික සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ගැන අපි කල්පනා කර ඒ අනුව කටයුතු කරන්නට සූදානම් වී සිටිනවා. එමෙන්ම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව දැනට සැලසුම් කර ඇති අන්දමට කාණ්ඩ 57 කින් යුක්තයි. එයින් කාණ්ඩ 46 ක් මෙතෙක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. තව ඉතිරිව තිබෙන කාණ්ඩ 11 ක් කාණ්ඩ 5 ක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාවක් පරිදි ලංසු ලබන රජයේ සංස්ථාවන් ඉදිරිපත් වී ඒ එක් සංස්ථාවකින් රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ලබාදීමෙන් පසුගිය අවුරුදු දෙක තුළදී මුද්‍රණය කර තිබෙනවා දැන් තවත් කාණ්ඩ තුනක් එම ක්‍රමය යටතේ මුද්‍රණය වෙමින් පවතිනවා. ඉතිරි කාණ්ඩවල මුද්‍රණ කටයුතු සදහා රුපියල් ලක්ෂ 20 ක් අවශ්‍ය වී තිබෙනවා. ඒ මුදල් සපයාගෙන එය අවසන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

ඒවාගේම අපේ ඉතිහාසය ගැන කල්පනා කර බලන විට 1935 න් මෙහා මේ රටේ සිදුවීම් ගැන මහා වංශයේ ලියවිලා තිබුණේ නැහැ. මහා වංශයේ නූතන යුගයේ ප්‍රථම කාණ්ඩය එනම් 1935 සිට 1956 දක්වා කොටස දැන් මුද්‍රණය වෙමින් පවතිනවා. නූතන යුගයේ දෙවන කාණ්ඩය එනම්, 1956 සිට 1978 දක්වා කොටස දැනට අත්පිටපත් සකස් වෙමින් පවතිනවා. මේ වර්ෂය සදහා වෙන් වී ඇති රුපියල් හත්තැ දසසිත් මෙම කාර්යය නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒවාගේම මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කළ යුතු කරුණක් තිබෙනවා. විශේෂයෙන් අත්තන ගල්ල ගරු මන්ත්‍රීතුමාගේ (ලක්ෂ්මන් ජයකොඩි මහතා) දැනගැනීම පිණිසයි, මම මෙය මතක් කරන්නේ යුනෙස්කෝ ආයතනයෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් 85,000 ක මුදලින්

සුනෙස්කෝ ආයතනය විසින්ම මිලයට ගෙන එවන ලද හයිඩල් බර්න් වර්ගයේ 'ඩිප්සෙට්' මුද්‍රණ යන්ත්‍රය රජයේ මුද්‍රණාලයේ සවිකර තිබෙනවා මේ මගින් දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ "කලාපෙළ" පොත් 5 ක පිටපත් 25,000 ක් මුද්‍රණය කරවා විකිණීමට තබා තිබෙනවා. ඒවාගේම මෙම යන්ත්‍රයෙන් මුද්‍රණය කටයුතු කිරීමේදී රජයේ මුද්‍රණාලයාධිපතිව පොත් සඳහා අවශ්‍ය කඩදාසි වියදම් පමණක් ගෙවිය යුතුයි. එසේ වන්නේ අනෙකුත් මුද්‍රණ වියදම් රජයේ මුද්‍රණාලයාධිපති විසින් දැවීමට එකඟ වී තිබෙන නිසයි. ඊට හේතුව දිනකට එක් වැඩ මුරයක් ඔහුගේ වෙනත් මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලයාධිපති විසින් යොදා ගැනීමත්, යන්ත්‍රයේ නඩත්තුව හා ක්ෂයවීම් ඔහුගේ වියදමින් නිම කිරීමත් ය. මේ මුද්‍රණාලය අංග සම්පූර්ණ මුද්‍රණාලයක් කිරීමට අවශ්‍ය අනිකුත් භාණ්ඩ ගරු ඇමතිතුමාගේ ඉල්ලීමක් අනුව මම හිතන විධියට ඉතා ළඟදීම සුනෙස්කෝ ආයතනයෙන් ආධාර වශයෙන් අපට ලැබෙනවා. ඒ ලැබීමෙන් පසුව අපි මෙය රජයේ මුද්‍රණාලයෙන් බාහිරව විශේෂයෙන්ම සංස්කෘතික අමාත්‍යාංශය තුළින්ම එම කටයුතු ආරම්භ කර අමාත්‍යාංශයේ වැඩ කොටස පමණක් නොව සංස්කෘතියට අදාළ අනිකුත් මුද්‍රණ කටයුතුන් ඒ යන්ත්‍රය මගින්ම කරන්නට අපි බලාපොරොත්තු වෙතවා. ප්‍රකාශන සංගමකුත් අපි දැනටම අරම්භ කර තිබෙනවා.

ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය මේ අවස්ථාවේදී ඉතා මත් වැදගත් කාරණයක් හැටියට මම මතක් කරන්නට ඕනෑ. සිංහල භාෂාව කලා කරන මේ රටේ මහ ජාතිය වන අපි-නමුත් නාන්සේලා කාටත් සිංහල ශබ්දකෝෂයක් නැතිකමේ පාඩුව තේරුම් ගිය නිසාත්, සිංහල ශබ්දකෝෂය අවසන් වන විට එහි පිටපත පරිහරණය කරන්නට අමාරු තරමට පිටු ලක්ෂයකට කිවිටු ගණනකින් සමන්විත වන නිසාත් අපි ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂයක් සූදනම් කලා. එ කියන්නේ, එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය සිංහල ශබ්දකෝෂයක් නැති අඩුපාඩුව පිරි මසා ගැනීම සඳහා ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂයක් සම්පාදන කිරීමට අමාත්‍යාංශය තීරණය කලා. මේ අනුව ගරු ඇමතිතුමාගේ ආරාධනයක් පරිදි අධිනීතිඥ හරිස් චන්ද්‍ර විජේතුංග මහතා එම කටයුත්ත කොන්ත්‍රාත් පදනමක් මත ඉටු කර දීමට භාරගෙන කාණ්ඩ දෙකම ලියා භාර දී ඇත. එහි පළමුවැනි කාණ්ඩය පසුගිය වර්ෂයේදී ලියා මුද්‍රණය කරන ලද අතර, දෙවැනි කාණ්ඩය මුද්‍රණාලයේ දැනට ද්‍රණය වෙමින් පවතී. අපේ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ඉහත කී දේවල් ඉක්මණින්ම අපේ ජනතාව අතට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි දැනට මත් සූදනම් කර තිබෙනවා. ඒ අතර, සංස්කෘතික අමාත්‍යාංශය තුළින් ඉටු විය යුතු ප්‍රධාන කටයුතුවලින් රාශියක්ම මේ කාලය තුළ ඉෂ්ට කරන්න අපට පුළුවන් වීම ගැන අපි විශේෂයෙන් අඩම්බර වෙතවා. අපේ කාර්ය මණ්ඩලයේ සියලුම කොටස්වල සහයෝගය ඒ සඳහා අපට ලැබුණු නිසා

ඊළඟට 'ප්‍රකාශන' යටතේ වචනයක්-දෙකක් කලා කරන්න කැමැතියි. දැනට අත්-පිටපත් ලෙස පවත්වා සම්භාව්‍ය ආහිත්‍ය ග්‍රන්ථ තෝරා ගෙන ඒවා රජයේ වියදමින් මුද්‍රණය කොට සාධාරණ මිලකට අලෙවි කිරීමේ සැලැස්මකුත් සංස්කෘතික අමාත්‍යාංශය විසින් පිළියෙල කර තිබෙනවා. ආරම්භයක් වශයෙන්, අනාවලාප්ත

ප්‍රාචීන ලෝකයකු වන සී. ජස්ටින් විජේවර්ධන මහතාගේ 'සිල්යානේ ලෝකය' නමැති කෘතිය අපි භාර ගෙන තිබෙනවා. එතුමාගේ අභාවයෙන් අවුරුද්දක් ගෙවුණු අනුස්මරණ උත්සව අවස්ථාවේදී, ඒ පොත මුද්‍රණය කොට අලෙවි කරන්න සැලැස්මකු වූවා. මේ අවුරුද්ද තුළදී ඒ වැඩ පිළිවෙළ ව්‍යාප්ත කිරීමට දැනට මත් සැලැස්මක් පිළියෙළ කරගෙන යතවා.

මේ ආකාරයෙන්, අපේ අමාත්‍යාංශයට පැවරී තිබෙන කටයුතුවල භාරදුරත්වය තේරුම් ගෙන ඉතා ඕනෑකමින් අපි ඒ වගකීම ඉෂ්ට කරගෙන යන බව මතක් කරන ගමන්ම අපේ අමාත්‍යාංශයේ ඉදිරි වැඩ කොටස් කර ගැනීමට අපට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගෙන්, විශේෂයෙන් අපේ කාර්ය මණ්ඩලයේත් ආධාරය-උපකාරය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කථාව අවසාන කරනවා.

**ඊ. එල්. බී. හුරුල්ලේ මහතා (සංස්කෘතික කටයුතු ඇමතිතුමා)**

(*திரு. ஈ. எல். பி. ஹுரூள்ளே—கலாசார அலுவலர்கள் அமைச்சர்*)

(Mr. E. L. B. Hurulle—Minister of Cultural Affairs)

Mr. Chairman, I think I should speak in English first, because I want to reply to my friend and college-mate, the hon Member for Manipay (Mr. V. Dharmalingam.) He has moved a cut in my Ministry Votes. At the outset I might mention that it is the unkindest cut of all, because as I elaborate on what he said when I give my replies, you will realise that it has been an unknid cut.

Mr. Chairman, he said that after independence, every Government, the majority Sinhalese, tried to destroy the Tamil culture and the Tamil language—which is far from the truth. I might mention to him that I in particular have no such intention. During the 1958 communal riots I was an Opposition MP, one of the eight elected in 1956; the rest of the district was represented by Sri Lanka Freedom Party Members. I am proud to say that in my electorate alone there was not a single case of harassment of Tamil people or destruction of property; nor was any single Tamil injured. I saw to it.

**ඒ. අමිර්තලිංගම් මහතා**

(*திரு. ஏ. அமிர்தலிங்கம்*)

(Mr. A. Amirthalingam)

What he said was nothing personal against the Minister; nothing personal.

**ඊ. එල්. බී. හුරුල්ලේ මහතා**

(*திரு. ஈ. எல். பி. ஹுரூள்ளே*)

(Mr. E. L. B. Hurulle)

No, what I am trying to point out is that he made allegations against my Department that Archaeological Department was out to destroy Tamil culture and Tamil language. It is far from the truth. As long as I am Minister, I will see that every culture

[පී. එල්. බී. හුරුල්ලේ මහතා]

is safeguarded. I will tell you who is trying to destroy the Sinhala culture and the Sinhala language. I will prove that from facts.

Now, my honourable Friend said that every Sinhala Government after independence made it a point to see that the Tamil culture and the Tamil language was destroyed. It is far from the truth. I will quote one or two instances to show who is doing it. I mentioned this in Parliament before. In Vavuniya, there were two ancient Buddhist shrines where Hindu kovils were being constructed. The hon. Leader of the Opposition saw me; we had a conference and the hon. Leader of the Opposition said, "well, these are only earth mounts after some building operations." The Archaeological Officers said, "No, these are ancient Buddhist shrines." So, there was a dispute and I said, "Well, in that case we will do some excavations to see who is telling the truth." We started the excavations on January 31st of one year. On February 1st I was in Anuradhapura and I thought I must go and have a look at it. I went there and to my surprise two beautiful Buddhist monuments were excavated. We have therefore declared those as archaeological reserves and we are conserving them. Anyone is free to go and have a look at them now.

About a month or two ago a Bo-tree at Unnichchai Scheme - I will give you the place, at Sippimaduwa - was cut by two Tamil boys. - (*Interruption*). In Sippimaduwa in Uannichchai, Eastern Province. Fortunately, the resident priest used his head and he complained to the police. The police made inquires and two have been arrested and a case is pending. He did not make a fuss. He came straightway and informed me, and I was able to go and plant another sapling from the sacred Bo-tree there. But to my utter surprise the plant that had been cut had thrown out new shoots. It shows that Buddhism cannot be destroyed by cutting a Bo-tree.

වී. ධර්මලිංගම් මහතා

(තිලු. ඩී. තර්මලිංගම්)

(Mr. V. Dharmalingam)

Nor can Hinduism be destroyed by throwing Vinayagar into sea!

පී. එල්. බී. හුරුල්ලේ මහතා

(තිලු. ඒ. එල්. බී. හුරුල්ලේ)

(Mr. E. L. B. Hurulle)

Then, I might also refer to Kutchavely, where there were valuable Buddhist inscriptions on the rock. They were in the course of being destroyed. Fortunately, the Archaeological Department stepped in. It has been made an archaeological reserve. Conservation is being done and now you will see whether they are Buddhist

shrines or Hindu shrines. I can enumerate a large number like that, but I will not take much of your time.

The hon. Member referred to Kandarodai. It is correct that the Pennsylvania University conducted a trial excavation. It was away from the main site, not in the site itself, and at no time had they stated that the place belonged to Dravidian civilization. Nowhere has it been said in that report. They were only interested in the sequence of pottery.

ඒ. අමිර්තලිංගම් මහතා

(තිලු. ඒ. අමිර්තලිංගම්)

(Mr. A. Amirthalingam)

Let the truth be known.

පී. එල්. බී. හුරුල්ලේ මහතා

(තිලු. ඒ. එල්. බී. හුරුල්ලේ)

(Mr. E. L. B. Hurulle)

I will get the report and send it on to you.

No Hindu remains were discovered by them or by Mr. Arthur C. Clarke. You can ask him. He is here today. You can verify that from him.

Then the Kiliveddi Bo-tree. That too was cut. It was cut down during the last regime for the purpose of drawing telephone wires to the house of the TULF MP Mr. Thangathurai. There is a report in our files about this ancient Bo-tree made by no less a person than Tamil a DRO. So, you will see that we are not out to destroy your culture or your nation. It is the reverse.

I might also mention that under the Cultural Triangle project we are now conserving four Hindu shrines round the Dalada Maligawa in Kandy. There are a few more Hindu shrines in Polonnaruwa, which we are going to conserve. In fact, I have made an appeal over the radio to the Hindus of this Country to contribute towards the conservation of these Hindu monuments at least in Polonnaruwa, and I hope the hon. Members of the TULF will help us to conserve those Hindu shrines in Polonnaruwa.

You will remember, on the last occasion when my Estimates were being discussed, I made an appeal to the hon. Members of the TULF to get the trustees of Thirukovil Hindu Temple to agree to it being declared a protected monument. I went there and saw two beautiful monuments that are worth conserving. Pillars were thrown all over the ground and paint has been daubed on beautiful sculptures! I Agreed to clean up the paint and restore them to their original form and put up the pillars where they should be. Unfortunately, I have had no response.

The hon. Member also referred to the lands being taken over and colonised in the Eastern Province. Our policy is that Sri Lanka belongs to all. We cannot differentiate and set apart separate areas for the Tamils, separate areas for the Muslims and separate areas for the Sinhalese. Cannot you remember that, with the co-operation of all leaders of the Tamil community the United National Party leader, the late Rt. Hon. D. S. Senanayake, sent a few families as colonists to Kilinochchi? What happened to them? Where are they today? Unfortunately, riots broke out in 1958. Some were killed, their properties were destroyed and today there is not a single Sinhala colonist in the Kilinochchi Scheme!

**වී. ධර්මලිංගම් මහතා**  
(*திரு. வி. தர்மலிங்கம்*)  
(Mr. V. Dharmalingam)  
They are there.

**පී. එල්. බී. හුරුල්ලේ මහතා**  
(*திரு. ஈ. எல். பி. ஹூருள்ளே*)  
(Mr. E. L. B. Hurulle)

No! No! What happened to the bakeries in the North owned by the Sinhalese?

**මන්ත්‍රීවරයෙක්**  
(*அங்கத்தவர் ஒருவர்*)  
(A Member)  
They are there.

**පී. එල්. බී. හුරුල්ලේ මහතා**  
(*திரு. ஈ. எல். பி. ஹூருள்ளே*)  
(Mr. E. L. B. Hurulle)

Yes they have gone back again. But they always live in fear of their lives. But that is not so in the Sinhala areas.

**මන්ත්‍රීවරයෙක්**  
(*அங்கத்தவர் ஒருவர்*)  
(A Member)  
Why not?

**පී. එල්. බී. හුරුල්ලේ මහතා**  
(*திரு. ஈ. எல். பி. ஹூருள்ளே*)  
(Mr. E. L. B. Hurulle)

You people are quite free to travel - (*Interruption.*) Nobody need protect you.

**සභාපතිතුමා**  
(*தலைவர்*)  
(The Chairman)  
Order, please! Do not get excited.

**පී. එල්. බී. හුරුල්ලේ මහතා**  
(*திரு. ஈ. எல். பி. ஹூருள்ளே*)  
(Mr. E. L. B. Hurulle)

But it is not so in the North, specially in the Peninsula. I think I have dealt with what he said.-(*Interruption*)

**ඒ. අමිර්තලිංගම් මහතා**  
(*திரு. ஏ. அமிர்தலிங்கம்*)  
(Mr. A. Amirthalingam)  
How many were killed, how many were burnt alive?

**පී. එල්. බී. හුරුල්ලේ මහතා**  
(*திரு. ஈ. எல். பி. ஹூருள்ளே*)  
(Mr. E. L. B. Hurulle)  
How many are being killed in the North now?

**ඒ. අමිර්තලිංගම් මහතා**  
(*திரு. ஏ. அமிர்தலிங்கம்*)  
(Mr. A. Amirthalingam)  
Not a single. Only Tamils are being killed.

**පී. එල්. බී. හුරුල්ලේ මහතා**  
(*திரு. ஈ. எல். பி. ஹூருள்ளே*)  
(Mr. E. L. B. Hurulle)  
What has happened to the two Sinhalese boys who went from Galle to Jaffna a few days ago? You read the "Daily Mirror" of today.

**ඒ. අමිර්තලිංගම් මහතා**  
(*திரு. ஏ. அமிர்தலிங்கம்*)  
(Mr. A. Amirthalingam)  
It does not say that they are Sinhala boys?

**පී. එල්. බී. හුරුල්ලේ මහතා**  
(*திரு. ஈ. எல். பி. ஹூருள்ளே*)  
(Mr. E. L. B. Hurulle)  
Of course, it says so.

**ඒ. අමිර්තලිංගම් මහතා**  
(*திரு. ஏ. அமிர்தலிங்கம்*)  
(Mr. A. Amirthalingam)  
No, it does not.

**පී. එල්. බී. හුරුල්ලේ මහතා**  
(*திரு. ஈ. எல். பி. ஹூருள்ளே*)  
(Mr. E. L. B. Hurulle)  
You read that well. They are from Galle.

**ඒ. අමිර්තලිංගම් මහතා**  
(*திரு. ஏ. அமிர்தலிங்கம்*)  
(Mr. A. Amirthalingam)  
They have gone to see some relatives, they said; I do not know.-(*Interruption.*)

**පී. එල්. බී. හුරුල්ලේ මහතා**  
(*திரு. ஈ. எல். பி. ஹூருள்ளே*)  
(Mr. E. L. B. Hurulle)  
Mr. Chairman, I think I have proved that my Friend has given the unkindest cut of all.

සභාපතිතුමානි, වැදගත් යෝජනා ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙතවා. ඒ යෝජනා මගේ කල්පනාවට යොමු වන බවත් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමැතියි.

[පී. එල්. ඩී. පුරුල්ලේ මොහොමඩ්]

අත්තනගල්ලේ මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කලාභවන ගැන ප්‍රශ්නයක් මතු කළා. අපි කලා භවන සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කර තිබෙනවා. ජපන් ආධාර යටතේ වායුසම්කරණ යන්ත්‍ර ලැබී, ඒවා සවි කිරීමට දැන් කටයුතු කරගෙන යනවා.

ජෝන් ද සිල්වා රහනලත් අලුත් වැඩියා කර දෙව සානයි. ඒකෙන්, වටිනා යන්ත්‍ර තිබෙන කොටස් සහ තව නිලියන් ඇදුම් මාරු කරන කාමර යනාදී තැනුත් වායුසම්කරණය කරගෙන යන බව ඒ මන්ත්‍රීතුමාට දන්වන්න කැමැතියි.

වටිනා චිත්‍ර ආරක්ෂා කළ යුතුයයි එතුමා මතක් කළා. එතුමා කී ආකාරයට අපි ඒ සඳහා නිලධාරියකු පත් කරන්න යනවා.

සංස්කෘතික ත්‍රිකෝණයට අධාර කරන සමාගම ගැන පසුගිය අවස්ථාවේදීත් අත්තනගල්ලේ ගරු මන්ත්‍රී තුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) ප්‍රශ්නයක් නැගුවා මට මතකයි. ඒ සමාගම දැන් ක්‍රියාත්මක වන බව මතක් කරන්න මම සන්තෝෂයි. ඊයේ-පෙරේදාත් විශේෂඥයන් දෙදෙනෙක් ඇවිත් සිටිනවා. අපට ඒ සමාගමේත් කෙම්පියුටර් යන්ත්‍ර පවා සමහර විට නොමිලයේ ලැබෙන්නට ඉඩ තිබෙනවා. ඒ විශේෂඥ යන් දෙදෙනා ආවේ ලංකාණ්ඩුවේ මුදල්වලින් නොවෙයි. ඒ ආධාර දීම ආරම්භ කළ සමාගමේ මුදල්වලින් ඒ උද වියගේ ගමන් ගස්තුත් දැරුවා. සංස්කෘතික ත්‍රිකෝණයේ වැඩ විස්තර වශයෙන් කියන්න ගියොත් මට කාලය මදි වෙනවා.

නමුත් මම එක් කරණයක් කියන්න කැමැතියි. ජේතවනාරාමය, අභයගිරිය, පොලොන්නරුව, සීගිරිය, දඹුල්ල හා මහනුවර යන ව්‍යාපෘති හයේම විශ්ව විද්‍යාල උපාධිධාරීන් 206 දෙනෙක් වැඩ කරනවා. සංස්කෘතික ත්‍රිකෝණයේ වැඩ ආරම්භ කළාට පසු ඇති වී තිබෙන තත්ත්වය දන්වන්න සන්තෝෂයි. මෙය මට මහා වැරිය වරයෙක් කී දෙයක්. මේ ත්‍රිකෝණය ආරම්භ කරන්නට පෙර, පුරාවිද්‍යාව හදාරන්නට විශ්ව විද්‍යාල වලින් ඉල්ලුම්පත් ලැබුණේ ඉතාම ස්වල්පයක් පමණයි. නමුත්, ත්‍රිකෝණය ආරම්භ කළාට පසුව, මේ අවුරුද්දේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල සංඛ්‍යාවක් පුරාවිද්‍යාව හැදෑරීම සඳහා ඉල්ලුම්පත් ලැබී තිබෙනවා. එය හොඳ ලකුණක්.

ඒවාගේම, මේ ව්‍යාපෘති හයේම කම්කරුවන් වශයෙන් දැනට 3,500 ක් පමණ දෙනා වැඩ කරනවා. මේ වැඩ පිළිවෙල යටතේ අපි කැණීම් පමණක් නොව සංරක්ෂණය කිරීමත් බලාපොරොත්තු වෙනවා. ජේතවනාරාමයේ වෛත්‍යය හැර අක්කර 120 ක කැණීම් කරගෙන යනවා. අභයගිරියේ වෛත්‍යය හැර අක්කර 500 ක කැණීම් ආරම්භ කර තිබෙනවා. ඒවායේ කැණීම් පමණක් නොව සංරක්ෂණයත් කරන්න බලාපොරොත්තු වෙනවා. පොලොන්නරුවේ අක්කර 150 ක පමණ කැණීම් කරන්න තිබෙනවා. සීගිරියේ අක්කර 200 ක පමණ කැණීම් කරන්න තිබෙනවා. දඹුල්ලේ

අක්කර 20 යි, මහනුවර අක්කර 20 යි, මේ ව්‍යාපෘති හයේම කැණීම් පමණක් කරන්නට තිබෙනවා, අක්කර 1,010 ක. අපි මොන විධියේ විශාල වැඩ කොටසක් ආරම්භ කර ක්‍රියාත්මක කර තිබෙනවාද යන වග මෙයින් තමුන්නාත්සේලාට පෙනෙනවා, ඇති. ඒ සියල්ලම විස්තර වශයෙන් මම දැන් සභාගත කරනවා.\*

අපේ හොරණ ගරු මන්ත්‍රීතුමා (ඉන්ද්‍රදාස හෙට්ටි ආරච්චි මහතා), කළුතර දිසා ඇමතිතුමා, යෝජනාවක් කළා. එය මගේ කල්පනාවට හාජන වන බව එතුමාට මම මතක් කරන්න කැමැතියි.

පඬුවස්තුවර ගරු මන්ත්‍රීතුමා (ආර්. එම්. කේ. බී. රත්නායක මහතා) යම් වෛද්‍යවක් කළා පුරාවිද්‍යා ඉදිපාර්තමේන්තුවේ නිලධාරියකුට විරුද්ධව. ඒක බර පතල වෛද්‍යවක්. මම ඒ ගැන වහාම පරීක්ෂණයක් කරනවා. ඒ අවස්ථාවේදී අවශ්‍ය සාක්ෂි හා වෙනත් කරුණු ඉදිරිපත් කරන්න ගරු මන්ත්‍රීතුමාට පුළුවනි.

අවසාන වශයෙන් මම තමුන්නාත්සේලා සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. මේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ අදහස් ගැන. ඒවාගේම, මේ අවුරුදු පහේදී යම් සංස්කෘතික ප්‍රගතියක් මේ රටේ ඇති කරන්නට පුළුවන් වුණ නම් එය මගේ පමණක් හපන්කමක් නිසා වුණු දෙයක් නොව, මගේ නියෝජ්‍ය ඇමතිතුමාගේත් මගේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ගේත්, අද අමාත්‍යාංශයේ නැගත් කලින් එහි සිටි නිලධාරීන්ගේත්, අනෙක් සියලු සේවක-සේවිකාවන්ගේත් කම්කරුවන්ගේත් උනන්දුව නිසා ඇති වුණු එකක් බව මතක් කරමින් මගේ මේ වැය සම්මතය අනුමැතිය පිණිස තමුන්නාත්සේලාට ඉදිරිපත් කරනවා.

\* සභාමේසය මත තබන ලද විස්තර :  
අරාපිළිඤ්චිල් කාලසංස්කරණ :  
Documents tabled :

CULTURAL TRIANGLE

Notes of performance during the year 1982

Money provisions :-

(i) Income :	
(a) Government contributions	Rs. 7.5 million
(b) Foreign Aid	Rs. 8.6 million
(c) Tourist Tickets	Rs. 19.6 million
(d) Public contributions	Rs. 1.4 million
(e) Other income	Rs. 2.8 million
	Rs. 40 million

(ii) Expenditure :	
Jetavana	Rs. 6.8 million
Abhayagiriya	Rs. 4.6 million
Polonnaruwa	Rs. 6.9 million
Sigiriya	Rs. 4.1 million
Dambulla	Rs. 0.7 million
Kandy	Rs. 2.7 million
Others	Rs. 0.5 million
	Rs. 26.3 million

## Employment:-

## (a) Approved Graduate Cadre:

Jetavana	50
Abhayagiriya	50
Polonnaruwa	50
Sigiriya	50
Dambulla	
Kandy	6
	---
	206
	---

## (b) Approved Labour Cadre:

Jetavana	800
Abhayagiriya	800
Polonnaruwa	800
Sigiriya	800
Dambulla	150
Kandy	150
	---
	3,500
	---

## (c) Excavation Programme:

Jetavana	120 acres
Abhayagiriya	500 acres
Polonnaruwa	150 acres
Sigiriya	200 acres
Dambulla	20 acres
Kandy	20 acres
	---
	1,010 acres
	---

## Highlights of the finds-

- Jetavana** -- Ranpotha; Tens of thousands of beads of precious and semi precious stones; valuable inventories; large imported pottery vessels; two exquisite female sculptures; painted stone fragments.
- Abhayagiriya** -- Ardhanari Nateshvara, a composite figure of male and female nearly 12 ft. tall; Nagaraja figure nearly half a dozen seated Buddha images ranging from 3 to 5 ft. in height; excavation of a bathing pool six times as large as the standard Olympic pool; exquisite glazed tiles in five different colours; Greek coins; Roman pottery.
- Polonnaruwa** -- Excavation of a rare ancient hospital; an exquisite simagara; beautiful Chinese bowls; a variety of lamps and lamp stands and important Hindu remains like Parvati figure found just outside the Cultural Triangle excavations.
- Sigiriya** -- The discovery of a monastic site within the gardens of Sigiriya including a Bodi Terrace, image house and stupa discovering earlier and later periods of settlement at Sigiriya before and after 5th century A.D. Roman coins.
- Kandy** -- The discovery of the largest Bronze Buddha remain ever found in Sri Lanka where the right knee of the seated image alone was around one ton in weight. The discovery of the original structures round the palace complex and the path way along which the many Ambassadors approached the Audience Hall; the extended moat of Kandy to circumscribe the Sacred Area.

## Conservation:-

- Jetavana** -- The conservation of the tallest stupa; the image house of King Mahasen; residential units of the Monastery.
- Abhayagiriya** -- The conservation of the Sannipathasala; the outer walls of the stupa; the large swimming pool (elephant bath) which work is about to commence.
- Polonnaruwa** -- The conservation of the Rankot Vehera. The conservation of the Uposathagara and the retaining walls of Lankatilleke.
- Sirigiya** -- The conservation work of the Bodigara; consolidation of the excavated city walls and building remains of Sigiriya. The copying of the paintings of the lesser known caves of Sigiriya and study of the unpublished graffiti on the mirror wall.
- Dambulla** -- The cleaning and conservation of the paintings covering 2,000 sq. feet of wall and ceiling; copying of these paintings into canvas; copying of nearly 40 inscriptions found at the site and their translation; the work on the conservation of the verandah outside the rock caves which have been modernised in recent times; the gentle lighting of the cave interiors and exteriors where work has now commenced.
- Kandy** -- The conservation work has commenced in the Maha Devale, Natha Devale, Audience Hall and Malwatte Vihare. Copying of paintings have started in Gangarama where these have been copied on to tracing and on to canvas.
- Other works** -- Apart from the work on the sites of the Cultural Triangle, assistance has been extended in connection with the work on the Rajamaha Vihare, Kotte; Sri Welivita Saranankara Cultural Memorial Centre; the donation of 20 Iron Safes to temples where precious cultural objects exist.
- Publications** -- All research under excavation and conservation are being published on half yearly and one yearly journals. Guide Books have been written for Anuradhapura, Polonnaruwa, Kandy and Ritigala. Sigiriya and Dambulla books are being written. Special publications on the Ranpotha and the inaugurations of the Demalamahaseya have been printed.
- Addendum:**  
Under money provision and foreign aid it needs to be recorded that resources have been provided under three separate headings-- (a) International Organisations like the World Food Programme which has granted Rs. 33 million in the form of food aid for a 18-month period which is operative at present. Similarly the UNDP has provided U.S. S. 350,000/- for the laboratory project, (b) Bilateral aid-- under bilateral aid the Japanese Government has provided the following sums of money so far--
- |      |   |
|------|---|
| 1979 | -- 50,000,000 yen   |
| 1980 | -- 45,000,000 yen   |
| 1981 | -- (32,000,000 yen provided for air-conditioning the Art Gallery)   |
| 1982 | -- 45,000,000 yen (the delay in this grant to the last month of the financial year of the Japanese Govt. seems to deprive Sri Lanka of any further aid under this heading during 1983.) |

Under similar bilateral agreements assistance was granted by the French Government for the training of laboratory personnel in France. The French Government also organised Film Festivals and moneys collected from these have come to the Cultural Triangle. In the same way nearly all the cultural performances sponsored by the United State Government have credited to the Central Cultural Fund with their collections. The Czechoslovakian Government has provided specialised personnel to service the Abhayagiriya Project. In like manner the French Government has provided experts for the Jetavana Project. The French Embassy in Colombo has extended their Television Unit to service a series of films on each of the projects of the Cultural Triangle. The Egyptian Government and the Qatar Government have given cash donations to Sri Lanka. (c) Charity Companies—Charity Companies are formed in most of the likely donor countries with a view to enlisting the resources of interested personnel in such countries such as academics, business personnel, foundations and the Sri Lankan community. Such a company is an on-going company in England and already specialists have been funded to visit Sri Lanka and advise on various projects. Even the entire computer programme may be a donation resulting from such generous efforts. Similar Charity Companies are in the formative stage in the U.S.A, Belgium, France, and possibly in Japan and Australia.

Central Cultural Fund

Project	Labour Force
1. Anuradhapura Jetavana	400
2. Anuradhapura Abayagiriya	470
3. Polonnaruwa	710
4. Dambulla	20
5. Sigiriya	388
6. Kandy	120
7. Kotte	-
8. Unesco aid from Japan (Yen)	45,000,000

"16 2வது ஸீப்மென்ட் 1 வது வடிவ ஸப்தகம், ப்ரதர்வர்த்தன விடக்கு ௨. 83,46,000 க் துடல் டபலேலினைவல் ஈதுடன் கல் டுதுடி" ஸத ப்ரதர்வர்த்தன விடக்கு டுடன், ஸத ஸப்தகம் விட.

162 வது ஸீப்மென்ட் 1 வது வடிவ ஸப்தகம், ப்ரதர்வர்த்தன விடக்கு டபலேலினைவல் கெலிவன் ஸப்தகம் கிளிட டுதுடி கிளேல கர்வன டுடன்.

"தலைப்பு 162, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவுருஞ் செலவுக்கான ரூபா 83,46,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் ஸிஞ ஸிடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 162, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவுரும் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 8,346,000, for Head 162, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put and agreed to.

Head 162, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 வது வடிவ ஸப்தகம், ஸப்தகம் பரிபாலனம் ஸ, காலி கல்வல் ஸப்தகம்— இலவன விடக்கு, ௨. 80,00,000

நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிருவாகமும் பதவியினர் சேவை களும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 80,00,000

Programme 1.—General Administration and Staff Services—Capital Expenditure Rs. 8,000,000

"162 வது ஸீப்மென்ட் 1 வது வடிவ ஸப்தகம், இலவன விடக்கு ஸத ௨. 80,00,000 க் துடல் டபலேலினைவல் ஈதுடன் கல் டுதுடி" ஸத ப்ரதர்வர்த்தன விடக்கு டுடன், ஸத ஸப்தகம் விட.

162 வது ஸீப்மென்ட் 1 வது வடிவ ஸப்தகம், இலவன விடக்கு டபலேலினைவல் கெலிவன் ஸப்தகம் கிளிட டுதுடி கிளேல கர்வன டுடன்.

"தலைப்பு 162, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 80,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் ஸிஞ ஸிடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 163, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவுருஞ் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 8,000,000, for Head 162, Programme 1, Capital Expenditure be inserted in the Schedule", put, and agreed to.

Head 162, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

163 வது ஸீப்மென்ட்—ஊழிவ கெலுக்கலர் டேலர்வர்த்தன விடக்கு

1 வது வடிவ ஸப்தகம்—கெலுக்கலர் ஸப்தகம், பரிபாலனம்—ப்ரதர்வர்த்தன விடக்கு, ௨. 35,26,000

தலைப்பு 163.—தேசிய தூதனசாலைகள் கிணைக்களம் நிகழ்ச்சித்திட்டம் 1.—தூதனசாலைச் சேவைகளின் நிருவாகம்—மீண்டுவுருஞ் செலவு, ரூபா 35,26,000

HEAD 163.—DEPARTMENT OF NATIONAL MUSEUMS Programme 1.—Administration of Museum Services—Recurrent Expenditure, Rs. 3,526,000

"163 வது ஸீப்மென்ட் 1 வது வடிவ ஸப்தகம், ப்ரதர்வர்த்தன விடக்கு ஸத ௨. 35,26,000 க் துடல் டபலேலினைவல் ஈதுடன் கல் டுதுடி" ஸத ப்ரதர்வர்த்தன விடக்கு டுடன், ஸத ஸப்தகம் விட.

163 வது ஸீப்மென்ட் 1 வது வடிவ ஸப்தகம், ப்ரதர்வர்த்தன விடக்கு டபலேலினைவல் கெலிவன் ஸப்தகம் கிளிட டுதுடி கிளேல கர்வன டுடன்.

"தலைப்பு 163, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவுருஞ் செலவுக்கான ரூபா 35,26,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் ஸிஞ ஸிடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 162, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 3,526,000, for Head 163, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 163, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 வது வடிவ ஸப்தகம்—கெலுக்கலர் ஸப்தகம், பரிபாலனம்—இலவன விடக்கு ௨. 6,97,000

நிகழ்ச்சித்திட்டம் 1.—தூதனசாலைச் சேவைகளின் நிருவாகம்—ஆக்கப்பொருட் செலவு, ரூபா 6,97,000

Programme 1.—Administration of Museum Services—Capital Expenditure Rs. 697,000

"163 வது ஸீப்மென்ட் 1 வது வடிவ ஸப்தகம், இலவன விடக்கு ஸத ௨. 6,97,000 க் துடல் டபலேலினைவல் ஈதுடன் கல் டுதுடி" ஸத ப்ரதர்வர்த்தன விடக்கு டுடன், ஸத ஸப்தகம் விட.

163 வது ஸீப்மென்ட் 1 வது வடிவ ஸப்தகம், இலவன விடக்கு டபலேலினைவல் கெலிவன் ஸப்தகம் கிளிட டுதுடி கிளேல கர்வன டுடன்.

"தலைப்பு 163, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 6,97,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் ஸிஞ ஸிடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 163, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 697,000, for Head 163, Programme 1, Capital Expenditure be inserted in the Schedule", put, and agreed to.

Head 163, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.





1 வன விடி உடன.—செலவுகளின் கட்டுப்பாடு வரலாறு—மூலக் கட்டுப்பாடு விடயம், ரூ. 2,47,000

நிகழ்ச்சித்திட்டம் 1.—பொது சமய முயற்சிகளின் மேம்பாடு—ஆக்கப்பொருள் செலவு ரூபா, 2,47,000

Programme 1.—Promotion of Buddhist Religious Activities—Capital Expenditure Rs. 247,000

‘166 வன விடிகளில் 1 வன விடி உடன, மூலக் கட்டுப்பாடு விடயம் ரூ. 2,47,000 க் குறித்து உடனடியாக அறிவுறுத்தி கட்டுப்பாடு’ என பன்னிய விடைய குறி, உடன விடயம்.

166 வன விடிகளில் 1 வன விடி உடன, மூலக் கட்டுப்பாடு விடயம் ரூ. 2,47,000 க் குறித்து உடனடியாக அறிவுறுத்தி கட்டுப்பாடு’ என பன்னிய விடைய குறி, உடன விடயம்.

தலைப்பு 166, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருள் செலவுக்கான ரூபா 2,47,000 அட்டவணியின் சேர்க்கப்படுமா? என்றும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 166, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருள் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 247,000, for Head 166, Programme 1, Capital Expenditure be inserted in the Schedule”, put, and agreed to.

Head 166, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

180 வன விடிகளில்—பிரதேச வள அமைச்சர்

1 வன விடி உடன.—செலவுகள் பரிசீலனை க் குறித்து விடயம்—பிரதேச வள அமைச்சர், ரூ. 46,54,000

தலைப்பு 180.—பிரதேச அபிவிருத்தி அமைச்சர்

நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிர்வாகமும் பதவிகளின் சேவை களும்—மீண்டுவருள் செலவு, ரூபா 46,54,000

HEAD 180.—MINISTER OF REGIONAL DEVELOPMENT

Programme 1.—General Administration and Staff Services—Recurrent Expenditure, Rs. 4,654,000

சார்லீதேவ்ஜி

(தலைவர்)

(The Chairman)

Only half an hour has been allotted to discuss the Votes of the Ministry of Regional Development. How long will the Hon. Minister take ?

சி. ராஜதேவ்ஜி (பிரதேச வள அமைச்சர்)

(திரு. சி. இராசதுரை—பிரதேச அபிவிருத்தி அமைச்சர்) (Mr. C. Rajadurai—Minister of Regional Development)

Fifteen minutes, Sir.

சார்லீதேவ்ஜி

(தலைவர்)

(The Chairman)

That means, the other hon. Members are left with only 15 minutes.

வி. லக்ஷ்மிநாயகி (வாழ்க்கை அமைச்சர்)

(திரு. வி. என். நவரத்தினம்—சார்லீதேவ்ஜி)

(Mr. V. N. Navaratnam—Chavakachcheri)

rose.

சார்லீதேவ்ஜி

(தலைவர்)

(The Chairman)

Is that going to be the unkindest cut ? I do not know. Somebody said so.

வி. லக்ஷ்மிநாயகி (வாழ்க்கை அமைச்சர்)

(திரு. வி. என். நவரத்தினம்—சார்லீதேவ்ஜி)

(Mr. V. N. Navaratnam—Chavakachcheri)

தலைவர் அவர்களே, இந்த வாக்குப்பணம் புகுந்து ரூபாவால் குறைக்கப்பட்ட வேண்டுமென நான் பிரேரிக்கிறேன். கலாசார அமைச்சினுடைய குழுநிலை விவாதத்தின் பின் பிரதேச அபிவிருத்தி அமைச்சினுடைய குழுநிலை விவாதம் இடம்பெறுவது மிகவும் பொருத்தமானது. ஏனெனில் பிரதேச அபிவிருத்தி அமைச்சரும் இந்த நாட்டின் கலாச்சாரத்தின் ஒரு பகுதிக்குப் பொறுப்பாக இருக்கிறார். இந்துக் கலாச்சாரத்தைப் பாதுகாத்து ஊக்கப்படுத்துவது அவருடைய பொறுப்புக்களிலே ஒன்றாக இருக்கின்றது. இந்த நாட்டிலே பெளத்த கலாச்சாரத்தைப் பாதுகாப்பதற்கு எத்தனையோ பெரும் நடவடிக்கைகள் எடுக்கப்பட்டிருக்கின்றன. இதுவரை காலமும் எத்தனையோ பழமை வாய்ந்த இந்து ஆலயங்களை, அவற்றின் சுற்றுலாப் புனித நகராக ஆக்குவதற்கு நாங்கள் முயற்சியெடுத்து, அவருடைய காலத்திலே அவருக்கு இந்த விடயம் பொறுப்புக் கொடுக்கப்பட்டதற்குப் பிறகு இது சம்பந்தமாக திருப்பிகரமாக நடவடிக்கை எடுக்க முடியாத சூழ்நிலை அவருக்கு ஏற்பட்டதையிட்டு நாம் வருந்துகின்றோம். அவருக்குப் போதிய அதிகாரம் கொடுக்கப்பட்டிருந்தால் இன்று கோனேஸ்வரம் ஒரு புனித நகராக ஆக்கப்பட்டிருந்தும் அது அவருடைய பிழை அல்ல. அவரை நாம் கண்டிக்கவில்லை. அவருக்கு அந்த அதிகாரம் புரணமாக வழங்கப்படாததையிட்டு நாம் வேதனைப்படுகின்றோம்.

இந்து கலாச்சாரம் சம்பந்தமாக அவர் ஒரு மகாநாடு நடத்தினார். அதையாவது செய்தாரே என்று மகிழ்ச்சியடைகின்றோம். அதே நேரத்தில் அதையும் கூட ஓர் இந்துச் சூழ்நிலையிலே, இந்து மக்கள் பெரும்பான்மையாக இருக்கிற இடத்திலே நடாத்தக்கூடிய நிலையிலே அவர் இருக்கவில்லை எனக் கூறப்பட்டது. அதையும் சுட்டிக்காட்ட விரும்புகின்றேன்.

அவருடைய அமைச்சர்க்குக் கொடுக்கப்பட்டுள்ள பணம் இந்த மதிப்பீட்டிலே குறிப்பிடப்பட்டிருக்கின்றது. அதே காரணத்துக்காகவோ, என்னவோ அவருடைய அமைச்சின் குழுநிலை விவாதத்துக்குக் கொடுக்கப்பட்ட நேரமும் முப்பது நிமிஷம். அதில் பதினைந்து நிமிஷ நேரம் நான் பேசலாம் என எண்ணியிருந்தேன். ஆனால் ஊர்காவற்றுறைப் பிரதிநிதியும் யாழ்ப்பாணம் பிரதிநிதியும் அதில் கடன் கேட்கிறார்கள். நான் சம்மதம் கொடுத்து விட்டேன். ஆகவே, தமிழ் மொழி அச்சுலாக்கல் விஷயம் பற்றி ஊர்காவற்றுறைப் பாராளுமன்ற உறுப்பினரும் யாழ்ப்பாணப் பாராளுமன்ற உறுப்பினரும் பேசுவார்கள்.

அவருடைய அடுத்த முக்கிய விஷயமாகிய பிரதேச அபிவிருத்தியிலே பணம்பொருள் அபிவிருத்திச் சபை இயங்குகின்றது. விசேஷமாக யாழ் மாவட்டத்தைப் பொறுத்த அளவிலே பணம்பொருள் அபிவிருத்தி எங்களுடைய பொருளாதாரத்துக்கு எவ்வளவு முக்கியமானது என்பதை அமைச்சர்

சர் ஏற்கெனவே தெரிந்தவர்; பெறுமதியையும் உணர்ந்தவர். சில வருடங்களுக்கு முன்னர் பனம்பொருள் அபிவிருத்திச் சபை ஆரம்பிக்கப்பட்டது. நாங்கள் அதை வரவேற்கிறோம். ஆனால் பலதரப்பட்ட காரணங்களுக்காக அந்தச் சபை முழுமையாக இயங்க முடியாத ஒரு நிலை இருக்கின்றது. பனம்பொருள் அபிவிருத்திச் சபை வடபிரதேசத்தின் பொருளாதாரத்துக்கு அத்திவாரமாக இருக்கிறது. தென்னிந்தியாவிலே பல மாவட்டங்களின் பொருளாதாரம், பனம் பொருளிலேயே தங்கியிருக்கிறதென்பதை அமைச்சரவர்கள் அறிவார்கள். தமிழ் நாட்டினுடைய வெளிநாட்டு ஏற்றுமதியோடு இணைந்து, பனம்பொருள் ஏறக்குறைய 50 கோடி ரூபாய்க்கு மேல் வெளிநாட்டுச் செலாவணியை சம்பாதித்துக் கொடுக்கின்றதென்பதை நாங்கள் அறிவோம். ஆகவே பனம்பொருள் அபிவிருத்திக்குக் கூடிய முக்கியத்துவம் கொடுக்கவேண்டியது மிகவும் அவசியமாகும். பனம்பொருள் அபிவிருத்திச் சபையின் கட்டமைகள், ஏற்கெனவே தெங்கு, பனம்பொருள் அபிவிருத்திச் சங்கங்களின் செயற்பாடுகளோடு நெருங்கிய தொடர்புடையனவாக இருக்கின்றன. ஆகவே தெங்கு, பனம் பொருள் உற்பத்திச் சங்கங்களிலே கடமைபுரிவின்ற ஊழியர்களின் பிரச்சினைகளை நன்கு அறிந்த ஒருவர் இச்சபையின் தலைவராக நியமிக்கப்பட்டதை நாம் வரவேற்கின்றோம்.

இரண்டு வாரங்களுக்கு முன்பதாக, பனம்பொருள் அபிவிருத்திச் சபை, சர்வதேச விவசாய உணவு ஸ்தாபனத்தின் ஆதரவோடு ஒரு பெரிய கருத்தரங்கை யாழ்ப்பாணத்திலே நடாத்தியது. அக்கருத்தரங்கிலே பல முடிவுகள் எடுக்கப்பட்டிருக்கவேண்டுமென நான் நம்புகிறேன். அம்முடிவுகளை நாம் அமல் நடத்த முடியாவிட்டால் அக்கருத்தரங்குகளை வைத்துப் பிரயோசனம் இல்லை. இதற்கு மிகத் தொகையான பணம் தேவை. இச்சபைக்கு வருடாவருடம் 20 இலட்சம் ரூபா நீங்கள் கொடுக்கின்றீர்கள். இந்த 20 இலட்சம் ரூபாவைக் கொண்டு என்ன வேலையைத்தான் செய்ய முடியும். மாறாக தெங்கு, பனம்பொருள் அபிவிருத்திச் சங்கங்கள் ஒரு கோடி ரூபாவை இந்த அரசாங்கத்திற்கும் கொடுக்கின்றன. அந்தப்பணத்தையாவது நாம் இப்பணம் பொருள் அபிவிருத்திச் சபையின் செயற்பாடுகளுக்குச் செலவிட்டால் எவ்வளவோ பிரயோசனமாகவிருக்கும் என்பதைத் தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். எனவே, அமைச்சர்கள் துணிந்து அரசாங்கத்துடன் வாதிட்டு தமது அமைச்சுக்கு பிரதேச அபிவிருத்திக்கு—கடுதலான பணத்தைப் பெறக் கடமைப்பட்டிருக்கின்றார்.

அடுத்ததாக, பனைவளத்தை நாம் அபிவிருத்தி செய்ய வேண்டுமானால் போதிய பனைமரங்கள் நாட்டப்பட வேண்டும். தென்னிந்தியாவிலிருந்து நாங்கள் அறிந்த உண்மை இதுவாகும். ஓர் ஏக்கர் தென்னை மரத்திலும் பார்க்க ஓர் ஏக்கர் பனைமரங்களால் கூடுதலான வருமானத்தை மக்கள் பெற முடியும்—நாடு பெறமுடியும். இதனால் வெளிநாட்டு செலாவணியும் அதிகமாகக் கிடைக்க வழியுண்டு புதுப் புது இடங்களிலே புதிதாகப் பனைமரங்களை நாட்டுவதற்கு இதுகால வரை நாம் என்ன நடவடிக்கைகளை மேற்கொண்டுள்ளோம்? யாரும் விரும்பித் தங்களுடைய பணத்தைச் செலவழித்துப் பனங்கொட்டைகளைப் போட்டு பனத் தோட்டங்களை உண்டாக்க முடியுமா? இன்று ஓர் ஏக்கர் தென்னை நடுகைக்கு அரசாங்கம் ஏறக்குறைய 4,000 ரூபா பணம் கொடுக்கின்றது. இதே மாதிரியாக பனத் தோட்டங்களை ஆரம்பிப்பதற்கு ஆகக் குறைந்தது 1,000 ரூபாவையாகுதல் அரசாங்கம் கொடுக்க முன்வந்தால் எத்தனையோ புதிய இடங்களிலே பனை மரங்களை நாட்ட உதவியாகவிருக்கும்.

கலாசார அலுவல்கள் அமைச்சர் பேசுகின்றபொழுது, நம் நாட்டிலே எந்த ஒரு பகுதியையும் ஒரு குறிப்பிட்ட சமுதாயத்தின் பிரதேசமாகக் கருத முடியாதெனவும் எல்லாப் பிரதேசங்களும் எல்லோருக்குமுரியது என்றும் கூறினார். ஆனால் எங்கள் பிரதேச அபிவிருத்தி அமைச்சரவர்களுக்கு ஒரு குறிப்பிட்ட பிரதேசம் தான் அபிவிருத்திக்குக் கொடுக்கப்பட்டிருக்கின்றது; அதாவது வடக்கு, கிழக்கு மாகாணங்கள். இவ்விரு மாகாணங்களிலுமுள்ள அபிவிருத்தி வேலைகளை எங்களுக்கு ஒதுக்கப்பட்டிருக்கின்ற பன்முகப்படுத்தப்பட்ட நிதியிலிருந்து எவ்வாறு பூர்த்தி செய்ய முடியும்? நான் அதிக நேரமெடுக்கவில்லை. இந்த அமைச்சின்கீழுள்ள ஏனைய விடயங்களை எனது நண்பர் ஊர்காவற்றுறைப் பிரதிநிதி அவர்கள் அமைச்சரின் கவனத்துக்குக் கொண்டுவருவார். எனவே, இவ்வமைச்சின் வாக்குப்பணத்தில் ரூபா பத்து குறைக்கப்பட வேண்டுமென நான் பிரேரிக்கின்றேன்.

**නිශ්ශංක විජයරත්න මහතා (අධිකරණ ඇමතිතුමා)**

(திரு. நிசங்க விஜயரத்ன—நீதி அமைச்சர்)

(Mr. Nissanka Wijeyeratne—Minister of Justice)

Mr. Chairman, I am very happy that the hon. Member for Chavakachcheri referred to the development of the palmyrah industry, because the Ministry of Regional Development has specifically undertaken that aspect and that is something that has been very long neglected in our country. I think he will appreciate that it is a positive step taken by this Government. I also realize that even the coconut area which extends right down and the famous coconut estates which Dr. Paul planted are areas that indicate a potential, which I am sure will engage his attention in consultation with the appropriate Ministry.

He referred to the basic fact that this Government has undertaken the preservation and development of Hindu culture. This was something that was not done by any Government earlier. It was not something that was asked for by the Opposition at any time. There is a formal proposal, but the government unilaterally decided to do something and it is an aspect of work, a policy matter, of which we can be truly proud.

He mentioned that inadequate action has been taken in regard to sacred areas. He mentioned Konneswaram, in particular. In this connection, I would like to mention that Konneswaram which he would like to declare as a sacred area for the Hindus is also sacred to the Buddhists. There are the ruins there and also at a given period of time there were aboriginal ruins, too. The historical aspects—cultural and archaeological—have to be looked into. In Kandy, yet the Maligawa area has not been declared a sacred area. It is something that the Buddhists have agitated for, for a long time. There are various problems that have to be gone into, and I do not think the Buddhists have turned round and said that the Government is not sympathetic towards Buddhism because they have not declared the Maligawa area a sacred area. Similarly, I think the Hindus cannot allege that there is any

[නිශ්චය වීජයන්හ මහත]

discrimination against the Hindus for that reason. In any case, the hon. Member for Chavakachcheri probably would appreciate the fact that that is a subject that comes under the Ministry of Local Government, not under this Ministry or any other Ministry.

The fact that there has been a considerable amount of work done and the development aspects of Hinduism were related during the time the conference was held. It was a very good thing. The Government can truly be proud of it. I would also mention that it was very unnecessary to have referred to the fact that Colombo was not a Tamil majority area. What greater tribute could a Government pay than to have that conference in its very capital? If a Buddhist conference is held in India, in New Delhi, we Buddhists would be proud and the Buddhists in India would be proud, despite the fact that the majority may live in fringe areas on the Eastern side of India. I do not think that it is a matter for comment. I want to tell you, it was unnecessary.

In this connection, I think hon. Member of the Opposition should not utilize every opportunity they get to draw these unnecessary and invidious distinctions and try to point out that there is a deliberate attempt to be hostile to Hinduism either openly or subtly or to the Tamils as such.

Yesterday, the Hon. Minister of Cultural Affairs during his comments was constrained to mention that there seem to be more problem that arose in Tamil areas in regard to Buddhist activities and Buddhist shrines. He mentioned Kandarodai which is of great historical value; he mentioned Kiliveddi, of which I am personally aware. It was a great tragedy that the bo-tree was cut down. The Buddhists are not hostile to Hinduism; they are more generous, and I think this fact should be accepted.

Before, I wind up, I would like to mention that there is too much in this country of an attempt to blow up the problem of minorities. The Opposition takes upon itself to talk of minority problems in our country. They represent only a small section. They do not represent the minorities of Sri Lanka. It is only in their imagination. Mr. Thondaman represents an equal number of Tamil-speaking people. The TULF represents only a fraction of the very old Tamils in Sri Lanka, and that too in the Jaffna Peninsula itself and just a few in Trincomalee. I think that should be borne in mind because quite often they try to drive it in as if that is the only problem in this country. I think in all their speeches they have been trying to bring out this matter, and it was unnecessary.

The hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) became an unfortunate victim of that propaganda which is used to influence them also. They

are now very attentive to any needs of the Tamils and talk of round-table conferences. His Excellency the President in having a square-table conference regularly with them. The hon. Member for Attanagalla is apparently trying to woo the Tamils in the coming by-elections. That is unnecessary. We should deal with these matters peacefully and not use any discussion, even on regional development, to focus attention as if the Government was hostile. I think this should be discussed in a much more relevant manner to the voters concerned and we should assist the Hon. Minister to further development aspects in Tamil areas for which he is responsible.

සී. රාජදර්ශි මහතා (ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා)  
(திரு. ச. இராசதுரை—பரந்தச அபிவிருத்தி அமைச்சர்)  
(Mr. C. Rajadurai—Minister of Regional Development)

கௌரவ தலைவரவர்களே, எனது அமைச்சின் சார்பில் நடைபெற்ற குழுநிலை விவாதத்தில் சாவகச்சேரி பாராளுமன்ற உறுப்பினர் அவர்கள் கலந்து கொண்டு பயனுள்ள கருத்துக்கள் சிலவற்றைத் தெரிவித்தமையை நான் வரவேற்கின்றேன். குறிப்பாக யாழ்ப்பாண மாநிலத்துக்கு, சிறப்பாக வட, கிழக்குப் பிரதேசங்களுக்கு பனைவளம் முக்கியமான அம்சமாக இருந்து வந்திருக்கிறது. நீண்டகாலமாகப் பனைவளம் சரிவரப் பயன்படுத்தப்படவில்லை. என்னுடைய அமைச்சு இதனைப் பொறுப்பெடுத்தபின் துரிதமாகக் கரும மாற்ற வேண்டுமென்று பல செயற்றிட்டங்களை உருவாக்கி அவற்றை நடாத்தி வருகின்றது என்பதைக் கௌரவ உறுப்பினர்கள் அறிவார்கள். இந்தியாவில் பனைவளத் துறையில் மிக அனுபவத்தில் மிக்க ஒருவரை தமிழக அரசின் முதலமைச்சரோடு தொடர்பு கொண்டு இந் நாட்டுக்கு வர வைத்தோம். வடக்கு மாகாணம், கிழக்கு மாகாணம் ஆகிய பகுதிகள் எங்கும் பனை நிரம்பியிருக்கிற பிரதேசங்கள் எங்கும் அவரைப் பார்வையிடச் செய்து அவரிடமிருந்து புதிய ஆலோசனைகளைப் பெறுவதற்கு நாம் முயற்சியெடுத்துள்ளோம்.

பனந்தோட்டங்களை உருவாக்க வேண்டும் என்று சாவகச்சேரிப் பிரதேசத்தின் அவர்கள் இங்கே சொன்னார்கள். யாழ்ப்பாணத்திலே பருத்தித்திறையிலும் மட்டக்களப்பிலும் இது போன்ற மாதிரிப் பனந்தோட்டங்களை உருவாக்க இப்பொழுது நடவடிக்கைகளை மேற்கொண்டுள்ளோம். தென்னையைப் போலவே பனையையும் குறுகிய காலத்துக்குள்ளே பலந்தருமரமாக ஆக்குவதற்கு வேண்டிய ஆராய்ச்சிகளை மேற்கொள்ள வேண்டுமென்று பனைவளப் பகுதியினருக்கு நாம் ஆலோசனைகளை வழங்கியிருக்கிறோம். மேலும், பனந்தோட்டங்களை உருவாக்க முன்வருபவர்களுக்கு, தென்னந்தோட்டங்களுக்கு வழங்கப்படுவது போல மானியம் வழங்கப்பட வேண்டும் என்று அவர் விடுத்த ஆலோசனையையும் நான் ஏற்றுக் கொள்கிறேன். எதிர்காலத்தில் அவற்றைச் செயற்படுத்த முயற்சிப்போம் என்று குறிப்பிட விரும்புகின்றேன்.

இந்த நாட்டிலே வாழுகின்ற தமிழ் பேசும் தேசிய இனத்தினுடைய மனதில் நீண்ட காலமாக இருந்துவரும் குறைபாடுகளை நிவர்த்தி செய்ய வேண்டும் என்பதற்காக மாண்புமிகு சனாதிபதி அவர்களால் இந்த அமைச்சு உருவாக்கப்பட்ட

டது. இந்த அமைச்சு மூன்று அம்சங்களை உள்ளடக்கிச் செயற்பட்டு வருகின்றது. அவை, வட மாகாணம், கிழக்கு மாகாணம் ஆகிய பகுதிகளில் பிரதேசங்களின் அபிவிருத்தியும், தமிழ் மொழி அமுலாக்கலும் இந்து சமய கலாசார வளர்ச்சியுமாகும். இந்த நாட்டைப் பொறுத்த அளவில், சனாதிபதி அவர்கள் இந்து சமய கலாச்சார வளர்ச்சிக்கு என ஒரு பிரிவினை உருவாக்கியது சரித்திர முக்கியத்துவம் வாய்ந்த நிகழ்ச்சியாகி விட்டது. இது இந்த நாட்டில் வாழ்கிற இந்து மக்கள் மீதும் இந்த நாட்டுக்கு வெளியே வாழ்கின்ற பலகோடி இந்துப் பெருமக்கள், மீதும் இந்த அரசாங்கம் கொண்டுள்ள நல்லெண்ணத்தையும் இந்த அரசாங்கத்தில் அவர்கள் கொண்டுள்ள மதிப்பையும் வெளிப்படுத்துவதற்குக் காரணமாக அமைந்திருக்கிறது.

இந்த நாடு பெரும்பான்மையாகப் பௌத்த மக்களைக் கொண்ட நாடாக இருந்தபோதிலும் இந்த நாட்டில் வாழ்கின்ற இந்து மக்களுடைய கலை, கலாசாரப் பாரம்பரியங்களைப் பாதுகாக்க வேண்டும் என்பதற்காகச் சனாதிபதி அவர்கள் இப்படியான ஓர் அமைச்சினை உருவாக்கியது நல்ல காரியம் என்று அகில உலகிலுமுள்ள இந்துப் பெருமக்கள் ஒப்புக் கொள்கிறார்கள். இந்து மக்களுடைய நலவுரிமைகளிலே ஆங்காங்கு நமக்குத் தென்படுகின்ற குறைபாடுகளைத் திருத்தியமைப்பதில் நமது அமைச்சு முயற்சித்துக் கொண்டேயிருக்கின்றது. எங்கெங்கே கோவில்கள் கட்டப்பட வேண்டும், அல்லது எங்கெங்கே கோவில்கள் சீரழிந்த நிலையிலே இருக்கின்றன எனும் விபரங்கள் நமக்குக் கிடைக்கும் பொழுதெல்லாம் நாம் துரித நடவடிக்கைகளை மேற்கொள்கிறோம். அது மட்டுமல்ல. இந்த அரசாங்கத்திலே இருக்கிற பௌத்த பாராளுமன்றப் பிரதிநிதிகள், இந்த அரசாங்கத்திலே இருக்கிற இஸ்லாமிய பாராளுமன்றப் பிரதிநிதிகள் இந்த அரசாங்கத்திலே இருக்கிற கிறிஸ்தவ பாராளுமன்றப் பிரதிநிதிகள் தங்கள் தொகுதிகளிலேயுள்ள இந்து ஆலயங்களைக் கட்ட வேண்டும் என்று நமக்கு வேண்டுகோள் விடுகிறார்கள். ஆக ஒரு பெரிய நல்லுறவை இந்த நாட்டிலே ஏற்படுத்துகிறது என்பதை நான் இந்தக் கௌரவ சபையிலே கூற விரும்புகின்றேன். புத்தனம் தொகுதிப் பாராளுமன்ற உறுப்பினர் ஒரு இஸ்லாமியராக இருந்தாலும் அவருடைய தொகுதியிலே இருக்கிற இந்து ஆலயத்தைக் கட்ட வேண்டுமென்று என்னைக் கேட்டது மட்டுமல்லாமல் அந்த இந்து ஆலயத்தின் கும்பாபிஷேகத்திற்கும் வந்து அங்கே உட்காரக் கூடிய பெரிய மனநிலை அவருக்கு ஏற்பட்டிருக்கிறது. அது மட்டுமல்ல, மாண்புமிகு பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சர் ஒரு கத்தோலிக்கராக இருந்தாலும், எங்காவது உடைய நிதி அமைச்சர் ஒரு பௌத்தராக இருந்தாலும் அவர்கள் இருவரும் என்னைக் கொழும்பு முகத்துவாரத்திலுள்ள காளிகோவிலுக்கு அழைத்துச் சென்று "இந்தக் காளிகோவிலைக் கடல் மிக விசைவிலே அழிக்கப்போகிறது. இதற்கு ஒரு தடுப்புச் சுவர் எழுப்பவேண்டும்" என்று அவர்கள் கேட்கிறார்கள். ஆகவே, இப்படியாக வேற்று மதத்தவர்களாக இருந்தபோதிலும், இந்துசமய கலாசார நிலையங்கள், கோவில்களைப் பாதுகாக்கவேண்டுமென்று அவர்கள் விரும்புகிறார்கள். அதைப் போல, பதுளைக்கு நான் போயிருந்தபொழுது பதுளை மாவட்ட அமைச்சரவர்கள் என்னை அழைத்துச் சென்று அங்குள்ள புராதன காளிகோவிலினுடைய சிர்கேட்ட நிலையைக் கூறி, அதற்கு மின்சாரம் வழங்க நிதியுதவி

செய்ய வேண்டும் என்று என்னை வற்புறுத்தினார். இப்படியாக இந்த நாட்டிலே வாழுகின்ற பௌத்த மக்கள், இந்த நாட்டிலே வாழுகின்ற இஸ்லாமிய மக்கள், இந்த நாட்டிலே வாழுகின்ற கிறிஸ்தவ மக்கள் ஒன்றாக இணைந்து செயல்படக் கூடிய ஒரு நல்ல சூழ்நிலை இந்த அரசாங்க காலத்திலே ஏற்பட்டிருக்கிறதென்பதை நான் இச்சந்தர்ப்பத்திலே சொல்லி வைப்பது எனது கடமையாக இருக்கிறது. அதுபோல, இந்த நாட்டில் வாழுகின்ற தமிழ்ப்பேசும் மக்களின் நீண்டகாலக் குறைபாடுகளைத் தீர்ப்பதற்கும் இந்த அரசாங்கம் நடவடிக்கைகளை மேற்கொண்டிருக்கிறது என்பதை இங்கே சொல்லி வைக்க விரும்புகிறேன்.

இந்த நாட்டிலே இந்து சமயக் கோவில்களைப் பராமரிப்பதற்கு சிவாச்சாரியார்கள் இல்லாத பற்றாக்குறை இருக்கிறது. அந்தச் சிவாச்சாரியார்களுக்கான பயிற்சி நிலையத்தை நாம் திருக்கேதிலுவரத்தில் நடத்திக்கொண்டிருக்கிறோம். அது தனியாக இந்நாட்டிலே இடிந்து, தகர்ந்துபோன கோவில்களைக் கட்டுவதற்கு தமிழ் நாட்டிலேயிருக்கின்ற சிற்ப சாஸ்திரிகள் வரமுடியாமலிருந்த காலம் ஒன்று இருந்தது. இன்று எல்லாக் கோவில்களும் புனரூபத்தாரணம் செய்யப்படுகின்றன எனது விமான தடங்கலுமின்றி சிற்ப சாஸ்திரிகள் இந்நாட்டுக்கு வந்து நாடு பூராவிலுமுள்ள கோவில்களைக் கட்டக்கூடிய வாய்ப்பும் வசதியும் இன்றைக்கு எங்களுக்கு ஏற்பட்டிருக்கின்றது. அதுமட்டுமல்ல, அகில உலக இந்து மகாநாடு இந்த நாட்டிலே நடைபெற்றது. இம்மகாநாட்டை மாண்புமிகு ஜனாதிபதியவர்கள் தொடக்கி வைத்தார்கள். அந்த மகாநாட்டின் ஓர் அம்சம், இந்த நாட்டிலே ஓர் இந்து சமய கேந்திர நிலையத்தை அமைப்பதாகும். அந்தக் கேந்திர நிலையத்தை இந்த நாட்டிலே அமைப்பதற்கான சம்மதத்தை ஜனாதிபதி அவர்கள் அந்த மகாநாட்டிலே தெரியப்படுத்தினார்கள்.

**சபைத்தலைவர்**

(தலைவர்)

(The Chairman)

Can the Hon. Members agree to give the Hon. Minister a few more minutes ?

**உறுப்பினர்**

(அங்கத்தினர்)

(Members)

Aye.

**சி. ராஜதுரை**

(திரு. வி. இராசதுரை)

(Mr. C. Rajadurai)

அந்த நிலையத்தை திறப்பதற்கு ஏற்பாடுகள் செய்யப்பட்டிருக்கின்றபோதிலும், இந்தியாவிலிருந்து எங்களுக்கு வர வேண்டிய சில பொருட்கள் வராதபடியால் அது தற்காலிகமாக நிறுத்தப்பட்டிருக்கின்றது. அகில உலக இந்து கேந்திர நிலையத்தை இந்த நாட்டிலே அமைப்பதற்காக அனைத்து வசதிகளையும் இந்த நாட்டு அரசாங்கமும் ஜனாதிபதி அவர்களும் வழங்கியிருக்கிறார்கள். ஆகவே நீண்டகாலமாக இருந்துவந்த குறைபாடுகள்—மனத்தாங்கல்கள்—மனக்குறைகள்—மெல்ல மெல்லத் தீர்க்கப்படக்கூடிய ஒரு சமூகமான சூழ்நிலை ஏற்பட்டு வருகிறது.

அடுத்ததாகப் பிரதேச அபிவிருத்தியிலே நாம் அதிக கவனம் செலுத்த வேண்டும் என்று சாவகச்சேரித் தொகுதிப் பாராளுமன்றப் பிரதிநிதியவர்கள் தமது உரையிலே குறிப்பி





**ආර්. ප්‍රේමදාස මහතා**

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

He is ready to out my head !

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

I move,

"That the Programme be reduced by Rs. 10".

Sir, this is the first time that I have moved a cut on the Prime Minister's Votes. I have never done it earlier, and I do not think I will do it at all literally. I do not have much to say about the Hon. Prime Minister and the office he holds and so on. We all know that his activities are vast, and apart from the fact that he has so much to do as Prime Minister, he has also so many Ministries under him.

Sir, there are certain organizations which he and I hold dear to our hearts in the field of drama, a subject which we discussed in the morning. One of them is the Tower Hall. Therefore, I would like to have a few minutes to speak on this subject.

ගරු සභාපතිතුමනි, අපි කවුරුත් දන්නවා, ටවර් නාට්‍ය ශාලාව රජය සතු ආයතනයක් බව. ඒක රජයට ගන්න හේතු කීපයක් තිබුණා. එසේ ගැනීමෙන් ඉටු කරගන්න බලාපොරොත්තු වූ පරමාර්ථ විකකුත් තිබුණා. ඇත්ත වශයෙන්ම එසේ බලාපොරොත්තු වූ පරමාර්ථ වලින් වැදගත්ම පරමාර්ථය වුණේ මේ රටේ යට ගිය කලාවන්ට පුනර්ජීවයක් දීමයි. විශේෂයෙන් කුර්තී යුගයේ තිබුණා වූ යම් යම් වැදගත් අංගෝපාංග නවීකරණය කර මහජනයා වෙත ඉදිරිපත් කිරීම සහ ඒ කාලයේ තිබුණා වූ වැදගත් පොත්පත් යනාදී දේවල් සුරක්ෂිතව තබා ගැනීම ආදී පරමාර්ථ උඩයි ටවර් නාට්‍ය ශාලාව ආරම්භ කෙළේ.. ඒ එක්කම පසුගිය අවුරුදු හතර තුළදී ඒ නාට්‍ය ශාලාවත් නවීකරණය කළා. අපි ස්තූතිවන්ත වෙන්න ඕනෑ, ගරු අමාත්‍යතුමාට ඒ කටයුත්ත ගැන. ඒවාගේම එතුමා තවත් පියවරක් ඉදිරියට තැබීමෙන් තව නාට්‍ය දෙක තුනක් පමණ නිෂ්පාදනය කරන්නත් පුළුවන්කමක් ඇතිවුණා. ඒ එක්කම එතුමා තවත් වැදගත් පියවරක් ගත්තා, "වර්ක්ෂොප්" එකක් ඇති කරන්න. එනම්, වැඩ පුහුණු කිරීමේ ආයතනයක් ඇති කරන්න. එම ආයතනය ඇති කර පසුගිය අවුරුද්ද තුළදී ගෙනගිය වේගවත් වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන ගියාය කියන්න පුළුවන්කමක් නැහැ.

ඊට හේතු රාශියක් තිබෙන්න ඕනෑ. මම ඒ කාරණා බොහොම පුළුවෙන් පස්සේ කියන්නම්. නමුත් විශේෂ කාරණයක් හැටියට අගමැතිතුමාට මතක් කරන්නේ අද ඒ නාට්‍ය ශාලාවට අනුක්‍රමයෙන් නැවත වරක් අර පැරණි ටවර් නාට්‍ය ශාලාවට සිදු වූ දේම සිදු වන්නට පටන්ගෙන ඇති බවයි; එනම්, නාට්‍ය පෙන්වීමෙන් අයිත්වලා නැවත වරක් අනුක්‍රමයෙන් එය සිතමා දර්ශන පෙන්වීමේ මධ්‍යස්ථානයක් හැටියට පත්වීගෙන

යන බවයි. ඒක නොවෙයි, බලාපොරොත්තුව. අන්න ඒ නිසා මම කතාහුවුවෙන් කියන්න ඕනෑ, පසුගිය අවුරුද්ද තුළදී අලුතෙන් නාට්‍ය නිෂ්පාදන එකක්වත් කරන්නට පුළුවන් වී නැති බව. මම දන්නවා එතන සිටින ප්‍රධානියා මහත්සී වී තිබෙන බව යම් යම් නාට්‍ය පුරුදු පුහුණු කරන්න. නමුත් එය කරන්න බැරි හේතු රාශියක් එතුමාටත් තිබෙනවා. එක හේතුවක් තමයි, ඉතාම භයානක උවදුරක් මේ රටේ නාට්‍ය කලාවට සිදුවේගෙන ඒම. මේ රටේ පමණක් නොවෙයි, ලෝකයේ තිබෙන දියුණු තත්ත්වයේ පවතින ඇමෙරිකාව වැනි රටවල පවා ඉතාම භයානක විධියේ උවදුරක් ඇති වේගෙන යනවා. ඒ මොකක්ද? මේ වාගේ ආයතනයක් ආණ්ඩුවට ගත්තාම ආණ්ඩුවේ නිලධාරී කලාවක් එහි අමුතු විධියකට බිහි වේගෙන ඒමයි. ඔය සිද්ධිය ටවර් නාට්‍ය ශාලාවෙන් සිද්ධ වේගෙන එනවා.

මේ කාරණය නිසා පසුගිය වකවානුවේදී අප බලාපොරොත්තු වූ නාට්‍ය වලින් ඇත් වී මුද්‍රා නාට්‍යවලට ගියා. ඔය මහවැලි නාට්‍ය, තරුණ සේවා නාට්‍ය ආදිය මගින් ඒ ඒ අමාත්‍යාංශවලට වුවමනා කරන පරිදි, නිලධාරීන් ඒ කලාවන් සකස් කරගෙන තිබෙනවා, වෙනත් පරමාර්ථයන් මුදුන් පත් කර ගැනීම සඳහා. ඔන්න ඔය කාරණාව ගැන විකක් ප්‍රවේශම් වෙන්න ඕනෑ. ඒ නිසා අර වර්ධනයක් වේගෙන ගිය එක නැති වී ගිය අතර පුරුදු පුහුණු කර අවසානයේ ටවර් නාට්‍ය ශාලාවට ඉදිරිපත් කරන්නට පුළුවන් "පිඩර් වැනල්" අඩු වී තිබෙනවා. ඒ කියන්නේ පුරුදු පුහුණු කර අවසානයේ ටවර් නාට්‍ය ශාලාවට ඉදිරිපත් කරන්න පුළුවන් වුනත් ආයතන තව ගොඩ නගා නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්.

දැන් ලංකාවේ සොකරි නැටුම තිබෙනවා. සොකරි නැටුම, උඩ රටින් එන කලාවක් බව අපි දන්නවා. එය අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවලත් තිබෙනවා. ඒ වගේම දෙවොල්, රුකඩ, කෝලම්, නාඩගම් යනාදී දේවල් අම්බලන්ගොඩ වගේ ප්‍රදේශවල දියුණුවෙමින් පවතිනවා. ගරු අගමැතිතුමා අම්බලන්ගොඩ ප්‍රදේශයට ගොස් ඒ ප්‍රදේශයේ කලා සංකීර්ණයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවක් ප්‍රකාශ කර තිබෙන බව මට ආරාංචියි. එය බොහොම හොඳයි. ඒ වගේම වෙන්නප්පුව, මිගමුව වගේ ප්‍රදේශවල නාඩගමුත්, කොළඹ වගේ ප්‍රදේශවල නෘත්‍යයන් දියුණුවෙමින් පවතිනවා. ඒ වගේම තවත් ගැමි කලාවක් ඇතිවී තිබෙනවා, බදුල්ල වගේ ප්‍රදේශවල. එය හුඟ දෙනෙක් දන්නේ නැතිව ඇති. එය සමහර විට වැදි, සිංහල හා ද්‍රවිඩ නාඩගම් සම්මිශ්‍රණයකින් ඇතිවුණු කලාවක් විය හැකියි. කොළඹ වගේ ප්‍රදේශවල "මනමේ" වගේ ඒවා තිබෙනවා. සබරගමුවේ තිබෙනවා, සබරගමු කලාව. එය අමුතූම නැටුම් කලාවක්. මහනුවර තිබෙනවා, උඩරට වෙස් නැටුම් කලාව. ඒ නිසා මම ගරු අගමැති තුමාට යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමතියි, සංකීර්ණයක් හැටියට මේ ටවර් නාට්‍ය ශාලාව තිබෙන අතරම ඒ ඒ ප්‍රදේශවල කුඩා නාට්‍ය ශාලා පිහිටුවා නාට්‍ය නිෂ්පාදනය කරන්නාය කියා. ඒ වගේම එය සිංහල ප්‍රදේශවලට පමණක් සීමා කරන්න එපා. බොහොම දියුණු වුණු කලාවන් ද්‍රවිඩ ප්‍රදේශවල තිබෙන බව අපි දන්නවා. නාඩගම් කලාවේ බොහොම උසස් දියුණුවක් මහකලපු ප්‍රදේශයේ



මය 'තෝරෝඩි', 'වඩමෝඩි' වැනි නම් වලින් තිබෙන කලාවන්ගෙන් පෙන්වනුම් කරනවා. එය නාඩ ගමෙන් ඇවිත් තිබෙන කලාවක්.

ඒ වගේම මගේ කල්පනාවේ හැටියට ද්‍රවිඩ නාට්‍යවල ඒ තරම් දියුණුවක් ඇති වුණේ නැහැ. මන්ද, එය සින මාවට බර විගෙන ගිය නිසයි. තමුත් මැතකදී සිට, අද ඊයේ සිට, ද්‍රවිඩ නාට්‍ය වලින් ස්වාධීන කලාවක් ගොඩ නැංවිගෙන එනවා යයි කියා මට ආදර්ශයක් ලැබී තිබෙනවා. ඒවා දකින්නට අසන්නට අපි බොහොම ආසයි ඒ වෙනමම ස්වාධීන නාට්‍ය කලාවක්. මට තකයි අපේ සිංහල නාට්‍ය මණ්ඩලයේ ද්‍රවිඩ නාට්‍ය කලාව දියුණු කරන්නත් වැඩ පිලිවෙලක් තිබුණ බව. ඒ වගේම තමුත් නාත්සේ දන්නවා ඇති, කතෝලික ප්‍රදේශවලත්, ක්‍රිස්තියානි ප්‍රදේශවලත් ඒ වගේම තිබුණ බව. මා ඉල්ලා සිටින්න කැමතියි, මේ ඔක්කොම ටවර් එක වටා ගොඩ නංවන්නාය කියා. ඒ සමගම මතක් කරන්න ඕනෑ, නාට්‍ය නිෂ්පාදන වියදම්, ශාලා ගාස්තු ඉතාමත් වැඩියි; බස් ගාස්තු වැඩියි. පුහුණු වීම් ආදියට අධික වියදමක් කරන්න සිදුවී තිබෙනවා. මේවා අඩු කරන ක්‍රමය මම දන්නෙ නැහැ. ඇත්ත වශයෙන්ම රු. 5.00 ක් පමණ අය කළ යුතු කෙනෙකුගෙන් අද රු. 100 කට අඩු ප්‍රමාණයක් අය කර නාට්‍යයක් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ.

අනික් කරුණ නම්, මැතකදී සිට සංගීත සංදර්ශන වැනි අලුත් සරල විනෝදාංශයකට පුරුදු පුහුණු වීගෙන යන බවක් පෙනෙනවා. ඒ නිසා නිර්මාණයන් කිරීමට අමාරු තත්ත්වයකටත් අද අපේ කලාකරුවන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙනවා. පොත් අවිටු ගැසීමත් ඒ වගෙයි. ඒ වගේම අපේ ගැමි කලාව වුණත් පහත් රුපි කත්වයට සරිලන ආකාරයට පාවිච්චි වෙත බවක් පෙනෙනවා. ඒ නිසා මේ හැම අංශයක් ගැනම කල්පනා කර බලා ටවර් එකෙන් දෙන්න පුළුවන් හැම ආධාරයක්ම මේ අංශවලට ලැබේවා'යි කියා ප්‍රාර්ථනා කරනවා. මැතක සිට ටවර් ශාලාවෙන් 'ඔතලෝ', 'විදුර' වගේ නාට්‍ය යන් දියුණු කරන්න බලාපොරොත්තුවක් තිබෙන බව පෙනෙනවා. ඒවා තවම පටන් ගත්තෙ නැහැ. ඒ නිසා ගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමතියි, මේ කාරණා ගැන කල්පනා කර බලන්නාය කියා.

ඒ සමගම ගරු අගමැතිතුමාට මම දෙන්න කැමතියි, එක්තරා පොතක් "Dialogue" කියන මේ පොතේ How society supports the arts යන මාතෘකාව යටතේ වැදගත් ලිපියක් පළවී තිබෙනවා. පසුගිය අවුරුදු හතර තුළ මේ ටවර් ශාලාවේ යම් නැග්මක් ඇතිවුණා නම් ඒ ගැනත් යම් බැස්මක් ඇති වෙලා තිබෙනවා නම් ඒ ගැනත් 'Dialogue' කියන පොතේ ජනවාරි කලාපයේ විස්තර වෙනවා. මෙය සම්පූර්ණයෙන් කියවා බැලුවොත් ටවර් ශාලාව සම්බන්ධයෙන් මේ අවුරුදු හතර තුළ ඇතිවුණ තත්ත්වය සම්පූර්ණයෙන්ම විස්තර කර තිබෙන බව පෙනේවි. එම පොතේ මා මුලින් සඳහන් කළ මාතෘකාව යටතේ පළ වී ඇති ලිපිය සභාගත කරන ලද හැටියට සලකා හැන්සාඩ් වාර්තාවෙහි පළ කරන ලෙස ඉල්ලමින් මගේ කථාව අවසන් කරනවා.

සභා මේසය මත තබන ලද ලිපිය :  
சபாபிடத்தில வைக்கப்பட்ட கடிதம் :  
Documents tabled :

HOW SOCIETY SUPPORTS THE ARTS

Since the establishment of the National Endowments for the Arts and the Humanities (NEA and NEH) in 1965, there has been a sharp and continuing rise in both governmental and private support for the arts in America. But the emergence in the 1980s of a more conservative perspective, both in government circles and in the arts community, has given new pertinence to some basic philosophical questions about the relationship between society and the arts which reflect it.

What is the proper role of the federal government in support of the arts? Arguing against any direct federal financing whatsoever, some commentators warn of the gradual advent of an "official culture" characterized by - as author Waldemar Neilsen has written - "bland traditionalism and conformist official standards." Others propose levelling off or cutting back the amount of federal funding on the theory that private individuals, foundations and corporations, traditionally the mainstay of American patronage, would otherwise eventually lose their incentive to give or be directed only toward persons or groups with the imprimatur of government support. And some observers, such as writer Paul Theroux denounce the effect of any patronage - public or private - on the creativity of an individual artist. "Art is not such a frail thing as it has often been made out to be," he writes, "nor so badly in need of moneyed well-wishers. It flourishes in the most unlikely places, even in complete adversity. . . . Patronage doesn't make you talented, it just makes you richer."

A moderate position is espoused by Martin E. Segal, businessman and Chairman of New York's Lincoln Centre for the Performing Arts. "The healthy state of the arts in this country is due largely to a partnership of business, individuals and government," he says, deploring a loss of any one of the partners. Indeed, the blue-ribbon Presidential Task Force on the Arts and Humanities reported to President Reagan in 1982: "We have learned that public support generates private giving, helps set standards and spurs innovation by the recipient. Public support has been important for the major cultural institutions but, equally important, it has tended to encourage smaller groups . . . and to aid individual artists."

Even among the broad group of supporters of a federal role in arts funding, there has been considerable dispute over directions taken by the Endowments in the late 1970s. Asserting that too many grants have been awarded on the basis of political pressure or geographical location, rather than artistic merit, critics have charged that the Endowments are, in the words of The New York Times, "profoundly compromised by politicization and an accompanying lowering of standards." On the other hand, those who have advocated the broadening of criteria stress the need for increased public access to and participation in the arts as a counter to past elitism. "The cry for excellence," says writer Toni Morrison, a member of the NEA's citizen advisory board, "is designed to support safe art, artists and art institutions." Daniel Boorstin, historian and Librarian of Congress, point to an underlying cause of the dilemma. "We're Suffering from a kind of arrogance which the democratic spirit can breed and which de Tocqueville forecast about 150 years ago-the notion that everybody is just as able to produce great works of art."

ඒ. අමීර්තලිංගම් මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායක තුමා)

(திரு. ஏ. அமிர்தலிங்கம்—எதிர்க்கட்சி முகல்வர்)  
(Mr. A. Amirthalingam—Leader of the Opposition)  
Mr. Chairman, there are just a few minutes left for us. We wish to move a formal cut in the Hon. Prime Minister's vote. With regard to the various ministries

[**பீ. ஷீலாநிவாசனி** அவர்கள்]

that come under the Hon. Prime Minister, we will be debating them separately. But the Hon. Prime Minister is the only visible head of Government we have here before Parliament and as such there are certain matters on which he alone answers us here. It is in that capacity that we move this cut but, besides, there are a number of functions which the Hon. Prime Minister is carrying out, not as Minister in charge of any particular subject.

The hon. Member for Attanagalla referred to the Tower Hall Foundation. I think that is one of the great contributions that the Hon. Prime Minister is making to the development of art in this country. After certain observations we made on the Floor of this House last year, the Hon. Prime Minister saw to it that in the drama festival which they had at the Tower Hall Foundation, three Tamil dramas were also included. I should say, we very much appreciate the gesture and the great interest taken in that connection by Mr. Ranasinghe who is the Director of the Tower Hall Foundation. I saw the great deal of interest he took to make the performance of the Tamil dramas a success. I would further request that even in sending dance troupes abroad, adequate representation should be given to Tamil cultural groups also, as everybody knows, we have a distinct contribution to make in the field of culture. Bharatha Nattiyam and Carnatic music are two fields in which we Tamils living in this Island can hold our own against any exponents of these arts in South India or anywhere. So, our artistes must be given an opportunity of making their talents known to the rest of the world.

Then, I think, the Government had started a scheme of giving awards to artistes. Last year the great exponent of Nathaswaram music, Mr. Pathmanathan, was given an award. I think the correct choice was made in making that award to Mr. Pathmanathan, I say that not because he is from my electorate but he is undoubtedly an outstanding exponent of that branch of Carnatic music. I would also urge the Hon. Prime Minister to consider, in making an award this year, some vocal artiste in Carnatic Music. I think the most senior and one of the most outstanding men is one Mr. Shanmugaratnam who is about 68 years old. He has been rated very high even in South India. Even the Malaysian radio used to get him to give recitals in Carnatic music. In fact, certain music societies have made representations to me and just a short while ago I forwarded them to the Hon. Prime Minister for his consideration. So I want him to give his mind to that matter also.

There is one little problem which has come up in the Eastern Province that I wish to bring to the notice of the Hon. Prime Minister. I know that he is a great parton of the Buddhist priest who is at Kuddangala.

This morning I had a telephone call from some of the Tamil cultivators in the vicinity of the temple. Earlier also, that trouble came up and I took it up with the Hon. Minister of Land & Land Development. A number of people at Thoddalasurunkivaddai to whom land had been alienated were cultivating it for the last fifteen years and this priest had gone and taken forcible possession of part of the land.—(Interruption.) It is in the Amparai District, Thoddasurunkivaddai falls within the Sammanthurai Electorate, I think I am not sure in which Electorate it is: but it is in the Amparai District.

**ஶ்ரீ. ப்ரேமடாசு** அவர்கள்

(**திரு. ஆர். பிரேமதாசு**)

(Mr. R. Premadasa)

Name of the temple—Buddangala? It is near Amparai town.

**பீ. ஷீலாநிவாசனி** அவர்கள்

(**திரு. ஏ. அமிர்தலிங்கம்**)

(Mr. A. Amirthalingam)

But the area concerned is Thoddasurunkivaddai, and I think it is close Buddangala. The problem came up last year when the priest had gone and erected a barrier after the cultivation was done and said that nobody should harvest the paddy which they had cultivated. Then I think the hon. Member for Trincomalee and I went and interviewed the Government Agent, Amparai, and he saw to it that the cultivators who had actually cultivated were allowed to reap the harvest.

Just now the problem is, there are a certain number of cultivators to whose lands were alienated, whose possession is being disputed by the Buddhist priest and some of his supporters. A further number of people have been there for twenty, thirty years. But, today, he has gone there and he is distributing land at the rate of two acres each to some people whom he has taken with him. Yesterday and today I understand this has been happening. So I contacted the Government Agent, Amparai, and told him that he should put a stop to this sort of illegal action.

So I think the Hon. Prime Minister should use his persuasive powers, if not his authority, to see that this sort of, not anti-religious but irreligious, activities of some of these gentlemen in robes are not carried on. I think if the Hon. Prime Minister uses his good offices he may be able to put a stop to it. That is all that I wanted to bring to your notice, Sir.

ආර්. ප්‍රේමදාස මහතා (අගමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැති, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමති, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමති, සභානායක)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු සභාපතිතුමනි, ටවර්හෝල් රහහල පදනම පිළිබඳව අත්තනාගල්ලේ ගරු මන්ත්‍රීතුමාත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා) විරුද්ධ පාර්ශ්වයේ ගරු නායකතුමාත් ඉදිරිපත් කළ කරුණු ගැන. මම බොහෝම ස්තූතිවන්ත වෙනවා එහි ඉතිහාසය තමුන්තාත්සේ දන්නවා. ටවර් හෝල් රහහල පදනම පිහිටුවන්නට සිද්ධ වුණේ ටවර් හෝල් රහහල ආරක්ෂා කර ගැනීමටයි. ටවර්හෝල් රහහල අපේ රටේ දේශීය සංස්කෘතියේ පමණක් නොවෙයි, නිදහස් ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් හැටියටත් සලකන්නට පුළුවනි. එහෙත් ඒ ස්ථානය පසු කාලයකදී විශේෂයෙන්ම ආර්ථික හේතූන් නිසා නොයෙක් නොයෙක් දෙනා අතට පත් වුණා. මම ඒ හා සම්බන්ධ දීර්ඝ ඉතිහාසය කියන්නට මේ වේලාවේ බලාපොරොත්තු වෙන්නෙ නැහැ; ඒ සඳහා සාහෙන කාලයක් මිඩංගු වන නිසා, අවසානයේ දී එහි අයිතිය කේ. ගුණරත්නම් මහතා, ඒ. ඒ. පේළි මහතා සහ එස්. සෙල්ලමුත්තු මහතා—“සීමාසහිත සිනමාස්” සහ “සිලෝන් නියට්ස්” යන සමාගම්වල අධ්‍යක්ෂවරුන්—යටතට පත් වුණා. මම දන්නවා, පසු ගිය රජය මගින් මෙය ‘ආරක්ෂා කර ගැනීමට’ නොයෙක් උදව්‍ය උත්සාහ කළ බව. එහෙත් ඒ කටයුත්ත කෙරුණේ නැහැ. මමත් උත්සාහ කළා. 1965 දී—අපේ රජය තිබුණු අවධියේදී—ඒ ගැන, නමුත් ඒ අවස්ථාවේදීත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ.

මම බොහෝම සන්තෝෂයි කියන්නට, අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා මේ රටේ පාලනය භාර ගත් වේලාවේ මම මේ ගැන එතුමාට කිව්වා. මේ කාර්ය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදනම්‍ය කියා එතුමා මට කිව්වා. එහෙත් මම කල්පනා කළා, මේ වාගේ ආයතනයක් රජයේ දෙපාර්තමේන්තුවකට යටත් කළොත් නියම පරමාර්ථය ඉෂ්ට කරගන්නට අමාරුය කියා. අත්තනාගල්ලේ ගරු මන්ත්‍රීතුමා එතුමාගේ කථාවේදී කිව්වා වාගේ නිලධාරී වාදයෙන් එය යටපත්වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට වෙනමම පනත් ගෙනැවිත් ඒ මගින් මේ රහහලට පදනමක් පිහිටව්වා. අගමාත්‍ය වරයා තමයි නිල බලයෙන් එහි සභාපති හැටියට පත් වෙන්නෙ. ඊට පසුව වුවමනා කර තිබුණේ මෙය රජයට අත්පත් කර ගන්නටයි. හදිසියේම මම කොළඹ නගර සභාව මාර්ගයෙන් මෙය අත්පත් කරවා ගන්නට අදහස් කළා. ඒ සඳහා වන්දි වශයෙන් ගෙවන්නට විශාල මුදලක් වුවමනා වුණා. මට මේ අවස්ථාවේ මතක නැහැ, ඒ මුදල කොපමණද කියා. මගේ මතකයේ හැටියට නම් එහි වටිනාකම රුපියල් ලක්ෂ අසූවක්—අනුවක් පමණ වෙන්නට ඇති. අද පවත්නා වටිනාකම අනුව කල්පනා කළොත් මම හිතන්නේ ලක්ෂ සියයකටත් වැඩි වෙයි, ඒ ගොඩනැගිල්ලෙන්, එය පිහිටි ස්ථානයෙන් තත්ත්වය අනුව, සලකා බලන විට.

අපි කොහොමද මේ මුදල සොයන්නේ? මම ඒ ගැන ක්‍රමයක් කල්පනා කළා. මේ ද්‍රව්‍ය මහත්වරුන් තුන් දෙනාගෙන් මම විශේෂ ඉල්ලීමක් කළා. ඒ මහත්වරු හුඟක් වියදම් කර තිබෙනවා මේ ස්ථානයට. මම ඉතා මත්ම සන්තෝෂයි කියන්න ඒ තුන්දෙනාම නිර්ලෝභීව එය පරිත්‍යාග කළා, සත්‍යක්වත් ගත්තේ නැහැ. අපි විශාල මුදලක් වියදම් කළා මෙය යථා තත්ත්වයට ගෙනෙන්නට. පැරණි ගොඩනැගිල්ලක් නිසා හදන්න හරි අමාරුයි. ඒකත් මම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවත්, කොමර්ෂල් කොමිෂනරියත් සම්බන්ධ කරගෙන කරලා, ඒකටත් මුදලක් නොගෙවන තැනට කැබිනට් අනුමැතිය ලබාගත්තා. ඊට පසුව අපි විශාල මුදලක් එකතු කළා. රජයෙන් රුපියල් ලක්ෂ 10 ක් ලැබුණා. ඒක බැංකුවේ තැන්පත් කළා. ඒකෙන් පොලියක් එනවා. ඒ අතර විශාල මුදලක් එකතු කළා, ආනාපතියත්ගෙන්. මෙහි අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජේ. රණසිංහ මහතා ඒ මගින් කළ සේවය ඉතිහාසගත වෙන්න ඕනෑ. එතුමන්ගේ මිත්‍රයින්, දන්නා හඳුනා අය, ඒ කවුරුත් මේකට යොදවලා, යොමුකරවලා, විශාල මුදලක් එකතු කර බැංකුවේ තැන්පත් කළා.

පැරණි නළු නිලියන් දෙසිය ගණනකට පමණ අද මායික වශයෙන් ආධාර මුදලක් ගෙවනවා. ඒ උදව්‍යගේ ඕනෑ එපාකම් සොයනවා; බලනවා. ඒ උදව්‍යට වෛද්‍ය ප්‍රතිකාර ආදිය ලබා දීම ගැන සොයා බලනවා. ඒ උදව්‍යට ඉන්න ගිවින්න තැන් සපයා දී තිබෙනවා. ඔවුන්ව නඩත්තු කරන්න, ඔවුන්ගේ දරුවන්ට රුකියාවල් ආදිය නොයෙකුත් ආයතනවලින් ලබා දී තිබෙනවා. ඒ අතර තමයි මේ නවීකරණය කොට, වාසු සමීකරණය කළ ශාලාවක් හැටියට අද දහකට පමණ පහසුවෙන් ඕනෑම රැගුමක් නරඹන්නට පුළුවන් තත්ත්වයකින් පවත්වාගෙන යන්නෙ. ඒ අතරම වෙනම සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇති කර, රැගුම් පිළිබඳ වැඩ මුළුමනින් පවත්වා, නාට්‍ය කිහිපයක් නිෂ්පාදනයකර තිබෙනවා. විශාල මුදලක් වියදම් කර. මම කියන්නට කැමතියි මේ වැඩ පිළිවෙලේ බැස්මක් නැති බව. ගමනක් පමණයි තියෙන්නෙ. අපේ අත්තනා ගල්ලේ මන්ත්‍රීතුමා විපක්ෂයේ ඉදගෙන මොකක් හරි කියන්නත් එපාය. සියයට සියයක්ම වර්ණනා කරන්නටත් අමාරුයි. ඒක එක් එක්කොනට පෙනෙන හැටි. එක් එක්කොනගේ හදවතේ ගැස්මත් විවිධයි. ඒවාගේම සිතූම් පැතුම්වලත් විවිධත්වයක් තියෙන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම මේ වැඩ පිළිවෙලට මායිකව විශාල මුදලක් අවශ්‍යයි. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා කිව්වා වාගේ අපි මේ වැඩ පිළිවෙල පටන් ගත්තේ කලාව හදහායි. ඒක සිංහල කලාව පමණක් කියලා අපි කිව්වෙ නැහැ. කලාවට ජාතියක් ආගමක්, භාෂාවක් හෝ වර්ණයක් නැහැ. කලාව කලාවමයි. කලාව තමයි මිනිසුන්ගේ සිත් සතන් එක් කරන්නේ; හැඟීම් එක් කරන්නේ. ඒ විවිධ කලා ශිල්පයන්ට රැකුල් දෙන්නට අපි වැඩ පිළිවෙලවල් යොදා ගෙන යනවා. හැබැයි, ඒ ඒ අවස්ථාවලදී ඉසිලිය හැකි ප්‍රමාණයට. විශාල මුදල් අනේනියකට මුහුණපා තිබුණු මෙම වැඩ පිළිවෙල ඒ තිබුණු තත්ත්වයෙන් අද සම බර තත්ත්වයකට ගෙනැවිත් තිබෙනවා. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා කිව්වා වාගේ ද්‍රව්‍ය කලා

[ආර්. ප්‍රේමදාස මහතා]

ශිල්පීන්ටත් ඒවාගේම වෙනත් කලා ශිල්පීන්ටත් අවස්ථා දී ගෙන එනවා. මෙම ශාලාව මූලික වශයෙන් නාට්‍ය කලාවට යොමු කරන ලද වැඩ පිළිවෙලක් සඳහා වූ ශාලාවක් බව මම අත්තනාගල්ලේ මන්ත්‍රීතුමාට කියන්නට කැමතියි. නමුත් ඒ සඳහාම මෙය යොදවන්නට තම් අපේ අරමුදල තව ටිකක් තර කර ගතයුතුව තිබෙනවා.

මම කැමති නැහැ, රජයේ භාණ්ඩාගාරයෙන් මේ සඳහා මුදල් ලබා ගන්න. රුපියල් දස ලක්ෂයක් ලැබුණා. ඒක ඇතිය කියල මම කිව්වා. මෙම වැඩ පිළිවෙලට ආධාර උපකාර ලබා ගන්නට ගිය අවස්ථාවේදී තවත් දුටුව මහත් මයෙක් ඉදිරිපත් වී යම් ආධාරයක් දෙන්නට පුළුවන් ය කිව්වා. ඒ මහත්මයා, “මට පුළුවන් ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපටි කිපයක් ගෙනාවත් දෙන්න, ටවර් හෝල් පදනමේ නාට්‍ය පෙන්වීමට බාධාවක් නොවන විධියට එම චිත්‍රපටි කලක් පෙන්වා එමගින් ලබා ගන්නා ආදායමින් මෙම අරමුදල තර කර ගන්නට පුළුවනි” කිව්වා. මේ දිනවල පෙන්වා ගෙන යන්නේ අන්න ඒ චිත්‍රපටි තමයි අත්තනාගල්ලේ මන්ත්‍රීතුමාත් විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාත් කියා සිටි විධියට අපේ වැඩ පිළිවෙල පුළුල් කරන්නට එම ආධාරය විශාල වශයෙන් උපකාරී වන බව ඒ උපකාරය කළ මහත්මයාට ස්තුති පූර්වකව මා ප්‍රකාශ කරන්නට කැමතියි.

අපේ වැඩ පිළිවෙල රටපුරාම ව්‍යාප්ත කිරීම ගැන දැනටමත් මම ප්‍රවීණ නාට්‍ය ශිල්පීන් කීප දෙනෙකු සමග සාකච්ඡා කර තිබෙනවා. මෑත කාලයේ නොයෙක් ආකාරයට අපේ නාට්‍යකරණයට යම්කිසි ශම්මක් දුන් හෙත් පියසේන, දයානන්ද ගුණවර්ධන ඒවාගේම අමරදේව, වසන්තකුමාර ඔය ආදී මහත්වරු සමග සාකච්ඡා කර තිබෙනවා, අපේ වැඩ පිළිවෙලටල් රට පුරාම ව්‍යාප්ත කිරීම ගැන.

අද සිද්ධ වෙන්නේ මොකක්ද? පිටිසර ප්‍රදේශයක නාට්‍යයක් පෙන්වන්නට ඕනෑ වුණොත් හැම දෙයක්ම කොළඹින් ගෙන ගොස් එතැන සවිකර නාට්‍යය පෙන්වා යලින් ඒ ඔක්කොම ආපසු ගලවා ගෙන කොළඹට ගෙනෙන්නට සිද්ධ වී තිබෙනවා. මේ තත්ත්වය සම්බන්ධව වැඩ පිළිවෙලක් යෙදීම ගැන දැන් අපි කල්පනා කරගෙන යනවා. ඉංග්‍රීසි වශයෙන් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නට ප්‍රයෝජනයට ගත හැකි ශාලා තිබෙන තැන් ගැන අපි සොයා ගෙන යනවා. හාලි ඇලදී මම දැක්කා බොහොම හොඳ ශාලාවක්. ඒවාගේම තවත් ප්‍රදේශවල, උතුර, නැගෙනහිර, බටහිර, දකුණ ආදී ප්‍රදේශවල තිබෙන එබඳු ශාලා ගැනත් ප්‍රාදේශීය වශයෙන් මේ නාට්‍යකරණය පිළිබඳව හැඟීමක් ඇති කරන්නට සහ ඒ ඒ ප්‍රදේශවල මෙම ක්ෂේත්‍රයෙහි උපන් හපන්කම් තිබෙන අය මෙම වැඩවෙලට යොමු කරවා ගැනීම සම්බන්ධයෙනුත් දැනට සමීක්ෂණයක් කරගෙන යනවා. එය අපට කොළඹින් කරන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රාදේශීය වශයෙන් මේ වැඩ පිළිවෙල ව්‍යාප්ත කළයුතුයි. මේවා ඉතාමත් වැදගත් අදහස් බව තමුත් තාත්සේලා දන්නවා. තවත් මේවාට මුදල් අවශ්‍ය යයි. අන්න ඒ වැඩ පිළිවෙල දැනට ටවර් හෝල් රහහල පදනම ක්‍රියාත්මක කරන්නේ. තමන්ට දරන්නට

පුළුවන් ප්‍රමාණයට වැඩ කරන අතර, ඉදිරි වැඩ පිළිවෙල ව්‍යාප්ත කර ගන්නට වුවමනා කරන මුදල් දානපතියන් ගෙන් සංවිධානවලින් ලබා ගෙන ඒ ක්‍රියා මාර්ගය තවත් විධිමත් කරන්නටයි ක්‍රියා කරගෙන යන්නේ.

විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා අම්පාරේ දිස්ත්‍රික්කයේ කාරණයක් ගැන දැන් මතක් කලා. එතුමා ඒ කාරණය කියනකොටම මගේ නිලධාරීන් ඒ ගැන සටහන් කරගෙන ඒ ගැන කරුණු සොයා බලාපි. මා ඒ ගැන පසුව පිළිතුරු දෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙය ඉඩම ප්‍රශ්නයක් නිසා, ඒ ගැන සොයා බලා ඒ කරුණු ඉදිරිපත් කරන්නට බලා පොරොත්තු වෙනවා.

මා තවත් කාරණයක් මතක් කළ යුතුයි. නොයෙකුත් සංචාරක හෝටල් ආදියේ විවිධාංග, විවිධ ප්‍රසංග ආදිය ඇති වෙන බව තමුත් තාත්සේලා දන්නවා. ඔය ස්ථාන වලට විදේශික සංචාරකයන් ආවාම, දැක ගන්නට කැමති, මේ රටට ආවේණික වූ ශිල්ප, නැටුම්, රැඟුම්, වැයුම්, ගැයුම් ආදිය නාට්‍ය ශිල්පීන් ලවා රඟ දැක්වීමට, ටවර් හෝල් රහහල පදනම මගින් මගේ අදහසක් අනුව වැඩ පිළිවෙලක් යොදාගෙන යනවා. අද සාමාන්‍යයෙන් පුරුද්දට වාගේ විදේශීය සංචාරකයින්ට ඒ ඒ රටවල් වලදී අහන්නට බලන්නට, පුළුවන් වන දේවල් ම මෙහිදීත් පුද්ගලය කරන්නට උත්සහ කරනවා. මා කියන්නේ කරුණකරලා, අපට ආවේණික අපේ ශිල්ප, අපේ නැටුම්, ගැයුම්, වැයුම්, රැඟුම් ආදිය ගැන හැඟීමක් විදේශිකයන්ට ලබා දෙන්නට ඕනෑය කියායි. වෙනත් රටවලින් සංචාරය සඳහා මිනිසුන් මෙහි එන්නේ, ඒ රටවලදී දැක ගන්නට පුළුවන දේවල්ම දැක කියා ගන්නට නොවෙයි. එම නිසා ඒ ඒ අවස්ථාවලට ඕනෑ කරන විවිධාංග අපේ මධ්‍යස්ථානයෙන් ඒ ඒ ආයතනවලට ලබා දී, නොයෙකුත් සංචාරක හෝටල් වලට එන උදවියට අපේ රටේ සැහවී තිබෙන නොයෙකුත් ශිල්ප ඒ ඒ ශිල්පීන් ලවා පෙන්වා, ඒ ශිල්පීන්ටත් ආදායමක් ලබා ගන්නට හැකි ක්‍රමයක් ඇති කරන්නට වැඩ පිළිවෙලක් සකස් කරනවා. එයින් අහවයට යන නොයෙකුත් ශිල්ප නැවත වරයක් ප්‍රාණවත් කරන්නටත් පුළුවන් ලීල්ප නැවත වරයක් ප්‍රාණවත් කරන්නටත් පුළුවන් වෙනවා. අන්න එවැනි වැඩ කොටසක් ටවර්හෝල් පදනම මගින් කරගෙන යන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

“2 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 22,45,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සහා සම්මත විය.

2 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

“තබ්පු 2, ඒකප්පිතිද්දම් 1, මිණ්ඩුවලුත් ටෙලොකුකාණ ලුපා 22,45,000 අද්දවැණයින් ජෙර්කප්ප්වැණක” ශ්‍රීත්‍රම ඔලු ඔලුකප්ප්වැණ ආරුකකොණ්ඪප්ප්වැණ.

තබ්පු 2, ඒකප්පිතිද්දම් 1, මිණ්ඩුවලුත් ටෙලො අද්දවැණයින් පලුතිපාක ලුරුකක කද්දවැණයින්ප්ප්වැණ.

Question, “That the sum of Rs. 2,245,000, for Head 2, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule”, put, and agreed to.

Head 2, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

**90 வது திட்டம்—பொது சேவை, நிவாரணம் மற்றும் கட்டிடத் துறை**

**1 வது திட்டம் பொது சேவை, நிவாரணம் மற்றும் கட்டிடத் துறை**  
மீட்டர்—புனரமைப்பு செலவு, ரூ. 90,60,000

தலைப்பு 90.—உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாணத்துறை  
அமைச்சர்

நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிருவாகமும் பதவியினர் சேவை  
களும்—மீண்டுவருஞ் செலவு ரூபா 90,60,000

**HEAD 90.—MINISTER OF LOCAL GOVERNMENT, HOUSING AND CONSTRUCTION**

**Programme 1.—General Administration and Staff Services—Recurrent Expenditure, Rs. 9,060,000**

பி. சிவசிதம்பரம் மொழி (வெறுமையினை)  
(திரு. பி. சிவசிதம்பரம்—வவுனியா)  
(Mr. T. Sivasithamparam—Vavuniya)

I move,

“ That the Programme be reduced by Rs. 10. ”

Mr. Chairman, we are all aware that the Hon. Prime Minister is paying great importance to the decentralization and administration of the District Development Councils right down to the sub-office level in order to enable the people of the villages to take part in the activities of the districts.

Sir, I had the opportunity of reading a recent circular letter sent by the Hon. Prime Minister dated 13.3.1983 addressed to the various District Ministers with copies to Members of Parliament. Not only this letter, there have been very many circulars sent by the Commissioner of Local Government, and by the Secretary of the Ministry of Local Government, from January 1982 up to 8th March 1983. Now, Sir, I do not wish to take up your time by reading out the circular on people's participation in the activities of the Development Councils and supervision of Development Councils sub-offices, that is Circular No. IA/A/15 dated 29th January, 1982, sent by the Commissioner, Local Government. Then there is Circular No. LG/C/20/45 dated 16th July, 1982, sent under the heading “Development Council Circular No 31 —On maintenance of Public Utility Service in the Suburban Area of a Development Council”. There is also Circular No. LG/C/34/61 dated 27th August, 1982, signed by the Secretary of the Ministry of Local Government on “Decentralization and Administration of a Development Council”.

Now, Sir, I would like to read only one paragraph of the circular dated 29th January, 1982 :

“ Development Councils have been set up with a view to accelerate development work in the District, to devolve authority to the elected Representatives and to decentralize the administration in the development activity in the area. In order to obtain the people's participation it is necessary to make arrangements for members of the public to know the activities undertaken by the sub-offices set up under the Development Council, and involve them

in the execution of development work and provision of service and amenities. It is also equally important for the Executive Committee to identify the functions and powers and duties that should be delegated to the sub-offices.”

Mr. Chairman, we all appreciate the keen interest taken by the Hon. Prime Minister in the decentralization of the activities at district level and we know how much of interest he has taken in the setting up of the twenty-four District Development Councils in this country. Now, Sir, while appreciating all action taken by the Hon. Prime Minister, the Commissioner of Local Government and his eminent Secretaries, shall we pause for a second to see to what extent we have succeeded in the decentralization activities in the Development Councils ?

Now, Sir, I would like to mention what has happened in the Development Council of my district, in Vavuniya. According to the Act, delegation of powers from the various line Ministries is to the District Minister, and in turn the powers are delegated by the District Minister to the members of the Executive Committee. Thereafter powers are delegated to the Assistant Secretaries and to the officers-in-charge of the village level offices.

Now, Sir, Development Councils were set up in June 1981. It is almost two years now. Mr. Chairman, you will not be surprised if I say that the delegation of powers to the members of the Executive Committee of Vavuniya Development Council has not been done so far.

அப்துல் ரசாக் முன்சூர் மொழி  
(ஐராப் அப்துல் நஸ்ஸாக் மன்சூர்)  
(Mr. Abdul Razak Munsoor)  
Why is that ?

பி. சிவசிதம்பரம் மொழி  
(திரு. பி. சிவசிதம்பரம்)  
(Mr. T. Sivasithamparam)

My good Friend, the District Minister for Mullaitivu I think, the one who has interrupted, I wonder whether he has delegated powers to the members of the Executive Committee. So why is it that no delegation of power has been made as far as the Vavuniya Development Council is concerned ? Now Sir, (Interruption.) I think I know about Vavuniya more than anybody else here. (Interruption). I do not like to have any interruptions because I am on a very important matter. As I said, Sir, it is two years now since the Development Councils were set up. It is surprising to find that the delegation of powers to the members of the Executive Committee has not been done up to date. Now, Sir, Act 31 (2) of the Development Councils Act says :

“District Minister shall be the head of the Executive Committee and shall in consultation with the Chairman and with the concurrence of the President determine the nature of the functions to be assigned to each member of the Executive Committee”.

[ව. සිව්වනම්පරම් මහතා]

අ. හා. 2.45

Now, Sir, the District Minister for Vavuniya has not so far consulted the Chairman of the Development Council and determined what powers and functions should be delegated to the various members of the Executive Committee. Now, Sir, what is the purpose served in the Commissioner of Local Government sending out circulars for the delegation of powers? Sir, it may be that the Hon. Prime Minister is not aware of what has happened or of what is being done in the various districts. But Sir, we have made representations to His Excellency the President. We have made representations to the Hon. Prime Minister regarding this delegation of powers, a few months back, but nothing has happened—not only with regard to the delegation of powers, Mr. Chairman, but also with regard to the appointment of Members to the Executive Committee.

What, does the Development Council Act No. 31(1) say :

"There shall be an Executive Committee of a Development Council consisting of the District Minister, the Chairman of the Development Council and not more than two other members of the Council appointed by the District Minister in consultation with the Chairman."

What has happened? the District Minister for Vavuniya has appointed the fourth member without paying heed to or even discussing with the Chairman of the Development Council about the appointment.

Now, Sir, in the Mullaitivu, Vavuniya and Mannar Districts the Tamil United Liberation Front forms the majority in the District Development Council. By the appointment of the fourth Member to the Executive Committee, it is reduced to a minority in the Executive Committee. Mr. Deputy Speaker, in consultation with the Chairman of the District Development Council, the District Minister shall appoint not more than four Members to the Executive Committee, says the Act. But the Hon. District Minister did not have the common courtesy of consulting the Chairman of the Development Council in appointing the fourth Member to The Executive Committee. Now, Sir, why I say this is, we all appreciate the interest that is being taken, we all appreciate the importance that is being given by the Hon. Prime Minister to the decentralising of activities in order to accelerate development in various Districts through the Development Councils. But, in point of fact, this is what is happening as far as the delegation of power is concerned. When power is not delegated to the Executive Committee, how could one expect to delegate power to the officer in charge of the village level officers? I would earnestly request the Hon. Prime Minister, please look into this; otherwise, the setting up of the District Development Councils will have no meaning at all. It would be a laughing matter. For the last two years, we are not in a position to

see that powers and functions are delegated. I do not want to speak more on the Development Councils.

The next subject on which I would like to make a few observations is the National Housing Development Authority. Sir, we are aware that the Hon. Prime Minister and his eminent staff under the National Housing Development Authority have been able even to exceed the target of housing in this country. They have completed one and half lakhs of houses. There are two or three categories—electorate houses, aided self-help houses, the model villages and flats. Now, Sir, this Housing Development Authority called, National Development Housing Authority. We hear in this House eloquent speeches being made by responsible Ministers of the Government, preaching to us not to confine our outlook within the region, but to be national. Now, Sir, in these National Housing Development Authority activities, how far has the national Housing Development Authority been national in their activity? One and a half lakhs of houses have been completed, electorate houses, aided self-help houses, the model villages and flats. Of these, how many houses have been constructed in the Northern and Eastern Provinces. I would appeal to the Hon. Prime Minister to let us know how many houses have been completed in the Northern and Eastern Provinces. Is it because that the Members of Parliament have not given proposals? Or is it because, the people in the Northern and Eastern Provinces, everyone of them, do own satisfactorily sanitary houses? No, Sir; there has been discrimination. Now, Sir, I will give the figures as far as Vavuniya, my electorate, is concerned. 227 houses; electorate houses—5 in 1978, 10 in 1979, 20 in 1980 and 30 in 1981. 65 aided self-help houses—nothing in 1982. On my recommendation 60 houses started in 1978 have not been completed as yet. One model village consisting of 72 houses.

Now, Sir, it is the practice of the National Housing Development Authority—and I know it is a direction that has been given by the Hon. Prime Minister to various electorates—to consult the Member of Parliament, to obtain the proposal from the Member of Parliament, to get the list of suitable allottees for these Housing Schemes from the Member of Parliament and to allow the Members of Parliament to open these Housing Schemes when they are completed. It is not only in Jaffna, even in the Mannar District and the Mullaitivu Districts it is the practice that is being followed. I am very sorry to mention, Mr. Chairman, that the procedure that is being followed in Vavuniya is peculiar and unique. When the five electorate houses were allotted to Vavuniya, proposals from me were not accepted. For the five houses the proposal was given by the District Minister, the allottees were selected by the District Minister, and the Housing Scheme was opened by the District Minister in 1978. For the 10 houses in 1979, my proposal was thrown out. The Hon. District Minister's proposal was accepted. Ten houses were constructed in Cheddikulam and Awarankulawa and allottees selected by the Hon. District Minister.

For the 20 houses my proposal was accepted, the allottees whom I recommended were accepted, but on the day I was to open this Housing Scheme—the previous night at about 11 p.m.—I received a message from the National Housing Development Authority that I should not go and open the Housing Scheme. In fact, Sir, I was disappointed in 1978, I was disappointed again in 1979, and in 1980, after my giving the proposal and selecting the allottees, the day previous to the opening of this Housing Scheme, after the plaque was made and installed, I was prevented from going and opening this Housing Scheme.

For the only model village that was constructed in the whole of Vavuniya District my proposal was not accepted. —(Interruption)—This is the Rangathgama Housing Scheme where you came and opened the model village. There is a population of 85,000 Tamil speaking people in Vavuniya District and only 14,000 Sinhalese people in one AGA's Division of the Vavuniya District. The model village was given to the 14,000 Sinhala people—that is Warikutturuwa village—and not to the 85,000 Tamil speaking people of the District. Sir, When the Hon. Prime Minister visited Vavuniya for the opening of this model village and after that when he attended a conference he had at the Vavuniya Kachcheri, I raised this question. I am thankful to the Hon. Prime Minister, on that very day itself, he decided and it was announced that I would be given another model village in the Vavuniya District to cater to the needy people, the houseless people of the Vavuniya District. Accordingly, what has happened? Of the 227 houses that have been completed, including Rangathgama 72 houses model village, 120 houses have been given to the 85,000 Tamil speaking population and 107 houses to the 14,000 Sinhala people of the Vavuniya District.

Now, Sir, what happened to the assurance that was given, by the Hon. Prime Minister? In 1980, on realising that an injustice had been done to the Tamil speaking people of the Vavuniya District, the Hon. Prime Minister assured that another model village would be given to the Tamil speaking people of the District.

Accordingly, Sir, I received a letter from the Chairman, National Housing Development Authority, dated 9.6.1982, in June, 1982. I will only quote the relevant paragraph of that letter.

“A new model village of 90 housing units, to be taken up in two stages, has also been approved for your electorate as a special case”.

This letter was addressed to me by the Chairman of the National Housing Development Authority. Then we proceeded. From among 800 applicants, the Chairman, District Development Council, The Chairman Urban Council and I sat and we selected 90 allottees. The Government Agent, Vavuniya, allocated 20 acres of land at Thonikallu for the housing scheme.

Sir, this is not a model village. This is an aided self-help housing scheme. The selected allottees have to contribute the labour component to put up the houses. The allottees were selected. The Government Agent allotted 20 acres of land. The Government surveyor, Vavuniya, blocked out the land. Then, these 90 allottees were summoned for a meeting at the U.C. hall where the District Manager, National Housing Development Authority, and his officials were present, and lots were drawn for the selection of the blocks. The housing society was formed and office bearers were selected on the 17th of September, 1982, the allottees were given possession of their respective lots by the Government Surveyor on the 20th of September, 1982.

The District Manager, National Housing Development Authority, ceremonially started the scheme on 27th September, 1982. The individual allottees completed clearing of their allotments on 6.10.82. The initial deposits by these 90 allottees were paid to the District Manager of the National Housing Development Authority. And affidavits were signed on 28.10.82. Each of the allottees contributed Rs. 4,500 and the total sum was banked in the name of the housing society and the money is still lying there. The allottees commenced to work on the access road. Mr. Gromly, Engineer from the National Housing Development Authority, Colombo, visited Thonikallu housing scheme in order to give a programme for the sinking of the well and to draw up a water supply scheme.

Now, Sir, after all this was done, the allottees were prevented by the police from entering the allotments on 18.11.82. Mr. Chairman, these 90 allottees who cleared their allotments left their ketties and mammoities in their individual allotments. They were not in a position to collect their tools. They were not allowed to enter these lands.

The Chairman of the National Housing Development Authority who had the courtesy to write to me on the direction of the Hon. Prime Minister that a housing scheme consisting of 90 houses had been allocated to Vavuniya, did not have the courtesy to write to me or give me the reason as to why these 90 allottees were prevented from entering the land. They had been treated like criminals.

Mr. Chairman, I made representations. I sent telegrams as a Member of Parliament, to His Excellency the President and also to the Hon. Prime Minister on 18.11.1982. His Excellency the President acknowledged receipt of my representations and said that he had referred to the matter to the Hon. Prime Minister. I am sorry to inform you, Mr. Deputy Speaker, I have not got a reply from the Hon. Prime Minister up to now.

[பி. சிவிசிவசரதி மெய]

We wanted this anomaly to be corrected. We wanted justice to be done to the Tamil-speaking people of this district. They were given this aided self-help housing scheme, but after selection of the allottees and after the allottees had done a lot of work they have been kept out. Can we call this national housing scheme? Sir, I understand that the Hon. District Minister wants to throw away all these allottees and select new allottees to be put in this scheme. From 1978 up to date we have got only 227 houses. Whether it is the electorate scheme, the aided self-help scheme or the model village scheme, we have got only 227 houses. Of these 227 houses the 14,000 Sinhala-speaking people of the Vavuniya South Sinhalese Division have got 107 houses, and the 85,000 Tamil-speaking people have got only 120 houses including the 60 sided self-heop houses.

I appeal to the Hon. Prime Minister. Preaching and making eloquent speeches to have a national outlook is one thing. It is by action and deed that you can convince the people that you have a national outlook.

பி. டிபிசிவசரதி மெய (பிரதமர் பாடலிமேய் துடி)

(திரு. ஏ. அமிர்தலிங்கம்—எதிர்க்கட்சி முதல்வர்)

(Mr. A. Amirthalingam—Leader of the Opposition)

Mr. Chaiman, I was to have moved this cut, but I gave way to the hon. Member for Vavuniya because he had an important matter which he wanted to place before the Hon. Prime Minister. Having listened to the hon. Member for Vavuniya, I am sure the Hon. Prime Minister will be convinced that a gross injustice has been done in the case of this housing scheme in Vavuniya.

டி. ஓ. 3

டி. ப்ரேமடாச மெய (டிபிசிவசரதி, ப்ரேமர் பரிசு, திபிசிவ ச ஓடிசிசிசி டிபிசிவ, மெய்சிவ கபிசுடி பிபிசி டிபிசிவ, சிவ பாடலிமேய் துடி பிபிசிவ துடி)

(திரு. ஆர். பிரேமடாச—பிரதம அமைச்சரும் உள்நா ராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் டெபிசுசரதி கள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

I will read out a letter that I have received from the District Minister. Then we will get the two sides of the picture.

“Thonikkal Model Village Self-Aided Housing Scheme ;

As instructed by me, the Government agent, Vavuniya, has furnished me with the following particulars as regards thonikkal Housing Scheme.

At the outset the hon. M.P. for Vavuniya had selected 90 allottees, the particulars of whom are given in the list attached hereto, and furnished this selection list to the Manager of the

NHDA at Mankulam for further action. The selection has been made on a hypothetical basis and the normal procedure and the requirements laid down by the Ministry had not been observed. Neither myself nor the Government Agent was aware of the selection. Consequently, persons of higher income group including businessmen have been included in this list. Further, the persons selected belonged to one community except for about two or three persons from the Muslim community. Persons who are not married have also been selected.

Hence the implementation of this scheme was kept in abeyance. Action is now being pursued on the directions issued by the chairman, NHDA, and allottees are to be selected afresh on the following criteria :-

- (a) Applicant should be a resident in the Assistant Government Agent's (AGA's) Division of Vavuniya South tamil Division for a period of at least 1 year.
- (b) Income of the applicant should not be less than Rs. 300 and not more than Rs. 800 per mensum.
- (c) Applicant should not own a house either in his name or that of his spouse, within the Vavuniya District.
- (d) Applicant should be married.

My Government Agent had also written to the Secretary-General of the CWC for his recommendations for the selection of 10 allottees, as 10 houses are to be kept apart for him.

In this connection, I wish to furnish you with the particulars as regards the population classified by ethnic group.

In the Vavuniya District for the year 1981.

Vavuniya Urban Council—

Sinhalese	1,526
Sri Lankan Tamils	12,048
Indian Tamils	3,406
Sri Lankan Moors	1,503
Burghers	10
Malays	5
Others	13

Mr. G. D. Mahindasoma, District Minister Vavuniya and M.P. for Kekirawa has sent me a list. I do not want to read it but this also can get into HANSARD\* so that you can get a picture of both sides.

பி. டிபிசிவசரதி மெய

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

Are these allottees selected by him.?

டி. ப்ரேமடாச மெய

(திரு. ஆர். பிரேமடாச)

(Mr. R. Premadasa)

Thonikkal Housing Scheme—must be your allottees. I only wated to tell you the version of the District Miniter.

\* பிபிசிவ மெய திபிசிவ டிபிசிவ துடி :

சபாபிடித்தில் வைக்கப்பட்ட திபிசிவ :

List tabled :



## THONIKAL HOUSING SCHEME

Serial No.	Lot No.	Name	Address
1	01	T. Udayakumar	No. 75, Station Road, Vavuniya
2	02	S. Yoganathan	Pathiniyar Mahilankulam, Vavuniya
3	03	R. Suriyamalar	Sinnakulam Road, Munrumurippu
4	04	I. Wijeratnam	Soosapillaiyarkulam, Vavuniya
5	05	S. Mylvaganam	Rambaikulam, Vavuniya
6	06	M. Ramaiah	102, Ammankovil Street, Vavuniya
7	07	S. Senathirajah	34, Mill Road, Vavuniya
8	08	S. Vaikunthanathan	42, Vairavakovil Road, Vavuniya
9	09	S. Sundaram	Kovilpillyankulam, Vavuniya
10	10	K. Thevarajah	Kovilkulam, Vavuniya
11	11	M. N. Panchalingam	Pandarikulam, Vavuniya
12	12	A. Sampoornam	Rambaikulam, Vavuniya
13	13	P. Selliah	Rambaikulam, Vavuniya
14	14	S. Rasaiah	Poonthoddam, Vavuniya
15	15	Mrs. Sandhananthan	Kudiyirappu, Vavuniya
16	16	S. Sivapatharatnam	Thandikulam, Vavuniya
17	17	S. Saraswathay	C/o. S. Subramaniam, Post Office, Vavuniya
18	18	V. Sundaram	Radio Motors, Jaffna Road, Vavuniya
19	19	R. Ramalingam	No. 109, Kandy Road, Vavuniya
20	20	S. Wickramarajasingham	Sri Murugan Theatre, Vavuniya
21	21	M. Nagrajajah	U. C. Quarters, Vavuniya
22	22	N. G. Nathan	Second Cross Street, Soosapillaiyarkulam, Vavuniya
23	23	K. Kanagaratnam	C/o. Rajaletchimie, Moonrumurippu
24	24	K. Sivasubramaniam	No. 65, Kurumankadu, Vavuniya
25	25	M. Suriyakumaran	Kurumankaddu, Vavuniya
26	26	S. Thambiah	Vepankulam, Vavuniya
27	27	S. A. S. Soundaranayagam	Kurumankaddu, Vavuniya
28	28	Miss T. Victoria	261, Korawapothana Road, Vavuniya
29	29	Periyanan Kayambo	No. 105, Ammankovil Road, Vavuniya
30	30	Ramasamy Periyasamy	Ukkulamkulam, Vavuniya
31	31	K. P. Subramaniam	Pathiniyar Mahailankulam, Vavuniya
32	32	S. Rajaratnam	Alikarai Lane, Rambaikulam, Vavuniya
33	33	S. Shanmugam	Thonically, Vavuniya
34	34	K. Sivapragasam	Rallumalayadi, Soosapillaiyarkulam, Vavuniya
35	35	S. Sinnasamy	No. 4, Airport, Vavuniya
36	36	K. Nagalingam	Kudiyiruppu, Vavuniya
37	37	S. Sivakumar	Sinnapudhukulam, Vavuniya
38	38	K. Yogarajah	Moonrumurippu, Vavuniya
39	39	Mrs. T. Rajasingham	Kurumankaddu, Vavuniya
40	40	A. Neriyaseelan	Rambaikulam, Vavuniya
41	41	T. Vanniyasingham	Jaffna Road, Vavuniya
42	42	Abdul Cader Nagoor Mohideen	Pattachchipuliyankulam, Vavuniya
43	46	S. Arumugam	No. 21, First Cross Street, Vavuniya
44	47	N. Rajendran	Bazaar Street, Vavuniya
45	48	Sellathurai Selvachandran	Mannar Road, Vavuniya
46	52	K. Kandasamy	Velikulam, Vavuniya
47	53	M. M. Muhuthum	Pattahipuliyankulam, Vavuniya
48	54	S. Mahadeva	Siva Stores, New Market, Vavuniya
49	55	Sithy Kaleel	Pathanichichi Pulianakulam, Vavuniya
50	56	S. Subramaniam	Pathiniyar Mahilankulam, Vavuniya
51	57	Mrs. Isaivani Sri Panchara tnam	Vyrapuliyankulam, Vavuniya
52	58	G. L. Premakumar	63, Katkuli, Vavuniya
53	59	S. Veerasingham	Siva Stores, Vavuniya
54	60	N. Vijayaratnam	Rambaikulam, Vavuniya
55	61	Mrs. Selvaratnam	22A., UC Quarters, Mannar Road, Vavuniya
56	65	Yogambal Kumarasingham	Poonthodam, Vavuniya
57	66	S. Logenthiran	Station Road, Vavuniya
58	67	A. Y. Thuraisingham	C/o. Sevamanickam, Pandarikulam, Vavuniya
59	71	N. Nadarajah	Irrigation Quarters, Vavuniya
60	72	Mrs. R. Sakunthala	C/o. N. Vythilingam, No. 5, Self Help Housing Scheme, vavuniya
61	73	S. Sivapalan	Poonthoddam, Vavuniya
62	74	S. Panumathy	Thanchankulam, Vavuniya
63	75	S. Mariyadas	Madathady Road, Kudiyiruppu, Vavuniya
64	76	K. Navaratnam	Kuriyiruppu, Vavuniya

Serial No.	Lot No.	Name	Address
65	77	Mrs. J. G. N. Arunadavarajah	Kitu Road, Rudiyiruppu, Vavuniya
66	78	S. Kandasamy	Rambaikulam, Vavuniya
67	79	R. Balasubramaniam	No. 12, Karubbaikadu, Vavuniya
68	80	P. Kanagasabai	Soosaipillaiyarkulam, Vavuniya
69	81	K. Nadarajah	Velikulam, Vavuniya
70	82	P. Francis	Pillaiyar Kovilady, Thonikal, Vavuniya
71	83	Mrs. Radhakrishnan Sivapakiyam	Velikulam, Vavuniya
72	84	S. Shanmugarajah	Karuppankadu, Vavuniya
73	85	G. Kandasamy	Madavaithakulam, Vavuniya
74	86	S. Thiyagarajah	Thensurabi, Vavuniya
75	87	K. Sivasekeran	M.P.C.S., Vavuniya
76	88	S. Selvaratnam	No. 2 Mile Post, Mannar Road, Vavuniya
77	89	M. Arumugam	Vepankulam, Vavuniya
78	90	K. Sivapakiyam	C/o. Pathmanathan, Soosaipillaiyarkulam, Vavuniya
79	91	S. Selvaratnam	Kavitha Stores, Vavuniya
80	92	V. Thambirajah	Pandarikulam, Vavuniya
81	93	Mrs. S. Sivapackiyam	Vairavapulliyankulam, Vavuniya
82	94	A. Alfred	Sinnaputhukulam, Vavuniya
83	95	A. Rajapoo	Railway Station, Vavuniya
84	96	M. Kandasamy	Soorakaday Road, Kavurikulam, Vavuniya
85	97	N. Sunderalingam	New Market, Vavuniya
86	98	M. M. Mansoor	Nugarachy Branch, V.S.T.D., M.P.C.S., Vavuniya
87	99	K. Kandasamy	Velikulam, Vavuniya
88	100	A. Sithamparanathan	No. 38B, U.C. Quarters, Mannar Road, Vavuniya
89	101	Mrs. Pavanandhi Veerakoon	Kudiyiruppu, Vavuniya
90	102	S. Amarasingham	Driver, Poonthoddam, Vavuniya

**பி. சிவசிதம்பரம் உரை**

(திரு. ஈ. சிவசிதம்பரம்)

(Mr. T. Sivasithamparam)

Sir, after receiving 800 applications from the houseless people of the Vavuniya Urban Council area, each and every application was considered by committee consisting of the Chairman of the District Development Council, the Chairman of the Urban Council, myself and members of various wards, paying heed to the qualifications. The Hon. District minister says that to qualify to become an allottee a person should be a resident of Vavuniya town for one year. We said it should be five years. Going through each and every one of these applications, out of the 800 we selected 90 allottees. Their income was certified by the Assistant Government Agent, Vavuniya South Tamil Division. They were accepted by the District Manager of the National Housing Development Authority. There were people of Indian origin, Muslims and Sinhalese among the 90 allottees in the list.

Now, Sir, I would like to tell the Hon. Prime Minister, if any allottee is not qualified to get a house he can be knocked out. There is no reason why the entire 90 allottees should be knocked out and why you should deviate from the procedure that is being adopted in all the other districts, why should there be a peculiar procedure for the Vavuniya District? Sir, that is my grievance.

**பி. அமிர்தலிங்கம் உரை**

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

Mr. Chairman, I do not want this debate to be a bitter exchange between the District Minister, Vavuniya, and the Member for Vavuniya. I think we can leave it to the sense of fairness of the Hon. Prime Minister. He gave this housing scheme at the request of the Member for Vavuniya because he felt that an injustice had been done to the 85 per cent Tamil-speaking people—(Interruption). There are 85,000 Tamil-Speaking people as against 14,000 Sinhala speaking people. So it is 85 per cent of the population that is Tamil-speaking and in the model village, not one Tamil-speaking person was selected.

**பி. சிவசிதம்பரம் உரை**

(திரு. ஈ. சிவசிதம்பரம்)

(Mr. T. Sivasithamparam)

These are allottees owning permanent houses and shops.

**பி. அமிர்தலிங்கம் உரை**

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

This is a Tamil village. I think it is very unfair. I do not want the Hon. Prime Minister to allow this sort of thing to happen. If the Government's professions of justice and fairplay to the Tamil people are correct and true—(Interruption). Who shot him? Your people shot him.—(Interruption). No, some of your party people.

Let us come back to housing and not go after the dead. In the Vavuniya District 85 per cent of the people are Tamil-speaking people Fifteen per cent or a little less—14 per cent, allowing 1 per cent for Burghers and others—are Sinhala-speaking. In fact I brought this matter to the notice of the Hon. Prime Minister. I told my hon. Friend that it may be better not to raise it here but to take it up with the Hon. Prime Minister, but he is answerable to his voters and he had to take it up here. I think I would appeal to the Hon. Prime Minister to go into this matter and see that justice is done. As the hon. Member for Vavuniya said, if among the 90 selected there are any who are disqualified, let those names be knocked off and people who are qualified from the division be substituted in their place. To cancel the whole list, after the people have deposited the money, cleared the land and signed the agreement to treat them like common criminals, I think, is the height of discrimination, if I may put it that way. I am sure the Hon. Prime Minister will rectify this matter. I will leave it at that.

Then I have one or two small matters to refer to. After the village councils and town councils were abolished and all the functions and powers of these bodies were vested in the District Development Councils there has been a problem over the collection of assessment rates and other matters. When there were elected chairmen on the spot there was a better response in regard to collections that were made. I have found that as far as the Jaffna District is concerned there is a drop in the collection of assessment rates because the authorized officers and others who are on the spot do not seem to be taking very much interest in collecting the rates from the people.

So today in most of the areas coming under the village councils and town councils the only development work that is being done is either from the decentralised budget or from the two lakhs of rupees provided to each electorate by the Ministry of Local Government. There is hardly any money left after payment of salaries of employees for any development work in these councils.

I think distraining for recovery of rates is an archaic procedure. In the case of the Inland Revenue Department and other departments, what is due from a taxpayer is collected through the magistrate's court as a fine. The Assistant Commissioner of Inland Revenue has only to file an application in the Magistrate's Court and move for summons, and that certificate is conclusive proof of the fact that certain taxes are due from that taxpayer. The Magistrate immediately makes an order that he should pay it, and he has to pay it as a fine in court, and thereby there is no default in the payment of inland revenue dues. I think distraining

is a dangerous and very troublesome procedure. The Hon. Prime Minister as Minister of Local Government should introduce the necessary legislation to enable rates to be collected in the same way, so that the revenue of these local bodies can go up and some development work done in these local areas. That is one matter which I want the Hon. Prime Minister to give his mind to.

The next matter which has been brought to my notice is that a number of employees in the Batticaloa Branch of the Housing Department are threatened with dismissal on the ground that they have not acquired proficiency in the Official Language. I am not posted up with all the details; there are people in various grades and various categories. I would request the Hon. Prime Minister to instruct the Housing Department and his Ministry to go into this matter, because a number of them have been working for 10, 15 years and if they are thrown out on the streets, I think it will work very great hardships for them. So, the Hon. Prime Minister should instruct his Ministry to look into this matter and see that no hardship is caused to these poor employees in the Batticaloa Branch of the Housing Department.

There are also labourers working in the Buildings Department in the Batticaloa and Amparai Districts, and I have been informed that quite a number of them have been discontinued. I think it is because a number of these building works are being given over to contractors and the Buildings department is in the process of reducing the staff that it employs. People who have been working for some of them as much as 10 years, have been discontinued. I think ways and means have to be found to continue these people in employment, and I would request the Hon. Prime Minister to look into that matter also.

In fact, it was only yesterday that we brought to the notice of the Hon. Prime Minister the position about the Mahadeva Causeway, under the Votes of the Highways Department, and made a request that the Hon. Prime Minister should provide funds out of his Votes. I have just received a note from the Hon. Prime Minister that he has ordered the release of Rs. 3 million for the Mahadeva Causeway in the Jaffna District. I am sure our District Minister will be the happiest person over it, because he is one who is fully interested, without any ulterior motive, in the development of the district of which he is District Minister.

ජී. ඩී. මහින්දසෝම මහතා (වවුනියාව දිසා ඇමති තුමා)

(කි.රු. ඉ. ශ්‍රී. ශ්‍රී. ඩී. මහින්දසෝම—வவுனியா மாவட்ட அமைச்சர்)

(Mr. G. D. Mahindasoma—District Minister, Vavuniya)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මෙම විවාදයට සහභාගි වීමට මුලදී මා අදහස් කරගෙන නොසිටි නමුත් දැන් එසේ කරන්නේ, මනේ හිත මිත්‍ර වවුනියාවේ මහජන මන්ත්‍රීතුමා (පී. සිවසිතම්පරම් මහතා) මට එරෙහිව චෝදනා කිහිපයක් ඉදිරිපත් කළ බැවින් ඒවාට පිළිතුරු දීම මගේ යුතුකමක් හැටියට මා දැනට නිසිදි.

විධායක කොමිටියට සංවර්ධන සභාවේ සභාපති තුමාගේ නිර්දේශයක් නොමැතිව මන්ත්‍රීවරයෙක් පත් කළාය කියන චෝදනාව ගැන පළමුවෙන්ම මම සඳහන් කරන්නට කැමතියි. වවුනියාවේ විධායක කොමිටියට දිස්ත්‍රික් ඇමති වශයෙන් මම පළමුවෙන් යෝජනා කළා, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනාත්, සංවර්ධන සභාවේ සභාපතිතුමාත්. ඊට පසුව ගරු ජනාධිපති උතුමාණන්ගෙන් නියෝගයක් ලැබුණා, තාවකාලි කව ඒ යෝජනාව කඩක්වා මන්ත්‍රීතුමාත් සභාපති තුමාත් සමග විධායක කොමිටිය පවත්වාගෙන යන්න කියා. මෑතකදී ගරු ජනාධිපති උතුමාණන්ගෙන් අනුමතිය ලැබුණා එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ ඒ මන්ත්‍රීවරයා විධායක කොමිටියට පත් කරන්නාය කියා. ගරු ජනාධිපති උතුමාණන්ගේ නිර්දේශය මත ඒ මන්ත්‍රීවරයා ඒ කොමිටියට පත් කර තබන බව මේ අවස්ථාවේදී මා සඳහන් කරනවා.

දෙවනුව ජාතික නිවාස දෙපාර්තමේන්තුවෙන් වාරිකුවට පුරා ගම්මානයේ ඉදි කළ නිවාස බෙදාදීම සම්බන්ධවයි. “වාරිකුවටපුරා” ගම්මානයේ නිවාස දීමට නිර්දේශ ඉදිරිපත් කර තිබුණේ මා දිසා ඇමති වශයෙන් වවුනියා දිසාවට යන්න ප්‍රථමයි. ඒ ආකාරයෙන් දිසාපතිගේ සහ එම කොමිටියේ නිර්දේශ මත එම ගම්මානය ඉදි කළා. ඒ ගම ඉතාමත් දුගී උප්පත් පිරිසක් ජීවත්වන ගමක්. ඒ නිසා මා හිතනවා, ගරු මන්ත්‍රීතුමා නිර්දේශ කරයි කියා ඒ ගමට ගෙවල් දීම සුදුසු බවට.

පී. සිවසිතම්පරම් මහතා

(කි.රු. ඊ. ඩී. ඩී. මහින්දසෝම)

(Mr. T. Sivasithamparam)

What about the population? When it comes to the question of Vavuniya District population, 85,000 Tamil speaking people have got 157 houses whereas 14,000 Sinhalese people have got 107 houses.

ජී. ඩී. මහින්දසෝම මහතා

(කි.රු. ඉ. ශ්‍රී. ශ්‍රී. ඩී. මහින්දසෝම)

(Mr. G. D. Mahindasoma)

You do not refer to the population ratio there.

ජාතික නිවාස දෙපාර්තමේන්තුව මේ ගෙවල් අනුව බෙදා දීම සඳහා ඉදි කිරීමට සුදුස්සන් හැටියට නිර්දේශ කර තිබෙන්නේ නගරයේ සිට සැතපුම් තුනක් ඇතුළත ඉන්න අයයි. ගරු අග්‍රාමාත්‍යතුමා මේ වැඩ පිළිවෙල සකස් කළේ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් නොවෙයි.

I did not disturb you Hon. Member during his speech. How about those selected you?

පී. සිවසිතම්පරම් මහතා

(කි.රු. ඊ. ඩී. ඩී. මහින්දසෝම)

(Mr. T. Sivasithamparam)

Out of those selected by you, have you given one single house in that electorate to a Tamil family. Have you given one single house in the—(Interruption)

සභාපතිතුමා

(தலைவர்)

(The Chairman)

Order, please! You must allow the District Minister to make his speech.

පී. සිවසිතම්පරම් මහතා

(කි.රු. ආ. ඩී. ඩී. මහින්දසෝම)

(Mr. T. Sivasithamparam)

Yes, Sir, I allow the District Minister to speak. It is a peculiar system and procedure that is being followed in the Vavuniya District. I appeal to the Hon. Prime Minister.

ජී. ඩී. මහින්දසෝම මහතා

(කි.රු. ඉ. ශ්‍රී. ශ්‍රී. ඩී. මහින්දසෝම)

(Mr. G. D. Mahindasoma)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ගෙවල් 90 දීමට සුදුස්සන් තෝරා ගන්නට ජාතික නිවාස දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබෙන්නේ නගරයෙන් සැතපුම් 3 ක් ඇතුළත ඉන්න අයයි. මෙම නගරයෙන්, අනුවෙන්, තුන් දෙනෙක් පමණක් මුස්ලිම් මහත්වරු. අනිත් අසූ හත් දෙනාම මුදලාලිලා, රජයේ සේවකයෝ, මුදලාලිලාගේ දරුවෝ.

පී. සිවසිතම්පරම් මහතා

(කි.රු. ඊ. ඩී. ඩී. මහින්දසෝම)

(Mr. T. Sivasithamparam)

I challenge him, Sir. If he can prove that even a single selected allottee out of the 90 people was a person above that income, I will cancel them.

පී. සිවසිතම්පරම් මහතා

(කි.රු. ඊ. ඩී. ඩී. මහින්දසෝම)

(Mr. T. Sivasithamparam)

Rankethgama Model village was your proposal.

ජී. ඩී. මහින්දසෝම මහතා

(කි.රු. ඉ. ශ්‍රී. ශ්‍රී. ඩී. මහින්දසෝම)

(Mr. G. D. Mahindasoma)

I will come to that.

එම ගම්මානය ඉදි කළ පසු ජාතික නිවාස දෙපාර්තමේන්තුවෙන් ඉදි කළ හැම ගෙයක්ම, ගෙවල් පහ, දහය, විස්ස ආදී වශයෙන් ගරු මන්ත්‍රීතුමාගේ නිර්දේශය මත—ගරු මන්ත්‍රීතුමා නිර්දේශ කළ අයට—දුන් බව මම මේ ගරු සභාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ අතර දැනටමත් යෝජිත “තෝනිකල්” ගම්මානයේ ගෙවල් 90 ක් ඉදිකරගෙන යනවා. දැනට වවුනියා නගරයේ සිංහල ජනතාව 1528 ක් ඉන්නවා; ශ්‍රී ලංකා-දෙමළ ජනතාව 12,048 ක් ඉන්නවා. ඉන්දියානු දෙමළ—

**கீ. டி. மகிந்தசோம மஹா**

(திரு. ஜி. டி. மகிந்தசோம)  
(Mr. G. D. Mahindasoma)

ஏன் ஸ்ரீ நிஹ மஹா பரிசீலனை செய்து கொடுக்க வேண்டும் என்று சொன்னால், அதைக் கவனமாகக் கவனிப்பேன். இதுவரை 200 க்கும் குறைவான வீடுகள் கட்டப்பட்டுள்ளன. ஆனால் 210 வீடுகள் கட்டப்பட்டுள்ளன, 130 வீடுகள் கட்டப்படவில்லை மற்றும் மொத்தம் 340 வீடுகள் கட்டப்பட்டுள்ளன.

**ஏ. ப்ரேமதாசா மஹா**

(திரு. ஆர். ப்ரேமதாசா)  
(Mr. R. Premadasa)

I want to put the record straight. The hon. Member was saying that in the Vavuniya District we had given only 200 odd houses but my officers inform me, that there are 210 houses already completed, 130 houses under construction and the total is about 340.

**சி. சிவசிதம்பரம் மஹா**

(திரு. சி. சிவசிதம்பரம்)  
(Mr. T. Sivasithamparam)

That is wrong. The total is wrong. It May be including those 90 houses.

**ஏ. ப்ரேமதாசா மஹா**

(திரு. ஆர். ப்ரேமதாசா)  
(Mr. R. Premadasa)

May be, I will check up on that.

**அப்துல் ரசாக் மன்சூர் மஹா (மூலக்கிராமம்)**

(ஜனாப அப்துல் ரசாக் மன்சூர்—முல்லைத்தீவு மாவட்ட அமைச்சர்)

(Mr. Abdul Razaak Munsoor—District Minister, Mullaitivu)

Permit me at the outset to thank the Hon. Prime Minister for the great services he is rendering this country by embarking on the Housing Development Programme and for the general upliftment of the poor people of this country. Mr. Chairman, the word "discrimination" is being used very discreetly in this House and the hon. Member for Vavuniya was making an allegation that the Hon. Prime Minister and his officials have been discriminatory in the distribution of houses for the Tamil speaking people. Permit me at the outset to tell the hon. Member for Vavuniya that I represent a Tamil speaking area in the Amparai District. Do you know, hon. Member, more than 4,714 houses have been built by the National Housing Authority and more than 90 percent of the beneficiaries are the Tamil speaking people in that district?—(Interruption). No, in the whole district. Almost 5,000 houses have been completed.

**மன்றத்தினர்**

(அங்கத்தவர் ஒருவர்)  
(A Member)

Northern Province—

**அப்துல் ரசாக் மன்சூர் மஹா**

(ஜனாப அப்துல் ரசாக் மன்சூர்)  
(Mr. Abdul Razak Munsoor)

I will come to that. In the Northern Province, in Jaffna 2,825 houses have been constructed or are being constructed.

**மன்றத்தினர்**

(அங்கத்தவர் ஒருவர்)  
(A Member)

For 11 electorates.

**அப்துல் ரசாக் மன்சூர் மஹா**

(ஜனாப அப்துல் ரசாக் மன்சூர்)  
(Mr. Abdul Razak Munsoor)

Permit me to say this. The Housing Programme of the Hon. Prime Minister—

**மன்றத்தினர்**

(அங்கத்தவர் ஒருவர்)  
(A Member)

What about Mannar, Muillativu, Vavuniya ?

**அப்துல் ரசாக் மன்சூர் மஹா**

(ஜனாப அப்துல் ரசாக் மன்சூர்)  
(Mr. Abdul Razak Munsoor)

Yes, I will come to that,

**சி. சிவசிதம்பரம் மஹா**

(திரு. சி. சிவசிதம்பரம்)  
(Mr. T. Sivasithamparam)

Why do not you mention that?

**அப்துல் ரசாக் மன்சூர் மஹா**

(ஜனாப அப்துல் ரசாக் மன்சூர்)  
(Mr. Abdul Razak Munsoor)

May I explain this ? Please listen to me.

**சி. சிவசிதம்பரம் மஹா**

(திரு. சி. சிவசிதம்பரம்)  
(Mr. T. Sivasithamparam)

I was listening to you.

**அப்துல் ரசாக் மன்சூர் மஹா**

(ஜனாப அப்துல் ரசாக் மன்சூர்)  
(Mr. Abdul Razak Munsoor)

Sir, the housing programme of the Hon. Prime Minister is being implemented in all the 24 Districts in this country without consideration of community, caste or creed. On the subject of some of the districts getting more than thousands and other districts getting a few hundreds, I must say that it depends on the ability of the Member and the officers concerned who work on achieving the target they set before.

**சி. சிவசிதம்பரம் மஹா**

(திரு. சி. சிவசிதம்பரம்)  
(Mr. T. Sivasithamparam)

Ability of the Member of Parliament ?

**අබ්දුල් රසාක් මන්සූර් මහතා**

(ඉංග්‍රීසි ආප්තුවේ ආකාරයට මන්සූර්)

(Mr. Abdul Razak Munsoor)

Yes, it is my own experience.

**ටී. සිවසිඨම්පරම් මහතා**

(ශ්‍රී ලංකා. ඊ. සිවසිඨම්පරම්)

(Mr. T. Sivasithamparam)

You do not even consult the Member of Parliament of the area.

**අබ්දුල් රසාක් මන්සූර් මහතා**

(ඉංග්‍රීසි ආප්තුවේ ආකාරයට මන්සූර්)

(Mr. Abdul Razak Munsoor)

I am telling you - let him not disturb me, Sir - of my own experience as a Member of Parliament. I am telling the hon. Member of my own experience as Member of Parliament. You know you may send the proposal to the National Housing Authority, but if you do not follow up, your proposal will get into a bottle-neck or be blocked, and you may have to wait for ages to get your houses.

Now, the success of the operation in Amparai District, of building more than five thousand houses, I must say, was due to the co-operation of the Members of Parliament and the officials of the National Housing Department.

Well, Mr. Chairman, the Hon. Prime Minister has succeeded in building more than a lakh of houses in this country, and fortified by that success, he has embarked on a programme of building a million houses for the homeless and the poor in this country. It is my prayer and hope that he should succeed in this, because, no other Minister in charge of Housing and Construction in the past has embarked on so gigantic a programme as this.

I am sure, Mr. Chairman, the dedication of the Hon. Prime Minister and his officials will see this target achieved in due course.

Mr. Chairman, the hon. Member for Vavuniya (Mr. T. Sivasithamparam) was commenting on the working of the District Development Council, and he had been saying that the District Minister for Vavuniya had not taken steps to get the delegation of powers to the various members in the District Council. He wanted to know whether like other District Ministers, I had presented how the delegation of powers should be. As far as my district is concerned - I believe, so are the other District Ministers - I have got the concurrence of His Excellency the President, and the power has been delegated and the Gazette notification also has been issued.

So, may I say this? The District Development Council is an innovation in our administrative set up. The success of the working of this, the Hon. Leader of

the Opposition would agree with me, depends on the goodwill of the Members who compose this Council. The composition of this Council differs from district to district. For example in Jaffna it is a 100 per cent. TULF-represented District Council. In a district like Amparai, for instance, where the Tamil-speaking people and the Sinhalese people are living together in large numbers, we do not have any problems. That is because of the understanding with which the members and the District Minister work in the district.

Well, the object of the District Development Council is the decentralization of administration, and of course, I agree with the observation made by the Hon. Leader of the Opposition, that these Councils should be given sufficient funds if they are to really achieve the objects for which these Councils were set up.

Mr. Deputy Chairman, permit me on this occasion to thank the Hon. Prime Minister and his officials for the many assistance and help they have given to the people of Kalmunai.

Though 5,000 houses have been built in the Amparai District and I am a Member belonging to the Government group, my electorate did not get more than 350 houses. That is because of the lack of available land. The starting of a scheme depends on the availability of land and the need for houses. Therefore, I wish to stress the basis on which these schemes were started and how these houses came to be located in those areas. One should not pass judgment to say that action of either the National Housing Authority or the Hon. Prime Minister is discriminatory.

We all know that if there has been one Minister who has been very, very considerate to the minorities and their problems it is our Prime Minister. The hon. Leader of the Opposition will also agree with me. The other day the hon. Prime Minister stretched out his hand of friendship to the Tamil-speaking people and said that he would do everything possible to bring about understanding and co-operation between the major communities in this country.

Mr. Chairman, as far as the Kalmunai Electorate is concerned, it is during the period of the Hon. Prime Minister, that the people in the area, in my electorate particularly, got a Super Market which cost the Government more than six million rupees. The hon. Leader of the Opposition knows it. If not for the Hon. Prime Minister's assistance and consideration the people of that area would not have got a market of that magnitude. Similarly, the people in the area got a library which cost the Department more than one and a half million rupees. So are the housing schemes in my electorate. The people in those areas love the Hon. Prime Minister and are very grateful to him. I must

say that in the last two elections we had, the Presidential Election and the Referendum, the people in the Amparai District overwhelmingly supported the policies of the Government, and particularly the programme that is being pursued by the Hon. Prime Minister.

Mr. Chairman, I would like to make use of this opportunity to bring to the notice of the Hon. Prime Minister a very important matter that concerns the people in my electorate, the Kalmunai Electorate. With establishment of District Development Councils, Town Councils and Village Councils have been done away with. We of the Councils that has gone out of operation is the Kalmunai Town Council which was earmarked for upgrading as an Urban Council, with the introduction of the District Development Council Scheme. They were not upgraded, and particularly in the Kalmunai area it is the wish and desire of the people that that area should have an Urban Council. The District Development Council in Amparai District would be in a position to work smoothly and do a better job of work if developed areas like Kalmunai are upgraded, because the work-load and the problems would really be taken off the District Council's administration. The Hon. District Minister of Amparai also agrees with me and I do urge that suitable action be taken to upgrade the former Town Council area of Kalmunai to Urban Council status.

Mr. Chairman, the other day I was not present in the House when the hon. Second Member for Colombo seemed to have made certain remarks regarding the allocation of houses in the Colombo Central Electorate. The words that he used, in my humble opinion, should not have been used on that occasion. The Hon. Prime Minister has not spent his money, but the money belonging to the state, and whatever monies that are being spent on these schemes are being spent after careful planning, evaluation and thinking. Colombo is a cosmopolitan city. So it is not necessarily the people who live in the city who should be given preference when allocating flats. There are hundreds of people from the outstations who are resident here and who are in dire need of accommodation, and if the National Housing Authority on some basis accommodates the people who come from the outstations to work in the city, who apply for them, he should not be worried.

As I said, Colombo is a cosmopolitan city, and in the allocation of houses a very sound principle is being followed both here and in the outstations. That is, Sir, a house is not demolished to taken over unless accommodation is first found by the National Housing Authority. I think in Colombo also that is been followed. Perhaps, he may not have got his selectees nominated. He cannot have all the people he wants in

the scheme, but that does not mean that he should go to the extent of saying that the Housing Authority is discriminatory. I do not know whether he understood the word "discriminatory"

Mr. Chairman, I do not want to take much time. In conclusion, I wish to say that it is the housing programme and the development programme of the Ministry of Local Government which have created an impact or impression in the ordinary voter in this country and one should not minimize the impact it had on bringing forth the victory in both the Presidential and Referendum elections in this country. It was only the other day one of our senior Ministers described the Hon. Prime Minister as the greatest builder of modern times. May I add that he is one of the greatest builders of all times. Thank you.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

Mr. Chairman excuse me for a moment I have to intervene at this stage, especially in view of the fact that the Debate is getting one-sided and is being confined to housing. The Ministry of Local Government, Housing and Construction covers a wide field and I must tell if we have achieved something in this Ministry, it is because of the devoted services that are being rendered by my Secretary and his staff. I must say that I am very proud to have a Secretary of his ability, calibre and efficiency and also all the members of my staff are very capable people, devoted people, dedicated people. I think you should praise them, not me, because they are responsible for the achievements of this Ministry.

Therefore, Sir, in fairness to the various agencies under My Ministry, I should place before this House, the performance of this Ministry, so that hon. Members can listen to it, form their own opinion and express their views. I would like to have their guidance also in these matters.

I would like to have the permission of this House at this stage to place before the House the various activities of this Ministry during the year under review.

In regard to the question about houses for the Northern Province, Eastern Province and other places, I must tell you that I and my officers do not follow any discriminatory policy in regard to the allocation of funds or the allocation of houses. We are only looking at the needs of the people and as quite rightly mentioned by the District Minister of Mullaitivu, in certain places we are confronted with the question of land.—(Interruption.) In Jaffna, availability of land is

[ආර්. ප්‍රේමදාස මහතා]

the main problem. However, he will agree with me that we have completed about 1,416 houses and that 1,409 are under construction, making a total of about 2,825 houses. I know that is not enough. But we want to do more. That is why I have embarked on this one million Rural Housing Programme. If you go through the guidelines that have been distributed among the Members of Parliament, you will see that if we successfully implement this plan, this charge of discrimination on the grounds of community, politics and other considerations will disappear.

**පී. එස්. සුසයිදසන් මහතා**

(திரு. பி. சோ. சூசைதாசன்)

(Mr. P. S. Soosaitasan)

The problem is land in Jaffna. There is no problem of land in Mannar. The houses can come to Mannar along with the People.

**ආර්. ප්‍රේමදාස මහතා**

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

Very good, very good! Excellent! I welcome that idea. That is what I say. Now, we are quietly trying to embrace Districts as such, because sometimes within a particular electorate you may not get all the land that is required for this sort of development.

Now I shall give the House a report of the work of the Ministry of Local Government, Housing and Construction.

#### *Housing Development -*

The Ministry of Local Government, Housing and Construction will be completing the One Hundred Thousand Houses Programme by the end of 1983. "Encouraged by the success of this Programme, my Ministry proposes to launch a new Programme for the construction of One Million Houses. The year 1983 has been declared the Planning and Preparatory Year for the new Million Houses Programme. Implementation of this Programme will begin in 1984. The task for 1983 will be the completion of the One Hundred Thousand Programme, and implementing a Programme of Demonstration Projects in respect of the Million Houses Programme. Through these Demonstration Projects, it is proposed to carry a new approach to the people where the Gramodaya Mandalayas and Pradeshiya Mandalayas will play an important role with the people. The experience to be gained in implementing the Demonstration Projects will serve to vigorously implement the Programme from 1984 onwards.

The Ministry has successfully negotiated with US AID, a loan of US \$ 100 Million under the Housing Guarantee Programme to finance housing activities. Already a sum of US \$ 21 Million has been drawn in

the year 1982. The balance will be utilised to finance the Low-Cost Housing Programme of the Government during the next few years.

"The year under review also saw the creation of an Institution which pay a dominant role in housing activities in future. The new Housing Bank which was created with the re-constitution of the State Mortgage and Investment Bank is a major institutional innovation which is intended to support the private house builders. This new Bank is expected to play a significant role in the promotion of a private housing industry in Sri Lanka.

#### *Water Supply -*

The period 1981 to 1990 has been declared as the "International Water Supply and Sanitation Decade" by the United Nations. This decade will be devoted to providing safe drinking water and sanitation to all people in the world by 1990. During this period my Ministry will be actively pursuing a plan for the provision of safe, adequate and reliable supply of drinking water within easy access to the entire population of Sri Lanka.

Since 1977 work has been completed on 69 Rural Water Supply Schemes and 42 Urban Water Supply Schemes. In 1977 only about 5% of the rural population and 50% of the urban population were provided with safe drinking water. Today 25% of the rural population and 70% of the urban population are provided with safe drinking water.

I consider this a great achievement, Sir, When you examine the past performance in this area of activity. Apart from that, the sinking of deep wells is a programme that we have undertaken. I am very thankful to the UNICEF for presenting me with two rigs that are used for digging deep wells especially in the Dry Zone. That is not enough. I have now ordered another machine which is going to cost about Rs. 4 1/2 million. Fortunately, we had the Sevena Lottery Fund and with that money I have ordered one. We have got another from Japan and if I can have about ten machines, I think we can solve the drinking water problem in the Dry Zone.

#### *Central Environmental Authority -*

"The Central Environmental Authority was established in August 1981 under the provisions of the National Environmental Act, No. 47 of 1980. This Authority will be lead Agency for the co-ordination and formulation of environmental policies. It will also initiate action for the incorporation of environmental considerations in development planning and providing information on natural resources and the environment."



In pursuance of the above, this Authority has established District Environmental Agencies in all the 24 Districts. Action Programmes have been designed with regard to the formulation of a National Environmental Code, preparation of a National conservation Strategy, preparation of Environmental Impact Assessment Reports on all development projects, both in the State and Private Sectors.

*Establishment of Gramodaya Mandalayas and Pradeshiya Mandalayas-*

The Development Councils (Amendment) Act, No. 45 of 1981 enabled the establishment of a Gramodaya Mandalaya in each of the Grama Seva Niladhari Divisions in the Island. It also provided for the establishment of Pradeshiya Mandalayas in every Assistant Government Agent's Division. Already 4,451 Gramodaya Mandalayas and 243 Pradeshiya Mandalayas have been established.

With the establishment of these Institutions, a survey of village resources was undertaken by the Gramodaya Mandalayas with the objective of formulating a Village Development Programme. An Island-wide Gramodaya Mandalaya Competition has been launched to promote people's participation in the development activities of the Government.

*Mobile Offices of the Ministry -*

During the year 1982, seven Mobile Offices were held in the Electorates of Wellawaya, Dambulla, Laggala, Matale, Rattota, Walapane and Hiniduma. The main purpose of the Mobile Office is to bring the administration closer to the people, and find immediate solutions to their problems by direct dialogue, on-the-spot inspections and immediate decision-making. These Mobile Offices were well patronised, and well received by the people. The Hon. Deputy Minister along with senior officials of the Ministry, Departments and corporations attended these Mobile Offices. District level Officials activity participated along with the Chairmen and members of Pradeshiya and Gramodaya Mandalayas.

*Sri Lanka Construction Industry Training Project -*

This Project is estimated to cost approx. Rs. 450 Million, of which the World Bank construction is the equivalent of US \$ 13.5 Million. The objectives of this Project are to increase the availability of trained manpower, and to improve the level of technical management expertise in the Construction Industry. The Project has been designed to provide training during the period 1981-84 as follows :

- (a) to train 45,000 masons, carpenters, electricians, plumbers, steel fixers and bar benders ;
- (b) to upgrade the skills of 9,600 construction workers ;

(c) to train 1,800 Mechanical Equipment Operators and Mechanics ;

(d) to train 900 Work Supervisors ; and

(e) to train 80 experienced Senior Work Managers in planning and management techniques.

This Training Programme has been implemented in association with the Ministries of Higher Education, Youth Affairs and Employment and Lands and Land Development. I propose to send these trainees to the Grama Sevaka level so that we may even give this training to our people to enable them to participate in the construction of their own houses.

During the year 1982, the following skilled personnel were trained by this Project :-

- 1,369 Masons,
- 1,331 Carpenters
- 320 Electricians
- 74 Plumbers
- 27 Steel Fixers and Bar Benders
- 30 Middle Managers
- 320 Supervisors
- 50 Mechanics, and
- 95 Mechanical Operators.

During the year 1983, it is proposed to train about 6,700 skilled personnel of the above categories.

*Model Villages and "Gam Udawa" Exhibition -*

The Model Villages Development Programme has found acceptance by the people and has assumed massive proportions. Up to date 197 Model Villages have been completed throughout the Island with 15,524 housing units. During the year 1982, 38 Model Villages consisting of 4,097 housing units were completed. A further 45 Model Villages consisting of 2,438 housing units are now under construction. All these Model Villages have been provided with basic infra-structure such as roads and water supply. Some of these have been provided with electricity. All these Model Villages have also been provided with a Community Centre building, a place of worship, playground, Co-op. Retail outlet, etc.

The Fourth Anniversary Celebrations of the Village Re-awakening Movement was held at Dambulla from 23rd June to 3rd July 1982.

Fifty nine Model Villages that were opened between 1981 and 1982 participated in this Exhibition along with 250 private and public sector institutions and agencies.

This Exhibition drew an unprecedented crowd of over 2.5 Million people. The net income from the Exhibition and the Sevana and "Gam Udawa" Lotteries was Rs. 6.5 Million which was credited to the

[අර්ථ දැක්වීමක් සඳහා]

Sevana Fund of the National Housing Development Authority to be utilized for the construction of houses for the most deserving homeless people.

The fifth Anniversary Celebrations of the Village Re-awakening Movement will be held at Nikaweratiya from 23rd June to 3rd July 1983.

#### *The Gramodaya Mandalaya Fund—*

The Gramodaya Mandalaya Fund was established by Act, No.28 of 1982 and became effective from 11th August 1982. This Act confers enabling power to the Gramodaya Mandalaya to undertake works which would contribute to strengthening the village economy, village social welfare, cultural and community development. This Act also enables the Gramodaya Mandalaya to undertake any work pertaining to the subject assigned to Development Councils. The objective of the Fund is to grant financial and other assistance to Gramodaya Mandalayas to carry out any work or project. The total amount lying to the credit of the Fund is over Rs. 11 Million.

Already fifty officials selected from the Districts are trained in formulating and implementing small-scale projects. These officers will, in turn, train Chairmen of Gramodaya Mandalayas in village-level project formulation and implementation.

#### *One Million Houses Programme*

Arising from the success of the One Hundred Thousand Houses Programme, my Ministry is engaged presently in the formulation and implementation of One Million Houses Programme. The main goal is to reach far greater numbers at lesser cost to the nation, and ensuring user satisfaction. The State Participation in this Programme would be to facilitate and support thousands of individual users, provide lands and finance, ease constraints and inform the users about the different options and their costs. The State will play the role of a supporter and facilitator, while the individual users will be the decision-makers and implementers.

This Programme will enlist the support of people's participation, and the people will be responsible for their shelter more than ever before. The housing options and loans packages will be offered by the State to individual user families for the purpose of their choice in satisfying their shelter needs. Every optional choice is matched by a loan. The option packages will be as follows :—

- (a) Upgrading package ;
- (b) New house package ;
- (c) Utilities package ; and
- (d) Site and services package.

Under the above main categories, there are various sub-categories to cater to the needs of various families. The year 1983 will be a preparatory year for the implementation of the One Million Houses Programme, and also for the implementation of Demonstration Projects. The experience gained in implementing the Demonstration Projects in 1983 will serve as a study in understanding the nature of problems, difficulties, etc., and from 1984 onwards, the Programme will be in full implementation stage. My Ministry has published a "Guide Line to the Demonstration Projects under the One Million Houses Programme" prepared by the National Housing Development Authority. This document is the outcome of a study of various professionals set up as a Task Force in this regard.

#### *Sugathadasa Stadium Redevelopment Project*

The Sugathadasa Stadium replaced the original Municipal Grounds at Prince of Wales Avenue in the year 1962. The Original Playground was constructed partly on land acquired from the Archbishop of Colombo, and the balance land vested in the Council by the State. A great extent of the land was low-lying and marshy, and reclaimed for this purpose by filling up the marsh with the refuse collected in the City. The late Mr. V. A. Sugathadasa established this Stadium, and if not for his efforts, the Stadium would not have been a reality today. Presently the Stadium provides facilities for soccer, elle and athletics. Over the years, the Stadium has gone into rack and ruin due to the settlement of the soil. There was an urgent need to upgrade and redevelop this Stadium so that it could cater to the growing demands of both national and international sports activities.

The Colombo Municipal Council passed a Resolution appealing to me to upgrade this Stadium to international standards. I have set up a Sugathadasa Stadium Redevelopment Committee under the Chairmanship of the Mayor of Colombo. The redevelopment work in this project is co-ordinated by the Urban Development Authority. In order to bring this Stadium to international standards, the following items of work are to be carried out :—

- (a) Upgrading the main field and the Athletic Track ;
- (b) Construction of a 2,500 spectator main pavilion including General Offices, Changing Rooms, ect.;
- (c) Providing covered seating for 20,000 spectators, toilet facilities, Snack Bars, ect.;
- (d) Modernising the entry points and Ticket Booths ;
- (e) Providing adequate paths within the grounds to cater to the spectator needs ;

- (f) Improvement of the Flood Lighting System to international standards ;
- (g) Providing facilities for T.V., Radio and Press ;
- (h) Security facilities and boundary walls to ensure crowd control ;
- (i) Providing facilities for residential Coaching Camps ;
- (j) Providing accommodation for the Stadium Superintendent and maintenance Staff ;
- (k) Providing high quality Public Address System ;
- (l) Providing Plant and Equipment for maintenance of the Stadium ; and
- (m) Developing the entire Ring Road.

The redevelopment work of this stadium is being financed out of donations received from well-wishers and Sri Lankans working abroad. Already a sum of Rs. 15.47 Million has been collected, and a further Rs. 3.3 Million has been pledged, making a grand total of Rs. 18.78 Million. The estimated Project Cost is Rs. 25 Million, and the work is proceeding satisfactorily.

#### *National Housing Development Authority (NHDA)*

The NHDA was entrusted with the primary task of the completion of the One Hundred Thousand Houses Programme of the Government. This Programme was launched under different sub-Programmes, namely,—

- (a) Urban Housing Programme ;
- (b) Electoral housing Programme ;
- (c) Public Servant's Quarters Programme ;
- (d) Aided Self-Help Housing Programme ;
- (e) Model Villages Programme ;
- (f) Slum Upgrading Programme ; and
- (g) Housing Loan Programme.

I am happy to announce that the 100,000 houses programme will be exceeded during the course of the year. The number of units completed and are in progress amount to 107,860, details of which are given under the different sub-heads.

(a) *Urban Housing Programme*—This Programme is primarily intended to ease the present urban housing shortage. Under this Programme, the number of units completed so far are 11,002 housing units and 353 shops. The number of units where work is in progress is 2,407 housing units and 306 shops.

(b) *Electoral Housing Programme*—This Programme was launched in 1978 to commemorate the assumption of office of the present Government. A total of 13,440 housing units have been completed, and a further 4,040 housing units are in various stages of construction.

(c) *Public Servants' Quarters Programme*—This Programme is mainly for the benefit of Public Servants and the number of units completed is 395, the number of units in progress is 24.

(d) *Aided Self-Help Housing Programme*—This Programme is primarily in the rural areas of the country, and the State Provides buildable land, building materials and technical advice, while the labour component is contributed by the allottees. So far 8,404 housing units have been completed, and a further 9,018 units are in various stages of construction.

(e) *Model Villages Programme*—This Programme is also primarily in the rural areas where the State provides buildable land, building materials and technical advice, while the labour component is contributed by the allottees. So far 13,940 units have been completed, and a further 4,826 units are in various stages of construction.

(f) *Slum Upgrading programme*—A Slum upgrading programme consisting of 43 projects has been completed benefitting about 8,000 families.

(g) *Loans Programme*—The number of loans offered to construct new dwellings and to complete and repair houses amounted to 31,705.

During the year 1983 every effort will be made to complete the above Programmes which are in various stages of construction.

#### *General*

The majority of the housing units under the Urban Housing Programme will be sold to eligible persons where the buyers have the option of outright purchase or on easy payments over a period not exceeding thirty years with an initial down payment. The housing units under the other Programmes are allocated on rental or on rent purchase basis.

The NHDA is receiving foreign assistance for the implementation of some of its programmes. The World Food Programme (WFP) is providing food aid in the form of pulses, wheat flour, dry fish and sugar for distribution among allottees who are engaged in the construction of Aided Self-Help houses and Model Villages.

The Friedrich Neumann Foundation of West Germany is providing foreign assistance to the Sarvodaya Movement who, in turn, are directly participating in the Model Villages Programme by the construction of Community Centres etc. and in Training. They also participate in Educational, Nutritional and such other Community Development activities.

[දා. ප්‍රේමදාස මහතා]

### Investment

From 1970 to 1977 the annual pattern of investment on housing has been around Rs. 50 million. The investment pattern has changed dramatically since 1978 as indicated in the following Table :-

Year	Amount (Rs. million)
1978	198.5
1979	423.2
1980	1,110.2
1981	1,020.0
1982	1,084.0
<b>TOTAL</b>	<b>3,835.9</b>

=====

### Department of National Housing

The main functions of the Department of National Housing are as follows :

- Implementation of the Housing Loans Programme.
- Allocation and maintenance of Flats and Housing Schemes.
- Implementation of Housing Legislation, such as the Ceiling on Housing Property Law, Rent Act & Protection of Tenants' (Special Provision) Act.

### Housing Loan Programme

A sum of Rs. 304.9 Million has been granted to the general public as loans from June '77 to end of December '82. In addition, the Department launched in 1979 a programme of upgrading rural housing and granted interest-free loans up to Rs. 3,000 per loan. The loans programme was slowed down since 1980 and the disbursement of Housing Loans has since been transferred to the different Lending Institutions and the National Housing Development Authority.

### Allocation and Maintenance of Flats and Houses

The Department is responsible for the allocation and maintenance of flats and houses owned by the Department. The maintenance work is carried out through the Common Amenities Board.

The houses at Bambalapitiya Flats have been transferred to the tenants who are in occupation of these flats.

Action has been taken to issue deeds to the tenants. Likewise Cabinet approval has also been obtained to transfer the houses at Anderson Golf Links and at Dehiwela Hospital Street to the tenants. Preliminary action to transfer the Kollupitiya flats and Armour Street flats is being taken.

### Implementation of Housing Regulations

An outstanding step taken during this period is the distribution of free deeds to occupants of the houses vested under the Ceiling on Housing Property Law where the monthly rental is below Rs. 25. About 12,000 tenants were benefitted by this and Title Deeds have already been issued to 8,309 persons. The Ceiling on Housing property Law has been amended, providing for expeditious payment of compensation to the original owners of the vested houses.

Amendments to the Rent Act were introduced, providing for the owners of single houses to obtain such houses for their own occupation. These amendments also provide for the demolition of houses of over 50 years with a view to developing such land.

### Protection of Tenants Act

Of the 5,935 complaints received under this Act so far, 5,531 were investigated.

### General

During the period 1977-82, new Sub-Offices were established in Batticaloa, Kalmunai, Badulla, Gampaha and Kurunegala.

With the establishment of these offices the congestion at Head Office and other offices at Maligawatte, Anuradhapura and Kandy has eased, and a better service afforded to the general public.

### Private Housing Development

Under Section 31 and Section 21 of the Inland Revenue Act, No. 28 of 1979, the Department has approved about 100 applications from private Housing Developers. They have thus become eligible for tax concessions and other incentives.

සභාපතිතුමා

(தலைவர்)

(The Chairman)

Order, please! The Sitting is suspended till 4.30 p.m.

දස්විම ජිම අනුකූලව කටකලිකව අත්සිටුවන ලදීන්, අ. සා. 4.30 ට නියෝජ්‍ය කථනායකතුමාගේ (නෝමන් වේද්‍යරත්න මහතා) සභාපතිත්වයෙන් නැවත පවත්වන ලදී.

அதன்படி அமர்வு பி. ப. 4.30 மணிவரை இடை நிறுத்தப்பட்டு, மீண்டும் ஆரம்பமாயிற்று. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்ன] தலைமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 4.30 p.m. and then resumed, MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

### NATIONAL WATER SUPPLY & DRAINAGE BOARD (NWS & DB)

#### Performance—

The main function of the N.W.S. & D. B. is to develop, provide, operate and control an efficient and co-ordinated water supply and distribute water for public, domestic and industrial purposes. It has also to develop, operate and control an efficient and co-ordinated sewerage system. With these objectives in view, all the 24 Districts have been declared as areas of authority of the Board.

Many major Water Supply Schemes that were being operated by Local Authorities have been transferred to the Board. The following are some of the Schemes so transferred ;—

- (a) Colombo and Town south of Colombo such as Kotte, Kolonnawa, Dehiwela-Mount-Lavinia, Moratuwa, and Panadura and also other Water Supply Schemes at Ratnapura, Avissawella, Weligama, Tangalla, Balangoda, Hambantota and Ambalantota.

#### Rural Water Supply Schemes —

Hitherto, only assistance received in respect of Rural Water Supply Schemes was from UNICEF which was sufficient to undertake one hundred Rural Schemes. Recently there have been numerous offers of assistance given by foreign Governments and Agencies to this Sector, namely,—

- (a) The Government of Denmark provided 80 million Danish Kroner for the Polonnaruwa and Matale District Rural Water Supply and Sanitation Programmes :
- (b) Swedish Aid amounting to Rs. 10.3 million for Minuwangoda, Polgolla, Amparai, Diyatalawa and Haputale Water Supply Projects :
- (c) Finnish Aid amounting to 45.7 million Finnish Marks for the Harispattuwa and Negombo Water Supply Projects :
- (d) The Government of the Federal Republic of Germany granted Aid amounting to DM 3.8 million for Mullaitivu and Vavuniya Districts Water Supply and Sanitation Projects ;
- (e) Japanese Government Aid for Amparai District Water Supply Scheme.

#### Ground Water Projects—

UNICEF has also given three Deep Well Rigs and Experts from WHO to dig 1,000 deep wells in Anuradhapura, Hambantota, Puttalam and Mannar

Districts. Already 815 wells have been drilled, of which 575 have been successful, on which 499 hand pumps have been installed. This Scheme is benefitting about 100,000 of the rural population.

The Japanese Government, too, has contributed by providing three drilling rigs which will enable the NWS & DB to expand this programme to do a further 1,000 wells this year."

#### Shallow Wells—

Apart from the Ground Water Programme, another Shallow Wells Programme of constructing wells in Matale, Puttalam, Kalutara, Kurunegala and Badulla Districts were undertaken.

With these Programmes it will be possible to supply about 25% of the rural population with safe drinking water. It has been programmed to cover a rural population of 90% by 1990.

#### Springs—

Investigations were carried out on several natural springs which could be used for Water Supply Schemes. A few such springs have already been used for this purpose.

#### Urban Water Supply Schemes—

Major Projects under this Programme are the—

- (a) Colombo Coastal Project from Ja-Ela to Bentota, and Ambalangoda-Balapitiya costing Rs. 657 million. It is expected to be completed in 1985.

Stage II of this Project costing Rs. 50.9 million commenced in April 1982.

The coastal Water Supply Scheme in Colombo, Kotte, Dehiwela-Mount-Lavinia, Moratuwa and Panadura areas will be improved on its completion.

- (b) In addition, new supplies will be provided to—Peliyagoda, Dalugama, parts of Hendala and Mahara, Kelaniya, Wattala and Mabile and the coastal towns from Wadduwa to Bentota, Balapitiya and Ambalangoda.
- (c) Other Urban Water Supply Projects which are being financed by foreign aid are—
  - (1) Matara Project by the Government of the UK ;
  - (2) Trincomalee Project financed by the Government of France ;
  - (3) Mannar Project financed by the Government of the Netherlands ;
  - (4) Jaffna Market Towns of Chavakachcheri and Point Pedro by US AID.

[අලුත්, පුළුල්දාය මහතා]

### Scraping and Lining of Water Mains—

This Project was undertaken to increase the capacity of water mains in the City of Colombo and its suburbs. The original pipes have been encrusted, and the supply reduced to about 50% of capacity. The NWS & DB contracted with a US firm, and got these pipes scraped and lined with cement mortar. About 47,280 meters of mains of varying diameters were scraped and relined during this period.

### Sewerage Schemes—

The Sewerage System in Colombo is over fifty years old, and with the rapid growth in population, has become heavily over-loaded.

To augment this Scheme, financial assistance was obtained from the World Bank and the Government of Saudi Arabia, and work has commenced in 1982 and is in progress.

### Operation and Maintenance of Water Supply Schemes—

Apart from construction activities, the NWS & DB also ensures the proper maintenance and operation of existing water Supply Schemes. At present 130 Schemes are being maintained by the NWS & DB. The Board is also assisting eighty eight Local Authorities in maintaining their Water Supply Schemes.

### Financial Performance—

The value of work done in 1982 is Rs. 448.8 million, when compared to Rs. 472 million in 1981.

## DEPARTMENT OF BUILDINGS

During the period 1977–1982, the Department was called upon to undertake heavy building construction works. The value of work done during this period amounted to Rs. 2,531 million.

### Maintenance of Buildings—

During this period sufficient priority has been given to the maintenance of buildings and more funds have been allocated for this purpose. A sum of Rs. 162.5 million has been expended on maintenance work.

### Policy Changes—

A negotiated system of construction was adopted during the period 1978 to 1981 enable the private construction sector to build its capacity to undertake Government Work. This system was very successful and helped speedy construction of Government buildings.

In order to create a healthy competitive atmosphere in the construction industry, it was decided in 1982 to revert to the traditional system of calling for tenders in

awarding contracts. The re-introduction of the old tender system has brought down the cost of construction by about 15%.

### Financial Performances—

The value of work done during the year 1982 was Rs. 510.6 million when compared to Rs. 347.4 million in 1981.

### Future Activities—

In 1983 the Department will be completing works already commenced as Budgetary allocation is limited only such to works.

## STATE ENGINEERING CORPORATION OF SRI LANKA

### Performance during the period 1977–1982

The SEC has shown steady progress since 1977. During this period the total turnover of the SEC was Rs. 1,392 million made up as follows :

Year	Amount (Rs. million)
1977	Rs. 101.8 million
1978	Rs. 117.0 million
1979	Rs. 134.9 million
1980	Rs. 369.6 million
1981	Rs. 335.8 million
1982	Rs. 332.9 million
Total ..	Rs. 1,392.0 million

The SEC has made a profit (before tax) of Rs. 97.8 million during the same period.

### Major Activities—

The overall performance of the SEC has shown a marked improvement with the widening of its activities in all fields of engineering. The major housing projects coming within the Ministry were undertaken by the Corporation which involved the designing and construction of more than 4,500 houses, with their infrastructure facilities. Major housing projects such as Crow Island, Maligawatte, and the Electoral Housing Scheme in and around the Colombo Municipal area were undertaken and completed in time.

The SEC also employed the services of foreign Consultants such as NEDECO and Sir William Halcrow & Partners to complete some of the major Consultancy Projects such as Raddoluwa (2,022 Houses) and Ranpokunawatte (1,810 Houses) Housing Schemes and the Crow Island Housing Scheme.

The SEC also undertook to construct public utilities for the convenience of the general public, and the most important of these works has been the construction of

twelve Overhead Bridges in Colombo, Kandy, Gampaha and Matara. Around Rs. 16 million of the profits of the Corporation have been utilized for this purpose.

#### Activities in 1982-

The principal activities and policies during the year 1982 remained the same as in past years with the emphasis on the construction of housing units for the NHDA. The output of the SEC was reduced, in comparison to that of 1981, due to cut-backs in the Housing Vote. The SEC has been able to obtain work from other Ministries under very heavy competition from the private sector. By the end of 1982 the quantum of work handled on behalf of other Ministries and Corporations increased, and some of the Major Projects undertaken are as follows :-

- (a) Akurana Secretariat Complex ;
- (b) Fertilizer Complex at Polonnaruwa ;
- (c) Law Faculty Building in Colombo ;
- (d) Sports Pavillion for the Sinhalese Sports Club ;
- (e) Headquarters for the Board of Control for Cricket ;
- (f) Work for the Cultural Triangle ;
- (g) Fabrication and Installation work for the Cement Corporation.
- (h) Consultancy work for Hotels Corporation and Coconut Board.

#### Financial Performance-

The financial performance during 1982 is Rs. 324.9 million when compared to Rs. 335.8 million in 1981.

#### Future Activities-

The objects of the SEC were amended to enable this Corporation to widen its scope of activities by undertaking Projects abroad jointly or otherwise and, if necessary, participate in the formation of a Company or purchasing shares in any Company, in pursuance of the objects of the Corporation.

The SEC has now undertaken a study of the possibilities of establishing a solely owned Subsidiary of the SEC to undertake construction works abroad. The market potential for construction activities in the Middle East area is being studied. SEC has been successful in obtaining works to the tune of Rs. 130 million for 1983. It is expected that this quantum of work would increase during the year so that it would remain a viable and dynamic Organisation.

### DEPARTMENT OF TOWN & COUNTRY PLANNING

#### Town Planning Scheme

During the 5 year period ending 1982, the Department of Town & Country Planning has completed 179 Town & Rural Centre Planning Schemes.

#### Civic Buildings

The Department was actively engaged in the preparation of designs and working drawings, Bills of Quantities and Estimates for 125 Markets, 34 Shops, 9 Town Halls, 13 Community Centres, 9 Secretariat Buildings, 20 Libraries, 10 Rest Houses, 8 Pilgrims Rests, 4 Stadiums, 1 Auditorium and 12 Sports Pavilions.

#### Model Villages

Lay-out plans have been prepared by the Department in respect of 30 Model Villages during this period.

#### Sacred Area Development Schemes

Work on Sacred Areas and new Town Planning Schemes have been carried out. They are Kataragama, Kelaniya, Mahiyangana, Dambulla, Seruwila, Muthiyangana, Mihintale and Devinuwarra Schemes.

The total expenditure incurred in respect of these schemes is Rs. 41 million.

#### Construction

The Department has constructed Seven Housing Schemes for the National Housing Development Authority. They are Ambagahawatta, Minhidumawatta, Dias Place, Dam Street, Bodiraja Mawatha, Base Line Road and Maligawatta Super Market Schemes.

#### Financial Performance

During the year 1982, the value of work done amounted to Rs. 8.6 million.

### URBAN DEVELOPMENT AUTHORITY (UDA).

The Urban Development Authority was set up after we came into office. This is a very important authority.

The main objective of the UDA is to carry out planned development of the urban areas of the Island. It is responsible for the planning of orderly development of Colombo, all the District Capitals and a number of other areas of potential growth.

Since its establishment in October 1978, this Authority has earmarked on several major areas of planning and development :-

#### (1) Colombo Central Area

Under-utilised as well as unutilised commercially viable land, the majority of which are under State ownership, were cleared of encumbrances and made available for major development projects. These projects include construction of Offices, Shopping Complexes and Banking facilities as well as Hotel Complexes.

[ආර්. ප්‍රේමදාස මහතා]

The major Urban Re-development Projects now undertaken in the Pettah area are the re-construction of the Old Town Hall, construction of the St. John's Fish Market and the Re-development of the Vegetable Market at Kachcheri Road into a Shopping Complex. The Fish Market and Shopping Complexes constructed at the same site where the St. John's Fish Market stood, has been completed and the Complex named as the "Colombo Central Super Market". The Kachcheri Road Vegetable Market is now to be developed into a Shopping Complex. This project has been undertaken by a Joint Venture Company formed by the UDA. This will help the rehabilitation of the already crowded Pettah area.

The construction of a Day and Night Bazaar near the Fort Railway Station has been completed, and is now functioning.

A programme for the re-development of the Sugathadasa Stadium to International Standards is now under way.

#### *Slum and Shanty Upgrading & Improvement Programme*

This Programme is aimed at improving the living conditions and the standard of life of the Slum and Shanty dwellers in the City of Colombo, and in the peripheral urban areas of Colombo. Since the commencement of this Programme in 1978, 43 projects have been initiated, and several of them completed by the end of 1982, benefitting about 8,000 families. This Programme is being vigorously implemented.

#### *Preparation of Development Plans for areas declared under the U.D.A. Law—*

Fifty Local Authority areas covering all the Municipal and Urban Councils and parts of the former Town Councils and Village Committees have been declared under the U.D.A. Law. A Development Plan for the Colombo Municipal Council area is now being completed together with detailed Regulations governing development control. Outline Development Plans are being prepared for the following towns:—

Batticaloa	Trincomalee
Jaffna	Galle
Matara	Hambantota
Ratnapura	Panadura
Gampaha	Hikkaduwa
Horana	Minuwangoda, and
	Kolonnawa

#### *Planning of District Capitals*

The UDA has undertaken the preparation of construction plans, identification of action projects and the formulation of programmes in relation to the development of civic Centres, Transport Terminals, Public Markets and accelerating development in the

under-utilised and unutilised State lands in the several District Capital areas. The Towns in respect of which this work has been done are—

Kurunegala	Badulla
Galle	Hambantota
Ratnapura	Anuradhapura
Jaffna	Vavuniya
Puttalam	Nuwara Eliya
Matara	Panadura, and
	Gampaha

#### *Urban Development Projects for Industrial & Warehousing Development*

Two Projects have been formulated for Industrial and Warehousing Development outside Colombo—one at Peliyagoda and the other at Ratmalana. The Peliyagoda Integrated Development Project is under implementation. Twenty five acres of land have been reclaimed and 150 housing units have been constructed to re-locate squatters. A Drainage Scheme for the Project area will be implemented during the course of next year.

The Industrial Development Project at Ratmalana envisages the development of 21 acres of vacant land for industrial activities. A road network including the main approach is now under construction. More than 75% of the land has been leased out for industrial and ancillary purposes to Government Agencies and to the private sector.

#### *Acquisition of Land and the Establishment of a Land Bank*

The UDA has undertaken the task of acquiring private land and leasehold rights of State land required for development and redevelopment projects and for leasing out land to prospective Developers. Already land at Peliyagoda and Orugodawatte, which have been acquired and reclaimed, are being offered to Developers to re-locate Stores and Warehouses.

#### *Sri Jayewardenepura Kotte Capital City Development Project*

The most notable achievement of the UDA has been the completion of the new Parliament Building at Sri Jayewardenepura, Kotte. This Complex was completed on schedule and handed over to the Secretary-General of Parliament.

Considerable progress has been made in the construction of the Administrative complexes at Pelawatte and Battaramulla, as well as the construction of the 1,001 Bed Hospital at Talapathpitiya.

With the completion of these Complexes and the provision of infra-structure facilities, such as Roads, Pipe Borne Water Supply, Sewerage disposal Systems,



etc., Sri Jayewardenepura, Kotte will have the necessary infra-structural base for further implementation of the National Capital Project.

#### *Rest House Management*

Thirty Eight Rest Houses belonging to Local Authorities have been vested with the UDA and are managed by this Authority. It is noteworthy to mention that the general standards at most of these Rest Houses have improved since the UDA took over the management due to constant inspection and advice and the co-operation extended by the Rest House Management. Revenue to Local Authorities from these Rest Houses has also improved considerably.

#### *Financial Performance.*

Value of work done in 1982 amounted to Rs. 833.9 million when compared to Rs. 913 million in 1981.

### DEPARTMENT OF LOCAL GOVERNMENT

#### *Capital Grants*

The Department of Local Government had allocated a sum of Rs. 60.7 million as grants to Local Authorities for the year 1982. These monies are allocated for development activities such as Slum Clearance and Upgrading of Housing Settlements, Construction of Rest Houses, Community Centres, Playgrounds, Cemeteries and Crematoria, Markets and Polas, Surface Drainage Schemes, Railway Crossings, Wells, Minor Water Supply Schemes, Road, Culverts, Bridges, etc.

#### *Rural Bridges*

The Department had completed the construction of 24 Bridges in 1982 and these were declared open on 21st July 1982. A further two Bridges were under construction at the end of the year.

#### *Gramodaya Mandalayas (G.MM) and Pradeshiya Mandalayas (P.MM)*

A total of 4,451 Gramodaya Mandalayas and 243 Pradeshiya Mandalayas were established in 1982.

#### *Community Development*

With a view to enlarging Community Development Activities, the Cabinet has approved the creation of a Community Development Service with a staff of 243 Grade II Community Development Officers and 24 Grade I Officers. The Grade II Officers will be attached to the A.G.AA Offices, while the Grade I Officers who will be at District level, will direct and supervise Community Development work.

#### *Future Activities*

The Department will continue to direct and supervise the work of local Authorities, and give them financial assistance to undertake infra-structure works

are conducive to the development of the respective Local Authority areas. The Department will also continue with its Training Programme for Departmental Officers and officials of Local Government Institutions.

### DEPARTMENT OF LOCAL GOVERNMENT SERVICE

#### *Improvement of Service Conditions*

Conditions of Service and other benefits of the Local Government employees are now equated with those prevailing in the Public Service. The Local Government Authority Special Provision Act No, 3 of 1979, provides for all employees of Local Authorities not belonging to the Local Government Service the right of appeal to the Hon. Minister instead of the Labour Tribunal against any disciplinary punishment, termination of service and non-payment or inadequate payment of pensions.

Also an opportunity has been afforded to officers of the Local Government Service to serve in their districts of permanent residence or closest to it.

It has been decided to establish a system of Credit Councils for the Local Government employees which will be actively pursued.

#### *Employment*

During this period 1977-1982, 4732 new employment opportunities have been created in the Local Government Service.

#### *Future Activities*

The Local Government Service employees will be serving the newly established Development Councils as well.

### BUILDING MATERIALS CORPORATION (BMC)

#### *Turnover*

The five year period ending 1982 has seen an unprecedented increase in the trading activities of the BMC. The turnover for the period 1977 to 1982 is as follows :-

Year	Amount (Rs. million)
1977	109.9
1978	231.6
1979	574.7
1980	832.8
1981	498.2
1982	274.4
<b>Total</b>	<b>2,521.6</b>

[අර්ධ ප්‍රේමය මත]

The BMC experienced a drop in its activities for the years 1981 and 1982. This is mainly due to the following factors :-

- (a) Cut-back in the Housing Vote of the Ministry ;
- (b) Non-receipt of debts from Debtors for long periods ;
- (c) Corporation losing its monopoly status in respect of Asbestos sales, and the limited supply of locally produced cement and steel to be sold through the BMC ;
- (d) Intense competition from the traders of the private sector.

#### *Imports and Local Purchases*

In addition to the intensification of local purchases, the BMC was engaged in Imports with a view to feeding the market with adequate quantities of building materials. Consequently the BMC was in a position to supply most of its items, free of any restrictions. During the period 1977 to 1982 local purchases amounted to Rs. 1,012 million, and a further Rs. 1,1012 million worth of imported items, making a total purchase of Rs. 2,024 million.

#### *Rural Supplies*

The Corporation continued to give prominence to channelling of materials to Housing Projects. During the period 1977 to 1982, the total value of local materials such as bricks, sand, metal, lime, door and window sashes, tiles, etc., supplied to the Rural Housing Programme amounted to Rs. 286 million.

#### *Distribution Network*

With the rapid increase in the activities of the BMC, it was necessary to expand its distribution network. The BMC has a distribution network of 24 major Depots and 227 Authorised Distributors on an electoral basis.

#### *Employees*

The staff strength which stood at 696 on 1st July 1977, rose to 1,651 at the end of 1982. On account of the slump in the Turnover since 1981, a voluntary Retirement Scheme was introduced during the latter part of 1982, and 150 employees made use of this facility. More employees will retire under this Scheme in 1983.

#### *Earnings*

The pre-tax profit of the Corporation from 1977 to 1981 amounted to Rs. 143.5 million. The total profit after tax for the same period is Rs. 72.6 million.

## BUILDING MATERIALS MANUFACTURING CORPORATION

### *Activities*

The Building Materials Manufacturing Corporation is engaged in production of bricks, metal, Sanitaryware, Doors and Windows frames and dolomite. The entire output in the Building Materials Manufacturing Corporation is used for the housing programme of the Ministry.

Brick making projects are located in Dankotuwa, Embilipitiya and Ganewalpola.

The metal producing units are located at Gonapola and Yakkala.

Carpentry workshops are located at Dankotuwa and Nuwara Eliya and the dolomite projects are situated at Matale Dikkiya Estate.

### *Financial Performance*

The turnover of the Corporation for 1982 is 5.6 million when compared to a turnover of Rs. 4.1 million for 1981.

### *Employment*

The total number of employees in the Corporation stands at 118.

### *Future Activities*

Corporation is making efforts to expand its activities. Studies and negotiations are under way for the establishment of a factory to produce lime from dolomite in collaboration with the National Development Corporation of India.

## COMMON AMENITIES BOARD

During the 5 year period ending December 1982, the Common Amenities Board has provided Common Amenities for 173 tenement gardens consisting of 23,988 housing units. During the same period, 3,919 toilets were constructed, 1,875 bath rooms were either improved or constructed and 2,531 water taps were fixed. The total value of work done is Rs. 26.2 million.

### *Maintenance of Housing Schemes*

The Board is also responsible for the maintenance of 55 Housing Schemes belonging to the Department of National Housing and the National Housing Development Authority. The Common Amenities Board also provides facilities and amenities in respect of houses coming under the new amendments to 'Protection of Tenants (Special) Act, No. 11 of 1982'.

### *Policy Changes*

During 1982, the Common Amenities Board Law, No. 10 of 1982 was amended to enable the Board to undertake construction work on behalf of State and Local Government Agencies. In pursuance of this Amendment, the Board has undertaken the construction of Gothatuwa Super Market Complex, 80 low-cost houses at Sedawatta, Kolonnawa and Kaduwela A.G.A's office and bungalow.

### *Employment*

Total number of employees has gone up to 955 at the end of 1982 from a figure of 750 in 1981.

### *Financial Performance*

The value of work done during 1982 on Slums and Shanties Programme is Rs. 6.9 million when compared to Rs. 6.2 million in 1981.

## COLOMBO COMMERCIAL COMPANY (ENGINEERS) LTD.

### *Major Achievements*

The Mechanical Engineering Division of the Colombo Commercial Company had obtained export orders for Tea Machinery amounting to over Rs 40 million, since 1977. The outstanding performance of the Company in 1981 resulted in it receiving an International Award in Lisbon and obtained an export expansion grant of Rs. 1 million. The Civil Engineering Division of the Company has embarked on a programme of construction of low-cost housing and several school buildings. This division has also undertaken contracts for the National Water Supply and Drainage Board for the construction of intake tanks, channels and pump houses.

The Electrical Department of the Colombo Commercial Company engaged itself in electrification work of some of the major buildings such as Bank of Ceylon, New Head Quarters Building, Ceylon Cold Stores new factory at Kaduwela, Rakshana Mandiraya, etc.

The Refrigeration and Air Conditioning Department has obtained contracts on competitive tender for air conditioning the Bank of Ceylon New Head Quarters Building, Liberty Circus Housing Complex and the Commercial Bank Building.

### *Financial Performances*

The turnover in 1982 amount to Rs. 109.5 million when compared to Rs. 140.6 million in 1981.

### *Future Activities*

The Colombo Commercial Company will be undertaking the following project in 1983.

The Factory Development turn-key projects in respect of 3 factories belonging to the J.E.D.B.

World Bank project for the supply of tea Machinery to about 60 factories belong to SLSPC.

Electrical installation and fire detector installations of the Bank of Ceylon head Quarters Building, National Library and Ceramic Corporation Dankotuwa Factory.

Piling contract for the Matara Water Supply Scheme.

Air conditioning of Trans-Asia Hotel project and Bank of Ceylon Building.

Introduction of Turbo modulators—the latest development in energy conservation in the field of air conditioning.

## GOVERNMENT OWNED BUSINESS UNDERTAKING OF HEAVQUIP LTD.

Heavquip Ltd. deals mainly in the sale and services of agricultural & industrial equipment and machinery. This undertaking has obtained a 90% shares of the Local Market for the supply of mobile cranes.

### *Performance*

During the year 1982, the Turnover of this undertaking is Rs. 7.8 million when compared to Rs. 15 million in 1981.

## CANAL DEVELOPMENT DIVISION

The Canal Development Division is engaged in the dredging of the Colombo-Puttalam Canal and has completed dredging work from Hekitta up to Kochchikade, a distance of 35.5 k.m.

Bank protection work along the same distance is in progress.

This Division also maintains internal drainage canals of Maligawatte, landscaping of Beira Lake and canals in and around Crow Island.

## CENTRE FOR HOUSING, PLANNING AND BUILDING

The Centre for Housing, Planning and Building caters to the mid career training needs of the officers of the organisation under the Ministry.

The principal activities of the Centre are—

- (a) to conduct training courses in the field of housing and planning, construction management and related areas for in-service personnel,

[පාලි, ප්‍රවීණතා මහලා]

- (b) to identify, stimulate and undertake separate research in Technologies, working methods and building materials in association with other organisations of Sri Lanka,
- (c) to provide library documentation and dissemination service of the housing and building industry.

The Government of Netherlands has provided assistance to the value of Rs. 11.4 million towards this project.

#### *Training Programme.*

During the year 1982, the following training courses have been conducted :-

- (a) 7 training courses in Construction Management for Engineers.
- (b) 8 Training courses for Middle Grade Technical officers.
- (c) 12 Training courses for the Building Department Technical and Apprentices of the National Apprenticeship Board.
- (d) 5 Training courses for the Trainees of the Construction Industry Training Project.
- (e) One Training Course in housing and planning for Architects and Planners, Engineers and Administrators.
- (f) 2 Training courses in Site Management for Site Supervisors of A.S.H. Housing Schemes.
- (g) One Training Course on Housing Site Management for State Officers of the N.H.D.A.
- (h) One training course on Slum and Shanty improvement for Architects, Planners and Technical Officers in Government and non-Governmental Organizations.

Training facilities have now been extended to improve participants from Departments and Corporations outside the Ministry and from private sector organizations.

the total number of persons trained on the above course was 838.

#### *Seminars*

10 short Seminars were also organised on relevant topics up to end of 1982.

#### *Research Programme*

The following research projects have been taken up through a research committee consisting of qualified personnel from relevant fields. The Research Study includes-

- (a) The Analysis of training needs in Industries in Sri Lanka.

- (b) The Analysis of organizational and management of slum and shanty improvement programmes.
- (c) Optimisation of type plan for A.S.H. housing.
- (d) Analysis of organizational management constraints of major construction bodies.
- (e) Analysis of estimate and actual cost of selected projects.

#### *Future Activities*

The Centre has planned to conduct 18 training courses in 1983, where approximately 350 personnel will be enrolled for training.

### COLOMBO MUNICIPAL COUNCIL

#### *Libraries*

A new public library at Ananda Coomaraswamy Mawatha has been completed and opened for the public. This is a great achievement of the Colombo Municipal Council. The Public Library was completely neglected during the term of office of the last Government.

#### *Markets*

During this period Construction of Super Markets in Borella, Kotahena and Nagalagam Street was commenced and the work is in progress. St. John's Fish Market and the Maligawatta Market have been completed. The investments on these markets exceed Rs. 100 million.

#### *Community Services*

Several Community Centres, Play Grounds, Homes for the Aged, and free schools and creches have been repaired during the period. In addition, work is being completed at Kettarama play ground and Maligawatta play ground.

#### *Fire Services*

With the assistance and collaboration with the Insurance Corporation of Sri Lanka Fire Protection Department has been re-equipped with the most modern fire fighting gear and vehicles at a cost of Rs. 26 million.

#### *Health Services*

The Colombo Municipal Council spends over Rs. 30 million per year on health protective services, Maternity and Child Welfare, Family Planning, Health Education, Veterinary Services etc. In addition, a sum of Rs. 25 million has been spent on Western, Ayurvedic, Unani and Siddha dispensaries where over 2 million patients are treated per year.

### Roads

The Municipal Council, Colombo maintains 275 miles city roads including trunk roads. A programme of pre mixing of these roads is under way.

The first stage of this programme covers 21 main roads, costing Rs. 69 million. Several roundabouts such as Thunmulla junction and Kanatta junction have been improved.

### Cleansing Services

To improve the cleansing services in the city, the Council has purchased 12 Automatic Rear leading trucks with bins at a cost of Rs. 30 million. A fleet of mini tractors and large tractors were purchased for the purpose of refuse collection. Several tons of garbage are collected daily from different parts, of the city.

### Future Activities

It is proposed to establish poly clinics in different parts of the city. Each poly clinic will have an eye and dental clinic, a child welfare centre and a laboratory and will be responsible for all public health functions of the area. Each clinic will be a centre for alternative medicine including Western, Siddha and Ayurvedic.

The first clinic is nearing completion and will be opened soon at Kompaniweediya.

A programme is under way for planting of medicinal herbs in the Colombo Municipal Council public parks and over 300 varieties of these herbs are now grown in the Vihara Maha Devi park.

## TOWER HALL THEATRE FOUNDATION

Major achievements since the inauguration of the Tower Hall Theatre Foundation in 1979, some of the major achievements of this Foundations are -

(a) Payment of monthly allowances for all Tower Hall Artistes who are living in adverse circumstances and implementation of a special Insurance Scheme for them ;

(b) Production of 3 old Tower Hall plays with the participation of new artistes ;

(c) Provision of houses and flats to most of the young and old artistes ;

(d) Eight leading artistes were sent on scholarship to Bulgaria, Yugoslavia, USSR, GDR and India to study Theatrical activities and participate in Theatre and Music Symposia ;

(e) A 5 month Theatre Workshop was conducted with the assistance of the Indian Government where more than 100 young artistes and students participated.

(f) For the first time in the theatre History of Sri Lanka, the famous Tower Hall production, "Sri Sangabo" was selected to be presented at the Festival of Asia Arts in Hongkong.

(g) 10 most leading artistes were awarded the Kala Suri Sammana at a special ceremony held at the Town Hall in 1982.

(h) An Island-wide Drama Script competition was held and 3 prizes were awarded at a special ceremony held at the Tower Hall.

(i) A Guru Pooja ceremony was held to felicitate 25 veteran dancers.

### Other Activities

(a) A cultural Centre and a rehearsal hall was opened in 1979 for the benefit of all young and old artistes.

(b) Rukmani Devi Memorial Centre was opened in 1980 in Negombo to honour the late Film Star and Singer Rukmani Devi.

(c) 2 Cassettes containing old Tower Hall songs were produced which are available for sale.

(d) Sinhala & Tamil Drama festivals are organised by the Foundation annually.

(e) Several film festivals were held at the Tower Hall in co-operation with the foreign embassies such as Bulgaria, Thailand, China, Rumania, France and East Germany.

(f) Kohomba Kankariya was held at Viharamaha Devi Park in collaboration with well known artistes of Sri Lanka.

(g) Tower Hall Theatre Foundation was honoured by the International Theatre Institute by appointing it as a new member of the ITI in 1981.

### Future Activities

The Tower Hall Theatre Foundation will continue the good work already done in 1983 as well. It is proposed to open a Kala Pura at Ratmalana where leading artistes will be given land to put up their houses. It is also proposed to put up a theatre, cultural centre, library and a restaurant for the benefit of artistes.

I want to bring to the attention of the hon. Members the areas of activities of this Ministry and, as I said earlier, I am very thankful to the officers who are working with great devotion.

[ආර්. ප්‍රේදොස මහතා] (b) For the first time in the history of the country, the Government has taken the initiative of delegating powers to the sub-officers of the Development Council. I am thankful to the hon. Leader of the Opposition for suggesting means of collecting rate, because I know that some of the officers are sometimes scared to collect the rates and taxes for fear of political interference. But, here, I am very thankful to the hon. Leader of the Opposition for suggesting ways and means of collecting them. It is important that these revenue are collected so that it can be spent for the betterment of those areas.

Thank you !

**එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා (නැගෙනහිර කොළඹ—නියෝජ්‍ය කාරක සභාපතිතුමා)**

(திரு. எட்முண்ட் சமரவிக்ரம—கொழும்பு கிழக்கு—உப குழுத் தலைவர்)

(Mr. Edmunud Samarawickrema—Colombo East—Deputy Chairman of Committees)

ගරු සභාපතිතුමනි, මම මේ සභාවේ වැඩිපුර කළා කරන්නේ නැහැ. එහෙත් මේ අවස්ථාවේ මා සුදනම් වන්නේ මගේ කොට්ඨාශයට ගරු අගමැතිතුමාගෙන් මේ අවුරුදු පහ තුළ විශාල සේවයක් සිදු වී තිබෙන නිසා ඒ ගැන යමක් සඳහන් කරන්නටයි.

ප්‍රථමයෙන්ම අපේ කොළඹ මහ නගර සභාවටත්, එහි නගරාධිපතිතුමාටත්, ඉංජිනේරු මහත්වරුන් හා කම් කරුවන් ඇතුළු එහි වැඩ කරන සියලු දෙනාටත් මා ස්තූති කරන්න ඕනෑ. කීරිල්ලිපනේ අක්කර 35 ක ඉඩමක ගෙවල් 352 ක් හදා තිබුණා. අගමැතිතුමාගේ නියෝගයක් උඩ කී හැටියෙම ඒවා දෙන්නැයි කිව්වා. ඒ ගෙවල් හැදුවේ එවකට සිටි කම්කරුවන් සඳහායි. දැන් කම්කරුවන් එහි නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා ඒ අයගේ දරුවන් දොස්තරවරුන් වී සිටිනවා; ඉංජිනේරුවරුන් වී සිටිනවා. ඒ ගෙවල් එකක් රුපියල් තුන් ලක්ෂ පණස් දහක්—හාර ලක්ෂයක් පමණ වටිනා ඒවා.

එමෙන්ම අඩු කුලී ගෙවල් ගැනත් මේ අවස්ථාවේ යමක් කියන්නට ඕනෑ. මේ ගෙවල් හා සම්බන්ධ ඉතිහාසයක් තිබෙනවා. අපේ ගරුතර ජනාධිපති උතුමාණන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු හැටියට බොහොම ඉහත කාලයේ පත් වුණා. ඊට පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා පත් වුණා. 1947 අවුරුද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වී මුදල් ඇමති වුණා. මුදල් ඇමති වුණොට පසුව එතුමා කොළඹ මහ නගර සභාව අමතක කළේ නැහැ; නගර සභාවේ කම්කරුවන් අමතක කළේ නැහැ. මුදල් වෙන් කළා, කම්කරුවන්ට ගෙවල් හදන්නට. ඒ කාලයේ සිටි නගරාධිපතිතුමා ආර්. ඒ. ද මැල් මහතා, ගෙවල් 352 ක් හැදුවා. ගරු අගමැතිතුමාට මම විශේෂයෙන්ම

ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඇයි? ගරු අගමැතිතුමාට මම කිව්වා, 'ඇවිත් කරුණාකර ඒවායේ ඔප්පු දෙන්න' කියා. එවිට එතුමා කිව්වා. "නැහැ, තමුසෙම ඔප්පු වික දීලා දනවා" කියා.

ශ්‍රී ලංකාවේ වටිනාම ඉඩම් බෙදා දුන්නේ මගේ කොට්ඨාශයේ. ඒවා දුන්නේ ඒ කාලයේ වැඩ කළ කම්කරුවන්ගේ දරුවන්ටයි. ගෙවල් 352 යි. තවත් ගෙවල්—අඩු කුලී නිවාස—220 ක ඔප්පු එතුමාගේ නියෝගය උඩ දෙන්නට මට පුළුවන්කම ලැබුණා. දැන් මගේ කොට්ඨාශයේ ගෙවල් රුශියක් හදා තිබෙනවා. මම ඒ ගැන විස්තරයක් දෙන්න ඕනෑ. විශේෂයෙන්ම ගරු ඇමති තුමාට මම එකක් මතක් කරන්න ඕනෑ. ඉඩම් කඩම්වල ගණන් හිලවී ගැන කවුරුවත් දන්නේ නැහැ. ආණ්ඩුවේ ඉඩම් වෙන්දේසි කරන්නට ඕනෑ. යම් යම් ඉඩම් වෙන්දේසි කළාම ඉඩම් තක්සේරුවරුන්ටත් බොහොම ලෙහෙසි වෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ Prices get stabilized කියලයි. ඉතින් ඒක කළා. එයින් සල්ලි ගුණක් ලැබුණා.

මගේ කොට්ඨාශයේ අක්කර 3 ක් තිබෙන තැනක තිබෙන්නේ ගෙවල් 05 යි. ඒ ගෙවල් හැට පහ සාදා දී ඉතිරි හරිය වෙන්දේසි කළාම ඒ ගෙවල් හදන සල්ලිත් තව වැඩිපුර මුදලින් නිවාස දෙපාර්තමේන්තුවට සොයා ගන්න පුළුවන්.

**මන්ත්‍රීවරයෙක්**

(அங்கத்தினர் ஒருவர்)  
(A Member)

කවද වෙන්දේසි කරන්නේ ?

**එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා**

(திரு. எட்முண்ட் சமரவிக்ரம)  
(Mr. Edmund Samarawickrema)

වෙන්දේසි ගැන මට උගන්වන්න ඕනෑ නැහැ, මගේ රාජකාරිය දැන් වෙන එකක් වුණත්. හොඳ ගුරුන් නාන්සේ කෙනෙක් හැටියට ඕනෑ කරන කෙනෙකුට වෙන්දේසි ගැන උගන්වන්නත් මට පුළුවන්.

දැන් මගේ කොට්ඨාශයේ කෙරෙන වැඩ ගැන පොඩි විස්තරයක් තිබෙනවා. මම එය ඉංග්‍රීසියෙන් සඳහන් කරන්න ඕනෑ.

I wish to thank the Hon. Prime Minister for all the work done in my electorate through the good offices of his Ministry, firstly for the 64 houses constructed in my electorate under the electoral programme at Poorvarama Road, Gothami Road and Pamankade; secondly, for the very prompt action taken by his Ministry to hand over the deeds of the Municipal Housing Scheme at Kirillapone, when 352 deeds were handed over to their residents at my request, and also the deeds of houses which came under the Rs. 25 rental per month which were vested with the National Housing Department.

I would also like to express my very special thanks to the Chairman of the Common Amenities Board and his very efficient staff who have during the last two years provided the basic facilities of toilets and water

service for 56 shanty gardens in my electorate which was something non-existent and has brought great relief and happiness to these poor long-suffering shanty dwellers. I wish to state here that I am particularly blessed with a large number of shanty schemes in Colombo East namely Ambagahawatta situated at Gothami Road-327 shanties the inheritance of which came to me from the Hon. Minister of Transport. That is a legacy I have got after the delimitation. I got the Narahenpita Ward into my area from Borella when the Colombo South seat was delimited. There are also shanty schemes at Melwatte, Ambagahawatta, Kitulwatte, Pitchamalwatta, Hate Watha, Torrington, Canal Bank, Veluwanarama Road and still more shanties at Sidartha Passage, Kirillapone, Chitra Lane and Manning Town.

Two years ago, during the course of my speech on the Budget, I suggested to the Hon. Minister that lands should be auctioned in Colombo and monies realised from these auctions be utilized for housing schemes. I am happy again to say that nearly a couple of millions had been recovered from these auctions. I would however like to make a very humble suggestion to the Hon. Prime Minister, that when lands in the Colombo East electorate are auctioned that at least 25 per cent of these profits be reserved for the upgrading of shanties in my electorate. Otherwise, the Colombo East will be a carcass! These shanty dwellers live in absolutely deplorable conditions. Health, sanitation and malnutrition are matters which deserve immediate attention. I have tried my best to get the co-operation of various non-Government organizations to help with the milk feeding, health programmes, self-employment schemes, etc., but housing appears to be their major problem. Within the last two years I have allocated the sum of nearly Rs. 6 lakhs from the decentralized budget for the provision of water and lavatories to these shanties. Talking of the village Re-awakening Programmes carried on by the Ministry which have been launched for the less affluent, we would also have to think of this same category of people in Colombo who suffer in silence.

May I bring yet another matter to the notice of the Hon. Prime Minister. If these shanties are to be cleared in Colombo and the land used for some other purpose, alternative accommodation and sufficient notice should be given to these people. Land in Colombo is no doubt very valuable but we just cannot throw out people who have lived for generations in these shanties without providing any alternative accommodation.

There is also the very important matter that I raised during the 1982 Budget Speech regarding the widening of Havelock Road, Pamankade Junction which I sincerely hope the Ministry of Local

Government and Highways will take up at least this year. During the past few months there have been five accidents and three deaths at this junction, which could certainly have been avoided if this work was undertaken in 1980/81, if not for the lapse on the part of one of the officials of the Housing Ministry who allocated the houses reserved for road widening to others and when it came to the question of providing accommodation for those who would be de-housed there was nothing to be offered.

Not only providing houses for the upper, middle and low income categories should be thought of but what about schools for the children of these prospective tenants? (*Interruption*) I have taken down these facts. There are eleven schools in my electorate but there is yet a clamour for admission to popular schools which have a good environment. Nearly 60 per cent of my decentralized budget for the past 5 years has been allocated for the development of schools in my electorate, but I now realise that most parents prefer admission to popular schools because of the environment and good educational facilities which the smaller schools do not enjoy.

I must be very thankful to the Hon. Prime Minister. Immediately we were elected to Parliament in 1977 there was a big problem about admitting children to school. I must also thank the State Engineering Corporation as well as the Hon. Prime Minister's Secretary, Mr. Paskaralingam for building a school within three months, at Anderson Flats. The Dudley Senanayake School. There are 800 flats, and 80 per cent of the parents speak English. So, I selected that place, because English is very essential, and I instructed the Principal of the School to teach the children English from Grade 1—from the age of 5 years. Shanty dwellers' children too who attend that school could speak good English. So, when we selected a site for a school we must think not only of the present needs but of the needs 200 years to come. Over the last thirty years, the population of the country has doubled. So, there must be planning.

The Sirimavo Bandaranaike School is situated in a very nice area. Everybody wants to send his children to the Sirimavo Bandaranaike School. Now there are the D. S. Senanayake School, the Dudley Senanayake School, Royal College, and Ananda College. When they plan housing schemes, they must reserve land for the school also. Fortunately, the site they selected for the Sirimavo Bandaranaike School has a good environment, and I am proud to say that last time 72 children of that school got scholarships. Sirimavo Bandaranaike School came first, and Mahanama came second. Anyway, I suggest to the Hon. Prime Minister to summon Mr. Paskaralingam, the Chairman of the Housing Authority, the Housing Commissioner the

[பிடிவெட்டி கட்டுவது பற்றி]

engineers and consider my suggestion. There are certain lands in my area which have been vested in the Housing Department—three acres of land in De Mel Gardens. I do not know whether compensation has already been paid. If it has, there will be no payment involved. If we put up 65 houses there and auction them, we can get money to finance other projects.

The Government auctioneers are there. I suggest, as I suggested last time, that a panel of auctioneers be appointed. The Housing Department has its own auctioneers. You can sell the houses. I think with 25 per cent of that money you can put up 65 houses and the balance money can go to the Housing Department. With twenty-five per cent of the profit so derived, I want you to build houses in my area. The balance can be given to Jaffna, Vavuniya, Kurunegala, Welimada, Harispattuwa, or to any other place (*Interruption.*) He is talking about auctions. Thirty per cent can be given to him for disturbing me.

I want the Hon. Prime Minister to get a report from the officers concerned who are in my area as to the area they could develop. What a landlord would do is he would give fifty thousand, or hundred thousand rupees and get rid of the tenant so that he could sell the house. I hope you will summon me for a discussion with these officers concerned. Our people in that area have been living in that village for years and years. I do not want them to be thrown out from there because land is expensive. You can make millions and millions of rupees for your scheme of house construction in all parts of the Island. At the same time you can help my people also by reserving 25 per cent of that profit.

சுட்டி. சேலமுடிசை சேனா

(திரு. ஆர். பிரமதாசு)

(Mr. R. Premadasa)

We have evolved another scheme of giving small parcels of land to those people who have little money but are unable to get land to put up their own house. There are people who are employed and middle class people who are clamouring for land. We have now set up a land bank where they will be assisted by the new loans bank, the housing loans bank. Ten to fifteen perches of land they would like to have so that they may invest whatever savings they have to build their own houses. There is a programme like that too. I just wanted to inform the hon. Member.

சுட்டி. சம்பந்தன் சேனா (திரிமலை)

(திரு. ஆர். சம்பந்தன்—திரிமலை)

(Mr. R. Sampanthan—Trincomalee)

I shall not make any undue demands upon your time, which I know is precious, Mr. Chairman, but this being the first occasion on which I am speaking during the course of the entire Budget Debate, I suppose you will afford me some measure of indulgence.

I want to speak about the activities of some of the departments that come under the purview of the Ministry of Local Government, Housing and Construction. In the first instance, I want to speak about the work of the National Water Supply and Drainage Board. The National Water Supply and Drainage Board has been responsible for the Trincomalee Water Supply Scheme which is now nearing completion. I aware that this scheme has cost the Government a considerable amount of money, something in the region of Rs. 500 million, and when, in fact, this scheme was originated I had mixed feelings about this scheme, because the source of water is the Kantalai Tank. And as the Kantalai Tank is a tank primarily meant for agriculture we have constant conflicts in respect of cultivation rights under the Kantalai Tank between the *purana* cultivators who insist that the prior right to water is theirs and the more recently settled colonists. We also have the Sugar Corporation which insists upon some measure of irrigation facilities for sugar cultivation. Therefore, the problem of water in Kantalai has been a very intense one. The National Water Supply and Drainage Board has given us the assurance, at a meeting that we had with the Hon. District Minister presiding very recently, that the entire consumption of water per day would be 8 million gallons—2 million for domestic consumption, 3 million for tourist development and 3 million for industrial development. We have been given the assurance that the consumption of this quantity of water will not have any adverse impact on the scope of cultivation that is being presently carried on under the Kantalai Tank. I want to very earnestly impress upon the Hon. Prime Minister that, while we are all anxious that water should be made available under the scheme particularly for domestic consumption, the drawing of water from the Kantalai Tank should never reach such a magnitude as to adversely affect the cultivation rights under the Kantalai Tank. I think that the Hon. Prime Minister and the Water Supply and Drainage Board should always bear in mind that this Kantalai Tank is primarily as agricultural tank.

Having said that, Sir, we are now that the main transmission lines have been completed, the work on the purification plant has been completed, the storage tank has been completed, but we still have not started work on the distribution network, with the result that we have the water purified is flowing down the main transmission lines. The water is being kept in the storage tanks, but we do not have the distribution network! And if we do not have the distribution network, the water can never reach the consumer. An expenditure of Rs. 520 million would, in fact, be of no use in so far as the use of water is concerned, unless the Government engages itself immediately in the construction of the distribution network.



We have discussed this matter with the Chairman of the Water Supply and Drainage Board and we have been assured that the Government is making arrangements to commence work on the distribution network very early. We have outlined to the Water Supply and Drainage Board our priorities in respect of the distribution network. We have impressed upon them that certain rural areas, very badly affected for water, certain town expansion schemes and certain village expansion schemes and certain parts of the town—in fact, the entire town—should be served with water under the distribution network. I would earnestly request the Hon. Prime Minister to ensure that work on this distribution network is commenced without delay. Because if this is not done there would be no purpose served in all the expenditure thus far incurred and in all the work that has been completed thus far.

Commenting upon another matter that comes under the purview of the Water Supply and Drainage Board, I also want to impress upon the Hon. Prime Minister that drinking water in many villages in the Trincomalee District, particularly in my electorate is a serious problem. We are aware of the fact that with UNICEF aid the Government is currently engaged in a programme of digging deep wells in various parts of the country. As a matter of fact, the Development Council has remitted some money to the Water Supply and Drainage Board to commence work in all the three electorates in the Trincomalee District, for the purpose of certain excavations to be carried on with the aid of rigs. We would earnestly request the Hon. Prime Minister to ensure that in the Trincomalee District, and in my electorate in particular, when these rigging operations are carried on with special UNICEF aid and with all other foreign aid that is presently available and becoming available to the Government, deep wells be constructed in the various rural areas which will not be covered by the main-supply scheme, so that drinking water will be made available to our rural areas also.

I also want to impress upon the Hon. Prime Minister that the Trincomalee Urban Council has recently sought approval of the Ministry of Local Government to have properties in the Urban Council areas revalued for the purpose of re-assessment, the reason being that properties have gone up manifold in value within the Trincomalee Urban Council in recent times.

In a large number of properties, business activities are being carried on, like tourist hotels, restaurants and so on and so forth. But there have been some delay on the part of the Valuation Department in the matter of revaluation. The Trincomalee Development Council has requested that certain areas which have been declared as built-up areas in various original Village

Committee areas with the approval of the Ministry of Local Government, also be revealed by the Government Valuer for the purpose of re-assessment of assessment rates. There has been a delay on the part of the Valuation Department in the matter of the execution of this work also. I can well understand that the Valuation Department must be heavily loaded with plenty of work, but I would request the Ministry of Local Government to intervene in this matter, and to impress upon the Valuation Department that the revaluation of the properties within the Trincomalee Urban Council area and the newly declared built-up area falling within the purview of the Trincomalee Development Council should be expedited. After all, the rates are very important for the purpose of our development activities. I see a lot of information in the newspapers about the development of the Trincomalee Port, about an airport in Trincomalee, and I believe there are plans afoot for the up-grading of the Trincomalee Urban Council to Municipality. I am conscious of the fact that today the Trincomalee Urban Council has a much larger income than many presently existing municipal councils, and with all this development in mind I think the Ministry of Local Government would assist us in the matter of the Valuation Department expediting the revaluation of these properties.

Sir, there is one final matter that I wish to mention. That is with regard to the urban development of the Trincomalee Town. For many long months we have prepared plans, we have had many a conference, we have had many experts, who came to see us both local and foreign and plans have ultimately been finalized. The Hon. Prime Minister also came there with his staff and explained to the public to the officials and to the politicians the plans that the Urban Development Authority had in respect of the development of the Trincomalee, certain important parts of the Trincomalee Town. The plans were prepared on data accepted and there were certain factors which we looked upon as being unalterable in the preparation of the plans. But, after finalization of all these plans, for some mysterious reasons unknown to anyone of us these plans have not been implemented. I had not thought it opportune to raise this matter earlier but I think we have now come to the stage where we will have to take action to cleanup the town and to bring about some positive constructive development in certain parts of the town.

I also find that His Excellency the President, a few days ago in his speech, referred to the fact that Trincomalee Town is to be developed, in addition to many other places in Trincomalee. Sir, I would request that when these developments take place, the plan which were very carefully prepared by officials under the Hon. Prime Minister's personal direction after a

[ආර්. සමපත් දන් මහතා]  
lot of effort, be borne in mind, and that any development in Trincomalee Town be in terms of those plans.

There has been a lot said by the Hon. District Minister for Mullaitivu. I do not want to take your time in regard to these matters because some of them can be discussed tomorrow under the District Ministries Vote.

The Hon. Prime Minister, in the course of his speech, paid a compliment to his Secretary and the heads of his Departments for the excellent work done by them.

As far as the Hon. Prime Minister's Vote and the Votes of the Local Government, Housing and Construction are concerned, we speak with a certain measure of confidence because we feel that our views will be considered justly and adequately, and where our views are reasonable, our views would be accepted and implemented. It is a sad thing that we cannot say that for all ministries.

Therefore, Sir, I wish to state that just as much as the Hon. Prime Minister has paid a compliment to his Secretary and the staff, we in turn also compliment them for the excellent work they have done.

We should also be failing in our duty if we do not compliment the Hon. Prime Minister and say that it is the efficient, dynamic leadership which the Hon. Prime Minister provides to his Secretary and staff, his clear, fair and just thinking which enable his Ministry to work smoothly and efficiently.

**සභාපතිතුමා**

(ආර්ථික)

(The Chairman)

Order, please! Mr. Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කාරක සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා] මූලාසනාරූඪ විය.

அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அகிராசனத்தி லின்றி அகலவே, குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள் [திரு. எட்மண்ட் சமரவிக்ரம] தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES (MR. EDMUND SAMARAWICKREMA) took the Chair.

එම ජෝසප් මයිකල් පෙරේරා (කමකරු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா—தொழில் பிரதி அமைச்சர்)

(Mr. M. Joseph Michael Perera—Deputy Minister of Labour)

ගරු නියෝජ්‍ය සභාපතිතුමානි, පළාත් පාලන, නිවාස හා ඉදිකිරී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ සාකච්ඡා කරන මේ අවස්ථාවේදී ඊට සම්බන්ධ වී අදහස් කීපයක් ප්‍රකාශ කරන්නට ලැබීම ගැන මම සතුටු වෙතවා. පළමු වෙන්ම මේ අමාත්‍යාංශයෙන් මේ රටේ මහජනතාවට

ලැබී තිබෙන සහනය පිළිබඳව ගරු අගමැතිතුමා ආචාරය පිරිනමන්න මේ රටේ ජනතාව හැටියට මන්ත්‍රීවරුන් හැටියට අපි කවුරුත් ඉතාම සතුටුවෙතවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමානි, මුදල් හදල් ගැන කල් පතා නොකර ඊට වඩා වැඩියෙන් කල්පනා කළ යුතු ඉතා වැදගත් දෙයක් තිබෙනවා. මේ තරම් දක්ෂ අන් දමින්, කැපවීමෙන්, මේ මහජනතාවට වැඩ කරන අග මැතිතුමාටත්, ඒ ගරු අගමැතිතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ සේවය කරන ඒ අමාත්‍යාංශයේ ලේකම් තුමා, සහකාර ලේකම්තුමා ඇතුළු දෙපාර්තමේන්තුවල, සංස්ථාවල සියළුම නිලධාරී මහතන්ටත් අපේ ස්තූතිය මේ අවස්ථාවේදී පුද කළ යුතුව තිබෙනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමානි, මම පළමුවෙන්ම මතක් කරන්න සතුටුයි, පළාත් පාලන අංශයෙන් ආරම්භ කර ඇති, ගම හා සම්බන්ධ වන ගමේ දැනුමට නියම අවස්ථාවක් ලැබෙන, ගමේ දියුණුව සඳහා සම්බන්ධ වී වැඩ කරන, දේශපාලන හේදයෙන් තොරව අවස්ථාව ලබා දෙන අළුත් වැඩ පිළිවෙළ පිළිබඳව, මේ වැඩ පිළිවෙළ අපේ ගරු අගමැතිතුමාගේ ඉතාම උතුම් වැඩ පිළිවෙළක් හැටියට මේ අවස්ථාවේදී සඳහන් කරනවා. නමුත් මේ වැඩ පිළිවෙළ හරියාකාර ක්‍රියාත්මක වෙන්නට නම් ඊට සම්බන්ධ විය යුතු තවත් අවශ්‍යතාවන් කීපයක්ම තිබෙනවා. මන්ත්‍රීවරුන් හැටියට අපි කවුරුත් පිළිගන්නවා, මේ වැඩ පිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යන්නට යම් යම් බාධාවන් අද තිබෙනවාය කියා. විශේෂයෙන්ම දිස්ත්‍රික් අමාත්‍යවරුන් මගින් මේ වැඩ පිළිවෙළ අගය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ග්‍රාමීය මණ්ඩලය, ප්‍රදේශීය මණ්ඩලය අගය කිරීම පළමුවන අවස්ථාවේදී සිද්ධ විය යුත්තේ දිස්ත්‍රික් අමාත්‍යාංශය මගින්. එහෙම නොවුණොත් මේ අදහස් ගම දක්වා විහිදී යන්නේ නැහැ. ගමේ ජනතාව එය පිළිගන්නේ නැහැ ගරු අගමැති තුමාගේ වැඩ පිළිවෙළ අනුව ගම හා සම්බන්ධ වන පුරුක අද සම්බන්ධ වී තිබෙනවා, ප්‍රාදේශීය මට්ටමට නැත්නම් උප දිසාපති කොට්ඨාශ මට්ටමට, නමුත් එතැනදී මේ වැඩ පිළිවෙළ නතර වෙනවා. ගමේ දී යෝජනා හදනවා. ප්‍රාදේශීය මණ්ඩලයට ගෙනෙනවා. දිස්ත්‍රික් කාරක සභාවට ඉදිරිපත් කරනවා. නමුත් ඒවා පිළිගන්නාද නැද්ද ඒවා ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන හැඳින්වීමක්. ග්‍රාමීය මණ්ඩලවලට හෝ ප්‍රාදේශීය මණ්ඩලවලට හෝ නැහැ, බොහෝ දිස්ත්‍රික්කවල සම්බන්ධතාවක් නොමැති තිබේ.

ග්‍රාමීය මණ්ඩල ක්‍රමය අද සම්බන්ධීකරණය කර තිබෙනවා, ප්‍රාදේශීය මණ්ඩලවලට, උප දිසාපති මට්ටමට, සංවර්ධන සභාවලට එනතුරු මේ ක්‍රමය සම්බන්ධීකරණය කරන්නට ගරු අගමැතිතුමාගේ අවධානය යොමු කරන්නට පුළුවන් නම් එය ඉතාම වැදගත් වෙනවා. අද ඡන්දයක් තිබෙනවා, දිස්ත්‍රික් සංවර්ධන සභාවලට නියෝජිතයන් පත් කර ගැනීමට. ඒ ඡන්දය ගැන මම කිසිවක් කියන්නේ නැහැ. නමුත් ප්‍රාදේශීය මණ්ඩලය—ගම නියෝජනය කරන කේන්දරස්ථානය—සංවර්ධන මණ්ඩලයේ නියෝජනය කරන්නා යම්කිසි අවස්ථාවක් තිබෙනවා නම්, මේ වැඩ පිළිවෙළ ගරු අගමැතිතුමාගේ සිතුවම්පැනුම් අනුව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට පුළුවන් බව මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ගරු අගමැතිතුමාගේත්, ඒ නිලධාරී මහතුන්ගේත් අවධානය යොමු විය යුතු ඉතා වැදගත් කරුණක් තිබෙනවා. පළාත් පාලන ආයතන වලට කඩ ආදියෙන් ලැබෙන බදු, විදුලි බලය සැපයීමෙන් ලැබෙන මුදල් වැනි නොයෙක් ආදායම්වලින් ඒ ප්‍රදේශයේ දියුණුව සඳහා වියදම් කරන්නට පුළුවන් වන්නේ ඉතාමත්ම ස්වල්ප මුදලක්. මෙ තමුත්තාත්සේට මතක් කරන්නේ මෙන් නොමෙයයි: මගේ මැතිවරණ කොට්ඨාශයේ කාන්තා සභා නගර සභාවේ වාර්ෂික ආදායම ලක්ෂ 68 ක් වෙනවා. නමුත් ප්‍රදේශයේ දියුණුව සඳහා, අළුත් වැඩ සඳහා මේ වර්ෂයේ අයවැයෙන් වියදම් කරන්නට පුළුවන් මුදල් ප්‍රමාණය ලක්ෂ හය හමාරකට සීමා වෙලා තියෙනවා. දිස්ත්‍රික් අමාත්‍යවරුන් සංවර්ධන සභා මන්ත්‍රීවරුන් විමසිල්ලෙන් බැලුවොත් මෙතැනදී පෙනෙනවා ආති මහ ජනායාගෙන් ගන්නා පමණ මුදල්වලින් වැඩි කාටසක් ගෙවන්නට සිදු වී තිබෙන්නේ නිලධාරීන්ගේ පඩි නඩි හැටියට බව. මේ ගැන අපි පිකක් කල පනා කර බැලුවොත් විශාල සේවයක් දපේ ප්‍රදේශවලට කර ගන්නට ලැබෙනවා.

ඒ වාගේම විනෝද බදු ආඥාපනතේ යම්කිසි සංශෝධනයක් කිරීම සම්බන්ධයෙනුත් මට මේ අවස්ථාවේදී මතක් කරන්නට තිබෙනවා. විනෝද බදු මුදල් ගෙවීම ප්‍රමාද කරන අවස්ථා හඟක් අපට දකින්නට ලැබී තිබෙනවා. ඒවා මාස ගණන්, අවුරුදු ගණන් ප්‍රමාද කරන අවස්ථා තිබෙනවා. ඒවා කාගෙන්වත් ගන්නා මුදල් නොවෙයි; ප්‍රදේශයේ දියුණුවට මහජනතාවගෙන් ගන්නා මුදල්. ඒවා ගෙවීම ප්‍රමාද කරන අවස්ථාවලදී අධිකාරයක් පනවීමට විනෝද බදු ආඥාපනත සංශෝධනය කරනවා නම් පළාත් පාලන ආයතනවලට එම මුදල් අය කර ගැනීමට එය විශාල ආධාරයක් වෙනවා.

වරිපනම් බදු සම්බන්ධවත් වචනයක් කිව යුතුව තිබෙනවා. මෙතැනදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිලධාරී මහත්වරුන් මා සමඟ එකඟ වෙයිද කියන්න මම දන්නේ නැහැ. අත්දැකීමක් හැටියට මම එය ප්‍රකාශ කරන්නම්. වරිපනම් මුදල් අයකර ගැනීමට අපි වියදම් කරන මුදල් ප්‍රමාණය කොපමණද? එකතු කර ගන්නා මුදල් ප්‍රමාණය කොපමණද? ඒවා එකතු කරන නිලධාරීන්ට ගෙවන මුදල් ප්‍රමාණය, එහෙම නැත්නම් ඒ මුදල් නොගෙවුවොත් ඒ දේපොළ තනනම් කර, බඩු ගෙනාවත් වෙන්දේසි කරන්නට යන මුදල් ප්‍රමාණය කොපමණද කියා බැලුවොත් මම හිතන හැටියට ඒ ලබා ගන්නා වරිපනම් බදුවලින් විශාල ප්‍රමාණයක් ඒ සඳහා යෙදවෙනවා. ඒ වාගේම වර්ෂයකට රුපියල් පහක් නැත්නම් දහයක් වරිපනම් වශයෙන් ගෙවන තැනුත් තිබෙනවා. එවැනි තැන්වලදී බදු නොගෙවුවොත් ඒවා අයකර ගැනීමට යොදන ක්‍රියාමාර්ගයන් ඒ සඳහා යන වියදමක් ගැන අපි කල්පනා කරන්නට ඕනෑ. මේ නිසා වරිපනම් බදු ක්‍රමය ගැන නැවත වරක් සලකා බැලීම ඉතාමත්ම වටිනාව, මිනිසුන් පදිංචිව සිටින කුඩා නිවෙස් වලින් වරිපනම් බදු අය නොකර ඒ වෙනුවට වරිපනම් වශයෙන් ලැබෙන ආදායම වැඩිකර ගන්නට වෙනත් මාර්ගයක් කල්පනා කරන්නට පුළුවන් නම් එය ඉතා මත් වැදගත් වෙනවා.

මේ අවස්ථාවේදී ගරු අග්‍රාමාත්‍යතුමාට විශේෂ ස්තූති යක් කළ යුතුව තිබෙනවා. බොහෝ කතෝලික බැති මතුන් වර්ෂයේ අවස්ථා කීපයකදී—මාස කීපයකදී—සහභාගි වන ස්ථානයක්වූ මඩු වන්දනා ස්ථානය ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු වුනා. ජල සම්පාදනය, මාර්ග සහ අනිකුත් පොදු පහසුකම් රාශියක් ඒ මඩු කඳවුරට ලබා දී තිබෙනවා ඒ ගැන මුළු කතෝලික ජනතාව වෙනුවෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාට මා මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙන් නට කැමතියි.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිවාස දස ලක්ෂයක් හැදීමේ අලුත් වැඩ පිළිවෙල ඉතාමත් සාර්ථක අත්දැමින් ක්‍රියාත්මක වන ක්‍රමයක් සූදානම් කර තිබෙනවා. එතුමාගේත් අපි මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා. නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමාත්, ඒ වාගේම සුසිල් සිරිවර්ධන මහතාත් සමඟ මේ නිවාස හදන්නට යන මුදල් ප්‍රමාණය අඩු කර ගැනීමේ ක්‍රමයක් සෙවීම සම්බන්ධව බොහොම කාලයකට පෙර සාකච්ඡා කළා මට මතකයි. මගේ මැතිවරණ කොට්ඨාශයෙන් ම මම එය ඔප්පු කර පෙන් නුවා. රුපියල් හැට දහසකට කොත් තුන් දී තිබූ ගෙය ඒ නිවාස ලාභියාගේ—[බාබා කීර්මක්]

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
(ශ්‍රී ජ්‍ය ෧.෧. කේ. ආර්. ආර්. ආර්.)  
(Mr. Deputy Chairman of Committees)  
හඟක් මන්ත්‍රීවරුන් කථා කරන්නට බලාපොරොත්තු වෙත් සිටින නිසා කථාව සීමා කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

**එම්. ලක්ෂ්මන් මයිකල් පෙරේරා මහතා**  
(කි. ශ්‍රී. ආර්. ආර්. ආර්. ආර්.)  
(Mr. Lakshman Jayakody)  
මට තව විනාඩි තුනක් දුන්නොත් ඇති.

ඒ නිවාස ලාභියාගේ මැදිහත්වීමෙන් ඒ නිවාස ඉතාම අඩු මුදලකින් හදා ගන්නට පුළුවන් වුණා. ගරු අග්‍රාමාත්‍යතුමා ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙලක් දැන් කරගෙන යනවා. ඒ ගැන අපේ ස්තූතිය මේ අවස්ථාවේදී එතුමාගේත් ප්‍රකාශ කරන්නට ඕනෑ.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, තවත් එක් කාරණයක් කියන්නට මම තමුත්තාත්සේගේ අවසරය ඉල්ලා සිටිනවා. ජාඇල, රාගම කදාන යන ප්‍රදේශවල ජල සම්පාදනය ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු කරවන්නට ඕනෑ. එකම මැතිවරණ කොට්ඨාශයේ තිබෙන ප්‍රධාන නගර තුනක්. මේ නගර තුනට ජල සම්පාදනය ඉතාමත්ම අවශ්‍යයි. රාගම ප්‍රදේශයේ තිබෙන කොළඹ උතුර මහ රෝහල ඇදත් හත්සිය ගණනක් තිබෙන මහ රෝහල—අද ජල සම්පාදනය නැතිව ඉතා මත්ම අමාරු තත්ත්වයකයි තිබෙන්නේ. ජලය ලබාදීම සඳහා වැඩ පිළිවෙලක් කීපයක්ම යෙදීමට උත්සාහ කිරීම ගැන මේ අවස්ථාවේදී ගරු අග්‍රාමාත්‍යතුමාට ස්තූති වන්න වෙනවා. නමුත් රාගම ප්‍රදේශයෙන් ජලය සොයා ගන්නා අමාරුයි. එම නිසා දැනට මහබාගේ දක්වා ක්‍රියාත්මක වන ජල සම්පාදන යෝජනා ක්‍රමයේ 1 වැනි පියවරටම සම්බන්ධ කර, එය රාගම මහ රෝහල දක්වා දීර්ඝ කරන ලෙස මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. එහෙම කළොත් ජාඇල ආසනයට පමණක් නොව,

[එම්. ජෝර්ජ් මයිකල් පෙරේරා මහතා]

ගම්පහ දිස්ත්‍රික්කයට පමණකුත් නොව, හලාවත ප්‍රදේශයේ පවා සිට රුගම මහ රෝහලට එන රෝගීන්ට එයින් විශාල සේවයක් සැලසෙනවා. එම නිසා ඒ ගැනත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

ඒ අතරම මම නැවතත් එතුමාට ස්තූතිවන්ත වෙනවා. අපට ජලය ලබා දීම සඳහා එතුමා ගන්නා වෙහෙස-මහන්සිය ගැන. ඒ වාගේම, ජල සම්පාදන මණ්ඩලයේ සහාපති ඩීජීස් මහතාටත්, එහි නියෝජ්‍ය සහාපති රත්න සිරි රාජපක්ෂ මහතාටත් මගේ අවාක ස්තූතිය පුද කරනවා, එතුමන්ලා ඒ සම්බන්ධයෙන් ගන්නා උත්සාහය ගැන. ඒ අතරම එම යෝජනා ක්‍රමයේ ඒ ඉතිරි වැඩ කොටසත් ඉක්මණින් අවසන් කරන දෙන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන්, මේ අමාත්‍යාංශය යටතේ මේ රටේ ජනතාවට කරන ලද උතුම් සේවය සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ සියලුම නිලධාරී මහතුන්ට නැවත වරක් ස්තූතිය පුද කරමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

අ. හා. 5.30

**වී. එන්. නවරත්නම් මහතා**

(திரு. வி. என். நவரத்தினம்)  
(Mr. V. N. Navaratnam)

There are so many important departments and subjects that come under the purview of this Ministry that there are lots of matters on which I would have wanted to make my comments. I shall however confine my comments to two matters. On matters of parochial interest, I shall write to the Ministry, and I hope the Hon. Prime Minister will instruct the officials to deal with those matters as if they had been mentioned in the House.

The Hon. Prime Minister referred to water decaying. The problem of drinking water has become very acute all over the country, and it is most acute in Jaffna. Of course, it is not possible to provide drinking water to all the areas out of capital expenditure. So foreign aid has been obtained for the formulation and completion of this project. I would like to take this opportunity, Mr. Chairman, to thank the United States of America and its Government for providing a water supply scheme and drinking water to two market towns in the Jaffna District, namely, Chavakachcheri and Point Pedro. But this would solve only one per cent of the problem that the people in Jaffna are facing. Further steps have to be taken to provide good drinking water to the rest of Jaffna.

The Hon. Prime Minister, whenever he referred to drinking water, spoke about safe drinking water. The purity of the water is much more important than the quantity of water, and therefore the Water Supply and Drainage Board had decided to set up laboratories all over the country to carry out tests. I am told that they have decided to set up

eight laboratories, the first three in Anuradhapura, Kandy and Galle and the remaining five in the rest of the country, one of which is to be in Jaffna. The Prime Minister has always asked us, and the people also expect us, to be fully associated in all the projects that are undertaken in our region, particularly those that are undertaken in our electorate.

I had occasion to talk to and discuss this problem with the officials of the United States of America and of the Water Supply Board and other officials, and we impressed on the donor countries the need to include laboratory equipment as part of the aid programme. With the support given by the Ministry officials and particularly by the Chairman of the Water Supply and Drainage Board, there was a clause included for the gift of laboratory equipment as part of the aid programme for the supply of water to the Chavakachcheri and Point Pedro market town supply scheme. This laboratory, Mr. Deputy Chairman, was part of the aid programme.

We have learnt bitter lessons in the past. In 1965-70 there were two major projects in Kankesanthurai. One was the port scheme, and the other mechanized saltern scheme at Chavakachcheri. Work had commenced, but with the change of Government the whole thing was demolished and the things were taken away. With the 1983 elections due to take place—we did not anticipate a change of Government but we thought there might be a change of Government—we emphasized to the USAID officials that the laboratory should be part of the aid programme and should be sited in Jaffna.

We are happy that the Government is able to construct three laboratories, one each in Anuradhapura, Galle and Kandy. The three laboratories will be part of this project. In fact, I discussed this matter with the Secretary to the Ministry of Local Government and Mr. Peiris. I want to emphasize to the Hon. Prime Minister that the laboratory equipment should be kept in Jaffna. A building can be constructed out of the savings on this project. So the fourth laboratory which we are going to be put up under the scheme can be built outside government funds. I am sure the Hon. Prime Minister will do it.

Of course, as I mentioned, Mr. Deputy Chairman, this will solve the market town water supply scheme for Chavakachcheri and Point Pedro, but it would solve only one per cent of our problem. So, as part of this programme USAID had drawn up a master plan for drinking water for Jaffna. I am told this plan is now ready and has been or is likely to be given to the Ministry and the Water Supply Board very shortly. I would earnestly request the Hon. Prime Minister on his next visit to Washington, which is due next month, to persuade USAID to complete the programme. It is not enough for them to prepare a master plan for drinking water for the Jaffna Peninsula. We must urge them to implement this programme also.



[ආර්. ප්‍රේමදාස මහතා]

do away with adult franchise that thereafter there was not going to be elections. So I do not want to justify the complaint that they were making. Let this election be held as we have planned.

In point of fact, we are awaiting the election Commissioner's report on the two elections, the Presidential Election and the Referendum. Immediately on receipt of that report I propose to come before this House for the appointment of a Select Committee of the House to examine that report, as we usually do after every report from the Commissioner of Elections. In that Select Committee, I think, we will be able to examine the various proposals that we have got from various parties, not only those in this House but also those outside. I know that various people have been discussing the system of elections—proportional representation, electoral representation, the various election systems that are being administered by various countries, the German system and the other systems that are prevailing. I think we all will get an opportunity of examining the question. We have the experience of two elections and also the experience of the district development council and local government elections. At that time all the parties can sit together and go into this matter. The only thing is, at this juncture I do not think it is correct for me to postpone the local government elections because already we have taken action in that regard.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**

(ශ්‍රේෂ්ඨ උප කමිටි මාලිගා)

(Mr. Deputy Chairman of Committees)

Order, please! I recognize the hon. Member for Dodangaslanda. I am going strictly according to the list.

**එස්. ඩබ්ලිව්. අලවතුචල මහතා (නියෝජ්‍ය මහාමාත්‍ය ඇමතිතුමා)**

(ශ්‍රී. උ. පී. ආ. අලවතුචල මහතා—ශ්‍රී. උ. පී. ආ. අලවතුචල මහතා)

(Mr. S. W. Alawathuwalla—Deputy Minister of Highways)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පිළිබඳව වචන ස්වල්පයක් කතා කරන්න අවස්ථාව දීම ගැන මම සන්තෝෂ වන අතර, ආරම්භ කිරීමටත් පෙර ඒ සඳහා නියම කළ කාලය පරිච්ඡේදය දෙස බලන විට කතාවට ලැස්ති වන්නට පමණක් සීමා වූ කාලයක් මට ලැබී තිබෙන බවයි පේන්නේ. කොහොම වෙතත්, නියම කරන ලද වේලට වම කතාව අවසාන කරන්න මම බලාපොරොත්තු වෙමිනි.

පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මහජනයාගේ එදිනෙදා ජීවත් වීමට අදාළ වන, වුවමනා වන, විශේෂ අවශ්‍යතාවන් රාශියක් සම්පූර්ණ කරන අමාත්‍යාංශයක්, 1977 දී ආරම්භ කරන ලද මේ රජයේ

කාලය ඇතුළත මේ අමාත්‍යාංශය මගින් මහජනයාගේ අවශ්‍යතාවන් පිළිබඳව කොයි තරම් පුළුල්ව කල්පනා කර වැඩ කොටසක් කර තිබෙනවාද කියතොත්, මේ කාල පරිච්ඡේදය තුළ විශාල වෙනසක් විශාල විපර්යාසයක් ඒ අතින් සිදු වී තිබෙන බව ඕනෑම කෙනෙකුට පෙනෙනවා. නිවාස ඉදි කිරීම අතින් හෝ වේවා, ජල සම්පාදන යෝජනා ක්‍රම අතින් හෝ වේවා, වෙනවත් විපර්යාසයක්, වෙනවත් සංවර්ධනයක් මේ අමාත්‍යාංශයෙන් සිදු කර තිබෙන බව හොඳින් කල්පනා කරන විට අපට පේනවා.

අ. ග. 5.45

ජල යෝජනා ක්‍රම පිළිබඳව කල්පනා කරන විට, ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම ඉතාමත් පිරිසිදු ජලය පාවිච්චි කරන්න පුළුවන් ජල යෝජනා ක්‍රම ඉදිකර තිබෙන බව පෙනෙනවා. නගරබදව පමණක් නොව දැන් ග්‍රාමීය මට්ටමෙන් කුඩා ජල යෝජනා ක්‍රම රාශියක් ගම්බද ප්‍රදේශවල පවා ඇති කර තිබෙනවා. මහජනතාව මේ නියම කාලයේ දී ඒ ජල යෝජනා ක්‍රමවලින් ප්‍රයෝජන ගන්නේ ඒවා ඉදිකිරීම පිළිබඳ ගරු අග්‍රාමාත්‍යතුමාටත් අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන්ටත් පින් දෙමින්. පිටිසරබද ප්‍රදේශවල මේ ජල යෝජනා ක්‍රම ඇති කිරීමේදී පිටිසරබද ජනතාවගේ ලොකු උද්යෝගයක්, උනන්දුවක් තිබෙනවා මේවා ඉදිකිරීමේ වැඩ කටයුතු වලට වැඩි වැඩියෙන් තම ශ්‍රමය, තව සහයෝගය ලබා දෙන්න.

නිදර්ශනයක් වශයෙන් මම එක කරුණක් කියන්නම්. මගේ මැතිවරණ කොට්ඨාශයේ මැතිදී එක් ජල යෝජනා ක්‍රමයක් ඉපි කළා. එය ඉදි කිරීමේ කටයුතු සියල්ලක්ම මහජනතාව ඉතාමත් කෙටි කාලයකින් අවසාන කළා. මේ ජල යෝජනා ක්‍රම සැලසුම් කරන්නට, ඉදි කරන්නට, මහජනයාට ප්‍රයෝජනවත් වන විධියට එය මහජනයා අතට පත් කරන්නට—මේ සියලු කටයුතු වලට—කාලය ගත වී තිබෙන්නේ දවස් විස්සක් පමණයි. ඒ තරම් කෙටි කාලයකින් මහජනතාව එකතු වී ඒ ජල යෝජනා ක්‍රමය සැලසුම් කළා. විසි දවසක් අවසානයේදී ගරු අග්‍රාමාත්‍යතුමා පැමිණ එය විවෘත කළා. ඕනෑම පොල-පානගමුව ජල යෝජනා ක්‍රමයක් ඒ. නියම කාලයේදී මහජනතාව එය පාවිච්චි කරන්නේ, එය ඉදි කිරීම සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන්ටත් පින් දෙමින්.

මේ ජල යෝජනා ක්‍රමය ඉදිකිරීමේදී අදාළ නිලධාරී මහත්වරුන් ඉතාම දක්ෂ-පක්ෂ අන්දමින්, සුභසහය අන්දමින්, විශාල කැපවීමකින් ඒ කටයුත්ත ඉටු කළ බව මම මෙහිදී සඳහන් කරන්න ඕනෑ. එහෙම නොවුණානම්, මහජනතාව ඒ තරම් උද්යෝගයක් ඇතුළු ඉදිරියට එන්නේ නැහැ. මේ වැඩ කටයුත්තේ දී නායකයන් බවට පත් වී සිටියේ ගමේ ජනතාවයි. ගමේ ජනතාව නායකත්වය දෙමින් ඉදි කරන ලද මේ ජල යෝජනා ක්‍රමය ආදර්ශමත් ජල යෝජනා ක්‍රමයක් බවට පත් වී තිබෙනවා. ඒ මහජනතාවත් පයිප්ප කඩන්නේ නැතිව, කරුම ගල වන්නේ නැතිව, එය තමන්ගේම ව්‍යාපාරයක් හැටියට ඉතාමත් උසස් ලෙස අගය කරමින් පාවිච්චි කරන බව මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි.

මහජනතාවගේ අත්‍යවශ්‍යතාවන් සම්බන්ධයෙන් මේ අමාත්‍යාංශය විසින් පසුගිය අවුරුදු 6 ඇතුළත කරගෙන ආ වැඩ ප්‍රමණය දින කල්පනා කර බවන විට අපට පෙනෙනවා, ඒ අන්දමට ඉදි රිද්මයක් තිබේ වැඩ කරගෙන ගියාට පස්සේ මේ රටේ මුළු මහත් ජනතාවටම අවශ්‍ය නිවහනක්, වතුර පිකක්, කරදරයක් නැතිව ලබා ගන්න අවස්ථාව සැලසෙන බව. ඒ තත්ත්වය සෑම තරගයකම, සෑම ගමකම උදා වෙනවාය කියන එක පැහැදිලි කරුණක්.

මේ අමාත්‍යාංශයෙන් කරනු ලබන කටයුතුවලට සම්බන්ධ වූ අවස්ථාවලදී අපට පෙනී ගොස් තිබෙනවා, මේ අමාත්‍යාංශයට සම්බන්ධ වී ඉන්න සෑම නිලධාරී මහතෙක්ම-මහත්මියක්ම ලොකු ඕනෑකමකින්, ලොකු කැපවීමකින් යුතුව මහජනතාවගේ වැඩ කටයුතු ඉටු කර දීම සඳහා මුළු කාලයම යොදවන බව.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ)  
 (Mr. Deputy Chairman of Committees)  
 තමුත්තන්නාසේට මීට වඩා කල් දෙන්න බැහැ.

**එස්. ඩබ්ලිව්. අලවතුමා මහතා**

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ)  
 (Mr. S. W. Alawatuwala)  
 අවසාන වශයෙන් ගැර අග්‍රාමාත්‍යතුමාටත්, එතුමා යටතේ වැඩ කරන නිලධාරී මඩුල්ලටත් නැවත වරක් ප්‍රශංසා කරමින් මගේ වචන සවල්පය අවසාන කරනවා.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ)  
 (Mr. Deputy Chairman of Committees)  
 මිලගට, කරන්දෙතියේ ගැර මන්ත්‍රීතුමියගේ මංගල කථාව.

**දයා සේපාලි සේනාධර මහත්මිය (කරන්දෙතිය)**

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ)  
 (Mrs. Daya Sepali Senadheera—Karandeniya)  
 ගැර නියෝජ්‍ය සභාපතිතුමනි, පළාත් පලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැත්වෙන මේ විවාදයට සහභාගි වීමට මටත් අවස්ථාවක් සැලසීම ගැන ප්‍රථමයෙන් මම තමුත්තන්නාසේට ස්තූති වන්න වෙනවා.

ඊළගට, පසුගිය ජනද විමසීම් දෙකේදීම අප ජයග්‍රහණය කරමින් අපේ රජය ගෙන යන සංවර්ධන වැඩ පිළිවෙල අනුමත කළ මගේ අහිංසක කරන්දෙතිය ජනතාවට මම ස්තූතිවන්න වෙනවා.

ගැර නියෝජ්‍ය සභාපතිතුමනි, මේ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පෙරළිකාර අමාත්‍යාංශයක්. ඒ පෙරළිකාර බව පළමු වරට විද්‍යාමාන වුණේ එක්දහස් නමසිය හැට ගණන් වලදීයි. මේ අමාත්‍යාංශයේ ඉතිහාසය ගැන ඒ නිසා පොඩ්ඩක් සඳහන් කරන්නට කැමැතියි.

මුළු රටම එක් වර නිගැස්සුණු වැඩ පිළිවෙලක්, එක්දහස් නමසිය හැට ගණන් වලදී මෙම අමාත්‍යාංශයෙන් දියත් වුණා. නිවාස, පාලම්, පූට්ටු නිවාස, පූට්ටු පාලම්

ආදිය ඉදි වුණේ මේ කාල සීමාවේදී බව අපි දන්නවා. මේවා මුළු රටම හසුන්වා දුන්නේ මේ කාලයේදීයි. ජනතාව මේවා දෙස බැලුවේ අමුතුම ප්‍රබෝධයකින්. මේ ප්‍රබෝධය ලැබුණේ මැද කොළඹින් බවත් මම කියන්නට සතුටුයි. ඇත්ත වශයෙන්ම මට මතකයි, 1960 ගණන් වලදී, මා පාසල් ශිෂ්‍යාවකව සිටි කාලයේදී—ඒකාල සීමාවේදී—නිරුවෙල්වම් ඇමතිතුමාගේ අස්වීම නිසා භීෂ් වුණු පළාත් පාලන ඇමති ධුරයට පත් වී ඉතාම කෙටි කාලයකින් මුළු රටම නිගැස්සුණු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ අන් කිසිවෙක් නොව අද මේ රටේ අග්‍රාමාත්‍යතුමා වන ගැර ආර්. ප්‍රේමදාස මැතිතුමායි.

1970-77 කාලය තුළ ඒ තරම් ප්‍රබෝධයක් නිවාස සහ පාලම් සම්බන්ධව ඇති නොවුණත් 1977 ත් පසුව නම් ජනතාවට එහි නියම ප්‍රබෝධය භුක්තී විදීමට අවස්ථාව ඉතා හොඳින් ලැබුණා. ඇත්ත වශයෙන්ම කරන්දෙතිය ආසනය එයින් පෝෂණය වුණු ආසනයක් බව මා කියන්නට සතුටුයි. කරන්දෙතිය මැතිවරණ කොමසාලයේ ඉතාම කඩිනමින් පාලම් සහ නිවාස ඉදි වුණා. මංමාවත් සංවර්ධනය වුණා.

පූට්ටු ගෙවල් යුගයෙන් අපි 1977 දී අවතීර්ණ වුණේ උදාගම් යුගයකටයි. උදාගම් යුගයෙන් නිවාස ඉදි වුණේ තුන හතර බැගින් නොව ගම්මාන වශයෙනුයි. කරන්දෙතියේ ආසනයේ ආදර්ශ ගම්මාන දෙකක් බිහි වුණා. රන්දෙතියම ආදර්ශ ගම්මානය හා සේනාධරගම ආදර්ශ ගම්මානයයි. ඒ දෙකට අමතරව ඇස්කිත්වත්ත නිවාස යෝජනා ක්‍රමය ඉදිවුණා. කරන්දෙතිය ජනතාවට මේ දායාද ලැබුණේ අපේ ගැර අග්‍රාමාත්‍යතුමාගෙනුයි. කරන්දෙතිය ජනතාව අපේ ගැර අග්‍රාමාත්‍යතුමන් සැමදා සාදරයෙන් පිළිගන්නවා.

ඒ වගේම මම තවත් වැදගත් කරුණක් කියන්නට සතුටුයි. අග්‍රාමාත්‍යතුමාගේ ඉලක්කය වුයේ ගෙවල් ලක්ෂයක් ඉදි කිරීමයි. එහෙත් ගෙවල් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ගත වූ මේ අවුරුදු පහ ඇතුළත එතුමා ජනතාවට ලබා දුන්නා. එතුමා එහි නිමාව දුටුවා. 'ගම හද රට හදමු, සැම හිසකටම නිවහනක්' යන තේමාව මත ගොඩනැගුණු උදාගම් සංකල්පය මත කරන්දෙතිය ආසනය පෝෂණය වුණු බව මම කියන්න සතුටුයි. ඒ වගේම ඉදිරියට එන මේ අවුරුදු හය ඇතුළත ගෙවල් දස ලක්ෂයක් සාදා නිම කිරීමට එතුමා බලාපොරොත්තු වෙනවා. අතීතය දෙස බලන විට අනාගතයේදී එතුමාගේ මේ අරමුණත් ඉතාම සාර්ථකව ඉටු වෙන බව මට මට විශ්වාසයි.

ගැර නියෝජ්‍ය සභාපතිතුමනි, මන්ත්‍රීවරියක් වශයෙන් කටයුතු කළ සුළු කාලසීමාව තුළදී මා ලැබූ අත්දැකීම් අනුව මේ නිවාස යෝජනා ක්‍රමවල තිබෙන සුළු සුළු දුර්වලකම් කීපයක් ගැන සඳහන් කරන්න කැමතියි. සමහර අවස්ථාවලදී කලට වේලාවට අමු ද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ. එසේ අමු ද්‍රව්‍ය නොලැබෙන විට ජනතාවගේ ශ්‍රමයේ අපතේ යාමක් හා මන්දෝත්සාහී වීමක් සිදු වෙනවා. ඒ නිසා මේ නිවාස යෝජනා ක්‍රමවල තිබෙන මෙවැනි සුළු සුළු අඩුපාඩුකම් ගැන මීට වඩා ටිකක් සැලකිලිමත් වන ලෙස මා ඉතා කැරුණිකව ගැර අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. මා එසේ කීවේ මා ලැබූ අත්දැකීම් අනුවයි.

[දයා සේපාලි සේනාධර මහත්මිය]

අපේ මුළු රටම බලාගෙන සිටින්නේ ගරු අග්‍රාමාත්‍යතුමා ඇරැඹු මේ උදාගම් ව්‍යාපාරය දෙසයි. මේ උදාගම් ව්‍යාපාරය ඉදිරි අවුරුදු හය ඇතුළතදී ඉතාම සාර්ථකව කරගෙන යන්නට ගරු අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එයට අධාර ලැබෙන්නේ ගම් උදාව ලොතරැයි ටිකට් පත්වලින් පමණක් නොවෙයි, සංවර්ධන ප්‍රදර්ශනවලට ඇතුළත්වීමේ ටිකට් පත්වලින් පමණක්ද නොවෙයි. සර්වෝදය නායකතුමන්ලාගෙනුත් එයට අධාර ලැබෙනවා. සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න මැතිතුමාට ලැබුණු නැගි මුදල් පවා එතුමා පරිත්‍යාග කළේ මේ උදාගම් ව්‍යාපාරයටයි. එසින් අපට පැහැදිලිව පෙනෙනවා මේ උදාර වැඩපිළිවෙළ ගැන සෑම දෙනාම තබා තිබෙන විශ්වාසය. මම එය අවධාරණයෙන්ම ප්‍රකාශ කරන්න ඕනෑ.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, පළාත් පාලනය ගැන කථා කරන විට කිව යුතුව දෙයක් තිබෙනවා, එනම් ග්‍රාමෝදය මණ්ඩල හා ප්‍රාදේශීය මණ්ඩල ගැන. මේ මණ්ඩල ගරු අග්‍රාමාත්‍යතුමාගේ මත පෙන්වීමක්. මෙය බිහි කරන ලද්දේ ග්‍රාමීය මට්ටමේ සැලසුම් ඉදිරිපත් කිරීම, යෝජනා කිරීම, ගම් මට්ටමේ ශ්‍රමය ඵලදායී අත්දැමින් යෙදවීම පිණිස වූ උත්තරීතර අරමුණු සඳහායි. තවමත් මේවා තිබෙන්නේ ලදරු අවස්ථාවේ. මට විශ්වාසයි අනාගතයේදී ගම් මට්ටමින් මුළු රටේම සංවර්ධනය සඳහා හවුල් වන ශ්‍රම හමුදාවක් මේ තුළින් බිහි වෙනවට.

ඒ වාගේම මේ ග්‍රාමෝදය මණ්ඩලවලට බලතල වැඩි කරන්න ඕනෑ. එසේ කළම මේ මණ්ඩලවලින් මිටින් වඩා වැඩ කිරීමට පුළුවන් වෙනවා. ඇත්තවශයෙන්ම මම යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරන්න කැමතියි. ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරුන්ට සාම විනිසුරු පදවි පිරිනැමීම ගැන සලකා බලන්න කියා. එසේ කළොත් එසින් වැඩ යහපතක් වෙනවා. මා වැඩිපුර කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. පළාත් පාලනය තුළින්, උදාගම් සංකල්පය තුළින්, ජනතාවට තව තවත් සේවය කිරීමට අවශ්‍ය ධෛර්යයත්, ආශීර්වාදයත් තිරතුරුවම ගරු අග්‍රාමාත්‍යතුමන්ට ලැබේවායි ආශීසනය කරමින් මගේ කථාව මම අවසාන කරනවා.

**ආර්. ප්‍රේමදාස මහතා**  
(කි.ප්‍ර. මු. පිරිමාතාස)  
(Mr. R. Premadasa)

ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරුන්ට නිල බලයෙන් සාම විනිසුරු පදවි දෙන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළා. දැන් අධිකරණ ඇමතිතුමා ඒ ගැන ක්‍රියා කර ගෙන යනවා.

**එම්. ඩී. ප්‍රේමරත්න මහතා (අවිස්සාවේල්ල)**  
(කි.ප්‍ර. ආර්. ඩී. පිරිමාරත්න—අවිසාවෙල)  
(Mr. M. D. Premaratne—Avisawella)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මුළු රටේම ගෞරවයට පාත්‍රවූ පළාත් පාලන හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාද කරන මේ අවස්ථාවේ විශාල වැඩ රාශියක් කළ අමාත්‍යාංශයක—කථා කිරීම සඳහා අපට ලැබී තිබෙන කාල සීමාව අඩු වුණත්—කරුණු කිහිපයක් කෙරෙහි තමුන් නාත්සේ තුළින්

ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ඒ වාගේම ඒ අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන්ගේත් අවධානය යොමු කරවන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ.

පළමුවෙන්ම මේ අමාත්‍යාංශය ගැනත්, ගරු අග්‍රාමාත්‍යතුමා ගැනත් ඒ වාගේම එතුමාගේ නිලධාරී මණ්ඩලය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ අදහස් හා මුළු රටේම ජනතාවගේ අදහස්, ගෙන සලකා බැලූ විට, මේ අමාත්‍යාංශය කෙරෙහි දවසින් දවසම ප්‍රශංසාව හා ප්‍රසාදය දියුණුවෙන් දියුණුවට පත් වෙන තත්ත්වයකට පත් වී තිබෙන බව මම මතක් කරන්නට ඕනෑ. ඒ නිසාමත තමයි පළමු පැවැත්වුණු ජනාධිපති මැතිවරණයේදීත්, ඊළඟට පැවැත්වුණු ජනමත විචාරණයේදීත් විශිෂ්ට ජයග්‍රහණයක් අපට අත්කර ගන්නට පුළුවන් වුණේ. ඇහැට පෙනෙන්නට, ඇහට දැනෙන්නට වැඩ කොටසක් කරන අමාත්‍යාංශ කිහිපය අතරින් ඉතාමත්ම ප්‍රතිඵලදායී වැඩ රාශියක් මහජනතාවගේ ඇහැට පෙනෙන්නට, ඇහට දැනෙන්නට මේ අමාත්‍යාංශය තුළින් කෙරී තිබෙනවා, පසුගිය කාලය තුළ.

අ. හා. 6.

මම කරුණු කිහිපයක් ගැන පමණක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන, ගම් සභාවක නියෝජිතයෙක් හැටියට ක්‍රියා කරමින් සිටි පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියට තේරී පත් වූ පුද්ගලයෙක් නිසාත් එම අමාත්‍යාංශයේ උපදේශක කරක සභාවේ වැඩ කරන මන්ත්‍රීවරයකු නිසාත් ඒ හැටියට මම මේ අදහස් ඉදිරිපත් කළා. ගරු අග්‍රාමාත්‍යතුමා ඉතාමත්ම ඕනෑකමින් ඒවා ක්‍රියාත්මක කරන්න නියෝග දී තිබෙනවා. තමුන් නාත්සේ දන්නවා මෙම අමාත්‍යාංශය ගැන—මේ අළුත් වැඩපිළිවෙළ ගැන—අපේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කතා කළා ගම්සභා ක්‍රමය පළාත් පාලන ක්‍රමයේ තිබුණු ඉතාමත්ම පැරණි ක්‍රමයත්. ඒ ක්‍රමයේ නොයෙක් නොයෙක් දුෂණ තිබුණා. අක්‍රමිකතා තිබුණා. ගම්සභා නියෝජිතයෙක් පත් වුණොත් ඒ නියෝජිතයා පත් වුණු දවසේ සිට—නාම යෝජනා භාර දුන් දවසේ සිට—ගම බෙදිලා දේශපාලන පක්ෂ වශයෙන් නොයෙක් ආකාරයේ ආරාධුල් ඇතිකරගෙන බලය අල්ලා ගන්නට ලොකු උත්සාහයක් කරනවා. බලය අල්ලාගත් දවසේ සිට ඒ බලයට පත් වූ පක්ෂය සභාපතිවරයා තෝරන දවස දක්වා නොයෙකුත් ආකාරයේ දුෂණ ඇතිවෙනවා. ගමේ නොයෙකුත් ආරාධුල් ඇතිවෙනවා. ඒ නිසා පළාත් පාලන ආයතන පිළිබඳ ඉතාමත්ම පැහැදිලි අවබෝධයකින් ක්‍රියා කරන හොඳ දැනුමක් ඇති ඇමතිවරයෙක් හැටියටයි එතුමා තීරණයක් ගත්තේ, මේ ග්‍රාමෝදය, මේ අලුත් වැඩ පිළිවෙළ, සංවර්ධන සභා ක්‍රමය තුළින් ක්‍රියාත්මක කරන්නට. එය ඉතාමත්ම හොඳ ක්‍රමයක් බවට පත් වී තිබෙනවා.

මම තමුන් නාත්සේ මතක් කරන්නේ මෙයයි : අර ගම්සභා ක්‍රමය ඉවත් වූ නිසා අද ගම්සභිකයා, ගමේ සභාපතිවරයා ඒ ගම නියෝජනය කරන්නට නැති වී තිබෙනවා. ඒ නිසා අලුතින් ඇති වී තිබෙන තත්ත්වය උඩ ගම නියෝජනය කරන්නට කෙතෙක් නැති නිසා ගමේ ජනතාවගේ අඩුපාඩුකම් අර ප්‍රාදේශීය සංවර්ධන උපකාර්යලවල නිලධාරීන්ට ඉදිරිපත් කිරීමේදී නොයෙක්



අපහසුකම් ඇති වෙනවා. ඒ නිසා එම සභාවේදී මම අදහසක් ඉදිරිපත් කලා, මහජනයාගෙන් කරුණු විමසා දැනගන්නට පුද්ගලයෙක් මහජන නියෝජනයෙක් හැටියට ඒ ස්ථානයට පත් කිරීම ඉතාම සුදුසුයි කියා. අද අගමැතිතුමාගේ විශේෂ අවධානය ඒ ගැන යොමු වී ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන තත්ත්වයට පත් වී තිබෙනවා. මන්ත්‍රීවරු කීප දෙනෙක් අදහස් ඉදිරිපත් කලා. ඒ අනුව ඒ කටයුතු ඉතාම ඉක්මණින් ක්‍රියාත්මක වුණොත් ඒ ස්ථානයේ මහජනයා නියෝජනය කරන්නට පුද්ගලයෙක් පත් වෙනවා. එහෙම නම් ඒ කොට්ඨාශයේ තිබෙන ඒ සංවර්ධන උප කාර්යාලයේ බල ප්‍රදේශයේ තිබෙන ග්‍රාමෝදය මණ්ඩලයට සහාපතිවරයෙක් ඒ සඳහා පත් වීමෙන් අර තිබෙන අඩුපාඩුව සංසිදී මහජනයාට ඒ පුද්ගලයා මගින් ඒ ප්‍රදේශයේ අඩුපාඩුකම් ඒ සංවිධාන වල අඩුපාඩුකම් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබෙනවා. එය ඉතාම කාලෝචිතයි කියා මම හිතනවා.

තව එක කරුණක් ගැන පමණක් මම මතක් කරනවා. අද මේ සංවර්ධන උප කාර්යාලවල අපේ විමධ්‍යගත අය වැයෙන් දෙන මුදල්වලින් එමෙන්ම රජයෙන් නැත්නම් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ලැබෙන රුපියල් ලක්ෂ දෙකක ආධාර මුදලින් අපි භ්‍යාගයක් නොයෙක් වැඩ කටයුතු වලට මුදල් යොදන අවස්ථාවලදී කාර්මික නිලධාරීන්ගේ හිඟය නිසා අතපසුවීම් ඇති වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන උප කොමසාරිස්වරයා යටතේ සිටින කාර්මික නිලධාරීන් කිහිප දෙනෙකුට සිදු වී තිබෙනවා, අපේ ප්‍රදේශය තුළ තිබෙන සංවර්ධන උප කාර්යාල මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩ කටයුතු පිළිබඳව පරීක්ෂා කිරීම, ඇස්තමේන්තු සකස් කිරීම ආදී කටයුතු වල යෙදෙන්නට. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පුළුල්වත්කමක් තිබෙනවා නම් එක ආසනයකට එක් කාර්මික නිලධාරියෙක් බැගින් පළාත් පාලන අමාත්‍යාංශය යටතේ හෝ සංවර්ධන සභාව යටතේ පත් කරන්නට කියා, එසේම කළොත් ඒ වැඩ කටයුතුවල ප්‍රමාදය, ඒවා ගැන සොයා බැලීමේ ඇති ප්‍රමාදය වළක්වා ගන්නට අපට පුළුල්වත් වෙයි කියා මම හිතනවා.

මීට වඩා කපා කරන්නට මා බලාපොරොත්තු වන්නේ නැහැ. ඉතමන්ම වැදගත් වැඩ කොටසක් ඉටු කළ, මේ රටේ ජනතාවගේ අවබෝධය අනුවත් ජනතාවගේ අදහස් අනුවත් වැඩ කරන්නට පුළුවන් නිලධාරී පිරිසක් සිටින මේ අමාත්‍යාංශය මා කලින් කී විධියට මුළු රටේම ජනතාවගේ ඇහැට පෙනෙන්නට ඇඟට දැනෙන්නට කර තිබෙන වැඩ කොටස තුළින් ප්‍රසාදයට පත් වී තිබෙනවා. එවැනි වැඩ කොටසක් ඉදිරි අවුරුදු හයේදීත් තමුත්තාත්සේගේ නායකත්වයෙන් ඒ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අදහස් අනුව හා ජනතාවගේ අදහස් අනුව කරන්නට අවකාශ ලැබේවැයි කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
 (குழு உப தலைவர் அவர்கள்)  
 (Mr. Deputy Chairman of Committees)  
 Hon. Member for Kilinochchi, I can give you only four minutes.

**වී. ආනන්දසන්ගරි මහතා (කිලිනොච්චි)**  
 (திரு. வீ. ஆனந்தசங்கரி—கிலிநொச்சி)  
 (Mr. V. Anandasangary—Kilinochchi)

Thank you very much, Sir, for giving me a little time to say a few words on the Votes of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways. I do not want to take much of your time. I will just take about three or four minutes.

The Hon. Prime Minister is the most experienced man in local politics. He has been in local politics for quite a long time and has been a Minister on two occasions. So one need not tell him much to convince him of a point.

I have a very genuine grievance, like many of my Colleagues in the House. Some of us represent very large electorates and some represent small electorates. As for me, I represent an area which has about 530 square miles in extent, which was covered by local bodies, one of which was a Town Council. I am not an authority to speak about other Districts, but as far as the Northern Province is concerned, I can say all the fourteen electorates in the Northern Province had at least one Town Council or Urban Council. Certainly, we on our own, like to have a township. Each Member of Parliament representing an electorate likes to have a township of its own in his electorate. Kilinochchi also has a Town Council. Out of the eight local bodies in the area, Kilinochchi was a Town Council under the old system.

May I suggest to the Hon. Prime Minister to consider it as one local body and raise it to the status of an Urban Council, so that each Electorate could have at least one urban area to develop and for the people to go for their needs on various matters.

Then the other matter is—although I have a number of other things—(Interruption). No harm, Sir, because now Kilinochchi is a much busier town than Jaffna, and we are being managed by a Development Council which is 42 miles away from Kilinochchi. And from Jaffna Town to the other end of my Electorate it is about 72 miles. So, we have not brought the administration closer to the people. We are taking the people far away from the administration.

**ආර්. ප්‍රේමදාස මහතා**  
 (திரு. ஆர். பிரேமதாச)  
 (Mr. R. Premadasa)  
 Size of the District?

**වී. ආනන්දසන්ගරි මහතා**  
 (திரு. வீ. ஆனந்தசங்கரி)  
 (Mr. V. Anandasangary)  
 Size of the Electorate is twice bigger than all the other ten Electorates taken together.

[වි. ආන්දෝසයන්ගේ මතය]

Then one more matter, and that is about the water problem. There are three or four fishing villages in my Electorate that have a very acute shortage of drinking water. One is Iranaitivu—a very unfortunate set of people are living in that Island—eight miles off the Jaffna District boundary. That area is lacking in water. I want that village, and another village called Velaipadu and Katuvankottu to be taken under a unified scheme for water supply. Thank you, Sir.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා

(குழு உப தலைவர் அவர்கள்)

(Mr. Deputy Chairman of Committees)

හායිස්පත්තුවේ දෙවන මන්ත්‍රීතුමා (ආර්. පී. විජේසිරි මහතා) කථා කරන්න. කථාව කරුණකර මිනිත්තු 4 කට දීමා කරන්න.

ආර්. පී. විජේසිරි මහතා (හායිස්පත්තුව දෙවන)

(திரு. ஆர். பி. விஜேசிரி—ஹாரிஸ்பத்துவ திரண்டாம் அங்கத்தவர்)

(Mr. R. P. Wijesiri—Second Harispattuwa)

තමන් නාන්සේගේ නියෝගයට මම ස්තූතිවන්ත වන අතර පළමුවෙන් ආදර්ශයක් දීලා ඒ නියෝගය කලා නම් අපි එය අගය කොට සලකන බව මතක් කරනවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, කෙසේ වෙතත් තමුන් නාන්සේ විසින් ප්‍රදානය කරන ලද විනාඩි හතර ගැන මගේ ස්තූතිය මම පළමුකොටම තමුන් නාන්සේට පිරි නමනවා.

මම ගතවූ අවුරුදු පහේ අය වැය විවෘතවලදී විසර්ජන පනත් කෙටුම්පත, දෙවන වර කියවීමේ විවෘතවලදීත්, කරක සභා අවස්ථාවලදීත් ඉතාම බයෙන් තමයි කථා කෙළේ. ගත වූ අවුරුදු පහේම පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ පමණක් කථා කර පළාත් පාලන ගරු ඇමතිතුමා සහ අග්‍රාමාත්‍ය තුමාට මම විශේෂයෙන් ස්තූතිවන්ත වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට, හායිස්පත්තුව දෙවන මන්ත්‍රීවරයා හැටියට මා නියෝජනය කළත් පළවෙනි මන්ත්‍රීතුමාට ලැබුණ සියලු වරප්‍රසාද පළාත් පාලන හා ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් මටත් ලැබුණ එක ගැන මම මේ සභාවේදී ස්තූති කලා. මගේ ඒ ස්තූතිය වෙනුවෙන් මගේ පක්ෂයේ නොයෙක් විධියේ රැවුම් ගෙරවුම් උසුළු විසුළු ආදියට මා ලක් වුණා. නමුත් මම ඒවා සොව්චමකටටත් ගණන් නෙගෙන මගේ ආසනයේ ජනතාව වෙනුවෙන් කළ සේවාව ගැන මගේ ස්තූතිය පිරිනැමුවා.

කෙසේ වෙතත් ගත වූ අවුරුදු පහ තුළ විශේෂ යෝම ජාතික නිවාස අධිකාරිය මගින් මැතිවරණ කොට්ඨාශයේ වාර්ෂික නිවාස ඉදිකිරීම් පමණයි මට කරන්න ලැබුණේ. උදාගමක්වත් වෙනත් යෝජනා ක්‍රමයක්වත් හායිස්පත්තුව මැතිවරණ කොට්ඨාශයේ මට කරන්න ලැබුණේ නැහැ. ලැබුණ එක් ගැන ඒ ලැබුණ ජනතාව වෙනුවෙන් මම නැවතත් අගමැති තුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ අතර ඉදිරි කාලයේදී, ගත වූ අවුරුදු පහේ කරන්නට බැරි වූ ඒවාත් සමග මගේ ජනතාවට කර දීමට මගේ ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී ගරු අගමැතිතුමාට ආයාචනයක් කර නවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මෙම පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කථා කරන විට විනාඩි හතරක් නොවෙයි, එක මන්ත්‍රීවරයකුට පැය හතරක් දුන්නත් ප්‍රමාණවත් නොවන තරම් කථා කරන්නට දේවල් තිබෙනවා. මෙම අමාත්‍යාංශය ඒ තරම් වැඩ කෙරී තිබෙන අමාත්‍යාංශයක් බව ඕනෑම මන්ත්‍රීවරයෙකුට මේ සභාවේ පමණක් නොවෙයි. පිටතදීත් කට ඇරලා කියන්න පුළුවන් බව මම ප්‍රකාශ කරන්න කැමතියි.

තමුන් නාන්සේ වුණත් අද මේ ගරු සභාවේදී දීර්ඝ කථාවක් කරන්නට යෙදුණේ—ලියාගෙන ඇවිත් ඒ කථාව පැවැත්තුවේ—ඒ නිසාමයි කියා, මම විශේෂයෙන් මතක් කරන්න ඕනැ. ඒ මොකද? මේ ගත වූ අවුරුදු පහ තුළ එක් ලක්ෂ ගණනක් නිවාස හැඳුවා පමණක් නොවෙයි, ලංකාව පුරා ඕනෑම ප්‍රදේශයකට ගිය විට ඕනෑම අසනයකට ගිය විට, ඕනෑම දිස්ත්‍රික්කයකට ගිය විට ගරු අගමැතිතුමාගේ ඒ යෝජනා ක්‍රම බැලූ බැල්මට ලක්ෂණ විධියට, අලංකාර විධියට, දකින්න ලැබෙනවා. ලංකාවේ සෑම කොට්ඨාශයකම ආසන අනුව බෙදී යන සේ ඒ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වී තිබෙනවා. උතුරේ සහ නැගෙනහිර මන්ත්‍රීවරුන් ඒ ගෙලේලත්ට ලැබුණේ අඩුවෙන් කිව්වා මිසක් නොලැබුණාය කිව්වේ නැහැ. කොයි තරම් බාධා තිබුණත් මටත් ලැබුණා. මගේ පළමුවෙනි මන්ත්‍රීතුමාගේ වරප්‍රසාදම මටත් ලැබුණාය කියා මම කලින් කිව්වා. ත්‍රිකුණාමලය ගරු මන්ත්‍රී තුමා (ආර්. සම්පත්දත් මහතා) කථා කලා ත්‍රිකුණා මලය දිස්ත්‍රික්කය පැවති තේකට මම හිතන්නේ නැ, ඔය තරම් දැවැන්ත ජල යෝජනා ක්‍රමයක් ත්‍රිකුණා මලයට ලැබුණාය කියා; ඒ වාගේම මන්නාරමට ඔය වාගේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වුණාය කියා.

අද වැඩකව්වේරියේ ගරු මන්ත්‍රීතුමා (වී. එන්. නවරත්නම් මහතා) කියා සිටියා 1983 දී ආණ්ඩුව වෙනස් වීමක් ඇති වේවිය කියන විශ්වාසය උඩ එක්තරා ඇමෙරිකන් ආයතනයක කොන්ත්‍රාත්තුවක කොන් දේසිවලට ලැබෙරටරියකුත් ඇතුළත් කරන්නය කියා කිව්ව බව. ඒ විධියට ආණ්ඩු පෙරලීමක් ඇති වේය කියා විශාල විශ්වාසයක් තබා ගෙන දුටුව එක්සත් විමුක්ත පෙළුණේ මන්ත්‍රීවරු එදා කටයුතු කළත් මේ රටේ බුද්ධිමත් ජනතාව මැනදී පවත්වන ලද මැතිවරණ දෙකේදීම මෙම රජයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දුන්නා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ අවස්ථාවේදී උතුරේ සහ නැගෙනහිර දුටුව එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු කළේ කුමක්ද? “ජන්දය දෙන්න එපා, ජන්දය දීමෙන් වැළකී ඉන්න” ය කිව්ව නමුත් ඒ තර්ජන ගර්ජනවලට හය නැතිවී ඊ උද විය ජන්දය දීමෙන් වැළකී නොසිට මෙම රජයට පක්ෂව ජන්දය පාවිච්චි කළ බව මා සතුවත් මතක් කරන්නට ඕනැ.

රියේ මහාමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විපක්ෂයේ නායකතුමා මහා දේව මාර්ගය ගැන මතක් කලා. ඒක අවුරුදු විසිපහක් තිහක් තිස්සේ කරන්නට බැරි වූ දෙයක්ය. ගරු අග්‍රා මාත්‍යතුමා පාර්ලිමේන්තුවේදීත් ඒවාගේම පිටතදීත් දෙන පොරොන්දු ගැන ඒ අය තුළ විශ්වාසයක් තිබෙන වාය, දැනට ලක්ෂ 45 ක් පමණ වැය කර ඒ මාර්ගයේ

වැඩ කටයුතු කර තිබෙනවාය, ඒක සම්පූර්ණ කරන්නට තවත් ලක්ෂ සිය ගණනක් අවශ්‍ය වෙනවාය, ඒ නිසා ඒ මුදලත් වැය කර ඒ වැඩේ සම්පූර්ණ කර දෙන්නය කියලා කිව්වා. ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඒ විධියේ වැඩ කරවා ගනිමින් දුටුව එක්සත් විමුක්ති පෙළුණේ මන්ත්‍රීවරුන් එතුමාගේ වැය ශීර්ෂවලින් රු. 10 ක් කපන්නය කියා යෝජනා කිරීම ගැන මම කණගාටු වෙනවා. අග්‍රාමාත්‍යතුමාගෙන් ඒවාගේ වැඩ කරවා ගන්නවා නම් එතුමා තවත් දිවි ගැනවීමක් හැටියට මෙම වැය ශීර්ෂවල මුදල තවත් රු. 10 කින් වැඩි කරන්නය කියලා යෝජනා කරන්නයි තිබුණේ. කැපීම වෙනුවට වැඩි කිරීමක් කරන්නය කියලයි මම නම් යෝජනා කරන්නේ. හැම දෙනාම ප්‍රශංසා කළත් අවුරුද්ද අවසාන වන විට මේ ගරු සභාවට ඇවිත් යෝජනා කරන්නේ වැය ශීර්ෂවලින් රු. 10 ක් කපන්නය කියලයි.

අ. හා. 6.15

පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ මා විශේෂයෙන්ම මතක් කරන්නේ මගේ මැතිවරණ කොට්ඨාශයට සම්බන්ධ ප්‍රශ්නයක් ගැනයි. ගත වූ අවුරුදු කීපය තුළම මම මේ ප්‍රශ්නය ගැන මතක් කර තිබෙනවා. පළාත් පාලන අමාත්‍යාංශයෙන් පාලනය වූ දැන් සංවර්ධන සභාව යටතේ පාලනය වන විදුලිය බලය සැපයීම සම්බන්ධවයි මගේ ප්‍රශ්නය. දැනට කුළු ගම්මන සියපත්තුවේ තිබෙන්නේ අවුරුදු ගණනාවක් පැරණි ට්‍රාන්ස්ෆෝමරයක්. දිගින් දිගට ඉල්ලන ඉල්ලන අයට විදුලිය බලය සපයා දැන් උසලා ගන්නට බැරි බරක් ඒ ට්‍රාන්ස්ෆෝමරයට දරන්නටවීමෙන් එය බෙහෙවින් දුර්වල තත්ත්වයකට පත් වී තිබෙනවා. දැන් ඒ ට්‍රාන්ස්ෆෝමරයෙන් අවශ්‍ය විදුලි බල ප්‍රමාණය බෙදා හැරීමට පුළුවන්කමක් නැත. ඒ පැරණි ට්‍රාන්ස්ෆෝමරය වෙනුවට වැඩි බලයක් ඇති අලුත් ට්‍රාන්ස්ෆෝමරයක් කුළුගම්මනසියපත්තුවේ තිත්තපළු ජල ග්‍රාමයට සංවර්ධන සභාව මගින් ලබා දෙන්නට කටයුතු කරන මෙන් මා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ සමගම මතක් කළයුතු තවත් කරුණක් තිබෙනවා. සංවර්ධන සභා උප කාර්යාලයෙන් සුළු වැඩ පවා නොකිරීමෙන් අද ඒ ඒ කොට්ඨාශවල ජනතාවට සෑම කාර්යයකටම දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්යාලයට යන්නට සිද්ධ වී තිබෙනවා. තවකාලීන විදුලි බල සැපයුමක් ලබා ගන්නට හෝ උත්සවයකට හෝ මරණයකට දින දෙක තුනකට විදුලිය බලය ලබා ගන්නට හෝ කෙනෙකුට වුවමනා වූණොත් ඒ සඳහා අද දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්යාලයට යන්නට සිද්ධ වී තිබෙනවා. උප කාර්යාලයෙන් ඒ අන්දමේ සුළු පහසුකමක්වත් ලබා ගන්නට බැහැ. එම නිසා ඒ අන්දමේ පහසුකම් උප කාර්යාලයෙන් ලබා දෙන්නට අවශ්‍ය කටයුතු කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා.

අනික් ප්‍රශ්නය මෙයයි. මහනුවර මධ්‍යම වෙළඳ සැල්ලේ ප්‍රශ්නය පිළිබඳව මීට ඉස්සෙල්ලත් මම ගරු අග්‍රාමාත්‍යතුමාට මතක් කළා. ඒ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ සාකච්ඡාව පැවැත්වූ අවස්ථාවේදීත් නිල

ධාරි මහත්වරුන් එකඟ වූණා මේ කුලීකරුවන්ට මුහුණ දෙන්නට සිද්ධ වී තිබෙන කණගාටුදායක තත්ත්වය වෙනස් කර සාධාරණයක් ඉෂ්ට කර දෙන්නට. නමුත් අද වන තෙක් සාධාරණයක් ඉෂ්ට වී නැති නිසා මා නැවතත් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඒ සම්බන්ධව ඉල්ලීමක් කරනවා. මහනුවර ප්‍රසිද්ධ වෙළඳ සැල්ලේ කුලීකරුවන්ගේ සංගමය මීට ඉස්සෙල්ලත් ගරු අග්‍රාමාත්‍යතුමාට ලිපියක් යවා තිබෙනවා. මා නැවත වතාවක් මේ ගරු සභාව තුළින් ගරු අග්‍රාමාත්‍යතුමාට ඒ ඉල්ලීම ඉදිරිපත් කරනවා. මම ඒ ලිපිය කියවන්නම්.

එක්සත් වෙළඳ සංගමය,  
212, මධ්‍යම වෙළඳ පොල,  
මහනුවර,  
1983.01.07.

ගරු පළාත් පාලන ඇමිති හා අග්‍රාමාත්‍ය,  
ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා,  
පළාත් පාලන අමාත්‍යාංශය,  
කොළඹ.

ගරු අග්‍රාමාත්‍යතුමෙහි,

මහනුවර මධ්‍යම වෙළඳ පොලේ කඩ කුලී වැඩි කිරීම මෙහි පහත විස්තර සඳහන් අයුරින් 1983.01.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සෑම කඩ කාර්මයකම කඩ කුලී වැඩි කර ඇති බැවින් ගරු මහතුමාගේ ජාතික අධ්‍යයන පොළු කර සාධාරණයක් ඉෂ්ට කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් අපි ඉල්ලා සිටිමු.

කඩ අංකය	දහට ඇති ඇති කුලිය රු.	වැඩිකර ඇති කුලිය රු.
1	...	70 ... 225
70 සිට 91 දක්වා	...	6 ... 250
4	...	180 ... 825
61 සිට 45 දක්වා	...	60 ... 225
212 සිට 247 දක්වා	...	210 ... 600
108 කැණි 3	...	480 ... 3,250

මෙයට,  
විස්වාසී වූ

ගරු සභාපති. ගරු ලේකම්

මේ විධියට වැඩිපුර කුලියක් කුලිය නියම කර තිබෙනවා මගේ දැන ගැනීමේ හැටියට මේ කුලී වැඩි කිරීමේ ප්‍රශ්නය ඇති වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් නියම තක්සේරුවක් කරන්නට ප්‍රධාන තක්සේරුකරුට භාර දී තිබෙනවා. මේ ගොඩනැගිල්ල අවුරුදු 20 කට වඩා පැරණිය කියා තක්සේරු දෙපාර්තමේන්තුවෙන් බැහැයි කී විට, මහනුවර මහ නගර සභාව මගින් පුද්ගලයන් කීප දෙනෙකු පත්කරලයි මේ කුලිය වැඩි කර තිබෙන්නේ. මෙය ක්‍රමවත් වැඩි කිරීමක් නොවෙයි. රුපියල් සියයක් ගෙවූ සමහර උදවියට ඊට වඩා විශාල මුදලක් ගෙවන්නට නියම කර තිබෙනවා.

මා වැඩිපුර කාලය ගන්නේ නැහැ. මේ සම්බන්ධව ඒ වෙළඳ සංගමය ලියා ඇති තවත් ලිපියක් මම සභාගත කරනවා. මෙම කරුණ ගැන ගරු අගමැතිතුමාගේ අවධානය යොමුකර කුලීකරුවන්ට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

[சுப. சி. டிபீல்டிங் மெய்]

சபைவேசம் மை நவன ரு டிபிச

சபாபிடத்தில் வைக்கப்பட்ட கடிதம்:

The letter tabled:

" லீட்டர் வெல்டு சம்பெலி

212, மெய் வெல்டு சேர, மெய்.

4. 1. 1983

காவலக சேலெய்லிங் குடி,  
மை நவன சபை,  
மெய்

மெய் வெல்டு வெல்டு சேரே கவி காவல சடைய சவலி டிபி நவ  
கவி கடிச சம்பெலிங்

மெய் மெய்,

மெய் வெல்டு வெல்டு சேரே கவி காவல சடைய 1983.01.01 டிபி டிபி  
கிளியன் மை மை சபிடி கவி கடிச வடிகை டிபி வடிகை கிளியன் மை  
டீபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி  
மெய் கவி கடிச வடிகை டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி  
மெய் கவி கடிச வடிகை டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி டிபி

மெய்,

மெய் வெல்டு சேரேலி லீட்டர் வெல்டு சம்பெலி.

சபாபீச சிபி கிளியன் கிளியன் வெல்டு மெய் (வெல்டு சம்பெலி)

(கலாநிதி நீலன் திருச்செல்வம்—வட்டுக்கோட்டை)

(Dr. Neelan Tiruchelvam—Vaddukodai)

பிரதித் தலைவரவர்களே, மாவட்ட அபிவிருத்தி சபைகளைப்  
பற்றிச் சில குறிப்புகளைக் கூற எனக்குச் சந்தர்ப்பம் அளித்  
ததையிட்டு மகிழ்ச்சியடைகிறேன். நாளை நினம் மாவட்ட  
அமைச்சர்கள் பற்றிய மதிப்பீடு விவாதத்துக்கு எடுத்துக்  
கொள்ளப்படும் போது எனது கருத்துக்களை விவரமாகத்  
தெரிவிக்கலாமென நம்புகின்றேன்.

மாவட்ட அபிவிருத்தி சபையின் இரண்டு முக்கியமான  
அடிக்கற்கள். மாவட்ட நிதியும் மாவட்ட சேவையுமாகும்.  
நேற்று இந்த விவாதத்திலே ஈடுபட்டு பொழுது, அரசாங்க  
ஊழியர்களும் உள்ளூராட்சி ஊழியர்களும் மாவட்ட சேவை  
களிற் சேருவதற்கு, ஒழுங்குகள் செய்ய வேண்டுமென்று வற்  
புறுத்திக் கூறினோம். அதைப்போல, வாவு செவுவுத் திட்ட  
இரண்டாம் மதிப்பு, விவாதத்துக்கு எடுத்துக்கொள்ளப்பட்ட  
பொழுது, மாவட்ட நிதிகள் நேர்முகமாக மாவட்ட அபி  
விருத்தி சபைகளுக்கு ஒதுக்கப்படவில்லை என்று கவலை தெரி  
வித்தோம்.

மாவட்ட அபிவிருத்தி சபைகள் அவற்றினுடைய நிறை  
வேற்றுத் திட்டங்களை நிறைவேற்றக் கூடிய தகுதி பெற்றி  
ருக்க வேண்டுமானால் அவற்றுக்கு நல்ல முறையிலான வரு  
மானம் இருக்க வேண்டுமென்று குறிப்பிட விரும்புகிறேன்.  
BTT அல்லது, இப்பொழுது நடைபெறும் அபிவிருத்தி  
லொட்டரி போன்றவற்றின் வருமானத்தை மாவட்ட அபி  
விருத்தி சபைகளுக்கும் தரவேண்டிய ஒரு திட்டத்தை உரு  
வாக்க வேண்டுமென்று பிரதமருக்குக் கூற விரும்புகிறேன்.  
மாவட்ட அபிவிருத்தி சபைகளுக்கு நல்ல அடிக்கற்கள்—  
அத்திவாரம்—இல்லாவிட்டால் அவை நல்ல முறையில்  
அமையமாட்டா.

அடுத்து, யாழ் மாவட்டத்தை எடுத்துக் கொண்டால்  
அங்கு இப்பொழுது தனிப்பட்ட முறையில் அமைக்கப்பட்டிரு  
க்கும் பணம்பொருள் அபிவிருத்தி சபை, மற்றும் "சினோர்"  
நிறுவனம் போன்ற கைத்தொழில் நிறுவனங்களை மாவட்ட  
அபிவிருத்தி சபையின் கட்டுப்பாட்டின் கீழ்க் கொண்டுவர  
முடியுமென்று கூற விரும்புகிறேன். அதற்கு மாவட்ட அபி  
விருத்தி சபைச் சட்டத்தின் 17 ஆம் பிரிவில் அதிகாரமிருக்  
கிறது.

எனது மூன்றாவது கருத்து; அபிவிருத்தி என்று கூறும்  
பொழுது பொருளாதார அபிவிருத்தியை மட்டும் நாம் கரு  
தக் கூடாது. கலை, கலாசார, சமூக அடிப்படையிலும் அபி  
விருத்தி அடைந்தால்தான் அதனை உண்மையான அபிவிருத்தி  
என்று கூறலாம். ஆகவே, நாம் அபிவிருத்தித் திட்டங்களை  
உருவாக்கும் பொழுது கலை, கலாசார, சமூக விஷயங்களையும்  
அந்த அபிவிருத்தித் திட்டங்களிற் சேர்க்க வேண்டும். அதற்  
கான அதிகாரங்களை மாவட்ட அபிவிருத்தி சபைகளுக்கு  
அளிக்க வேண்டுமென்று பிரதமருக்குக் கூற விரும்புகிறேன்.  
நான்காவது குறிப்பு என்னவென்றால், மாவட்ட அபி  
விருத்தி சபைகள், மாவட்டப் பாராளுமன்றங்களாக அமைய  
வேண்டும் என்றால் அவற்றின் விவாதங்களின் அறிக்கை  
வெளியிடும் வசதிகளை அந்த மாவட்ட அபிவிருத்தி சபை  
களுக்கு அளிக்க வேண்டும். அத்தோடு மற்றும் பல சலுகை  
களையும் மாவட்ட அபிவிருத்தி சபைகளுக்கு அளிக்க வேண்  
டுமென்று நான் வற்புறுத்திக் கூறுகிறேன்.

13 ஆம் நூற்றாண்டிலே இந்தியாவில் டில்லி நகரத்திலே பல்  
பன் என் மன்னர் மூன்று ஆண்டுகளில் ஒரு நிர்வாக மறு  
மலர்ச்சியை உருவாக்கினார். அந்த நிர்வாக மறுமலர்ச்சி  
மொகலாய சாம்ராச்சியத்திலும் பிரித்தானிய சாம்ராச்சியத்  
திலும் காணப்பட்டதோடு, இந்தியாவில் இன்றைக்கும்  
காணப்படுகின்றது. அதைப்போல மாவட்ட அபிவிருத்தி  
சபைகள் ஒரு நிர்வாக மறுமலர்ச்சியை உருவாக்க வேண்டும்  
என்றால், அவை ஒரு நல்ல ஜனநாயக முறையில் அமைய  
வேண்டும் என்றால் அதற்கான அடிக்கற்கள் பல்படுத்தப்பட  
வேண்டும். சட்டங்களிலே உள்ள முக்கியமான சிக்கலான  
பிரச்சினைகள் மாற்றப்பட வேண்டும். அந்தப் பொறுப்பைக்  
கொளரவ பிரதமர் அவர்கள் ஏற்றுக்கொள்ள வேண்டும் என்று  
கூறி எனது சிறு பேச்சை முடித்துக் கொள்ளுகின்றேன்.

சபாபித்யை

(கலைவர்)

(The Chairman)

The hon. Member for Pottuvil wants to make a brief  
statement regarding a correction.

ரொணாயகி பன்ரொணாயகி பன்ரொணாயகி (சேலெய்லி டிபி)  
(திருமதி ரங்கநாயகி பத்மநாதன்—பொத்துவில் இரண்  
டாம் அங்கத்தவர்)

(Mrs. Ranganayaki Pathmanathan—Second Pottuvil)

Mr. Chairman, may I have a few minutes to make a short  
statement. I did not intend speaking on the votes of this  
Ministry today, but I heard the speech made by the hon.  
Member for Vavuniya. He said that he was speaking of the  
unfair distribution of the Housing Schemes in the North  
and the East. It is my duty to put on record the very  
impartial allocation of Housing Schemes for the Tamils in  
the Pottuvil electorate. It is so in the East and I am sure it

is also true of the Batticaloa District. Just for the record I would like to say that the Tamils in the Pottuvil electorate have received more than five hundred houses and two model villages. We are aware of the tussle the hon. Prime Minister is having with the Treasury to find funds for the Housing Schemes. We are very grateful to him for having given us these houses I thank him on behalf of the Tamils of the Pottuvil electorate.

**පර්සි සමරවීර මහතා (නියෝජ්‍ය .. ස්වදේශ කටයුතු ඇමතිතුමා)**

(**කි.පෙ. සමරවීර—உள்ளாட்சித்துறை அமைச்சர்**)

(**Mr. Percy Samaraweera—Deputy Minister of Home Affairs**)

නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මා කියන දේ තමුන් තාත්සේ පිළිගත්තේ නැහැ. ඊයේ හම්බන්තොට දිසා පති කාර්යාලයේ රාජකාරී කටයුත්තක් සඳහා ගිය පුද් ගලයෙක් මම. මගේ නම අහවල් එහෙකටද මේ ලැයිස්තු වට ඇමීමේ මට කලා කරන්න ඉඩ දෙන්න බැරි නම්

I am not taking up your time.

**මන්ත්‍රීවරයෙක්**

(**அங்கத்தவர் ஒருவர்**)

(**A Member**)

My name is much before yours.

**(නියෝජ්‍ය කාරක සභාපතිතුමා)**

(**குழு உப தலைவர் அவர்கள்**)

(**Mr. Deputy Chairman of Committees**)

Order, please!

**පර්සි සමරවීර මහතා**

(**කි.පෙ. සමරවීර**)

(**Mr. Percy Samaraweera**)

That is right, but they should not do like this. I came at 1.30 in the morning today just to make my speech.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**

(**குழு உப தலைவர்**)

(**Mr. Deputy Chairman of Committees**)

තමුන් තාත්සේ රාජකාරීයකට ගිහිල්ලා එන එක හොඳයි. තමුන් තම නිබන්තේ 15 වෙනියයි.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(**කි.පෙ. ලක්ෂ්මන් ඉයාකොඩි**)

(**Mr. Lakshman Jayakody**)

May I also have two minutes—just two minutes—I will not take long.

**පර්සි සමරවීර මහතා**

(**කි.පෙ. සමරවීර**)

(**Mr. Percy Samaraweera**)

එහෙම නම් මගේ නම හොඳා ඉන්න මිනි ලැයිස්තු වට. මට පෙරේදා රාත්‍රියේ වෙලිපෝත් කරලා කිව්වා, ලැයිස්තු වට නම දනවා කලා කරන්න එන්නටය කියා.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**

(**குழு உப தலைவர்**)

(**Mr. Deputy Chairman of Committees**)

එ අපි සකස් කළ එවා නොවෙයි.

මැද කොළඹ දෙවන මන්ත්‍රීතුමාට මිනිත්තු දෙකයි. අන් තනලේල මන්ත්‍රීතුමාට මිනිත්තු දෙකක් කලා කරන්නට පුළුවන්. ඊළඟට අගමැතිතුමා.

**ජබීර් ඒ. කාදර් මහතා (මැද කොළඹ දෙවන)**

(**ஜனாப் ஜபீர் ஏ. காதர்—கொழும்பு மத்தி இரண்டாம் அங்கத்தவர்**)

(**Mr. Jabir A. Cader—Second Colombo Central**)

Sir, I do not want to take more time than what you have given me. I wish to state that the Municipal Council has got a few problems which I hope to place before this House for the consideration of the Hon. Prime Minister. As there is no time, I will hand over those details to the Hon. Prime Minister, so that he can look into them.

The second matter is regarding the Common Amenities Board. I wish to say that last year too I commended the Chairman of the Common Amenities Board because that board is very useful to the City of Colombo. There are a number of tenements in our electorates, and I find that this board is doing very good work. But, Sir, recently they have been slack. I do not know the reason. I would like the Hon. Prime Minister to go into this matter and see that this work, for which I have allocated Rs. 3 to Rs. 4 lakhs from the Decentralized Budget every year, is continued so that the common people who have voted for us and for the party will be benefited. Otherwise those monies will be set apart in vain and will be sent back to the kachcheri without any purpose being served.

Thirdly, Sir, I would like to state that I read in the “Aththa” paper—

**මන්ත්‍රීවරයෙක්**

(**அங்கத்தவர் ஒருவர்**)

(**A Member**)

What did you read in the “Aththa”?

**ජබීර් ඒ. කාදර් මහතා**

(**ஜனாப் ஜபீர் ஏ. காதர்**)

(**Mr. Jabir A. Cader**)

The “Aththa” paper is trying to be not “aththa” but “boru”. It was brought to my notice that the “Aththa” paper was trying to make out that I and the President were on one side and the Prime Minister was on the other side. It was trying to create a situation to weaken our party, like what the SLFP is now going through.

**(නියෝජ්‍ය කාරක සභාපතිතුමා)**

(**குழு உப தலைவர் அவர்கள்**)

(**Mr. Deputy Chairman of Committees**)

Order, please! In this House you are on one side and the Hon. Prime Minister is on the other side!

டி. லா. 6.30

**பரிர் லீ. காடர் ஡ெனா**

(ஐனாப் ஐாபர் ஁. காடர்)

(Mr. Jabir A. Cader)

I would like to say that I went to the Hon. Prime Minister and he asked me not to worry about what appears in the "Aththa" paper because nobody would take it seriously.

Sir, as you have given me very little time I shall place the other matters before the Hon. Prime Minister.

**லக்ஷ்மன் லயக்கொடி ஡ெனா**

(திரு. லக்ஷ்மன் ஐயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

The Hon. Prime Minister's big schemes from 1979 have been property development, both government and private. I am myself getting 1,000 houses at Attanagalla from the Government. Of course, in the private sector the biggest scheme is the Liberty Plaza. Now, I notice, Sir, that whatever houses have been built either by the private sector or by the Government have no takers. I found that Liberty Plaza has only 50 per cent takers; the Bambalapitiya Flats have no takers. I would say that in most of these places there is a reason for this lack of takers. These are houses that range between 400 square feet and 2,000 square feet and they have no takers.

**ஈர். ல்ேடாச ஡ெனா**

(திரு. ஐர். ல்ேடாச)

(Mr. R. Premadasa)

That is not correct.

**லக்ஷ்மன் லயக்கொடி ஡ெனா**

(திரு. லக்ஷ்மன் ஐயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

The Hon. Prime Minister says it is not correct.

**ஈர். ல்ேடாச ஡ெனா**

(திரு. ஐர். ல்ேடாச)

(Mr. R. Premadasa)

I will reply.

**லக்ஷ்மன் லயக்கொடி ஡ெனா**

(திரு. லக்ஷ்மன் ஐயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

Yes, you can tell me. The main reason is this, Sir—

**ஈர். ல்ேடாச ஡ெனா**

(திரு. ஐர். ல்ேடாச)

(Mr. R. Premadasa)

My problem is that there are so many applicants that I cannot cater to the demand. That is my problem. Liberty Plaza is not completed yet. The Bambalapitiya Tower too is not completed.

**லக்ஷ்மன் லயக்கொடி ஡ெனா**

(திரு. லக்ஷ்மன் ஐயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

I know that.

**ஈர். ல்ேடாச ஡ெனா**

(திரு. ஐர். ல்ேடாச)

(Mr. R. Premadasa)

If you know, then why are you saying this untruth?

**லக்ஷ்மன் லயக்கொடி ஡ெனா**

(திரு. லக்ஷ்மன் ஐயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

The fact remains that there are no takers, in the sense that if you ask those property developers they will say that there are no takers. 68 houses in Raddoluwa have been given to the police. Rs. 250 have been taken but still they have not been given the houses.

**ஈர். ல்ேடாச ஡ெனா**

(திரு. ஐர். ல்ேடாச)

(Mr. R. Premadasa)

That is not correct at all, Sir. All the houses have been allocated. The police is demanding more houses, but I do not have—

**லக்ஷ்மன் லயக்கொடி ஡ெனா**

(திரு. லக்ஷ்மன் ஐயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

But those 68 houses have still not been given.

**ஈர். ல்ேடாச ஡ெனா**

(திரு. ஐர். ல்ேடாச)

(Mr. R. Premadasa)

That is why I am saying that I cannot cater to the needs. I have finished the houses. I have given a few houses to the police, army, navy and air force. They are demanding more. But the hon. Member says there are no takers.

**லக்ஷ்மன் லயக்கொடி ஡ெனா**

(திரு. லக்ஷ்மன் ஐயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

Sir, I do not know whether that is the correct position, but I have been made to understand—

**ஈர். ல்ேடாச ஡ெனா**

(திரு. ஐர். ல்ேடாச)

(Mr. R. Premadasa)

I am telling you. Are you not prepared to accept my word.

**லக்ஷ்மன் லயக்கொடி ஡ெனா**

(திரு. லக்ஷ்மன் ஐயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

I am made to understand that they have taken Rs. 250 from each police family and there are 68 people waiting to take them but there are no takers. They are not given.

**ஈர். ல்ேடாச ஡ெனா**

(திரு. ஐர். ல்ேடாச)

(Mr. R. Premadasa)

What do you mean? What I am saying is, I have no houses to give them. 2,048 houses were constructed at Raddoluwa. In the history of this country, for the first

time 2,048 houses have been constructed in one place. You ask how many houses the former Government constructed. My problem is that the demand is so great I have no houses to give. He says "no takers!"

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

My request is this. As there are no takers, I would request the Hon. Prime Minister to give housing loans for them to make the purchases. I know in certain areas there are no takers. Whatever the Prime Minister says, I know many are empty.

**ආර්. ප්‍රේමදාස මහතා**

(ති.ල. ආර්. ප්‍රේමදාස)

(Mr. R. Premadasa)

Houses are empty?

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

Some of them are empty, of course.

**ආර්. ප්‍රේමදාස මහතා**

(ති.ල. ආර්. ප්‍රේමදාස)

(Mr. R. Premadasa)

All nonsense! They may be empty because the people who have purchased them may not have gone into occupation—doing renovations, adding various things, because they have bought the houses outright. I cannot compel the people to go into the houses. We have already sold them.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

If you say openly that there are takers for all these houses, very good. But if you say there are no takers—

**ආර්. ප්‍රේමදාස මහතා**

(ති.ල. ආර්. ප්‍රේමදාස)

(Mr. R. Premadasa)

No, that is not correct.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

Let us wait and see for another one year. I hope you will not tell me the same thing then.

**ආර්. ප්‍රේමදාස මහතා**

(ති.ල. ආර්. ප්‍රේමදාස)

(Mr. R. Premadasa)

Even at the end of ten years if the houses are not occupied I cannot help it so long as they have paid for them.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

They have not paid. There are no takers.

**ආර්. ප්‍රේමදාස මහතා**

(ති.ල. ආර්. ප්‍රේමදාස)

(Mr. R. Premadasa)

My problem is to find houses for these people.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

There are no takers at all. I know it. There are no takers. One has to pay Rs. 2 million for a house at Liberty Plaza. There are no takers at all. It is only 50 per cent full.

**ආර්. ප්‍රේමදාස මහතා**

(ති.ල. ආර්. ප්‍රේමදාස)

(Mr. R. Premadasa)

I am not talking about Liberty Plaza.

**පර්සි සමරවීර මහතා (නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)**

(ති.ල. පෙර්සි සමරවීර—උත්තරාධිපතිතුමාගේ පිරිනිමුණු)

(Mr. Percy Samaraweera—Deputy Minister of Home Affairs)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ අවස්ථාවේදී කපා කිරීමට අවස්ථාව ලබාදීම ගැන මා ගරු අගමැතිතුමාට ස්තූතිවන්ත වෙතවා. මිනිත්තු දෙක නම් මදි. බරපතල ප්‍රශ්න දෙකක් තිබෙනවා.

1981 වර්ෂයේ දිස්ත්‍රික් සංවර්ධන සභා පනත සම්මත වූයෙන් පසුව, මේ අවස්ථාවේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී අප විශාල අත්දැකීම් රාශියක් ලැබුවා. විරුද්ධ පක්ෂයේ නායකතුමා මතක් කළාක් මෙන්, දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රියාත්මක කිරීමේදී, දැනට ඒ දිස්ත්‍රික් සංවර්ධන සභා යටතේ පාලනය වන උපකාරීභාවයට ආදායමින් මේ කාර්යයන් කර ගන්නට ගියොත් විකක් අමාරු වෙන බව මතක් කළහුයි. මන්ද, ක්‍රම ක්‍රමයෙන් පරිපාලනය විමධ්‍ය ගත කරන ගමන් සියළුම දෙපාර්තමේන්තුවල වැඩ කටයුතු මේ දිස්ත්‍රික් සංවර්ධන සභාවලට යටත් කර ගන්නට බලාපොරොත්තු වෙනවාය කියා පනතේ සඳහන් වී තිබුණා මට මතකයි. එය ක්‍රියාත්මක කිරීමට හුඟක් දුරට අවහිර කමක් ඇති වී තිබෙන්නේ දිස්ත්‍රික් සංවර්ධන සභාවල මුදල් තත්ත්වයයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ගම් සභා ගණනාවක් තිබෙනවා; පළාත් ආණ්ඩු සභාවක් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාවට ඒවායේ මුදල් එන්නේ නැහැ. වැලි බඩ හුළු නගර සභාවෙන් පමණයි, යම්කිසි ආදායමක් ලැබෙන්නේ. බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාවට. එම නිසා අනික් ගම් සභා උපකාරීභාවයට ලැබෙන සම්පූර්ණ මුදල් ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක් වැලිබඩෙන් ලැබෙනවා යයි මම කිව්වොත් ඒක වැරදි නැහැ. ඒකෙන්

[පර්සි සමරවීර මහතා]

වැලිමඩ මගේ නගරය දැන් දියුණු කර ගන්න බැරි වී තිබෙනවා. අපේ ගරු අගමැතිතුමා පොද්ගලිකව දන් නවා, වැලිමඩ නගරයේ තත්ත්වය ගැන. අන්න එම නිසා දිස්ත්‍රික් සංවර්ධන සභාවලට බලතල වැඩි වැඩියෙන් පවරනවාත් සමගම වැඩි වැඩියෙන් වැඩ කරන්නට යම්කිසි අරමුදලක් සොයා ගැනීමේ ක්‍රමයක් මේ අවුරුද්දේ සිට ඇති කර ගන්නට පුළුවන් වුණොත් ඒක ඉතාමත්ම කාලෝචිතයි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ වගේ විකාල වැඩ කොටසක් භාර ගෙන පළාත් පාලන දෙපාර්තමේන්තුව නිවාස හා ඉදි කිරීමේ කටයුතු කරගෙන යද්දී, ඉතාම කණගාටුදායක කතා කීපයක් විරුද්ධ පක්ෂයෙන්, විශේෂයෙන් දුටුම එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරුන්ගෙන් අපට අහන්න ලැබුණා. අද දුටුම එක්සත් විමුක්ති පෙරමුණේ වගකීමක් ඇතුව මේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිනවා නම්, එසේ කතා කරන්න ඉන්නේ උඩුපි පිඩිපි ගරු මන්ත්‍රීතුමා (පී. රාසලිංගම් මහතා) පමණයි. ඒක මම කියන්නේ, අපේ ගරු අගමැතිතුමා උදාගම් විවෘත කරන්න යාපනයේ නිල සංවාරයක යෙදුණු වෙලාවේදී එතුමාත් සමග මට යන්න සිදු වුණු නිසයි. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මුලතිව් දිසා ඇමතිතුමා මේ ගරු සභාවේදී මතක් කරන්න යෙදුණා, ගෙවල් තුන් දහසකට වැඩිය යාපනය දිස්ත්‍රික්කයේ හදා තිබෙනවාය කියා. උදාගම් වැඩ පිළිවෙළ යටතේ, යාපනයේ තැන තැන ගෙවල් තුන් දහසක් පමණ හදා අපේ ගරු අග මැතිතුමා ඒවා විවෘත කරන්න ගිය වේලාවේදී දුටුම එක්සත් විමුක්ති පෙරමුණේ උඩුපිපිඩි මන්ත්‍රීතුමාට හැරුණුකොට එක ගරු මන්ත්‍රීවරයකුටවත් ආත්ම යක් නියත් තිබුණේ නැහැ, ඒ උත්සවවලට සහභාගි වෙන්න. එවැනි තත්ත්වයක හිටපු උදවිය මෙතන ඇවිත් අපට ගෙවල් මදි, අපට දී තිබෙන ක්‍රමය වැරදියි කියනවා. එසේ කතා කරන්න ඒ අයට කිසිම අයිතියක් නැහැ.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම ගියා ගරු අගමැති තුමාත් සමග මහාදේව කෝස් වේ එක බලන්න. එතුමාට ආරාධනයක් තිබුණේ නැහැ, ඒක බලන්න යන්න. නමුත් එතුමා ගිහින් ඒක බලා, ගත් තීරණය අනුව තමයි, අද වැඩ කටයුතු කෙරී ගෙන යන්නේ. එතැනටවත් ආවේ නැහැ, දුටුම එක්සත් විමුක්ති පෙර මුණේ මන්ත්‍රීවරු. නමුත් පාර්ලිමේන්තුවට ආවාම "අපට ගෙවල් මදි; ඉක්මණක කෝස් වේ එක හදන්න ඕනෑ; යාපනයේ දිසා ඇමතිතුමාගේ එකම බලාපොරොත්තුව ඒකයි" කියනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අගමැතිතුමා යන නිල මහනක් වර්ජනය කරලා, ඒ උත්සව වලට සහභාගි නොවී, අගමැතිතුමා බිය කරලා වැඩ කර ගන්නට පුළුවන් වෙයි කියා මම නම් හිතන්නේ නැහැ. ආණ්ඩුව ඒ උදවියට යම්කිසි පරිත්‍යාගයක් කරනවා නම් යම්කිසි වැඩ පිළිවෙළක් ඒ උදවියට සකස් කර දී, කටයුතු කර ගෙන යනවා නම්, ඒක පිළිගන්නත් ඒ ඒ මන්ත්‍රීවරු ඇගහන්න ඕනෑ. එතකොටයි ආණ්ඩුවකට ඇමතිවරයකුට කල්පනා වෙන්නේ, තව තවත් වැඩ කළ යුතුය කියා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඊයේ-පෙරේදා අයවැය යෝජනා ඉදිරිපත් කළ වේලාවේදී ගරු මුදල් ඇමතිතුමා සඳහන් කළා, රුපියල් දහසකට අඩු වේතනයක් ලබන්නත් රුපියල් සියයක දීමනාවක් ගෙවීමට ක්‍රියා කරන බව. මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති වක්‍රලේඛයේ මෙසේ සඳහන් වෙනවා :

"සියළුම අමාත්‍යයා ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙතය,

මසකට රුපියල් දහසකට අඩු ඒකබද්ධ වැටුපක් ලබන සියළුම රාජ්‍ය නිලධාරීන්ට 1983 මාර්තු 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව රුපියල් සියයක අතිරේක වැටුපක් ගෙවීමට රජය තීරණය කර ඇත."

මෙම වක්‍ර ලේඛයේ කොතැනකටත් සඳහන් වෙන්නේ නැහැ, පළාත් පාලන සේවකයන් ගැන. නමුත් සියළුම රජයේ සේවකයන්ටත්, පළාත් පාලන සේවකයන්ටත්, සංස්ථා සේවකයන්ටත් මේ වැඩිවීම බලපානවාය කියා ගරු මුදල් ඇමතිතුමා අයවැය කතාවේදී විශේෂයෙන්ම සඳහන් කළා මට හොඳට මතකයි. එහෙත් පළාත් පාලන සේවකයන් සම්බන්ධව මෙම වක්‍ර ලේඛයේ සඳහන් නොකෙළේ මොන හේතුවක් නිසාද කියන්න දන්නේ නැහැ. එම නිසා ගරු අගමැතිතුමා ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි, කරුණාකර මේ ගැන සොයා බලා, එම අයටත් ඒ රුපියල් සියය ලබා දෙන්න කටයුතු කරන්නටය කියා.

තවත් ඉතාමත් වැදගත් කාරණයක් තිබෙනවා, මතක් කරන්න. මමත් වෘත්තීය සමිති මට්ටමෙන් විකක් කටයුතු කරන බව තමුත්තාත්සේ දන්නවා ඇති. පළාත් පාලන සේවයේ, ජාතික සේවක සංගමයේ වැදගත් ඉල්ලීමක් තිබුණා, මේ උප කාර්යාල වලට අධිකෂණ නිලධාරීන් පත් කිරීමේදී ගත යුතු ක්‍රියා මාර්ගය මොකක්ද යන්න ගැන. මෙය හොඳට තේරුම් ගත් ගරු අග්‍රාමාත්‍යතුමා නියෝගයක් කර තිබෙනවා, මේ මේ ශ්‍රේණිවල උදවිය අධිකෂණ නිලධාරීන් හැටියට පත් කර ගත යුතුය කියා. ඒ තීරණයෙන් පසුව අමාත්‍යාංශයේ ලේකම් තුමා එය වක්‍ර ලේඛයක් මාර්ගයෙන් නිකුත් කර තිබෙනවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, එහි සඳහන් වෙන්නේ මෙසේයි :

"1982. 08. 03 දින පැවති පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ තීරණය වී ඇත්තේ සංවර්ධන සභා උප කාර්යාලයකට පත් කරනු ලබන කාර්ය භාර නිලධාරියා පළාත් පාලන ලිපිකරු සේවයේ 1 වැනි පන්තියේ හෝ එම සේවයේ දස වසක පළපුරුද්දක් සහිත 2 වැනි පන්තියේ 'අ' බණ්ඩයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හෝ විය යුතු බව සහ එවැනි නිලධාරියෙකු නොමැති අවස්ථාවකදී පමණක් වාර්තාවේ සඳහන් සුදුසුකම් ඇති රජයේ නිලධාරියකු පත් කළ හැකි බවත්ය."

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මෙය සමහර තැන්වල ක්‍රියාත්මක වෙලා තිබෙනවා; භ්‍රහක් තැන්වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එමනිසා, පාර්ලිමේන්තු කාරක සභාව ගත් මේ තීරණය ලංකාවේ හැම තැනම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශයේ ලේකම්තුමා වගබලා ගත්තොත් හොඳයි කියා මා හිතනවා.



අපේ ප්‍රදේශවල—විශේෂයෙන් උඩරට ප්‍රදේශය— ජල සම්පත් මණ්ඩලය ඒ වාගේම පළාත් පාලන සේවය ඉතාමත් යහපත් අන්දමින් ක්‍රියා කරගෙන යනවා. නමුත්, දැනට බදු ගෙවන්නන් බදු ගෙවීම අතපසු කර තිබෙන අවස්ථාවල ඒවා ලබා ගැනීම අපහසු වී තිබෙනවා. දැනට හිඟ බදු ගෙවීමට තිබෙන උදවියගෙන් ඒවා ලේසියෙන් අය කර ගැනීමට අවකාශයක් සැලසෙන්නේ නම්, අපේ ආදායම තව ලක්ෂ ගණනකින් වැඩි කර ගැනීමට අපට පුළුවනි. නමුත් අද සංවර්ධන සභා උපකාර්යාල ඒ තත්ත්වයට වැටී තිබෙන නිසා එය කරන්න පුළුවන්කමක් වී නැත. එම නිසා, ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියා මාර්ගයක් ගත්තොත් හොඳයි කියා මා මතක් කරන්න ඕනි.

ජල සම්පත් මණ්ඩලයට මගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්නට කැමතියි. වැලිමඩ මැතිවරණ කොට්ඨාශයේ බලාපොරොත්තු නොවූ ගම් කිහිපයකට 'යුනිසෙප්' ආයතනයේ ආධාරත් ඇතිව බිමට ජලය සපයා දීමට පුළුවන්කම ලැබී තිබෙනවා. එමනිසා මා ඒ අයටත්, විශේෂයෙන් පළාත් පාලන අමාත්‍යාංශයේ ලෙක්මතුමා ප්‍රමුඛ නිලධාරීන්ටත් අපේ දිස්ත්‍රික්කය වෙනුවෙන්, දිසා ඇමතිතුමා වෙනුවෙන් අපේ බලවත් ප්‍රසාදය, ස්තුතිය පිරිනමන අතර, ඉදිරියටත් වැඩි වැඩියෙන් අපට වැඩ කිරීමට අවකාශයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

අ. හා. 6.45

**ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)**

(*ශ්‍රී ලං. ශ්‍රී. ගිරොමාසා—ගිරාම අමාත්‍ය ජනරජයේ උපායමාර්ග ආයතන සභාපති, නිර්මාණ අමාත්‍ය ජනරජයේ උපායමාර්ග ආයතන සභාපති, පාරාමාර්ග ආයතන සභාපති*)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing and Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ස්වදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමතිතුමා වැදගත් කාරණයක් මතක් කළා, පළාත් පාලන සේවයේ රුපියල් දාහට අඩුවෙන් පඩි තඩ් ලබන සේවකයින්ටත් රුපියල් සියක් දීමේ වැඩ පිළිවෙළ ගැන. මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලය තීරණයට පත් වුණු අවස්ථාවේදී, මෙය පළාත් පාලන සේවකයින්ටත් දීමට අපි තීරණය කළා. එපමණක් නොවෙයි, මුදල් ඇමතිතුමා කීවා, ඒ දීමනාවේ බර පළාත් පාලන ආයතනවලට පටවන්නේ නැහැ; රජයෙන් ඒ මුදල් සපයනවා කියා, මේ වකු ලේඛය "Director of Combined Services" යවල තිබෙන්නේ රාජ්‍ය අංශයටයි. "Director of Local Government Services".

එවැනිම වකු ලේඛයක් තිකුත් කර තිබෙන බව මා ප්‍රකාශ කරන්න කැමතියි. එතකොට රුපියල් දාහට අඩු වැටුප් ලබන පළාත් පාලන සේවකයින්ටත් ඒ මුදල් ලැබෙනවා.

මා මේ අවස්ථාවේදී, විශේෂයෙන්ම කැමතියි, ගරු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කරවන්නට, ඉරාමෝදය මණ්ඩල ගැන. නමුත් නාන්සේලා නමුත් නාන්සේලාගේ කොට්ඨාශවලට වියදම් කරන මුදල් ඉහක් දුරට

ප්‍රතිඵල සහිත කර ගන්නට පුළුවන් වෙනවා, කරුණු කරලා ඉරාමෝදය මණ්ඩල පාවිච්චි කළොත්, සැලසුම් සකස් කරන්නටත් ක්‍රියාත්මක කරන්නටත්.

අපි මේ කරන කොයි වැඩවලත් ප්‍රතිඵලයක් ලැබෙන්නට නම් ඒ වැඩපිළිවෙළවල් අවශ්‍ය උදවියගේ දැනුම, උඩ, සහභාගිත්වය උඩ කරන්නට වෙයි. එහෙම නොකළොත් මය කොපමණ මුදල් වියදම් කළත් තමුත් නාන්සේලාගේ කොට්ඨාශවලට ඒ ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහැ, ජනතාවගේ සහභාගිත්වයත් ලැබෙන්නේ නැහැ, නියම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. නාස්තිය වැඩි වෙන එකයි වෙන්නේ. ගම් මට්ටමට ගිහින් මේ ඉරාමෝදය මණ්ඩල ක්‍රමය හොඳට පාවිච්චි කරන්න ය කියා මම සියලුම මන්ත්‍රීවරුන්ගෙන් කරුණු වෙන් ඉල්ලා සිටිනවා. දැන් නීතිමය වශයෙන් සෑම දිනිවිධානයක්ම යොදා තිබෙනවා. ඉරාමෝදය මණ්ඩලයට බැංකු ගිණුම් තබා ගැනීමට, ඒ ගිණුම් නියම විධියට පාවිච්චි කිරීමට අවශ්‍ය නිලධාරීන් යොදා ගැනීමට වුවමනා කරන තීරණී සියල්ලක්ම සම්මත කර දී තිබෙනවා. ඉරාමෝදය මණ්ඩලයේ ඉන්නේ ගමේම නියෝජිතයෝ. ගම් මට්ටමේ සියලුම නිලධාරීන් ඊට සම්බන්ධයි.

නමුත් නාන්සේලාගේ ආසනවලට වර්ෂයකට රුපියල් ලක්ෂය බැගින් ලැබෙනවා. සියලුම මන්ත්‍රීවරු නොයෙක් නොයෙක් සේවාවන්ට ඒවා යොදවන බව මම දන්නවා. නමුත් මම කියන්නට කැමතියි, මේ වැඩ පිළිවෙළ ඉරාමෝදය නිලධාරී කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කළොත් විශාල ප්‍රතිඵලයක් ලබා ගන්නට ඉඩ තිබෙනවා. යාපනයේ ගරු දිසා ඇමතිතුමා, දඹදෙණියේ ගරු මන්ත්‍රීතුමා (යු. බී. විජේකෝන් මහතා) දැන් මා ලග සිටිනවා. ඒ වාගේම තවත් මන්ත්‍රීවරු රාශියක් සිටිනවා. ඒ උදවිය මේ පදනම තේරුම් අරගෙන වැඩ කරනවා. එතුමා දන් මට ඉරාමෝදය නිලධාරී කොට්ඨාශ හතළිහක් පමණ තිබෙන ලැයිස්තුවක් පෙන්කුවා. එතුමාට ලැබෙන මුදල් ටිලින් ගැම ඉරාමෝදය මණ්ඩලයකටම රුපියල් දහදාහ ගණනේ දැනටම වෙන් කර තිබෙනවා. දන් එතුමාට තිබෙන්නේ ඉරාමෝදය මණ්ඩල මට්ටමට ගිහින් ගමේ ජනතාව සහභාගි කරවාගෙන ගමේ තිබෙන සුළු සුළු අවශ්‍යතාවන් සම්පූර්ණ කරන්නටයි. එතකොට ඒ අයගේ සහාය ලබා ගන්නට පුළුවන්. තවත් මුදල් දෙන්නට අපිත් ලැස්තියි.

මම නමුත් නාන්සේලාට කිව්ව විධියට වෙනමම ඉරාමෝදය මණ්ඩල අරමුදලක් ඇති කර තිබෙනවා, රුපියල් ලක්ෂ එකසිය දහයක් දැනටම එකතු වී තිබෙනවා. "අපි ආධාර දෙන්නට ලැස්තියි, කරුණාකර පැමිණෙන්න" කියා නොයෙක් රටවලින් මට ආරාධනා ලැබී තිබෙනවා. පිටරටවලට ගිහින් රක්ෂාවල් කරන උදවිය ගෙන් දිනපතාම, දහ දොළොස් දෙනෙකුගෙන්, වෙක් පත් ලැබෙනවා. ඩොලර් 50, ඩොලර් 100, ඩොලර් 1000 ආදී වශයෙන් විදේශ විනිමයෙකුයි ඒවා ලැබෙන්නේ. ඒ අරමුදලේ භාරකාරයෝ හැටියට විපක්ෂයේ නායකතුමා ඉන්නවා, මම ඉන්නවා, තවත් ඇමතිවරු ඉන්නවා.

දන් අපි තවත් ක්‍රමයක් සකස් කරගෙන යනවා. මේ ඉරාමෝදය මණ්ඩල භාරදහස් භාරසියයක් තිබෙනවා. ඒ ගමේ උදවිය ලැස්තී නම් අඩු ගණනේ තුනෙන් දෙකක්

[ආර්. ප්‍රේමදාස මහතා]

යොදවන්න, අපි ලැස්තියි තුනෙන් එකක් දෙන්න. එහෙම නැත්නම් තුනෙන් එකක් දෙන්න ලැස්තියි නම් ඒ ව්‍යාපෘතියට තුනෙන් දෙකක් දෙන්න අපි ලැස්තියි. මෙයින් පුදුම විධියේ ප්‍රතිඵලයක් ලැබෙන්නට ඉඩකඩ තිබෙනවා. මම කියන්නට කැමතියි, දැන් මේ සති අන්තයේ මම යන ගමනේදී, විශේෂයෙන්ම අමෙරිකාවේ ප්‍රදේශ කීපයකම ස්වේච්ඡා සංවිධානවලින් මට ආරාධනා ලැබී තිබෙනවා, “කරුණාකර පැමිණෙන්න, මේ වැඩ පිළිවෙල ගැන අපි පැහැදී සිටිනවා, මුදල් ආධාර දෙන්න. ද්‍රව්‍යවලින් ආධාර දෙන්න යම් යම් අවශ්‍යතාවන් සපුරා දීමෙන් ආධාර දෙන්න අපි ලැස්තියි” කියා. ඒ සඳහා වෙනම අංශයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටුවා තිබෙනවා. මම කැමතියි ඒ අංශයට ගිහින් අපට එවා තිබෙන ලියුම් විකක් ගරු මන්ත්‍රීතුමන් ලා කියවා බලනවා නම්. තමුන් තාන්සේ ලාට එතකොට පුදුම හිතෙයි. ජාති හේද-වාදයක් තිබෙනවා ආදී වශයෙන් අපි කපා කරනවා. හැම ජාතියකටම අයිති, පිරටටල රැකියාවන් කරන උදවිය නිර්ලෝභීව මුදල් එවා තිබෙන බව මම මේ අවස්ථාවේදී කියන්නට ඕනෑ. පාසල් දරුවෝ පවා ඔවුන්ගේ අධ්‍යාපනයට ලැබෙන මුදලින් කොටසකුත් සමග මට ලියුම් එවා තිබෙනවා. මම ලියා යැවූ ලියමනේ සඳහන් කර තිබෙනවා මේ ආකාරයට.

මැද කොළඹ දෙවන ගරු මන්ත්‍රීතුමා (ජබීර් ඒ. කාදර් මහතා)කන් දෙක වසාගෙන සිටින නිසා එතුමාට මම කියන දේ ඇහෙන්නේ නැහැ. ඒ නිසයි මම මේ විකක් හඬයෙන් කියන්නේ. [බාධා කිරීම]

Because you have closed your ears.

**බැනට් ගුණසේකර මහතා**  
(*திரு. பெனட் குணசேகரர்*)  
(Mr. Bennet Gunasekera)

The hon. Second Member for Colombo Central says that somebody else also sent him one.

**ආර්. ප්‍රේමදාස මහතා**  
(*திரு. ஆர். பிரேமதாசர்*)  
(Mr. R. Premadasa)

There you are ! Quite right !

**ජබීර් ඒ. කාදර් මහතා**  
(*ஜபீர் ஜாபிர் ஏ. காதர்*)  
(Mr. Jabir A. Cader)

In the letter which they had sent-I had also recruited some people - they said they are also sending some money.

**ආර්. ප්‍රේමදාස මහතා**  
(*திரு. ஆர். பிரேமதாசர்*)  
(Mr. R. Premadasa)

Yes, a large number of people. And do you know I had said in that letter : please indicate the area where your money should be spent. I want to tell you, that these people belong to various ethnic groups ; most of them have written and said, “ No, we are not nominating any area ; you utilise it for any area. Sri

Lanka is our land. ” Some people were saying that they are working on a communal basis ; I do not agree with that ; they are very patriotic. I am sure you will appreciate it, their sense of patriotism, if you read some of those letters.

So, let us also as MPs give some leadership to the Gramodaya Mandalayas which are set up not on a political basis, but on a common basis. The representatives of all voluntary organisations have come into this body. I want to tell this to the hon. Members. The hon. Member for Dambadeniya just now showed me that he had set apart Rs. 10,000 for every Gramodaya Mandalaya. There are other Members also who have done that. I know this scheme is working very efficiently in the Kalutara District. There are other districts also. I know hon. Members of the TULF in the Jaffna District work together. On this massive programme, the most important programme as far as the Jaffna Peninsula and the rest of the country is concerned, the Mahadeva Causeway, they all got together and contributed to start that project. I am very appreciative of their sense of patriotism. Considering the national importance of that Causeway, they have given money from the decentralised budgets.

එම නිසා මම ඉතා ඕනෑකමින් ඉල්ලන්නේ, තමුන් තාන්සේලාගේ ඒ වැඩ පිළිවෙලට මේ ග්‍රාමෝදය මණ්ඩලත් සම්බන්ධ කර ගන්න කියයි.

අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) මේ ගරු සභාවට ඇවිත්, හැම තිස්සේම කරුණු නොදැන කථා කිරීමට උත්සාහ ගන්නවා. මම එතුමාගෙන් එක ඉල්ලීමක් තරන්න කැමතියි. මොනතට ඇවිත් යමක් කියන්න කලින් ඒ කියන්න යන දේ ගැන හෙදට සොයා බලන්න. මමත් අවුරුදු 7 ක් විපක්ෂයේ සිටියා. අපි වැඩ කළේ ඒ විධියටයි.

මම දැන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමාට කීවා, ‘අර ගෙවල විකුණූ බව-ඒ මුදල් ලබා ගත් බව-ඔප්පු කරන රිසිටි පත් සහ ඒ නම් ලැයිස්තුවත් කරුණාකර අත්තනගල්ලේ මන්ත්‍රීතුමාට පෙන්වන්න’ ය කියා.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)  
(Mr. Lakshman Jayakody)  
නාම ලේඛනයත් එක්ක.

**ආර්. ප්‍රේමදාස මහතා**  
(*திரு. ஆர். பிரேமதாசர்*)  
(Mr. R. Premadasa)  
ඔව්. නාම ලේඛනය, ඇටුසුන් එක්ක.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)  
(Mr. Lakshman Jayakody)  
සිදුවේ හදල තිබෙන—

**ආර්. ප්‍රේමදාස මහතා**

(*ති.රු. ඡූර්. පිරොමතාප*)

(Mr. R. Premadasa)

සිදුවේ කියන්නේ රද්දොඵවේ.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(*ති.රු. ලක්ෂ්මන් ඉයාකොට්ටා*)

(Mr. Lakshman Jayakody)

'සිංගපෝ ගාඩන්ස්', 'ලිබර්ටි ප්ලාසා' යන දෙක ගැනත් ඒ විස්තර ඉදිරිපත් කරන්න.

**ආර්. ප්‍රේමදාස මහතා**

(*ති.රු. ඡූර්. පිරොමතාප*)

(Mr. R. Premadasa)

තමන් නාන්සේට පුළුවන්කමක් නැහැ, මට නියෝග කරන්න.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(*ති.රු. ලක්ෂ්මන් ඉයාකොට්ටා*)

(Mr. Lakshman Jayakody)

කරුණාකර මට ඒකත් පෙන්වන්න.

**ආර්. ප්‍රේමදාස මහතා**

(*ති.රු. ඡූර්. පිරොමතාප*)

(Mr. R. Premadasa)

'මම මගේ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා, ඒක අත්තනලේලේ මන්ත්‍රිතුමාට පෙන්වන්න කියා. ඒ මොකද, එතුමා ලැස්තී වෙලා නොවෙයි, මෙහාට එන්නේ. මම හිතන්නේ නැහැ, එතුමා 'ස්කවුට්'—බාදක්ෂ— ව්‍යාපාරයට බැඳී හිටියා කියා.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(*ති.රු. ලක්ෂ්මන් ඉයාකොට්ටා*)

(Mr. Lakshman Jayakody)

ඇයි තැන්තේ ?

**ආර්. ප්‍රේමදාස මහතා**

(*ති.රු. ඡූර්. පිරොමතාප*)

(Mr. R. Premadasa)

එහෙම බැඳී හිටියා නම් 'බී ප්‍රිපෙයාර්ඩ්'—සුදානමින් සිටින්න—කියන ආදර්ශ පාඨය අනුව වැඩ කරනවා. එතුමා මෙතැනට එන්නේ මොකක් හරි බොරුවක් අර ගෙනයි. (බ.ධා කිරීම්) සිදුවේ කියන්නේ රද්දොඵවේ. එහි ගෙවල් 2,048 ක් හැළුවා. මට දැන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහායකතාව, කීවා, එයින් 300 ක් විතර—

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(*ති.රු. ලක්ෂ්මන් ඉයාකොට්ටා*)

(Mr. Lakshman Jayakody)

'සිංගපෝ ගාඩන්ස්'—

**ආර්. ප්‍රේමදාස මහතා**

(*ති.රු. ඡූර්. පිරොමතාප*)

(Mr. R. Premadasa)

ඉන්නවකො, මම එකින් එකට එනකම්.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(*ති.රු. පෙරනරු ඉයාකොට්ටා*)

(Mr. Lakshman Jayakody)

මම කියන්නේ—

7-A 69607 (83/03)

**මන්ත්‍රිවරයෙක්**

(*අභ්‍යන්තර ඉලක්කම්*)

(A Member)

පිස්සා.

**ආර්. ප්‍රේමදාස මහතා**

(*ති.රු. ඡූර්. පිරොමතාප*)

(Mr. R. Premadasa)

'පිස්සා' කියන්න එපා. එහෙමමත් මල් මාදයක් නැහැ.

නියෝජ්‍ය සහායකිතුමනි, මම කියාගෙන ඇවේ මෙයයි; දැන් 300 ක් විතර ඉන්නවා—(බ.ධා කිරීම්) මට බැරි වුණා, වුවමනා ප්‍රමාණයට පොලීසියට දෙන්න; ඉවත් හමුදාවට දෙන්න; ඒ වගේම අනෙකුත් හමුදා වලට දෙන්න. වුවමනා නම් ඒ මන්ත්‍රිතුමාට පුළුවනි, හිනිත් බලන්න. ගෙවල් ගත් සමහර උදවිය තවම ඒවායේ පදිංචියට හිනිත් නැහැ. සමහර උදවිය ඒ ගෙවල් දියුණු කරනවා; හොඳ ලස්සනට පා කර ගත්තවා.

මේ ලහදී රාජ්‍ය ඇමතිතුමා ඒ නිවාස බලන්න හිනිත් පුදුම වෙලා ඇවිත් මට කීවා, "ඒ ගෙවල් පිළිබඳව විත්‍ර පටියක් හැටියට ඒවා වෙනම 'විඩියෝ කැසට්' එකකට ගන්න කරුණාකර අවසර දෙන්න" කියා.

ඒ උදවිය එක්ක කතා කොට ඒ වැඩේ කරන්න කියා මම බොහෝම සන්නේෂයෙන් කිව්වා. රජයේ ඉතාමත් සුළු සේවාවල යෙදී සිටින උදවියට, ඒ වගේම නොයෙක් වෙළු හෙළදාම් කරන උදවියට රුපියල් දහ දහසක් වැනි සුළු මුදලක් ගෙවා රද්දොඵවේ ගෙයක් සිත්තක්කර ගන්න පුළුවන් වුණේ කවදාද? එහෙම පුළුවන් වුණු ප්‍රථම වතාව මේකයි. හැකි සියලුදෙනාම හිනිත් ගෙවල් ගත්තා. ඒ ඉතාම අඩු ප්‍රමාණය. අඩු වෙන් විකුණන්නට පුළුවන්කම ලැබුණා, මම මේ වැඩ පිළිවෙළ 1978 දී පටන් ගත්තියා. මේ ගෙවල් විකුණන්නට ලැබෙන්නේ නැහැයි ඒ දවස්වල මේ උදවිය කීව්වා.

අත්තනලේලේ ගරු මන්ත්‍රිතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) දැන් 'සිංගපෝ ගාඩන්ස්' කියන යෝජනා ක්‍රමයක් ගැන සඳහන් කලා. ඒක මට අයිති නැහැ. ඒක ජී. සී. ඊ. සී එකට අයිති ප්‍රෙජෙක්ට් එකක්

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(*ති.රු. ලක්ෂ්මන් ඉයාකොට්ටා*)

(Mr. Lakshman Jayakody)

ආ.....!

**ආර්. ප්‍රේමදාස මහතා**

(*ති.රු. ඡූර්. පිරොමතාප*)

(Mr. R. Premadasa)

ඒ ගැන ප්‍රශ්නයක් අහන්න මනා නම් කරුණා කර කල් දෙන්න. මම කරුණු දැනුම් දෙන්නම්. මම හිතන හැටියට, නිදහස් වෙළඳ කලාපය එය හරිගස්සන්නේ එහි සේවයට එන උදවියගෙන් පදිංචියට ගන්න. ඒක ජී. සී. ඊ. සී. ප්‍රොජෙක්ට් එකක්.

[ආර්. ප්‍රේමදාස මහතා]

බුලර්ස් රෝඩ් එකේ ගෙවල් හදන විටත්, ඒවා විකුණන්න මිනිසුන් හමිබ වෙන්තේ නැහැයි මේ අය කිව්වා. අපි බුලර්ස් රෝඩ් ගෙවල් හදවේ මොකද කියා මම කියන්නම්. මට පෙනී ගියා කුරුදුවත්තු ප්‍රදේශයේ ඉඩම් මිල නොසැහෙන විධියට වැඩි වන බව.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
(ශ්‍රී ලංකා පීඨයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා)  
(Mr. Deputy Chairman of Committees)  
මගේ කොටසයි.

**ආර්. ප්‍රේමදාස මහතා**  
(කි. රු. ආර්. ප්‍රිමදාසා)  
(Mr. R. Premadasa)

මම, තමුත්තාත්තේගේ මැතිවරණ කොටසයි. ඒ විධියට ඉඩම් මිල වැඩි වෙන්න ඉඩ හැරීම හොඳ නැහැයි අපි කල්පනා කළා. මුදල් තිබෙන උදවියට ඔවුන්ගේ මුදල් යොදා ගෙයක් සිත්තක්කර ගන්නට පුළුවන් වන විධියට ඒ මටමේ උදවියට එහි ගෙවල් හදන්න ඕනැයි කල්පනා කළා. මොකක්ද ප්‍රතිඵලය? අපි ගෙවල් හදවා. ඉඩම් මිල බැස්සා. අද බුලර්ස් රෝඩ් එකේ ගෙවල් ගන්න පොර කනවා. ඒ ලැබීයේ තුන් ඕනෑ නම් ජාතික නිවාස සංවර්ධන අධිකරණයේ සභාපති තුමාගෙන් ලබාගන්න පුළුවනි.

ලිබර්ටි සර්කස් එකත් ඒ විධියටයි කළේ. බටහිර කොළඹ ගරු මන්ත්‍රීතුමා (අනුර බැස්වියන් මහතා) එය පිළිගන්නවා ඇති. එහි නිලධාරීන් ඉඩක්කු වගයක්. ඒ සියලුදෙනාම සුදුසු ගෙවල් අපි ලබා දුන්නා.

**The Liberty Plaza**

From the latter part of 1977 land values in the City and the house rentals started soaring. Land values exceeded a lakh of rupees or more per perch in the Colpetty area and over Rs. 150,000 per perch in the Fort and Pettah areas. Prospective investors and developers were willing to pay any price for land. Employees of expatriate firms like experts and advisers were willing to pay up to even Rs. 30,000 to Rs. 40,000 per month as house rentals. Unscrupulous landlords and middlemen started harassing occupants and tenants of houses and properties in the City of Colombo and its outskirts in order to rent out these houses and make a good profit. I do not think the hon. Member is representing that class here.

It was in this situation that Government decided to intervene and put up houses in Colombo in order to meet the needs of different categories and differing demands. The private sector, being cautious, was not willing to come forward to meet the demands in the short term. A leadership had to be given to the private sector. The Liberty Housing Complex and the Bambalapitiya Station Road housing Complex were commenced to meet the demands at the higher levels, along with several other housing complexes meeting the demands at the middle and lower levels. The housing programmes have to be looked at in its

totality. The Liberty and the Bambalapitiya Housing complexes do not even add up to five per cent of the total number of houses constructed by the Government. All those who were earlier in occupation of this site which was vested in the National Housing Commissioner were provided with alternate and better housing. No one was dehousing. The Government had spent approximately Rs. 90 million by the time it was decided to hand over this property to the private developer. The private developer will reapy this money on completion and sale of the houses. This money will be used for rural housing. Benefits accruing on 30 per cent shares owned by the UDA will also be used for rural housing.

**Bambalapitiya Station Road Housing Complex**

This housing complex was started on a peice of land which was grossly underutilized. Here too the intention was to meet the rising demand for a certain type of housing in the City with a view to bringing down the house rent. The Government had spent approximately Rs. 60 million, and it was handed over to the private developer. In this case, the prive developer will complete the houses, sell them and repay the money spent by the Government. This money too will be utilized for rural housing.

The handing over of the Liberty Plaza and the Bambalapitiya Station Road Housing Schemes were decisions made by the Cabinet Sub-Committee on Urban Development chaired by His Excellency the President. These decisions of the Cabinet Sub-Committee were approved by the Cabinet subsequently.

**Echelon Square**

Developers described Echelon Square as the most prime site for development in Sri Lanka. This grossly under-utilised piece of land was turned over to the private sector for massive development projects housing hotels, banks and office complexes.

**Infrastructure Benefits**

Water supply, sewerage and electricity which were in a much neglected and run down condition in the heart of the Fort area was completely revamped and upgraded costing about Rs. 200 million. This has been done with no burden to the Treasury and is being financed purely from the sale proceeds of land at Echelon Square.

Now, Sir, I place before this House details of these projects. I must tell you in conclusion that the investment this Government has made in the sphere of housing is tremendous. The last Government must be ashamed of their very poor performance in this regard. I can tell you that we have invested over Rs.



3 வன வுடி ஸபன.—சுதிக பர ஸபனா ஸ பராவனா  
புஷ் வரூ—இரவன விடவு, ரூ. 137,98,99,000

நிகழ்ச்சித் திட்டம் 3.—தேசிய நீர் வழங்கல், வழகாலணைப்புச்  
சபை—ஆக்கப்பொருட் செலவு, ரூபா 137,98,99,000

Programme 3.—National Water Supply and Drainage  
Board—Capital Expenditure Rs. 1,379,899,000

“90 வன ஸ்பீஸயி 3 வன வுடி ஸபன, இரவன விடவு ஸடன  
ரூ. 137,98,99,000 ன இரூ ரபலேவனஸப லுதுலன் னல ஸுது” ஸன  
புள்தன விஸன ரீதன் ட ஸன ஸபிஸன வி.

90 வன ஸ்பீஸயி 3 வன வுடி ஸபன, இரவன விடவு ரப  
லேவனஸயி னைபஸன் ஸுபிஸப திநிஸ ஸுதுஸி திஸீஸ னர்ன ரீ.

“தலைப்பு 90, நிகழ்ச்சித் திட்டம் 3, ஆக்கப்பொருட் செலவு  
ரூபா 137,98,99,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும் வினா  
விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 90, நிகழ்ச்சித் திட்டம் 3, ஆக்கப்பொருட் செலவு அட்ட  
வணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 1,379,899,000, for Head  
90, Programme 3, Capital Expenditure, be inserted in  
the Schedule”, put, and agreed to.

Head 90, Programme 3, Capital Expenditure,  
ordered to stand part of the Schedule.

91 வன ஸ்பீஸயி.—பலாத் பரன டேபார்தமென் து, 1 வன வுடி ஸப  
ன.—பலாத் பரன டேபார்த-புனராவர்தன விடவு ரூ. 38,36,25,000

தலைப்பு 91.—உள்ளூராட்சித் திணைக்களம்

நிகழ்ச்சித்திட்டம் 1.—உள்ளூராட்சிச் சேவைகள் — மீண்டுவருஞ்  
செலவு ரூபா 38,36,25,000

HEAD 91—DEPARTMENT OF LOCAL GOVERNMENT

Programme 1.—Local Government Service—Recurrent  
Expenditure, Rs. 383,625,000

“91 வன ஸ்பீஸயி 1 வன வுடி ஸபன, புனராவர்தன விடவு,  
ரூ. 38,36,25,000 ன இரூ ரபலேவனஸப லுதுலன் னல ஸுது” ஸன  
புள்தன விஸன ரீதன், ஸன ஸபிஸன வி.

91 வன ஸ்பீஸயி 1 வன வுடி ஸபன, புனராவர்தன விடவு ரப  
லேவனஸயி னைபஸன் ஸுபிஸப திநிஸ ஸுதுஸி திஸீஸ னர்ன ரீ.

“தலைப்பு 91, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான  
ரூபா 38,36,25,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும் வினா  
விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 91, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்ட  
வணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 383 625,000, for Head  
91, Programme 1, Recurrent Expenditure, be inserted in  
the Schedule”, put, and agreed to.

Head 91, Programme 1, Recurrent Expenditure,  
ordered to stand part of the Schedule.

1 வன வுடி ஸபன.—பலாத் பரன டேபார்த—இரவன விடவு,  
ரூ. 6,01,00,000

நிகழ்ச்சித்திட்டம் 1.—உள்ளூராட்சிச் சேவைகள்—ஆக்கப்பொருட்  
செலவு, ரூபா 6,01,00,000

Programme 1—Local Government Services—Capital  
Expenditure Rs. 60,100,000

“91: வன ஸ்பீஸயி 1 வன வுடி ஸபன, இரவன விடவு ஸடன  
ரூ. 6,01,00,000 ன இரூ ரபலேவனஸப லுதுலன் னல ஸுது” ஸன  
புள்தன விஸன ரீதன், ஸன ஸபிஸன வி.

91 வன ஸ்பீஸயி 1 வன வுடி ஸபன இரவன விடவு ரப  
லேவனஸயி னைபஸன் ஸுபிஸப திநிஸ ஸுதுஸி திஸீஸ னர்ன ரீ.

“தலைப்பு 91, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான  
ரூபா 6,01,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும் வினா  
விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 91, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்ட  
வணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 60,100,000, for Head  
91, Programme 1, Capital Expenditure, be inserted in  
the Schedule”, put, and agreed to.

Head 91, Programme 1, Capital Expenditure,  
ordered to stand part of the Schedule.

92 வன ஸ்பீஸயி—நகர ஸ ஸும திபீஸு  
டேபார்தமென் து

1 வன வுடி ஸபன.—நகர ஸ ஸும திபீஸு னுபிஸ—புனராவர்தன  
விடவு, ரூ. 36,38,000

தலைப்பு 92.—நாடு நகரமைப்புத் திட்டமிடல் திணைக்களம்  
நிகழ்ச்சித்திட்டம் 1.—நாடு, நகரமைப்புத் திட்டமிடல் மேம்பாடு—  
மீண்டுவருஞ் செலவு, ரூபா 36,38,000

HEAD 92—DEPARTMENT OF TOWN AND COUNTRY PLANNING  
Programme 10—Promotion of Town and Country  
Planning—Recurrent Expenditure, Rs. 3,638,000

“92 வன ஸ்பீஸயி 1 வன வுடி ஸபன, புனராவர்தன விடவு  
ஸடன ரூ. 36,38,000 ன இரூ ரபலேவனஸப லுதுலன் னல ஸுது” ஸன  
புள்தன விஸன ரீதன், ஸன ஸபிஸன வி.

92 வன ஸ்பீஸயி 1 வன வுடி ஸபன, புனராவர்தன விடவு ரப  
லேவனஸயி னைபஸன் ஸுபிஸப திநிஸ ஸுதுஸி திஸீஸ னர்ன ரீ.

“தலைப்பு 92, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான  
ரூபா 36,38,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும் வினா  
விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 92, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்ட  
வணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 3,638,000, for Head  
92, Programme 1, Recurrent Expenditure, be inserted in  
the Schedule” put, and agreed to.

Head 92, Programme 1, Recurrent Expenditure,  
ordered to stand part of the Schedule.

1 வன வுடி ஸபன.—நகர ஸ ஸும திபீஸு னுபிஸ—இரவன  
விடவு, ரூ. 70,00,000

நிகழ்ச்சித்திட்டம் 1.—நாடு, நகரமைப்புத் திட்டமிடல் மேம்பாடு—  
ஆக்கப்பொருட் செலவு, ரூபா 70,00,000

Programme 1.—Promotion of Town and Country  
Planning—Capital Expenditure Rs. 7,000,000

“92 வன ஸ்பீஸயி 1 வன வுடி ஸபன, இரவன விடவு ஸடன  
ரூ. 70,00,000 ன இரூ ரபலேவனஸப லுதுலன் னல ஸுது” ஸன  
புள்தன விஸன ரீதன், ஸன ஸபிஸன வி.

92 வன ஸ்பீஸயி 1 வன வுடி ஸபன, இரவன விடவு ரப  
லேவனஸயி னைபஸன் ஸுபிஸப திநிஸ ஸுதுஸி திஸீஸ னர்ன ரீ.

“தலைப்பு 92, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான  
ரூபா 70,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும் வினா  
விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 92, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்ட  
வணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 7,000,000, for Head  
92, Programme 1, Capital Expenditure, be inserted in  
the Schedule”, put, and agreed to.

Head 92, Programme 1, Capital Expenditure,  
ordered to stand part of the Schedule.

**93 வன அபிவிருத்தி—பொது பாலண சேவை தேயாபிவிருத்தி**

**1 வன அபிவிருத்தி—பொது பாலண சேவை தேயாபிவிருத்தி—  
புனரபிவிருத்தி விடவும், ரூ. 1,14,91,000**

தலைப்பு 93.—உள்ளூராட்சிச் சேவைத் திணைக்களம்

நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிருவாகமும் பதவியினர் சேவை களும்—மீண்டுவருஞ் செலவு, ரூபா 1,14,91,000

**HEAD 93—DEPARTMENT OF LOCAL GOVERNMENT SERVICE**

**Programme 1—General Administration and Staff Service—Recurrent Expenditure, Rs. 11,491,000**

“93 வன அபிவிருத்தி 1 வன அபிவிருத்தி, புனரபிவிருத்தி விடவும் ரூ. 1,14,91,000 க் இடஞ் சேர்த்துள்ளதில் அதுள்ள “கல சூழல்” யன ப்ரள்தய விவசய ரீதீந், யன யதிலை விட.

93 வன அபிவிருத்தி 1 வன அபிவிருத்தி, புனரபிவிருத்தி விடவும் சப லேநனயேசி கெயெயீந் யுபெயெ நிரிய யுதுயடி நியேயெ கரந ரீடி.

“தலைப்பு 93, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 1,14,91,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 93, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்ட வணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 11,491,000, for Head 93, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule”, put, and agreed to.

Head 93, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

**1 வன அபிவிருத்தி—பொது பாலண சேவை தேயாபிவிருத்தி—  
இலகன விடவும், ரூ. 12,000**

நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிருவாகமும் பதவியினர் சேவை களும்—ஆக்கப்பொருட் செலவு ரூபா 12,000

**Programme 1—General Administration and Staff Services—Capital Expenditure Rs. 12,000**

“93 வன அபிவிருத்தி 1 வன அபிவிருத்தி, இலகன விடவும் ரூ. 12,000 க் இடஞ் சேர்த்துள்ளதில் அதுள்ள “கல சூழல்” யன ப்ரள்தய விவசய ரீதீந், யன யதிலை விட.

93 வன அபிவிருத்தி 1 வன அபிவிருத்தி, இலகன விடவும் சப லேநனயேசி கெயெயீந் யுபெயெ நிரிய யுதுயடி நியேயெ கரந ரீடி.

“தலைப்பு 93, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 12,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 93, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்ட வணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 12,000, for Head 93, Programme 1, Capital Expenditure, be inserted in the Schedule”, put, and agreed to.

Head 93, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

**94 வன அபிவிருத்தி—பொது பாலண சேவை தேயாபிவிருத்தி**

தலைப்பு 94.—தேசிய வீட்டமைப்புத் திணைக்களம்

**1 வன அபிவிருத்தி—பொது பாலண சேவை தேயாபிவிருத்தி—  
இலகன விடவும், ரூ. 1,19,24,000**

நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிருவாகமும் வீட்டமைப்பின் மேம் பாடும் வாடகை, வாடகைக் குடியிருப்பாளர், வீட்டமைப்புச் சொத்துக்களின் உச்சவரம்புச் சட்டங்கள், பிற சட்டங்களின் விளைப்படுத்தலும்—மீண்டுவருஞ் செலவு, ரூபா 1,19,24,000

**HEAD 94—DEPARTMENT OF NATIONAL HOUSING**

**Programme 1—General Administration, Promotion of Housing and the Enforcement of the Rent, Protection of Tenants, Ceiling on Housing Property and other Acts—Recurrent Expenditure, Rs. 11,924,000**

“94 வன அபிவிருத்தி 1 வன அபிவிருத்தி, புனரபிவிருத்தி விடவும் ரூ. 1,19,24,000 க் இடஞ் சேர்த்துள்ளதில் அதுள்ள “கல சூழல்” யன ப்ரள்தய விவசய ரீதீந், யன யதிலை விட.

94 வன அபிவிருத்தி 1 வன அபிவிருத்தி, புனரபிவிருத்தி விடவும் சப லேநனயேசி கெயெயீந் யுபெயெ நிரிய யுதுயடி நியேயெ கரந ரீடி.

“தலைப்பு 94, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 1,19,24,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 94, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்ட வணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 11,924,000, for Head 94, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule” put, and agreed to.

Head 94, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

**1 வன அபிவிருத்தி—பொது பாலண சேவை தேயாபிவிருத்தி—  
இலகன விடவும், ரூ. 1,00,000**

நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிருவாகமும் வீட்டமைப்பின் மேம் பாடும் வாடகை, வாடகைக் குடியிருப்பாளர், வீட்டமைப்புச் சொத்துக்களின் உச்சவரம்புச் சட்டங்கள், பிற சட்டங்களின் விளைப்படுத்தலும்—ஆக்கப்பொருட் செலவு ரூபா 1,00,000

**Programme 1—General Administration, Promotion of Housing and the Enforcement of the Rent, Protection of Tents, Ceiling on Housing Property and Other Acts—Capital Expenditure Rs. 100,000**

“94 வன அபிவிருத்தி 1 வன அபிவிருத்தி, இலகன விடவும் ரூ. 1,00,000 க் இடஞ் சேர்த்துள்ளதில் அதுள்ள “கல சூழல்” யன ப்ரள்தய விவசய ரீதீந், யன யதிலை விட.

94 வன அபிவிருத்தி 1 வன அபிவிருத்தி, இலகன விடவும் சப லேநனயேசி கெயெயீந் யுபெயெ நிரிய யுதுயடி நியேயெ கரந ரீடி.

“தலைப்பு 94, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,00,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 94, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்ட வணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 100,000, for Head 94, Programme 1, Capital Expenditure be inserted in the Schedule”, put, and agreed to.

Head 94, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

95 வன அட்டவணை—மேம்பாட்டுத் திட்டத்தின் கீழ்

1 வன அட்டவணை.—பொது நிர்வாகம் பதவியினர் சேவை  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 4,90,46,000

தலைப்பு 95—கட்டடங்கள் திட்டக்களம்

நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிர்வாகம் பதவியினர் சேவை  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 4,90,46,000

HEAD 95—DEPARTMENT OF BUILDING.

Programme 1—General Administration and Staff  
Service—Recurrent Expenditure, Rs. 49,046,000

“95 வன அட்டவணை 1 வன அட்டவணை, பதவியினர் சேவை  
கட்டணம் ரூ. 4,90,46,000 க் இடம் உடனடியாகவே அனுமதி  
செய்ய வேண்டும்” என பரிந்துரை செய்து, அதை ஏற்றுக்  
கொள்ளப்பட்டது.

95 வன அட்டவணை 1 வன அட்டவணை, பதவியினர் சேவை  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 4,90,46,000

“தலைப்பு 95, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுமென்ற செலவு  
கட்டணம் ரூபா 4,90,46,000 அட்டவணையின் கீழ்க்  
கட்டப்படும்” எனும் வினாவிடப்பட்டு ஏற்றுக்  
கொள்ளப்பட்டது.

தலைப்பு 95, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுமென்ற செலவு  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 4,90,46,000

Question, “That the sum of Rs. 49,046,000, for Head  
95, Programme 1, Recurrent Expenditure, be inserted  
in the Schedule”, put, and agreed to.

Head 95, programme 1, Recurrent Expenditure,  
ordered to stand part of the Schedule.

2 வன அட்டவணை.—உடனடி நிர்வாகம் கட்டணம்  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 15,89,74,000

நிகழ்ச்சித்திட்டம் 2.—பொது நிர்வாகம் கட்டணம்  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 15,89,74,000

Programme 2—Construction of New Public Buildings  
and Permanent Improvements—Capital Expenditure,  
Rs. 158,974,000

“95 வன அட்டவணை 2 வன அட்டவணை, உடனடி  
கட்டணம் ரூ. 15,89,74,000 க் இடம் உடனடியாகவே  
அனுமதி செய்ய வேண்டும்” என பரிந்துரை செய்து,  
அதை ஏற்றுக் கொள்ளப்பட்டது.

95 வன அட்டவணை 2 வன அட்டவணை, உடனடி  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 15,89,74,000

“தலைப்பு 95, நிகழ்ச்சித்திட்டம் 2, ஆக்கப்பொருள்  
கட்டணம் ரூபா 15,89,74,000 அட்டவணையின் கீழ்க்  
கட்டப்படும்” எனும் வினாவிடப்பட்டு ஏற்றுக்  
கொள்ளப்பட்டது.

தலைப்பு 95, நிகழ்ச்சித்திட்டம் 2, ஆக்கப்பொருள்  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 15,89,74,000

Question, “That the sum of Rs. 158,974,000, for Head  
95, Programme 2, Capital Expenditure, be inserted  
in the Schedule”, put, and agreed to.

Head 95, Programme 2, Capital Expenditure,  
ordered to stand part of the Schedule.

3 வன அட்டவணை.—உடனடி நிர்வாகம் கட்டணம்  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 5,06,00,000

நிகழ்ச்சித்திட்டம் 3.—பொது நிர்வாகம் கட்டணம்  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 5,06,00,000

Programme 3—Maintenance of Public Buildings—  
Recurrent Expenditure, Rs. 50,600,000

“95 வன அட்டவணை 3 வன அட்டவணை, பதவியினர் சேவை  
கட்டணம் ரூ. 5,06,00,000 க் இடம் உடனடியாகவே  
அனுமதி செய்ய வேண்டும்” என பரிந்துரை செய்து,  
அதை ஏற்றுக் கொள்ளப்பட்டது.

95 வன அட்டவணை 3 வன அட்டவணை, பதவியினர் சேவை  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 5,06,00,000

“தலைப்பு 95, நிகழ்ச்சித்திட்டம் 3, மீண்டுமென்ற செலவு  
கட்டணம் ரூபா 5,06,00,000 அட்டவணையின் கீழ்க்  
கட்டப்படும்” எனும் வினாவிடப்பட்டு ஏற்றுக்  
கொள்ளப்பட்டது.

தலைப்பு 95, நிகழ்ச்சித்திட்டம் 3, மீண்டுமென்ற செலவு  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 5,06,00,000

Question, “That the sum of Rs. 50,600,000, for Head  
95, Programme 3, Recurrent Expenditure, be inserted  
in the Schedule”, put, and agreed to.

Head 95, Programme 3, Recurrent Expenditure,  
ordered to stand part of the Schedule.

77 வன அட்டவணை.—மின்சக்தி, எரிபொருள் அமைச்சர்  
1 வன அட்டவணை.—பொது நிர்வாகம் பதவியினர் சேவை  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 2,307,000

தலைப்பு 77—மின்சக்தி, எரிபொருள் அமைச்சர்  
நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிர்வாகம் பதவியினர் சேவை  
கட்டணம்—மீண்டுமென்ற செலவு ரூபா 2,307,000

“தலைப்பு 77, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுமென்ற செலவு  
கட்டணம் ரூபா 2,307,000 அட்டவணையின் கீழ்க்  
கட்டப்படும்” எனும் வினாவிடப்பட்டு ஏற்றுக்  
கொள்ளப்பட்டது.

HEAD 77—MINISTER OF POWER AND ENERGY

Programme 1—General Administration and Staff  
Services—Recurrent Expenditure, Rs. 2,807,000

வி. அனந்தசங்கரி (கில்லிநொச்சி)  
(திரு. வி. அனந்தசங்கரி—கில்லிநொச்சி)

(Mr. V. Anandasangare—Killinochchi)

குழுக்களின் பிரதித் தலைவர்களே. “மின் வலு சக்தி  
அமைச்சினுடைய ஒதுக்கீடு பத்து ரூபாவால் குறைக்கப்பட  
வேண்டும்” என நான் பிரேரிக் கின்றேன்.

ஏற்கெனவே இந்த அமைச்சுக்கு ஒதுக்கப்பட்ட நேரத்  
திட்டம் 35 நிமிடங்களுக்கு மேல் குறைக்கப்பட்டு இருக்கின்ற  
நேரம் நான் நினைத்து உரையாற்றி என்னைத்  
தொடர்ந்து பேச இருக்கின்ற பல் பேச்சாளர்களுடைய  
நேரத்தை பறிக்காமல் சுருக்கமாக முடித்துக் கொள்கிறேன்.  
பொறுப்புள்ள இந்த அமைச்சை அறி உத்தம சனநாயக  
அவர்கள் என்றும் தன்னுடைய கண்காணிப்பில் வைத்துக்  
கொண்டிருந்த போதிலும் அதோடு சம்பந்தப்பட்ட முழு  
அதிகாரங்களையும் தனது பிரதி அமைச்சரிடம் கையளிக்  
கும், பிரதி அமைச்சர் மீது அறி உத்தம சனநாயக  
திருக்கின்ற நம்பிக்கையை எடுத்துக் காட்டுகின்றது. மின்  
சக்தி அமைச்சினுடைய சேவை பெருமளவிலே குறை கூற  
முடியாத அளவுக்கு இருந்தாலும் கூட அதிலேயுள்ள சில  
குறைபாடுகளை எடுத்துக் கூற வேண்டிய கடமை எமக்  
குண்டு.

பன்முகப்படுத்தப்பட்ட வரவு செலவுத் திட்டமுறை அமு  
லுக்கு வருவதற்கு முன் கடந்த காலத்தில் இலங்கை மின்  
சார சபை வெவ்வேறு திட்டங்களுக்கு நிதி ஒதுக்கீடு  
செய்து வந்தது நாம் எல்லோரும் அறிந்ததே. ஆனால் அண்  
மைக் காலத்திலே இருந்து எந்தவொரு திட்டத்துக்கும்  
இலங்கை மின்சார சபை நிதி ஒதுக்கீடு செய்வதில்லை. அந்  
தந்தத் தொகுதியிலேயுள்ள பாராளுமன்ற உறுப்பினர்களு  
டைய பன்முகப்படுத்தப்பட்ட வரவு செலவுத் திட்டத்திலே  
ஒதுக்கப்படுகின்ற பணத்திலிருந்து தான் இந்த நாடு பூராவு  
முள்ள இணைப்பு வேலைகளைச் மின்சார சபை செய்கின்றது.

நான் இவ்வாறு கூறுகின்ற நேரத்திலே இந்தச் சபையிலே  
இருக்கின்ற சில உறுப்பினர்கள் ஆசிய அபிவிருத்தி வங்கி  
யோடு ஆரம்பிக்கப்படுகின்ற வேலைகளைப் பற்றிக் குறிப்பிட



வில்லையே என்று என்னைப் பார்த்துக் கேட்கக் கூடும். எம்மைப் பொறுத்த வகையில் ஆசிய அபிவிருத்தி வங்கியுடைய நிதியிலிருந்து இது வரை எமது தொகுதிகளிலே எந்த வொரு வேலையும் புர்த்தியாக்கப்படவில்லை என்பது மட்டுமல்ல. பெருமளவில் ஆரம்பிக்கப்படவுமில்லை என்று கூறினால் அது சரியாகாது. எனது தொகுதியைப் பொறுத்த வகையில் ஆசிய அபிவிருத்தி வங்கியுடைய நிதியிலிருந்து ஒரு வேலையும் இது வரை ஆரம்பிக்கப்படவில்லை எமது தொகுதிகளுக்கு அரசாங்கம் 25 இலட்சம் ரூபாய் வீதம் பணம் ஒதுக்குகின்றது. அதைக்கொண்டு பல்வேறு கிராமங்களுக்கும் மின்சார விஸ்தரிப்புக்கு நாம் பணம் கொடுக்கின்றோம். எமது பகுதியில் நாம் கொடுக்கும் பணத்தில்தான் மின்சாரசபை இயங்கிக்கொண்டு வருகின்றது. நாம் அப்படியாக ஒதுக்குகின்ற பணத்திலும் 33 வீதத்தை ஏதோ மேலதிக செலவென்று கூறி மின்சாரசபை ஒதுக்கிவைத்து விடுகின்றது. இது மிகவும் வேதனைக்குரிய விடயம். இதை இன்னும் ஒருவிதமாகக் கூறப்போனால் தாங்கள் தயாரிக்கும் மதிப்பீட்டுக்கு மேலதிகமாக 33 சத வீதத்தைச் சேர்த்து பன்முகப் படுத்தப்பட்ட எமது நிதியில் இருந்து பணத்தை அறவிடுகிறார்கள். பல கோடிக்கணக்கான ரூபாக்களை ஆதாயமாகப் பெறக்கூடிய மின்சாரசபை தனது சொந்தத்தில் தனக்கு வேண்டிய அதிகாரிகள், தொழில்துறை அதிகாரிகள் ஆகியோரை வைத்திருக்கிறது. இருந்தாலும்கூட பன்முகப்படுத்தப்பட்ட வரவு செலவுத்திட்டத்திலே வறிய தொகுதிகளுக்கு இவ்வாறு ஒதுக்கும் பணத்திலே ஒரு பகுதியை வெட்டிவிடுவது கடந்த காலத்தில் இந்த நாட்டிலே இருந்த 'ஆப்கான்' களையே ஞாபகப்படுத்துகின்றது.

ஆகவே, நாம் மிகவும் பணிவாக அமைச்சர் அவர்களை வேண்டிக்கொள்வது என்னவென்றால், ஊழியர் சம்பளம் போன்ற அத்தனையும் மின்சார இலாகாவே பொறுப்பேற்கவேண்டும். நாம் ஒதுக்கும் பணம் மின்சார உபகரணங்களை வாங்குவதற்கு மட்டுமே செலவழிக்கப்பட வேண்டுமென்பதை நான் ஒரு ஆலோசனையாகக் கூறிவைக்க விரும்புகிறேன். ஒருவர் மின் இணைப்புக் கோரும்நேரம் மின் இணைப்புக் கொடுக்கப்படுகிறது. இந்த விடயத்திலும்கூட 33 சத வீதத்தை மேலதிக கட்டணமாக மின்சாரசபையினர் அறவிடுகிறார்கள். இதுவும் வேதனைக்குரிய ஒரு விடயம். இன்று நாளுக்கு நாள் மின்சார உபகரணங்களின் விலைகள் அதிகரித்துக்கொண்டுபோகும் நேரத்தில் அந்தப் பளுவுடன் இவர்களும் 33 சத வீதத்தை மேலதிகமாக அறவிடுகிறார்கள்.

### நிஷேபர் காரை சபைத்தலைவர்

(குழு பிரதித் தலைவர் அவர்கள்)

(Mr. Deputy Chairman of Committees)

ஏதாவது நிஷேபர் காரை சபைத்தலைவர் இலாபத்தை ஒன்றிட்டு நிஷேபர் காரை சபைத்தலைவர் [ஹென்ரீ லேட்டர்] இலாபத்தை விட.

அதன்பிறகு, பிரதித் குழுத் தலைவர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வையரத்நா] தலைமை வகித்தார்கள்.

Where upon Mr. Deputy Chairman of Committees left the Chair, and Mr. Deputy Speaker [Mr. Norman Waidyaratna], took the chair.

கௌரவ அதிகிராசனர் அவர்களே, ஏழை மக்கள், நடுத்தர வகுப்பு மக்கள் மிகவும் சிரமத்தின் மத்தியில்—மின்சார உபகரணங்களின் விலை அதிகரிப்பின் மத்தியில்—மின் இணைப்

பைப் பெறும்தேரத்தில் மின்சாரசபை மேலதிகமாக 33 சத வீதம் அறவிடுவது விரும்பத்தக்கதல்ல. மின்பாவணியாளர்களைப் பின் நிலைக்குத் தள்ளக்கூடிய ஒரு செயல் இதுவாகும். ஒருவர் புதிதாக மின் இணைப்புக்கு மின்கம்பம் போடவேண்டியிருந்தால் அது கொங்கிரீட் கம்பமாக இருக்கவேண்டுமென்று மின்சாரசபை வற்புறுத்துகின்றது. மின்சாரசபையே பெரிய திட்டங்களுக்கெல்லாம் சில சந்தர்ப்பங்களில் மரக் கம்பங்களைப் பாவிக்கும்பொழுது சாதாரண மக்களை அது இவ்வாறு வற்புறுத்துவது சரியல்ல. ஒரு கொங்கிரீட் மின்கம்பம் 1,500 ரூபாய். சாதாரண நுகர்வோரை இவ்விதம் செலவுசெய்ய வேண்டும் என்று மின்சாரசபை வற்புறுத்துவது தவிர்க்கப்படவேண்டும்.

அடுத்தது, எனது தொகுதியில் ஆசிய அபிவிருத்தி வங்கி நிதி ஒதுக்கீட்டின் கீழ் இரு திட்டங்களை உருவாக்குவதாக பல ஆண்டுகளுக்குமுன் உத்தரவாதம் அளிக்கப்பட்டது. முழு வேலையையும் ஆசிய அபிவிருத்தி வங்கி செய்யும் என எதிர் பார்த்திருந்தபொழுது இரண்டு மூன்று ஆண்டுகளுக்குப் பின்னர் என்ன சொன்னார்கள் தெரியுமா? ஒரு பகுதி வேலையைத் தான் ஆசிய அபிவிருத்தி வங்கி பொறுப்பேற்கும் என்றும் எஞ்சியதைப் பாராளுமன்ற உறுப்பினர்கள் அந்தந்தப் பகுதியிலுள்ள தமது ஒதுக்கீடுகளைக்கொண்டே செய்யவேண்டுமென்று கேட்கப்பட்டார்கள். ஆசிய அபிவிருத்தி வங்கி உதவியுடன் செயற்படுத்தப்படுகின்ற வேலைகளுக்கு, அதன் செலவில் 65 சத வீதத்தை அவ்வப்பகுதியிலுள்ள பாராளுமன்ற உறுப்பினர்களே பொறுக்க வேண்டுமென்று ஒரு நிபந்தனை விதிக்கப்பட்டிருப்பதாக நான் அறிகின்றேன். இப்படிச் செய்வதிலும் பார்க்க ஆசிய அபிவிருத்தி வங்கியின் உதவியுடனான வேலைகளைச் செயற்படுத்தாமல் விடுவது நல்லது என்று நான் எண்ணுகின்றேன். அன்றேல் அந்நிதியின் அளவுக்கு அவ்வளவு வேலைகளைச் செய்துமுடிக்க இயலாமோ அவ்வளவு வேலைகளைமட்டும் செய்வது நல்லதென நான் அபிப்பிராயம் தெரிவிக்கின்ற அதேவேளையில், எமக்கு ஒதுக்கப்படும் நிதியிலிருந்து அவ்வேலைகளுக்கும் பணத்தைக் கேட்டால் அது எமது தொகுதிகளிலுள்ள அபிவிருத்தி வேலைகள் பலவற்றுக்கு முட்டுக்கட்டையை ஏற்படுத்தும் ஒரு செயலாகவும் இருக்கும்.

நான் நீடித்துப் பேச விரும்பவில்லை. ஒரு முக்கியமான விடயத்தை மாத்திரம் கூறி எனது உரையை முடிக்கிறேன். இந்த நாட்டிலே விவசாயமும் மின்சாரமும் பின்னிப் பிணைக்கப்பட்ட இரு விடயங்களாகும். நாங்கள் கடந்த காலத்தில் மின்சாரத்தைத் தாராளமாக உபயோகித்து வந்தோம். மண்ணெண்ணெய் கலன் 2 அல்லது 3 ரூபாய் விற்கு காலத்தில்கூட மண்ணெண்ணெயிலும் பார்க்க மின்சாரம் தான் லாபகரமான முறையில் சக்தியைக் கொடுக்கக்கூடியது என எண்ணி மக்கள் மின்சார விஸ்தரிப்பை மிக அதிக அளவில் நாடிச் சென்றார்கள். சிறப்பாக விவசாயிகள் இம்மின் விஸ்தரிப்பை ஓடி ஓடிச் செய்தார்கள். ஆனால் இன்று மின்சாரத்தைத் தொட்டால் எமக்கு எவ்வாறு 'சொக்' அடிக்குமோ அதைப் போல 'சொக்' தான் ஒவ்வொருவருக்கும் ஏற்படுகின்றது. இந்த மின்சாரக் கட்டணங்களுக்கெனக் கிடைக்கின்ற சிட்டைகளைப் பார்க்கும்போது.

நான் ஒரு விவசாயப் பிரதேசத்தைப் பிரதிநிதித்துவப்படுத்துகின்ற ஓர் உறுப்பினன். இன்று பல கோடிக்கணக்கான ரூபாய்களைச் செலவு செய்து ஏற்ற நீர்ப்பாசனத் திட்டங்கள் பல உருவாக்கப்பட்டிருக்கின்றன. திருவையாறு முதலாம்



කියන බලාපොරොත්තුවෙන් විදුලි බල ගාස්තු වැඩි කරන්න එපා. මේ කාරණය මා මගේ ආසනයේ ජනතාව වෙතුවෙන් පමණක් නොව මුළු රටේම ජනතාව වෙතුවෙන් කරන ඉල්ලීමක්; විදුලි බලය පාවිච්චි කරන සෑම කෙනෙකුම වෙනුවෙන් කරන ඉල්ලීමක්. අද ගෙවල නිතරම කපා බහට ලක්වී තිබෙනවා, “විදුලි බල ගාස්තු වැඩි වේවිද? අපි වැඩ කටයුතු කරගන්නෙ කොහොමද? මේක උහුලන්න බැහැ නේද?” කියා. ඒ නිසා මීට වඩා නම් වැඩි කරන්න එපා කියන ආයාචනය මම සියලු දෙනා වෙනුවෙන්ම කරනවා.

මගේ ආසනයට බලපාන කොට්ටේල විදුලි බල යෝජනා ක්‍රමය ආසියානු සංවර්ධන බැංකුව මගින් 1980-81 වර්ෂයේදී ආරම්භ කළා. දැනට කණ්ඩායම් තිබෙනවා. අතින් ඉතුරු වැඩ එහෙමපිටින්ම නැවතී තිබෙනවා. මෙවැනි විදුලි යෝජනා ක්‍රම 110 ක්ම ලංකාවේ තිබුණා. මේ 110 ම වැඩ නොවැම්බී මාසේ පටන් ගන්නවා කියා අපට දැන ගන්න ලැබුණා. නොවැම්බී මාසේ වෙන කොට දැන ගන්න ලැබුණා, දෙසැම්බර් මාසේ පටන් ගන්නවාය කියා. අපි දන්නවා බඩුවල මිල වෙනස් වීම නිසා සියයට 40 ක පමණ අතිරේක මුදලක් දරන්න සිදු වී තිබෙනවාය කියා. ඒ වැඩි වූ මුදල අපේ විමධ්‍යගත අයවැයෙන් දෙන්නය කියා කිව්වා. අපේ පළාත්වල කරන්නට තිබෙන වැඩවල හැටියට විමධ්‍යගත අයවැයෙන් මේ සඳහා දෙන්න අපට සලී නැහැ. මොකද? අපේ ගම්ගොඩවල හැනැප්ම 10 යේ 12 හේ නියම මාර්ග පහසුකම් නැති ගම් තිබෙනවා. කර බරින් බඩු උසුලාගෙන යන්න. ගොනුන්ට පිය සිද්ධ වෙන්න මේ ගම්වල මිනිස්සු යන්නම් ඒ ගම්වලට බඩු පික ගෙන යනවා. පාරවල් කැපීම වැනි දේවලට විශාල මුදලක් වියදම් දරන්නට සිදු වී ඇති නිසා විදුලි බලය ලබා දීම සඳහා සියයට 40ක අතිරේක මුදල ගෙවන්න අපට සලී නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කළා. අසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් යොදවා ආරම්භ කර තිබෙන මෙම විදුලි යෝජනා ක්‍රමය වහාම අවසන් කර දෙන්නය කියා.

අපේ අල්ලපු රටවන ඉන්දියාව ගැන බලන්න. ඉන්දියාවේ අතින් ප්‍රශ්නවලට වඩා ඉතාම සිලයෙන් විසඳා තිබෙන්නේ විදුලි බල ප්‍රශ්නයයි. නමුත් නාන්සේ හොදට අධිකෂණයක් කළොත් ඉන්දියාවේ ඉස්සෙල්ලාම කර තිබෙන්නේ විදුලි බලය ලබාදීමයි. ඒ තුළින් ඒ ගොල්ලන් නොයෙක් ප්‍රශ්න විසඳා ගන්නවා. මගේ ඡන්ද කොට්ඨාශය ගැන කල්පනා කර බැලුවොත් ගම් 150 ක් තිබෙනවා. එයින් ගම් 20 කට විදුලි බලය ලබා දුන්නා 1977 න් පස්සෙ. ඊට කලින් විදුලි බලය ලැබී තිබුණේ ගම් පහකට පමණයි. ඒ අනුව තව ගම් 125 කට විදුලි බලය දෙන්න තිබෙනවා. නමුත් අපි මේ යන මට්ටමට ගියොත් තව අඩුදු 25 කදීවත් විදුලිය ලබා දී අවසන් කරන්න ලැබෙන එකක් නැහැ. ඒ නිසා මේ මා කලින් සඳහන් කළ විදුලි යෝජනා ක්‍රමය සඳහා යම්කිසි මුදලක් විමධ්‍යගත අයවැයෙන් බලාපොරොත්තු නොවී ආසියානු සංවර්ධන බැංකුවෙන්ම හෝ වේවා, වෙනත් බැංකුවකින් හෝ වේවා, එසේ නාන්තම් වෙනත් යම් සංවිධානයකින් හෝ වේවා සොයාගෙන යොදවා ඒ වැඩ පිළිවෙළ අවසන් කරන ලෙස මම විශේෂයෙන් ඉල්ලනවා.

මේ විදුලි යෝජනා ක්‍රම ආදිය සඳහා සාදන ලද ඇස්තමේන්තුවල නොයෙක් දුර්වලකම් තිබෙන බව පෙනෙනවා. ඒ ඇස්තමේන්තු සමහරක් මාස තුනෙන් තුනට

වෙනස් වෙනවා. මේ වගේ තත්ත්වයක් ඇතිවීම නිසා අපට මේ මුදල් ගෙවීම අමාරු වෙනවා. කුමන හේතුවක් නිසා මේ ඇස්තමේන්තු මාස තුනෙන් තුනට වෙනස් කරනවාද කියා මට තේරුම් ගන්න බැහැ. ශ්‍රමදානයෙන් අපේ ප්‍රදේශවල කණු හිටවන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම කැප්පෙටිපොල වගේ තැන්වල දැනට කණු සකස් කිරීම කරනවා.

මුළු ලංකාවටම ලයිට් කණු බෙදා හැරීම කරන්නේ නුටර්එලිය—මස්කෙලිය ඡන්ද කොට්ඨාශයෙන්. මේ කණු වලට තෙල් කැවීමේ ආයතනයක් දැනට කැප්පෙටිපොල පිහිටුවා තිබෙනවා. ඒ නිසා කැප්පෙටිපොලින් ඒ කණු අවට ප්‍රදේශවලට බෙදා හැරීමත් කරන්න පුළුවන්. නමුත් දැනට සිදු වෙන්නෙ මොකක්ද? මේ කණු බුස්සට ගෙනවුත්, රත්මලානට ගෙනවුත් තෙල් කට්ටල ආපසු එහාට ගෙන යනවා. ඒ මෝඩ වැඩේ කරන්න වුවමනාවක් නැහැ. කැප්පෙටිපොලින් මේ කණුවලට තේල් කවා ඒ අවට දිස්ත්‍රික්ක හතරක් පහකටම ඒවා බෙදා හරින්න පුළුවන්, ඒ වගේම මේ කණු ප්‍රවාහණයේදී දුම්පිය පාවිච්චි කරනවා නම් බොහෝ දුරට මිල අඩු කරගන්න පුළුවන්. ලොව්වලින් මේ කණු ප්‍රවාහනය කරන්න ගිය විට අති විශාල මුදලක් වැය කරන්නට සිදු වෙනවා. ඒ නිසයි මේ කණුවකට එක් දහස් ගණනක් කියා ගණන් හදා එවන්නෙ.

මට කලින් කතා කළ කිලිනොච්චි මන්ත්‍රිතුමා (වී. ආනන්තසංගජී මහතා) කිව්වා මේ කණුවකට රු. 1500ක් පමණ අය කරනවා. මම හිතන විදිහට නම් ඒ උපකරණත් සමග විය හැකියි. නමුත් කණුවකට අඩුම වශයෙන් රු. 1000 වත් ගණන් දමනවා ඇති. මා දන්නා තරමින් මේ කණුවක් කපා සකස් කිරීම වෙනුවෙන් කැලෑ දෙපාර්තමේන්තුව ගෙවන්නේ රු. 200 කට අඩු ගණනකුයි.

**පී. දයාරත්න මහතා (අම්පාර දිසා ඇමතිතුමා සහ විදුලිබල හා බලශක්ති පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමා)**

(ශ්‍රී ලං. පී. ත්‍යාගජ්‍යා—අධිපාලන මාලාව—අගමාණ්දරු මහින්දානන්දන්, ආර්ථිකමය පීඨයේ පීඨපති, අගමාණ්දරු)

(Mr. P. Dayaratne—District Minister of Ampara, and Deputy Minister of Power and Energy)

ගරු මන්ත්‍රිතුමා මට අවසර දෙනවා නම් මේ කාරණය මම පැහැදිලි කරන්න කැමතියි. අපි මේ කණු ගන්නෙ කැලෑ දෙපාර්තමේන්තුවෙන් නොවෙයි, රාජ්‍ය දැව සංස්ථාවෙනුයි. රාජ්‍ය දැව සංස්ථාව කණුවකට අපෙන් රු. 1200 ක් අය කරනවා. ඒ නිසා එසේ රු. 1200 ක් අය කරගන්නේ ඇයිද කියා ගරු මන්ත්‍රිතුමා රාජ්‍ය දැව සංස්ථාවෙන් ඇහුවොත් විස්තර දැනගන්න ලැබෙයි. අපට කොන්ක්‍රීට් කණුවක් ගන්න වැය කරන්න සිදු වෙන්නේ රු. 1400 ක් පමණයි. ලී කණුවකට රු. 1200ක් අපෙන් අය කිරීම ගැන අපිත් ප්‍රශ්න කර තිබෙනවා.

**ආර්. එම්. කරුණාරත්න මහතා**

(ශ්‍රී ලං. ජ්‍ය. ආර්. ආර්. ජනරාජ්‍ය)

(Mr. R. M. Karunaratne)

ඒ වගේම මම තවත් කාරණයක් කියන්න ඕනෑ. අධිරාජ්‍යවාදී පාලන සමයේදී දුම්පිය දෙපාර්තමේන්තුවේ ජේල් පිලින් මේ සඳහා පාවිච්චි කළා. මේ ජේල් පිලි පාවිච්චි කිරීම පසුගිය කාලයේදී අනහරු දමා තිබෙන

[ආර්. එම්. කරුණාරත්න මහතා]

වය කියා මා හිතනවා. නමුත් දැනට ගලවා දමන ඊල් පිලි විදුලිය කඳු සඳහා පාවිච්චි කරන්න පුළුවන්ය කියා මා කල්පනා කරනවා. ඒවා විකක් අඩු මිලට ගන්න පුළුවනි. ඒ නිසා ඒ ගැනත් කල්පනා කරනවා නම් හොඳයි.

**සභාපතිතුමා**

(*තඹවරු*)

(The Chairman)

Order, please! The Hon. Deputy Speaker will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන් සභාපතිතුමා මූලාසනාරූප විය.

அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தி னின்றறு அகலவே, சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. SPEAKER took the Chair.

**ආර්. එම්. කරුණාරත්න මහතා**

(*ක්රි. ආර්. ආර්. ආර්. ආර්. ආර්.*)

(Mr. R. M. Karunaratne)

ගරු සභාපතිතුමනි, තව වචන ස්වල්පයක් කතා කරන්නට ඔබතුමාගෙන් අවසර ලැබෙනවා ඇතැයි මා විශ්වාස කරනවා. මා දැන් කතා කරමින් සිටියේ විදුලි බල අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේයි.

ඊළඟට අපට ප්‍රවෘත්ති පත්‍ර මගින් දැනගන්න ලැබුණු කාරණයක් ගැන සඳහන් කරන්න කැමතියි. සීසල් විදුලිය උපදවන යන්ත්‍ර ඉතා ඉක්මනින් ලංකාවේ ඇති කරන්න යනවාය කියා අපට දැනගන්න ලැබුණා. ඊළඟට ගල් අතුරුවලින් විදුලිය උපදවන යන්ත්‍රාගාරයක් ආරම්භ කරන්න යනවා කියලත් ප්‍රවෘත්තියක් අපට ලැබුණා. මේ කාරණා දෙකම ගැන අපි සලකා බලන්න ඕනෑ. එක්ටෝරියා යෝජනා ක්‍රමය 1985 දී අවසන් වෙන බව අපට පෙනී යනවා. 1984 දී ම වගේ අවසන් වෙන්නත් ඉඩ තිබෙනවා. කොත්මලේ යෝජනා ක්‍රමයත් 1985 දී අවසන් වෙනවා. දන් මේ අපි සිටින්නේ 1983 අවුරුද්දේයි. ගල් අතුරුවලින් විදුලිය උපදවන යන්ත්‍රාගාරයක් ඇති කිරීම නම් මා හිතනවා ලංඛායකයි. චීනයේ මේ ක්‍රමය තිබෙනවා. මා එය අධ්‍යයනය කළා. ඒ කටයුත්ත නම් අඩු මිලකට කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ගැන විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඉදිරියේදී අපට එය වැඩදායක වෙයි කියා කල්පනා කරන්න පුළුවන්. නමුත් සීසල් යන්ත්‍රවලින් විදුලිය නිපදවීම ඒ තරම් වැඩදායකයි කියා හිතන්න බැහැ. සීසල් සඳහා ඒ වාගේම එක්ජිත් සඳහාත් යන විද්‍යම දෙස බලන විට මා හිතනවා, අර යෝජනා ක්‍රමවල වැඩ අවසන් වනතෙක් තව දවුරුදු එක හමාරක් පමණ—බලා සිටින්නට අපට බැරි ඇඬූ කියා. අලුතෙන් සීසල් යන්ත්‍ර මිල යට නොගෙන එම ව්‍යාපාරවලින් විදුලිය ලැබෙන තෙක් ඉවසා සිටීම වඩා හොඳ යයි මා කල්පනා කරනවා. මේ සීසල් යන්ත්‍ර සඳහා කෝටි හැටක් හත්තාවක් පමණ මුදලක් විද්‍යම කරන්න සිදු වෙයි. ඒ ගැන තව විකක් කල්පනා කර බැලුවොත් මේ විශාල මුදලක් විද්‍යම කිරීම අත්හිටුවා ගන්නට පුළුවන් වේවි යයි මා සිතනවා.

ඊළඟට භූමිය ජල යෝජනා ක්‍රම පිළිබඳව සඳහන් කළ යුතුව තිබෙනවා. භූමිය ප්‍රදේශවල විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳව අපි තවම සැලකිල්ලක් දක්වා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව යම්කිසි විශේෂ වැඩ පිළිවෙලක් ඇති කරනවා නම් හොඳයි. පසගිය කාලවලදී එංගලන්තයේ කොම්පැනි විසින් තෝ වතු පාලනය වුණු කාලයේදී උඩ රට ප්‍රදේශවල ජල විදුලි බලාගාර අතිවිශාල සංඛ්‍යාවක් තිබුණා. මගේ කල්පනාවේ හැටියට අපි පුංචි කාලයේදී සෑම වත්තකම වාගේ තිබුණා. දන් ඒවා ඔක්කොම කඩා බිඳ දමලා. මේවා පැවිච්චි කළොත් යම්කිසි විදුලිය ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. චීනය වගේ රට වලත් ඒ ක්‍රමය අනුගමනය කරනවා. ඒ ක්‍රමය ඇති කළොත් සෑහෙන ඉතිරියක් කරගන්න පුළුවන්. එය මගේ අදහසක් පමණයි.

ඊළඟට මගේ තවත් අදහසක් තිබෙනවා. එනම් සමනල වැව යෝජනා ක්‍රමයයි. කොත්මලේ ව්‍යාපාරයත්, වික්ටෝරියා ව්‍යාපාරයත් හැරෙන විට ඊළඟට විශාලම විදුලිය ප්‍රමාණයක් සපයා ගන්න පුළුවන් ව්‍යාපාරය තමයි සමනල වැව ව්‍යාපාරය. මෙම ව්‍යාපාරයේ වැඩ කටයුතු දන්ම ආරම්භ කළොත් තව දවුරුදු පහකින් හෝ හයකින් එහි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් බව ප්‍රකාශ කරමින්, වචන ස්වල්පයක් කතා කිරීමට මට අවස්ථාව දීම ගැන ස්තූති කරමින් මා නිහඬ වෙනවා.

අ. හා. 7.30

**ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)**

(*ක්රි. ලක්ෂ්මන් ඉයාකොඩි—අත්තනගල්ල*)

(Mr. Lakshman Jayakody—Attanagalla)

ගරු සභාපතිතුමනි, මා මූලිකම ඉදිරිපත් කරන්න කැමතියි, ලියවිලි කීපයක්. මහරජු පන්ද කොට්ඨාසයට අදාළ විදුලිය පිළිබඳ යම් යම් ප්‍රශ්න වගයක් ඒවායේ සඳහන් වෙනවා. ඒ ප්‍රදේශයට දැනට මන්ත්‍රීවරයෙක් නැති නිසා ඒවා මට ඉදිරිපත් කලා, ඒ ප්‍රදේශවාසීන්. එනිසා මම ඒවා \*සභාගත කරන්න කැමතියි, ඒ සම්මන්ඩිව ක්‍රියා කරන්න ය කියා.

දෙවැනි කරුණ හැටියට මම ගරු නියෝජ්‍ය ආමේන්තුමා ගෙන් අහන්න කැමතියි, දිවුලපිටිය, අත්තනගල්ල වාගේ ප්‍රදේශවලට ඉන්ධන ගාස්තු විද්‍යම කියා සියයට දහයක් එකතු කිරීම ගැන. මොන හේතුවක් උඩ දිවුල පිටියෙන් ඉන්ධන ගාස්තුවක් ගන්නවාද කියා මම දන්නේ නැහැ. දිවුලපිටිය ගරු මන්ත්‍රීතුමාත් ඉන්නවා. එතුමන් දන්නවා. ඒ පැත්තේ ඉන්ධන බලා ගාර නැති බව. අපි කෙලින්ම ගන්නේ ලිඛි එකෙන්. ඉන්ධන පාවිච්චියක් නැහැ, ජල විදුලිය අපි ගන්නේ. නමුත් ඉන්ධන ගාස්තු වගයෙන් සියයට 110 ක් එකතු කරනවා. කරුණා කරලා මේ ගැන බලන්න.

**පී. දයාරත්න මහතා**

(*ක්රි. පී. දයාරත්න*)

(Mr. P. Dayaratne)

කාට්ටන් විදුලිය වෙන වෙනම සපයන්නේ නැහැ, ජල විදුලිය නැත්නම් තාප විදුලිය කියලා. ඒවා කලවම්වෙලා එන්නේ තමුත්තාන්සේලාට.

සභාව අවසානයේ පළ කර ඇත.  
உரைபின்றுதமிழில் தரப்பட்டிருள்ளது.  
Reproduced at the end of speech.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි*)

(Mr. Lakshman Jayakody)

අපට කලවම් වෙන් නවීයක් නැහැ. ඒක නිසා මෙතැන අසාධාරණයක් දකින්න තිබෙනවා. අපි ඉන් ධන පාවිච්චි කරනවා නම් කමක් නැහැ. නමුත් ඉන් ධන පාවිච්චි කරන්න නැති අපි එවැනි ශාස්ත්‍රවක් ගෙවන්න මොකටද?

Sir, I do not know why we are paying fuel costs. Will the Hon. Minister kindly look into it, mainly because of this reason ?

අපේ පැත්තෙ තිබෙනවා වි මොල්, පොල් මෝල්, ඉන් ධන ශාස්ත්‍ර වැඩිවීම නිසා ඒවායේ නිෂ්පාදන මිලත් වැඩිවී තිබෙනවා. එමනිසා කොළඹ ප්‍රදේශයට අත්තන ගල්ල, දිවුලපිටිය වැනි ප්‍රදේශවලින් හාල්, පොල් ආදිය ලාබෙට දෙන්න පුළුවන්කමක් ඇති වන්නේ නැහැ. පොල් මිල නගිනවා. තෙල් මිල නගිනවා. ඒ වගේම කොහු මෝල්වල නිෂ්පාදන මිලත් නගිනවා. ඒ නිසා මේ ඉන් ධන ශාස්ත්‍ර ඉන් ධන පාවිච්චි කරන ප්‍රදේශවලින් පමණක් ගන්න, ඒකත් වැඩියි. ඒත් කමක් නැහැ. නමුත් ඉන් ධන පාවිච්චි නොකරන ප්‍රදේශවලින් නම් ඉන් ධන ශාස්ත්‍ර ගන්න එපා කියන ඉල්ලීමයි, මම කරන්නෙ.

දන් අපේ යුනිට් ඊට් එක සහ 70 ක් පමණ වෙනවා. වික්ටෝරියාව ලබන අවුරුද්දේ අවසාන වෙයි කියනවා. ඊට අවුරුදු දෙකකට පස්සෙ කොන්මලෙන් අවසාන වෙයි කියනවා. අපට පොරොන්දුවක් වෙලා තිබෙනවා එත කොට සහ 40 ට බස්සනවාය කියා. ඊට පස්සෙ දකුණු ඉන්දියාවටත් විදුලි බලය දෙන්න පුළුවන්ය කියාත් කියනවා.

**පී. දයාරත්න මහතා**

(*ශ්‍රී. පී. දයාරත්න*)

(Mr. P. Dayaratne)

නැහැ, නැහැ. එහෙම කිව්වෙ තමුත්තාත්සෙලා.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි*)

(Mr. Lakshman Jayakody)

නැහැ, නැහැ. තමුත්තාත්සේලාගෙ පත්තරේක අදත් තිබෙනවා වාර්තාවක්.

**පී. දයාරත්න මහතා**

(*ශ්‍රී. පී. දයාරත්න*)

(Mr. P. Dayaratne)

නැහැ, නැහැ. අපි එහෙම කිව්වෙ නැහැ. අපට බැහැ එහෙම කරන්න.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි*)

(Mr. Lakshman Jayakody)

දන් සහ 70 ක් අපි ගෙවන්නම්. මේ අසුතුනේ අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නම්. අසු හතරේදිත් අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නම්. මේ ආණ්ඩුව තිබෙනවා, අසු නවය දක්වා. ඒ නිසා අසු පහේදී සහ 40 ට

බස්සනවා, කියා පොරොන්දුවක් තමුත්තාත්සේ අපට දෙන්න ඕනෑ. සහ 40 ට බස්සනවා කියා පොරොන්දුවක් දෙන්න. ඒක තමයි ශාස්ත්‍රව. වික්ටෝරියාව හරිනියාම ඒ ශාස්ත්‍රව වෙන්කට ඕනෑ.

අවසාන වශයෙන් මම ඉල්ලා සිටින්න කැමතියි, මේ බාගෙට හදගෙන ගිහින් තිබෙන ගැමි විදුලි යෝජනා ක්‍රම අවසාන කරන්නය කියා. අළුත් ඒවා නම් අපේ ප්‍රදේශ වලට ඕනෑ නැහැ. හුඟක් තිබෙනවා මේ රටේ බාගෙට හදපු දේවල්. ඒවා අවසාන කර නැහැ. ඒ අවසාන නො කළ දේවල් කරුණාකරලා අවසාන කරන්න. අළුත් දෙ යක් අපි ඉල්ලන්නේ නැහැ. අළුත් ඉස්කෝල ගොඩ නැගීලි අපි ඉල්ලන්නේ නැහැ. මේ බාගෙට හදලා නවත් වලා තිබෙන ඒවා පමණක් අවසාන කරන්න. මා කියන්න වුවමනා නැහැ, අත්තනගල්ලේ තිබෙනවා වූ ඒ විදුලි යෝජනා ක්‍රම ගැන. කරුණාකරලා ගරු ඇමතීමුණ ඒවා අවසාන කර දෙන්න.

දන් විදුලිය යුනිට් එකකට සහ 70 ක් අය කරන නිසා වැඩි මුදලක් ලැබෙනවා. ඒ අතර නවත් සියයට 110 කුත් අපෙන් ගන්නවා. තමුත්තාත්සේට පාවු නැහැ, මේ ජාවාරමෙන්. ඇත්ත වශයෙන්ම හරි ලාබයි. අද සිරිඹි එක දුවන්නේ ලාබෙට. මම හොඳින්ම දන්නවා මේක ලාබෙන දුවන බව. මේ මක්කොම එකතුවෙලා ආවාම තමුත්තාත්සේලා අපෙන් හුඟක් අයකර ගන්නවා.

**පී. දයාරත්න මහතා**

(*ශ්‍රී. පී. දයාරත්න*)

(Mr. P. Dayaratne)

පාවුට දුවන්නද කියන්නේ ?

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි*)

(Mr. Lakshman Jayakody)

පාවුට දුවන්න කියා කියනවා නොවෙයි, මම කවදවත් එහෙම කියන්න නැහැ. තමුත්තාත්සේ අධික ලාභයකට දුවන්නෙ. තමුත් අසාධාරණ අය කිරීම පමණක් කරන්න එපා කියා ඉල්ලනවා. මිටර් ගැනත් ප්‍රවේශම් වෙලා කටයුතු කරන්න. මොකද, හොර මිටර් දන් තිබෙනවා.

\* සහායක මත තබන ලද ලියවිලි :  
சபாபිடத்தில் வைக்கப்பட்ட ஆவணங்கள் :  
Documents Tabled :

“ එස්. ඩී. පීප්ස්,  
නො : 292/5,  
පහලකරගනු, රාගම,  
83, 3. 14.  
ජන්ද කොටස : මහරු.

ගරු ලක්ෂ්මන් ජයකොඩි මෙන්මුණ මහින්,  
ගරු මෙන්මුණෙහි,

මහර ජන්ද කොටසයට අදාලව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න යොමු කිරීමක

මහර සංවර්ධන සහ අප කාර්යාලයේ දැනට අවුරුදු කීපයක සිට බලපා ඇති විදුලි බලය පිළිබඳව ගරු විදුලි හා බලශක්ති දාමනි වන ගරු ජනාධිපතිතුමා වෙත යොමු කරන ලද ලිපියේ අඩංගු කරුණු

සම්බන්ධයෙන් දැනට විදුලි බල මණ්ඩලය ගෙන ඇති ක්‍රියා මාර්ගය පිළිබඳව ගරු මන්ත්‍රීතුමා මගින් පාර්ලිමේන්තුවේදී දැනට පැවැත්වෙන අයවැය ඇස්තමේන්තු (විදුලි හා බලශක්ති අමාත්‍යාංශය) යටතේ පැවැත්වෙන විවෘතයේදී ගරු විදුලි බල නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමු කිරීමට පියවර ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලමි.

පරිදි ට්‍රාන්ස්පෝමර් යන්ත්‍ර පහකින් ඒ තුළ විදුලිය සපයනු ලැබේ. කලක සිට මෙම ට්‍රාන්ස්පෝමර් යන්ත්‍රවල ක්‍රියාකාරී බලවේගය උපරිම තත්ත්වයකට පත්ව ඇති නිසා, කොසි මොහොතේ හෝ මුළු ප්‍රදේශයකටම අනතුරක් සිදුවිය හැකි බවට විදුලි බල මණ්ඩලය එහි වය කිවයුත්තන්ට අනතුරු හඟවා නියෝග කර ඇත.

පසුගිය ගම්පහා පාලන සමයේ එහි සිටි වගකිව යුත්තන් දූෂණය කර මුවා වී කටයුතු කර තිබීම මෙහි මූලික ලක්ෂණයකි. බොහෝ විට වගකීමෙන් තොරව, විදුලිය සැපයීමට පියවර ගත් බැවින්, මෙම ට්‍රාන්ස්පෝමර්වල බල වේගය උපරිම තත්ත්වයට පත් විය. එවැනි සිද්ධීන් අවම වැඩියා නොකර දිගින් දිගටම එය අනුව කටයුතු කර ඇත. විදුලි අංශයේ සේවයේ අවශ්‍යතාවකට පුහුණු කාර්මිකයන් හෝ ඉංජිනේරුවරයෙකු යටතේවත් මෙහි පාලනය යටත් කර නැත. ඒවා පැන නිය විදුලි රැහැන්වලින් ඇති වන කාර්මික දෝශ හා හා සි ආපදාවකදී ප්‍රයෝජනය පිණිස යොදා ගැනීමට වාහනයන් පවා මෙහි නොතිබීම ඉතා විශාලවකි. දැනට මෙම අංශයේ ක්‍රියාකාරී පුද්ගලයා වශයෙන් කටයුතු කරන්නෝ විදුලි අධිකාරිවරයාය. ඔහුට සහාය වශයෙන් අන්‍යම පදනමේ නොපුහුණු කම්කරුවන් කිහිප දෙනෙකු සේවය කරති.

අදාල විස්තර සියල්ල මේ සමය ඉදිරිපත් කර ඇත.

මෙයට,  
විශ්වාසී,  
(එස්. බී. පිරිස්)."

ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ මහර උප කාර්යාල ප්‍රදේශයේ විදුලි උපපොලවල් වර්ධනය කිරීමට ලා. වි. ම. පියවර නොගෙනීම

ඉහතකී පාලන සමයේ සිට විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු වාරික ගිණ මුදල් ප්‍රමාණය අති විශාලය එය ලෙවා අවසන් කරන තුරු විදුලි බල මණ්ඩලය මේකී අවම වැඩියාවන් ඉටුකර දීමට ක්‍රියා නොකරනු ඇත. දැනට නව සැපයුම් ලබාදීම අත්හිටුවා ඇති අතර, විශාල පිරිසක් විදුලි බලය ලබා ගැනීමට මෙහි ලියාපදිංචි වී සිටිති. මේ යටතේ පැන නැගී ඇති තත්ත්වය අතර, එම ඉල්ලීමකරුවන් ඉල්ලීම ඉටුකර දීමට මෙම විදුලි අධිකාරිවරයාට මහත් දුෂ්කර කරුණක් බව මෙහිලා සඳහන් කළ යුතුය.

(1) ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ අංක 25 දරන මහර උප කාර්යාල බල සීමාවට අයත් දලපිටිය, ගොංගිතොට, මහර නුගේගොඩ, දෙල්පො යන උප පොලවල් (ට්‍රාන්ස්පෝමර්) තුලින් විදුලි බලය නව ඉල්ලුම්කරුවන් වෙත සැපයීම 1981, 11, 16 දින දී ඊ. අයි/එස් 13/54 දරන ප්‍රධාන විදුලි පරීක්ෂක තැනැත්තාගේ ලිපියෙන් අවධානය යොමු කර ඇති හේතුවක් වන අත්හිටුවීමට පියවර ගැනීම.

(2) වයඹ දිසා කළුතොකරුවෝ 82 09, 17 දැනමින් ඊ. එස්/3/80 දරන ලිපියෙන් යොමු කර ඇති පරිදි උප පොලවල් වර්ධනය කිරීමෙන් තොරව සීමිත දු: වෝ: ප්‍රමාණයක් විදුලි බලය දීමට අවර දී ඇත.

(3) ඉහත කී විදුලි උපපොලවල් වල ක්‍රියාකාරී බලවේගයන් සීමාව ඉක්මවා තිබීමත් නොග විදුලි පාස්තු (ගිණ) නොගෙවීමේ හේතුවෙනා විදුලි උපපොලවල් වර්ධනය බැහැර කිරීම.

(4) ගොග විදුලි පාස්තු (ගිණ) 1978 නොවැම්බර් සිට 1982 මැයි දක්වා රු. 1,13,247.01 මුදලක් ලෙවා නිම කර ඇතත් සංවර්ධන ජනමි කාර්යාලය මගින් ඉල්ලා ඇති පරිදි එම උපපොලවල් වර්ධනය කිරීමට පියවර නොගැනීමේ හේතු මන්ද?

(5) දැනට මෙම උප කාර්යාලය යටතේ පාලනය වන විදුලි බලය සැපයීම හා නඩත්තු කිරීමේ දුර්වලතාවය මත ලා. වි. ම. ට පවරා ගැනීමට ගරු විදුලි හා බලශක්ති ඇමතිතුමා පියවර නොගන්නා මන්ද?

(6) නොඑසේනම් උපපොලවල් වර්ධනය කර විදුලි බලය සැපයීමට සුහුසු ව පියවර ගන්නේද?

ලේඛණ ගතයි පිටපතකි.

එස්. බී. පිරිස්,  
292/5, පහළ කරගහමුණ,  
රාගම,  
1982, 06, 21.

ගරු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති උතුමා,  
ජනාධිපති මන්දිරය,  
කොටුඩ, කොළඹ 1.

ගරු ජනාධිපති උතුමාණන්,  
මහර සංවර්ධන සභා උප කාර්යාලයෙන් පාලනය කරන විදුලි බලය සැපයීම හා නඩත්තු කිරීම අභ්‍යන්තර විදුලි බල මණ්ඩලයට පවරා ගත යුතුයි

මහර සංවර්ධන සභා උප කාර්යාලයෙන් එම ප්‍රදේශය තුළ විදුලි බලය බෙදා හැරීම ඉතාමත් දුර්වල තත්ත්වයක පවතී. මෙහි පාරිභෝගිකයන් විශාල පිරිසක් සිටින නමුත්, ඔවුන් අතර, බෙදා හැරිනු ලබන විදුලි බලය ඉතාමත් හිඟය. මෙහි ප්‍රදේශ පහකට සීමාවන

පිටපත  
විදි/ප/36  
ඊඑස්/3/80  
1982, 09, 17

බලයලත් නිලධාරී,  
ගම්පහ සංවර්ධන සභාව,  
අංක 25, මහර උප කාර්යාලය,  
පහළ කරගහමුණ,  
කබවත,  
මහන්තියාණෙනි,

අමතර විදුලිබලය සැපයීම—මහර ගම් සභාව

උක්ත කරුණ හා සබැඳි බලවේ සමාංක හා 26. 06. 82 දිනැති ලිපිය හා සබැඳේ.

පහත දැක්වෙන උප පොලවල් වර්ධනය කිරීමෙන් තොරව ඊට ඉදිරියෙන් දක්වා ඇති පරිදි අමතර විදුලිබලය සැපයීමට පුළුවන.

- දළපිටිය උපපොල—ද. වෝ. ඇ. 50
- ගොංගිතොට උපපොල—ද. වෝ. ඇ. 60
- කුරුතුලාව උපපොල—ද. වෝ. ඇ. 150
- මහර නුගේගොඩ උපපොල—ද. වෝ. ඇ. 37

මීට අමතරව තවත් විදුලිබලය අවශ්‍ය නමු එම උපපොලවල් වර්ධනය කළ යුතු අතර ඒ බැව් මා වෙත දන්වන්න.

කරුණු මෙසේ වුවද මහ ගම් සභාව විසින් මණ්ඩලයට ගෙවිය යුතු ගිණ මුදල් මේ වනතුරු පියවා නොදැනී හෙයින් මේ සම්බන්ධයෙන් ලං. වි. ම. වාණිජ කළමනාකරුගේ අවසරයක් නොම කිවි ඉදිරි කටයුතු කිසිවක් කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.

මෙයට විශ්වාසී,  
අත්. ක./වාණිජ ඉංජිනේරු. (වයඹ)

නී. වෙ. ස. ගොඩනැගිල්ල,  
කොළඹ 8.  
පිටපත : වාණිජ කළමනාකරු, ලං. වි. ම.—දැ. පි.

නවද මෙම ඉල්ලුම ද වෝ. 150 ට වඩා වැඩි කිරීමට අවශ්‍ය නම් උපදෙසල වර්ධනය කළ යුතුය. මහ 24 ගෙවීමේ ක්‍රමයට කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් මණ්ඩලයට ගෙවිය යුතු ගාස්තු ගෙවා අවසන් කළ යුතුය.

අත්/කලේ.  
වයඹ දිසා කළමනාකරු.

නී. වෙ. ස. ගොඩනැගිල්ල,  
කොළඹ 8.

පිටපත : 1. ප්‍ර. විදුලි පරීක්ෂණ—දැ. පි.  
2. වි. ඉ. ජාල—දැ. පි.

සංවර්ධන ලේකම් කාර්යාලය—ගම්පහ දිස්ත්‍රික්කය

ආනන්ද මාවත,  
ගම්පහ,  
1983.02.16.

වයඹ දිසා කළමනාකරු,  
නී.වෙ.ස. ගොඩනැගිල්ල,  
කොළඹ 8.

මහර උප කාර්යාලය—නොග විදුලිබිල් ගෙවීම

ගම්පහ සංවර්ධන සභාවට අයත් අංක 25 මහර උප කාර්යාලය වැටුප්වත් 1978 නොවැම්බර් සිට, 1982 මැයි දක්වා පහත විස්තර දක්වන පරිදි පහත විදුලි ගාස්තු ගෙවූ බව දන්වනු කැමැත්තෙමි.

කාල පරිච්ඡේදය	වෙක් අංකය	දිනය	මුදල රු.	ය.
1978 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා	3 යු 234416...	82.07.22...	5,80,537	68
1981 ජනවාරි සිට 1982 මැයි දක්වා	3 යු 234558...	82.11.24...	5,51,932	51

ඉහත සඳහන් පරිදි ගිණ මුදල් ගෙවා ඇති බැවින් උප පොලවල් වර්ධනය සඳහා කටයුතු කරන මෙන් ඉල්ලමි.

ගණකාධිකාරී,  
දිස්ත්‍රික් සංවර්ධන සභා ලේකම් වෙනුවට,

පිටපත : බලයලත් නිලධාරී, අංක 25, උපකාර්යාලය, මහර.

පිටපතකි,  
1983.02.16.

වදි/වා/36 ඊළඹ/3/80

ලී. ප. කැ.  
බලයලත් කිලිධාරී,  
ගම්පහ සංවර්ධන සභාව,  
අංක 25, මහර උප කාර්යාලය,  
පහළ කරගහමුණ,  
කඩවත.

විදුලි උප පොලවලින් තරුපැම ධාරිතාවයන් ඉක්මවා විදුලිය පරිහරණය කිරීම

දෙල්පෙ උපපොල (කුරුකුලාව) තරුපැමිය ද. වෝ. 200 කි. දැනට නගර සභාව ද. වෝ. 205 සහ ලං. වි. ම. ද. වෝ. 20 ක පමණ විදුලි බල ප්‍රමාණයක් පාවිච්චි කරන බැවින් තරුපැමියේ බල ප්‍රමාණය ඉක්මවා ඇත.

සංවර්ධන සභාව මෙම උපපොලින් ලබා ගන්නා බැර ප්‍රමාණය ල. වි. ම. සමඟ ගිවිසගත් කොන්ත්‍රාත් ඉල්ලුම (ද. වෝ. 75) නොසික්ම විය යුතුය. මෙම ඉල්ලුම වැඩි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා විදුලි බල මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කරගත යුතුය.

ආර්. එම්. ධර්මදාස බණ්ඩා මහතා (නියෝජ්‍ය සේෂ කප්පම ඇමතිතුමා)

(කිල. ඡූර්. ආර්. ආර්. ආර්. පණ්ඩා—ප්‍රධාන කොටස කැපුම් ගොඩනැගීමේ පිරිසිදු ක්‍රමය)

(Mr. R. M. Dharamadasa Banda—Deputy Minister of Textile Industries)

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා මේ වාරයේ වැය ශීර්ෂ වලින් විශාල මුදලක් වෙන් කර දී තිබෙනවා. හැබැයි, මට පෙනෙන හැටියට ඒ මුදල මුළුමනින්ම වාගේ විදේශ ආධාර හා විදේශ ණයයි. මෙතැනින් ඒක ශීර්ෂ තුනකට බෙදා දී තිබෙනවා. ග්‍රාමීය විදුලිය සැපයුම් සඳහා දසලක්ෂ 40 ක් වෙන් කර තිබෙනවා. අත්තනාගල්ලේ මන්ත්‍රීතුමා කීවා එතුමාට නම් අළුත් යෝජනා ක්‍රම වුවමනා නැහැ කියල. එතුමන්ගේ ආණ්ඩුව කාලයේ අවුරුදු හතකට මුළු බිබිලේ ආසනයටම ලැබුණේ එකම විදුලිය බල යෝජනා ක්‍රමයකයි. එමනිසා බිබිල වැනි ආසනවලට නම් අළුත් විදුලි බල යෝජනා ක්‍රම ඉතාම අවශ්‍යයි. අත්තනාගල්ලේ මන්ත්‍රීතුමාට මොකවත් ඕනෑ නැති වූණත් මේ ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන විට බිබිල වැනි කොටස්වලට වසක් වැඩියෙන් දෙන්නාය කියා මා නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. විදුලි බල යෝජනා ක්‍රම සඳහා දැනට මම හිතන හැටියට වැය වන මුදලින් සියයට හතළිහක් හෝ හැටක් අපෙන් ඉල්ලා තිබෙනවා. විමර්ශන අයවැයෙන් අපි ඒ මුදල් දෙන්නට සූදනමි. මේ දසලක්ෂ 40 වෙන් කර දී තිබෙන්නේ මේ අවුරුද්දට වියදම් කරන්නයි. එමනිසා මේ අවුරුද්ද තුළදීම ඒ තැනිම් කටයුතු කිරීමේදී අපට වෙනම යෝජනා ක්‍රම කිපයක් දෙන්නාය කියා මා යළිත් ඉල්ලා සිටිනවා.

ගැරි සහායකීතුමනී, මේ ඇස්තමේන්තුවල "යෝජනා ක්‍රම IV" කියන එකට විශාල මුදල් සම්භාරයක් දී තිබෙනවා. මම දන්නේ නැහැ ඒක මොකක්ද කියල. ඒකට වෙන් කර දී තිබෙනවා රුපියල් දසලක්ෂ 248 ක්. ඊළඟට "යෝජනා ක්‍රමය VI" කියන එකට මේ අවුරුද්දේ වෙන් කර දී තිබෙනවා; දස ලක්ෂ 370 ක්. එතකොට මේ යෝජනා ක්‍රම දෙකට දසලක්ෂ 618 ක් වෙන් කර දී තිබෙනවා. මේ වැඩි හරියක් තැනිම් කටයුතු කෙරෙන්නේ මහවැලි ප්‍රදේශය තුළයි කියා මම විශ්වාස කරනවා. නමුත් මට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට—මම වැරදි නම් නියෝජ්‍ය ඇමතිතුමාට ඒක හරිගස්සන්නට පුළුවනි—මහවැලි ප්‍රදේශයෙන් පිටස්තරවත් යම් යම් යෝජනා ක්‍රම සඳහා මේ දසලක්ෂ 618 න් මුදල් වියදම් කරන්නට බලාපොරොත්තු වෙනවා. මහවැලි ප්‍රදේශයට අමතරව

[ආර්. එම්. ධර්මදාස බණ්ඩා මහතා]

සැතපුම් 500 ක “හයි ටෙන්ෂන්” විදුලි රැහැන් ඇදීමට යෝජනා ක්‍රමයක් තිබෙනවාය කියා මට ආරංචියි. ඒ යෝජනා ක්‍රමය කොහොම ආවාදැයි මම දන්නෙ නැහැ. මට ලැබුණු ආරංචිය අනුව නියෝජ්‍ය ඇමතිතුමා ඔය පදවියට පත් වෙන්න ඉස්සෙල්ලයි කවුරු හරි ඒ යෝජනා ක්‍රමය සකස් කර තිබෙන්නේ. මෙම යෝජනා ක්‍රමය ජනතාව නියෝජනය කරන අපෙන් විමසා සකස් නොකිරීමේ පල විපාකයි දැන් පෙනෙන්නට තිබෙන්නේ.

අත්තනගල්ලේ මන්ත්‍රීතුමා කිව්වා එතුමාට අළුත් යෝජනා ක්‍රම වුවමනා නැත කියල. ඒ වාගේ ආසන බොහොමයක් ඇති. ඇත්ත වශයෙන්ම සමහර ආසන වලට එවැනි යෝජනා ක්‍රම අවශ්‍ය නැහැ. ඒ කොට්ඨාශ සම්පූර්ණයෙන්ම ජල විදුලිය වැළඳගෙන තිබෙන බව අපට පෙනෙනවා. නමුත් අපි නියෝජනය කරන ග්‍රාමීය ආසනවලට විශාල වශයෙන් විදුලිය බලය සපයන්නට අපට සිද්ධ වී තිබෙනවා. එමගින් අපේ ප්‍රදේශවල කුඩා පරිමාණයේ කර්මාන්ත ඇති වෙනවා. ඒවාගේම ස්වයං රැකියා ඇති වෙනවා. එමනිසා ගම්බද ප්‍රදේශ වලට විශේෂ වරප්‍රසාදයක් දිය යුතුයි. දැන් අර මූලික කිව්වා වාගේ මහවැලියෙන්—කොත්මලේ සහ වික්ටෝරියා ජලාශවලින්—ජල විදුලි බලය නිෂ්පාදනය කළාම දකුණු ඉන්දියාවට කෙසේ වෙතත් විශේෂයෙන්ම අපේ ලංකාවේ ග්‍රාමීය ජනතාවට විදුලි බල පහසුකම් දීමට තමයි, අපේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ.

තැනීම කටයුතු සඳහා මේ අවුරුද්දේ වැය කරනවා දසලක්ෂ 618 ක්, ලක්ෂ 6,180 ක්. මම දන්නෙ මේ අවුරුද්දේ මේ මුදල වියදම් වෙයිද කියලවත්. නමුත් අලුත් යෝජනා ක්‍රමවලට ඒ තරම් විශාල මුදලක් වියදම් කරන්නට දී තිබෙනවා. මේ මුදල අර සැතපුම් 500 ක විදුලි රැහැන් ඇදීමේ ව්‍යාපාරය යටතේ වැය කරන්නටයි, වැඩ පිළිවෙළ සකස් කර තිබෙන්නේ. නමුත් මට දැනගන්නට ලැබී තිබෙනවා, අප නියෝජනය කරන කොට්ඨාශ වෙනුවෙන් මෙම වැඩ පිළිවෙළට යෝජනා ක්‍රම ඇතුළත් කර නැහැ කියල. මගේ කොට්ඨාශයට නම් අළුත් යෝජනා ක්‍රම නැහැ. අනිකුත් ඒවාට තිබෙනවාද කියල මම දන්නෙ නැහැ. තිබෙනවාය කියා දැනගත්තත් මම මේ අවස්ථාවේදී ඒවා විස්තර කරන්නට සූදනම් නැහැ. අපෙන් අහන්නෙ නැතිව අපෙන් විමසන්නෙ නැතිව මෙම යෝජනා ක්‍රමය කොහොම හැඳුවාද කියන එකයි, මගේ ප්‍රශ්නය.

මේ අන්දමේ යෝජනා ක්‍රමයක් සකස් කරන විට ඒ ඒ කොට්ඨාශ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් අඩු වශයෙන් විමසීමක්වත් කරන්නට ඕනෑ. මම මේ වැරදි කියනවා නොවෙයි. මේ වාගේ විශාල ව්‍යාපාරයක් කෙරී ගෙන යන කොට ලක්ෂ 6,000 කට වැඩි මුදලක් වියදම් කරගෙන යන විට අඩු වශයෙන් මහජනතාවගේ ඕනෑ එපාකම් ගැන දන්නා මහජන නියෝජනයන්ගෙන් යෝජනා ගෙන්වා ගන්නට තිබුණා. සමහර විට ඒවා ප්‍රතික්ෂේප කළාට අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් යෝජනා ලබා ගන්නට තිබුණා. එහෙම කරල නැහැ. එමනිසා මම නියෝජ්‍ය ඇමතිතුමා

ගෙන් ඉල්ලීමක් කරනවා. මේ ලක්ෂ 6,180 න් යම් මුදල් ප්‍රමාණයක් අපේ ප්‍රදේශවල ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රම සඳහා වෙන් කර දෙන්න. සැතපුම් 500 ව්‍යාපාරය ගැන මම දන්නෙ නැහැ. ඒ සැතපුම් 500 ම කරන්නට පුළුවන් වෙයිද කියලත් මම දන්නෙ නැහැ. නමුත් අපට පැහැදිලිවම පෙනෙනවා, මේ “IV වන සහ VI වන යෝජනා ක්‍රම” දෙස බලන විට ඊට අමතරව තවත් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නට පුළුවන් බව. සමහර තැන්වල පාරවල් දිගේ “හයි ටෙන්ෂන්” රැහැන් අදින්නට වැඩ පිළිවෙළ සකස් කර තිබෙනවා. ඒ රැහැන් ඒ ආකාරයට අදින්නෙ නැතිව කෙලින්ම අදිනවා නම් සැතපුම් ගණන අඩු කර ගන්නට පුළුවනි. ඒ අඩු කර ගන්නා සැතපුම් ගණන ගම්බද ප්‍රදේශවලට විදුලිය ලබා දීමට උපයෝගී කර ගන්නට පුළුවන්ය කියා මම හිතනවා.

ගරු සහාපතිතුමනි, කර්මාන්ත ශාලාවලට, හාල් මෝල්වලට, කොහු මෝල්වලට සපයන විදුලිය බලය සම්බන්ධයෙන් ගාස්තුව පිකක් අඩු කරන්නය කියා අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා කිව්වා. අයවැයෙන් විශේෂ පරිශ්‍රමයක් දරා තිබෙන්නේ අපනයනය වැඩි කරන්නටයි. අපනයනය වැඩි කරන්නට නම් ආනයනය අඩු කරන්නට ඕනෑ. අපනයන වැඩි කරන්නටත් ආනයනය අඩු කරන්නටත් අවශ්‍ය නම්, කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වැඩි කළ යුතුයි. නිෂ්පාදනය වැඩි කරන්න නම්, කර්මාන්ත ශාලාවලින් දැනට අය කරන විදුලි බල ගාස්තුව අඩු කිරීමෙන් එය කරන්නට පුළුවන්. එහෙත් අද සමහර කර්මාන්ත ශාලා අයිතිකරුවන්ටත්, කළමනාකාරවරුන්ට ඉතාමත් අපහසු තත්වයක් උදාවී තිබෙනවා. ඒ මන්ද, විදුලි බලය සඳහා ගෙවන මුදල් ඉතාමත් දරුණු විදියට වැඩිවී තිබෙනවා. අද ඒවා ඔරොත්තු දෙන්නට බැරි තත්වයකට වැඩිවී තිබෙනවා. අප ඒ ගැන දොසක් කියන්නේ නැහැ. විදුලි බල මණ්ඩලය විදුලිය යම් ලාභයකට දෙන්නට ඕනෑ. නමුත් අපේ කර්මාන්ත ඉඩු කර ගන්නට නම්, අපනයනය ආනයනය අතරින් ආදායම සර්ප්ක තත්වයකට ගෙන යන්නට නම්, ඒ නිපැයුම් කරුවන්ට, නිෂ්පාදනය කරන සෑම කර්මාන්ත ශාලාවකටම, යම් විධියක පහසුකමක් දිය යුතුයි.

කර්මාන්ත කරුවන්ට විදුලි බලය පහසුවෙන් ලාබයකට සැපයීම එක් අංශයකින් සලසා තිබෙන පහසුකමක්. එය අපේ ලංකාවේ පමණක් නොවෙයි, බොහෝ රටවල කරනවා. ලෝකයේ බොහෝ රටවල් කර්මාන්ත ශාලාවලට යම් යම් පහසුකම් දී තිබෙනවා. විදුලිය බලය සඳහා අඩු ගණනක් අය කළහොත් හාණ්ඩ නිෂ්පාදනයේ වියදමත් අඩු වෙනවා. ඒ වියදම අඩු වුනාම අපේ හාණ්ඩ නිෂ්පාදකයින්ට ලාභ විධියට කර්මාන්ත ශාලා පවත්වා ගෙන යන්නට පුළුවනි. සොද තත්වයක හාණ්ඩ නිෂ්පාදනය කරන්නත් පුළුවන්. ඒ වාගේම අපනයනය කරන්නට ඕනෑ විදියට, ලෝකයේ අනෙක් රටවල නිෂ්පාදිත හාණ්ඩවල මිල ගණන් සමඟ තරඟකාරී තත්වයකින් අපේ බඩු නිෂ්පාදනය කරන්නට පුළුවන් තත්වයක් උදා වෙනවා. එම නිසා, මේ ගැන විශේෂයෙන් සලකා බලා, කර්මාන්ත ශාලාවල විදුලි බලය ලබා දීමේදී පහසුකම් සලසා දෙන්නටය කියා ගරු නියෝජ්‍ය



ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සමගම මා මුලින් සඳහන් කළාක් මෙන් රූපියල් දසලක්ෂ හයසිය ගණනක් වියදම් කර ආරම්භ කරන්නට යන යෝජනා ක්‍රම එනවිට, මේ වැඩ කටයුතු සාර්ථක වේයයි කියා මා හිතනවා.

පසුගිය හත් අවුරුදු කාලය තුළ විදුලිය බලය සැපයූ ආකාරය අප දන්නවා. මගේ ආසනයේ එක ගමකට පමණයි, විදුලිය සපයා තිබුණේ. විදුලිය බලය වැඩි වැඩියෙන් සපයන අතර, විදේශීය ආධාර වලින් කරදෙනු ලබන තැනිම් අපටත් ලබා දෙන්නටය කියා ඉල්ලා සිටිනවා. බොහොම ස්තූතියි.

**ජබර් ඒ. කාදර් මහතා** (මැද කොළඹ දෙවන)

(ஜபர் ஜாபிர் ஏ. காதர்—கொழும்பு மத்தி இரண்டாம் அங்கத்தவர்)

(Mr. Jabir A. Cader—Second Colombo Central)

I would like to bring to the notice of the Government that in Maligawatte last week there was a mini riot, and that was due to the supply of electricity being unsatisfactory. Every day at 7 o'clock the lights go off.

The Maligawatte area consists mainly of poor people who live in flats and tenements. Their complaint is that there is constant failure of electricity. One day, through frustration and anger, they all marched to the police station to find out why. Every day these lights are going out. There are mosques there. Prayers could not be conducted. This has been going on for the last one year. These people had marched to the police station, and we know what the police always think when there is a crowd of 1,000 or 1,500.

On the 27th day of the last Ramazan I had to go there and face about a thousand people. I took some of the key people in my car, went to the sub-station, and found there was overloading. That was what the men there told me. This, according to their information, was due to the fact that there are unauthorized connections and so the lights were going off in this section. These illicit connections, I was told, have been tapped from the overhead mains. I then informed the Electrical Department and they put it underground. But regarding the other section, although they promised to do it, for the last one year it has not been done. Illicit connections are still being taken, and the people who are paying their electricity bills are suffering owing to this.

I wish to ask the hon. Deputy Minister, who is my good friend, to see that in the other section also the mains are laid underground, so that there will be no unauthorized connections and thereby the difficulties of the people of that area will be removed.

I thank you very much for giving me a few minutes of your time.

අ. හා. 7.45

**ඒ. ඩී. බී. ඒකනායක මහතා** (මැදිරිගිරිය)

(திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க—மெடிரிగிரிய)

(Mr. A. D. B. Ekanayake—Medirigiriya)

ගරු සභාපතිතුමනි, දකුණු ඉන්දියාවටත් විදුලිය සපයන්නට එක්සත් ජාතික පක්ෂ රජය පොරොන්දුවී තිබෙනවා යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනාලේල ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කියන්නට යෙදුණා. ඒ කතාව වැරදියි. එතුමන්ලාගේ ආණ්ඩුව කාලයේ විදුලිය සපයා තිබුණේ, තරු බදු ප්‍රදේශවලට පමණයි. ගම්බද ප්‍රදේශ අමතක කරලයි තිබුණේ. ලංකාවේ ජනතාවගෙන් සියයට 85 ක්ම ජීවත් වන්නේ ගම්බද ප්‍රදේශවල බව සමහර විට එතුමා දන්නේ නැතිව ඇති. ලංකාවේ නිපදවන ජල විදුලිය දකුණු ඉන්දියාවට සපයන්නට ප්‍රචණ්ඩ කියලා එදා සිටි තායිකාව කිව්වේ ඒ නිසයි. මැදිරිගිරිය වගේ ආසන දිහා බලන්නේ නැතිවයි, එවැනි දේ කරන්නට අදහස් කරන්නට ඇත්තේ.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**

(திரு. லக்ஷமன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

නූතන සරී, ඒක අපේ යෝජනාවක් නොවෙයි. මම හොඳටම දන්නවා. Shall I give you the quotation? In 1969, the then Minister of Irrigation and Power. [බාධා කිරීම්]

**ඒ. ඩී. බී. ඒකනායක මහතා**

(திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க)

(Mr. A. B. D. Ekanayake)

මට සීමිත කාලයයි, තිබෙන්නේ. එතුමා කපා කලා. මගේ කාලය මට අවශ්‍යයි. තමුන්නාන්සේ කී කථාව සම්පූර්ණයෙන්ම වැරදියි. අද තිබෙන විදුලිය බල ප්‍රමාණය ලංකාවට ප්‍රමාණවත් නූතන. ඒ නිසායි, ටර්බයින් යන්ත්‍ර පාවිච්චි කරන්නේ. ඒවගේම දවසකට රූපියල් දස ලක්ෂයක් පමණ ඩීසල් සඳහා වියදම් කරනවා. මේ විධියට කොපමණ වියදම් කරනවාදැයි ගරු නියෝජ්‍ය ඇමතිතුමා සඳහන් කරයි. ගම්බද ප්‍රදේශවලට තව විදුලිය බලය සැහෙන ප්‍රමාණයක් සපයන්නට අවශ්‍ය වී තිබෙනවා. ලෝක බැංකුවේ ආධාර යටතේ ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රමයක් බොහොම ලක්ෂ්‍යව ක්‍රියාත්මක කර තිබුණා. අපේ ගරු මන්ත්‍රීවරුන් හුණ දෙනෙක් ඒ ගැන කතා කලා. මෙම මුළු දයෝජනා ක්‍රමයට මට මතක හැටියට රූපියල් දස ලක්ෂ 850 ක් වෙන් කර තිබුණා. එම මුදලෙන් භාගයක් ලෝක බැංකුව මගින් වැය කරන්නටත්, අනික් භාගය ලංකාණ්ඩුව මගින් වැය කරන්නටත් යොදා ගෙන තිබුණා. මගේ කොටසක යෙන් එවැනි යෝජනා ක්‍රම 13 ක් තිබුණා, ක්‍රියාත්මක කරන්න. එයින් 3 ක වැඩ කටයුතු කෙටි තිබුණා. ලෝක බැංකු ආධාර ක්‍රම යටතේ රූපියල් දස ලක්ෂ 425 ක් වියදම් කර තිබෙනවා. අවශ්‍ය බඩු බාහිරාදිය අපි ලබා ගෙන තිබෙනවා. නමුත් අවමානවකට වාගේ ලංකාණ්ඩුවෙන් දෙන්නට ඕනෑ කරන, අවශ්‍ය ප්‍රතිපාදන ලැබී නෑහැ. එයින් සිදු වී තිබෙන්නේ මේකයි. දැන් අප නියෝජ්‍යය කරන මැතිවරණ කොටසකට කණු හිටවා අවුරුද්දකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. සමහර

[ඒ. ඩී. බී. ඒකනායක ගෞරව]

කණු සැහෙන්න ඇල වෙලා, පාරේ යන්නට බැරි තත්ත්වයෙන් තිබෙන්නේ, ජැක් ගහලා. මේ වාගේ අඩක් නිම කළ ඒවා 210 ක් ඇති බව අපේ නියෝජ්‍ය ඇමතිතුමා සමග සාකච්ඡා කරද්දී මට දැනගන්නට ලැබුණා. සමහර විට මගේ ප්‍රදේශයේ නිම කර නැති යෝජනා ක්‍රම 3 ක් සමග විය යුතුයි, මේ ගණන. මේ කටයුතු අවසන් කිරීම අත්‍යාවශ්‍යයි.

විමර්ශන අයවැයෙන් මුදල් දෙන්නැයි කීව්වා. මම හිතන හැටියට මගේ එක් යෝජනා ක්‍රමයක් සඳහා රුපියල් ලක්ෂ 10 ක් 15 ක් පමණ වියදම් කරන්න වෙනවා. මා දන්නා හැටියට ලංකාණ්ඩුවෙන් වියදම් කර තිබෙන්නේ රුපියල් දස ලක්ෂ 50 ක් පමණයි. දැනට වැඩ නිම කර නැති මෙම යෝජනා ක්‍රම 210 වත් ක්‍රියාත් තිබෙන්නේ රුපියල් දස ලක්ෂ 50 ක් පමණයි. දැනට මක කරන්න රුපියල් දස ලක්ෂ 40 ක් වත් අවශ්‍ය වෙනවා. එය සපයා ගන්න පුළුවන් නම්, මේ විකවත් අවසන් කර ගන්නට පුළුවන් වෙයි. අපේ හැම මන්ත්‍රී වරයෙක්ම කියා සිටියා මේ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නටය කියා. එසේ ක්‍රියාත්මක නොකොළොත් සැහෙන අපහසුවකට මුහුණ දෙන්න වෙනවාය කීව්වා.

ගරු සභාපතිතුමනි, විදුලිබල මණ්ඩලයට අවශ්‍ය මුදල් තිබෙන බවත් එම නිසා මේ සඳහා මුදල් වියදම් කරන්න කැමති බවත්, නමුත් ඒ සඳහා භාණ්ඩාගාරය ඉඩ නොදෙන බවත් මට දැනගන්නට ලැබුණා. මම හිතන්නේ, ලෝක බැංකුවෙන් ණය ලබාගෙන, ඒ ණය වලින් අවශ්‍ය බඩු ලබාගෙන, යෝජනා ක්‍රම ක්‍රියාත්මක නොකර, ඒ බඩු තියාගෙන ඉන්නවා. මෙයින් ආදායමක් ලැබෙන්නේ නැහැ. එදා සිටම බැංකුවට පොලී ගෙවීමයි කරන්නේ. මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. කොයි හැටි වුණත් හැම කෙනෙකුගේම අවධානය මේකට යොමු වෙන්න ඕනෑ. මේ මුදල් විකලබා ගන්න භාණ්ඩාගාරයෙන් අවසර දිය යුතුයි. එම නිසා මුදල් උබාගෙන මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්න යන ගරු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් මම නැවත වරක් ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමනි, කඳුකරයට වර්ෂාව නැති වුණට පස්සේ, මා දන්නා හැටියට, දවසකට විදුලිය සැපයීම සඳහා අවශ්‍ය තෙල් වෙනුවෙන් රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් වියදම් කරනවා. මේ විධියට බැලුවාම සිසල් තෙල් සඳහා මැදපෙරදිගට අපේ රට සම්පූර්ණ යෝජනා විකුණන්න වෙයි. මහවැලි යෝජනා ක්‍රමයේ අදියර කීපයක් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම යෝජනා ක්‍රමයේ අතින් අදියර ඉක්මනින් අවසන් කර ගන්න හැකි වුණොත් මේ ප්‍රශ්නය අපට විසඳා ගන්න පුළුවනි.

ගරු සභාපතිතුමනි, අත්තනලේල මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) සඳහන් කළ එක් දෙයකට මමත් එකඟ වෙනවා. සුළු ව්‍යාපාර පවත්වා ගෙන යන අයගෙන්—වි පාහින මෝල් පවත්වාගෙන යන අය, තෙල් නිෂ්පාදනය කරන අය—අධික ගාස්තු වක් විදුලිය සැපයීම සඳහා විදුලි බල මණ්ඩලයෙන් අය කරනවා. මේ ගාස්තුව අඩු කරන්න පියවර ගන්න.

ඇත්ත වශයෙන්ම අපනයනය වැඩි කරන්න නම්, මේ අයට අනා දෙන්න ඕනෑ. එම නිසා මේ ගැනත් නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමු වෙමැයි ප්‍රාර්ථනා කරනවා.

ආර්. සම්පන්දන් මහතා (ත්‍රිකුණාමලය)  
(ත්‍රි. ඉ. ජ. සම්පන්දන්—ත්‍රි. කො. ම. කො.)  
(Mr. R. Sampanthan—Trincomalee)

I have a few observations to make. One is in respect of the additional charge that is imposed on 3-phase service connections which are taken for minor agricultural purposes. I am informed that if it is a 30-ampere 3-phase connection there is an additional charge of Rs. 8,800 imposed as business tariff, and if it is a 60-ampere 3-phase connection there is an additional charge of Rs. 17,600 imposed as business tariff.

Now, under the business tariff you would include commercial ventures, industrial ventures and agricultural ventures. It would appear that cultivators of small plots of land—may be 1 acre, 1½ acres or 2 acres—have got to take at least 30-ampere 3-phase connections and such persons are imposed an additional capital charge of Rs. 8,800 in addition to the service connection charge which can be in the region of Rs. 6,000 to Rs. 7,000 and in addition to the expenditure they have got to incur on the purchase of a pump, a hose, the pipeline and so on. I am told that a cultivator who wants 30-ampere 3-phase connection has therefore to incur an expenditure of between Rs. 20,000 and Rs. 25,000, if he wants to use electricity to cultivate a plot of land, maybe 1 acre, 1½ acres or 2 acres. This difficulty had been experienced by a number of cultivators in rural areas and a large number of farmers of subsidiary food-crops to whom we have given 3-phase connections. When I asked them, “Why do you not use the 3-phase connection and get the benefit of this connection?”, they say, “We cannot afford it”.

I want to appeal to the Deputy Minister to consider the question whether this additional capital charge of Rs. 8,800 in the case of a 30 ampere 3-phase connection cannot be waived where the cultivators are cultivating small plots of land; that is, where small extents of land of 1 acre, 1½ acres and 2 acres is cultivated. I am asking this not for the big-time cultivators, not for a man who is cultivating 5 acres or 10 acres, but for the man who is doing small cultivation on a small extent of land. I think you should consider the question of waiving the additional capital charge in such cases.

The other question I want to raise is about the imposition of a 110 per cent fuel charge in respect of small industries. A large number of industrialists engaged in a small industries are experiencing a great difficulty in the matter of the payment of the 110 per cent fuel charge. I want to appeal to the Deputy Minister to consider the question of waiving this fuel charge of an additional 110 per cent in the case of small industrialists who are engaged in small industries.

The third matter I want to raise is the question of the extension of electricity under the Ministerial Extension Programme in respect of certain areas along the main roads. Now, we do a lot of rural electrification and all that type of thing in our rural areas. I am in particular referring to the main Trincomalee Road, the Trincomalee-Kandy Road, commencing from China Bay junction to Trincomalee town and beyond Trincomalee town up to Darakandi bridge within the tourist area. A large number of tourists who come to this country come to the hotels that are situated along that road. They bring a lot of foreign exchange. The Government is making a large amount of money by way of foreign exchange through tourism in this area, but I have seen tourists walking in the dark along stretches of road which do not have electricity. Now, I possibly cannot do that under the DCB. I want to appeal to the Hon. Minister to kindly see to the electrification of these stretches where there is no electricity. I want to appeal to the hon. Deputy Minister to consider the question of granting priority to extensions along these dark stretches wherever there is tourist development, because that is a service which you must render to tourists who bring in a lot of foreign exchange into this country.—(Interruption). My good friend says some people prefer to walk in the dark. But when they walk in the dark, they can be robbed. We have a lot of incidents of robbery. It is not a good thing. It tarnishes the image of the country. In fact, I have asked your department to prepare an estimate in regard to these portions which are not electrified. Therefore, I want to appeal to the hon. Deputy Minister to attend to this matter.

The last matter I want to refer to, Sir,—I am finishing up—is the question of the staff in the CEB in Trincomalee. I have discussed this matter with the Hon. Minister. I want to refer to one gentleman who is working in the CEB in Trincomalee. I will not mention his name. I do not want to do that because I do not want too much publicity. I would rather send his name to the hon. Deputy Minister. I have written his name on a piece of paper.

Sir, this gentleman got a job bank form from me—I have known him; I have known his parents—and got employment in the CEB. As a result of a job bank form I gave him, he got employment. He has now become the saviour of the Sinhala race in the CEB. The Sinhala race is not facing extinction in the CEB. I am told that he claims in the CEB that he is carrying the hon. Deputy Minister in his pocket. He says, “The hon. Deputy Minister can do anything for me”—(Interruption). No, no. I do not believe what he says. He says “I will get the engineer transferred; get this man transferred. I will get that done. I will get any man to come here. I will get as engineer the man whom I want”, and consequently, there is a lot of disaffection, disunity in the Trincomalee CEB.

**පී. දයාරත්න මහතා**  
(*කී. පී. ජයාරත්න*)  
(Mr. P. Dayaratne)

I do not know anyone by this name personally.

**ආර්. සම්පන්දන් මහතා**  
(*කී. ආර්. සම්පන්දන්*)  
(Mr. R. Sampanthan)

I do not believe what he says, but, apparently this man is going on doing that.

I have told the hon. Deputy Minister that in the Trincomalee CEB, there are seven Sinhala speaking clerks and two Tamil speaking clerks, one of whom is due to retire. There are three foremen, two Sinhala speaking and one Tamil speaking. The Trincomalee District has a population of whom more than 65 per cent are Tamil speaking. How can people work? How can people transact business? I am not looking at it in a racial way. All that we want is service to all the people who live there on the basis of justice, equity and fair play, but this gentlemen is promoting trouble, doing mischief. I gave him a job bank form and he got a job on account of me. I know his parents, I know him. He has now become a big champion of other causes. So, please have it in mind and I appeal to the hon. Deputy Minister to see to it that such people do not receive any encouragement and that there is peace in the CEB depot in Trincomalee. I do not want any trouble there, and I do not want such people to have their own way.

I thank you, Sir.

**ආර්. එම්. අප්පුහාමි මහතා (බදුල්ල දිසා ඇමතිතුමා)**  
(*කී. ආර්. එම්. අප්පුහාමි—පනුකී මාවැල්ල අමාත්‍ය*)  
(Mr. R. M. Appuhamy—District Minister, Badulla)

ගරු සභාපතිතුමනි, විදුලි බල අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සාකච්ඡා කරන අවස්ථාවේදී, ඒ සම්බන්ධව විනාඩි දෙකක කාලයක් මට කළා, කරන්න අවස්ථාව සලසා දීම ගැන මා සන්තෝෂ වෙතවා. අද විදුලි බල අමාත්‍යාංශය ගැන මන්ත්‍රීවරුන් රාශියක් කළා, කළා. කොහොම වුණත්, අපේ රජය බලයට පත්වුවාට පසුව මුළු ලංකාව පුරාම පසුගිය අවුරුදු හතට වඩා විශාල වශයෙන් විදුලි බලය ලැබී තිබෙන බව අපට කියන්න පුළුවන්. විශේෂයෙන්ම, අපේ විදුලි බල දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, විදුලි බලය ගැන හඳුට දන්න, ඒ සම්බන්ධව පළපුරුද්දක් තිබෙන ඉංජිනේරුවෙක් වන අපේ නියෝජ්‍ය ඇමති තුමාත්, මේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල කොට්ඨාශය තුළ තිබෙන මුළු ගම්මානයටම දැන් විදුලි බලය ලැබී තිබෙනවා. තවත් ගමකට, දෙකකට තමයි විදුලිය බලය ලබා දෙන්න තිබෙන්නේ. ඒ තරම් උනන්දුවෙන් ආසිය නු සංවර්ධන බංකු ආධාරයෙන් හා විමධ්‍යගත මුදල් වලින් මෙම විදුලි බලය ලබා දෙන්න කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේ වැඩ කටයුතු කරගෙන යන විට උසස් නිලධාරී මහත්වරු ඒවා ගැන උනන්දුවෙන් වැඩ කළා වගේම, ඒවා කඩාකප්පල් කරන්නටත් සමහර උදවිය සුදනම්ව සිටි බවත් මතක් කරන්න ඕනෑ. මේවා කඩාකප්පල් කරන එක නිලධාරියෙක් පිළිබඳව මා නියෝජ්‍ය ඇමතිතුමාටත් තවත් උසස් නිලධාරී මහත්වරුන්ටත් මතක් කළා. විදුලිය බලය ලබා දී ගෙන යන

[අර්. එම්. අප්පුහාමි හෙතා]

විට එක කණුවක් වෙනස් කරන්න වුණොත් ඒ සඳහා විශාල මුදලක් ඉල්ලනවා. ඒවායේ කොහෙන්ම වෙනසක් කර දෙන්නේ නැහැ. මගේ අනුදැනුමක් නැතිව, දෙපාර්තමේන්තුවේ අනුදැනුමක් නොමැතිව ඒ නිලධාරියාගේ වූවමනාවට එක් පුද්ගලයෙකුට විදුලි කණු පහක් ලබා දී තිබෙනවා. මා ඒ ගැන ඇහුවාම “ඒක මගේ වැඩක් දෙපාර්තමේන්තුවේ වැඩක් කාගෙවත් අනුදැනුමක් නැතිව මට කරන්න පුළුවන්” කියලා කිව්වා. ඒ ගැන අපේ නියෝජ්‍ය ඇමතිතුමාට මතක් කළ පසුව දැන් ඒ නිලධාරියාට අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. නියෝජ්‍ය ඇමතිතුමා, දෙපාර්තමේන්තුවේ අතින් නිලධාරි මහත් වරුන්ගේ මේ තරම් උනන්දුවකින් වැඩ කළත් එවැනි නිලධාරි මහත්වරු කිසි මේ වැඩ කටයුතු අඩපන වන කිසි මේ වගේ වැඩ ගැන සොයා බලන්න කියා මා විශේෂ යෙන් ගරු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මීට වඩා කපා කරන්න මා බලාපෙරේත්තු වන්නේ නැහැ.

කෙසේ වුවත් විදුලි බලය රටේ හැම ප්‍රදේශයකම පාවිච්චි කරන නිසා ඉල්ලුමට සරිලන ලෙස ඉදිරි කලය තුළදී ඒ පළාත්වලට විදුලි බලය සපයා දෙන ලෙස ඉල්ලීම් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

**බැනටි ගුණසේකර මහතා** (මිත්‍රවන්ගොඩ)  
(*ශ්‍රී. පෙ. හේන්රි ජයවර්ධන—මිනුවාගොඩ*)  
(Mr. Bennet Gunasekera—Minuwangoda)

ගරු සභාපතිතුමනි, මට කපා කරන්නට අවස්ථාව සලස්වා දීම ගැන මා නමුත්තත්සේට ස්තූතිවන්ත වෙනවා. විදුලිය බලය නිසා විශේෂයෙන්ම අපේ පළාත් වල ජීවන තත්ත්වය උසස් වී තිබෙනවා. අපේ අසනය නිදහස් වෙළඳ කලාපයට යාබදව තිබෙන ආසනයක් බැවින් විදුලි බලයට විශාල වශයෙන් ඉල්ලුමක් තිබෙනවා. එම නිසා මා ඇමතිතුමාගෙන් ඉල්ලනවා—

**සභාපතිතුමා**  
(*ඡායාරූප*)  
(The Chairman)

Does the House agree to go on for a few minutes?

**මන්ත්‍රීවරු**  
(*අනුකූලයින්*)  
(Members)

Aye!

**බැනටි ගුණසේකර මහතා**  
(*ශ්‍රී. පෙ. හේන්රි ජයවර්ධන*)  
(Mr. Bennet Gunasekera)

‘හයිටෙන්ෂන් ලයින්’ යොදන විට එය විදුලිබල මණ්ඩලයේ වියදමින් කරන්න කියා මා ගරු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද, අපේ විමර්ශන අයවැයෙන් විදුලි බලය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබෙන අතර ඒ මුදල්වලින් ‘හයිටෙන්ෂන්’ මාර්ග යාදෙන විට ඉන් විශාල කොටසක් ඊට වැය වෙනවා. එම නිසා, මහා මාගීය දිගේ යන මේ ‘හයිටෙන්ෂන්’ මාගී මණ්ඩලයේ මුදලින් යොදා දෙන ලෙස මා ඉල්ලීමක් කරනවා. ඒ වාගේම, මා ස්තූතිවන්ත වෙනවා, නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු සාමාන්‍යාධිකාරීතුමා සහ අනිකුත් ඉංජිනේරු මහත්වරුන්ට ඇතැම් විදුලි

යෝජනා ක්‍රමවල වැඩ ශ්‍රමදාන මාර්ගයෙන් අඩු වියදමින් කර ගන්නට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන්. ඒ නිසා මණ්ඩලයෙන් ඇස්තමේන්තුවක් සකස් කර මණ්ඩලය මගින්ම කරන ව්‍යාපාරයක් වගේ එකඟමාර්ක විශාල ව්‍යාපාරයක් ශ්‍රමදාන කටයුතුන් උපයෝගී කරගෙන නිම කර ගන්නට අපට පුළුවන් වුණා. ඒ අවස්ථාව ලබා දීම ගැන අපි ඉතාමත් සන්තෝෂ වෙනවා.

ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රම වලට ඇස්තමේන්තු සකස් කරන විට ඒ පළාතේ ඉන්න ඉංජිනේරු මහතාට එය කරන්න පුළුවන් බව අපට පෙනේ. එහෙත් දැන් කොළඹින් ඉංජිනේරුවන් එම ස්ථාන වලට යනවා, ඒවා සකස් කිරීමට, ඒවා සකස් කිරීමට කොළඹින් ඉන්ජිනේරුවන් යනවා, මගේ ආසනයට. අනික් ආසනවලටත් එසේම වෙන්න ඇති. ඒ නිසා අනවශ්‍ය විශාල වියදමක් හා කාලය නාස්තීම්මක් සිදු වන බව අපට පෙනෙනවා.

There is an unnecessary hold up in estimating. Therefore, you can cut down this cost. I request the hon. Deputy Minister to look into it.

ඒ නිසා ඒ තත්ත්වය වැළැක්වීමට කටයුතු කළොත් විශාල මුදලක් ඉතිරි කර ගෙන අපට මීට වඩා වැඩි ප්‍රමාණයක් අපේ ආසනවල ගම්වලට විදුලි බලය ලබා දෙන්නට පුළුවන් කියා මම මතක් කරනවා.

**රොහන් අබේගුණසේකර මහතා** (හගුරන්කෙත)  
(*ශ්‍රී. රොහාන් අබේගුණසේකර—හගුරන්කෙත*)  
(Mr. Rohan Abeygunasekera—Hanguranketa)

ගරු සභාපතිතුමනි, මේ වැය ශීර්ෂය යටතේ මටත් යෝජනාවක් කරන්නට තිබෙනවා. දැන් ගැමි විදුලි යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන වේගය ගැන කල්පනා කරන විට තව අවුරුදු විස්සක් තිහක් යන තුරුවත් අපේ පළාත්වල ගම්මාන වලට විදුලිය එන්නේ නැත කියා මා කල්පනා කරනවා. ඒ නිසා අපේ ජනතාව බලශක්ති උත්පාදක වෙනත් ක්‍රම තිබෙනවා නම්, විකල්පයක් තිබෙනවා නම්, ඒවා ගැන උනන්දුවක් දක්වනවා. උදාහරණයක් වශයෙන් ජීව වායුව ගන්නට පුළුවන්; සූර්ය තාපය ගන්නට පුළුවන්; කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ගන්නට පුළුවන්. මෙවැනි විකල්ප ගැන අද අපේ ජනතාවට තිබෙන දැනීම ඇත්ත වශයෙන්ම සීමාසහිතයි. ඒ නිසා මම යෝජනා කරනවා ගරු නියෝජ්‍ය ඇමතිතුමා මේ ක්‍ෂේත්‍රය ගැන හොඳ දැනීමක් ඇති ඉංජිනේරු මහත්මයෙක් නිසා එතුමාගේ නායකත්වයෙන් අපේ රටේ තිබෙන විද්‍යාත්මක ආයතන, බලශක්ති හා විද්‍යාව පිළිබඳ අධිකාරිය, ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය, ඉංජිනේරු වන්ගේ ආයතන, විද්‍යාඥයින්ගේ ආයතන වැනි ආයතන සියල්ලක්ම එකතු කර ඒ දැනීම සම්පිණ්ඩනය කර යම්කිසි සම්බන්ධීකරණ ආයතනයක් දියත් කර අපේ සම්පත් උපයෝගී කරගෙන අපේ ගැමි ජනතාවට විකල්ප බලශක්ති උත්පාදනය ගැන යම්කිසි අවබෝධයක් ලබා දෙන්නය කියා, එමෙන්ම අදහසක් වශයෙන් කියන්න කැමතියි ඒ දැනුම තැන්නම් ඒ අධ්‍යාපනය දීමට දැනට තිබෙන ග්‍රාමෝදය මණ්ඩලත් පාසලත් භාවිත කළොත් එය අපට ප්‍රයෝජනවත් වෙයි කියා.

අන්තිම විශයෙන් මෙම කියන්න කැමතියි නවත් කරණයක්. මම මීට ප්‍රථම පොද්ගලික වශයෙන් ගරු නියෝජ්‍ය ඇමතිතුමාට මෙය ප්‍රකාශ කර තිබේ නවා. එහෙත් මා හඳුන්කෙන ජනතාව නියෝජනය කරන නිසා මේ අවස්ථාවෙන් නොකියාම බැහැ. ඒ නමයි ආසියානු සංවර්ධන බැංකුව මගින් ආරම්භ කර තිබෙන ගැමි විදුලි යෝජනා ක්‍රම. දැනට කණු සිටුවා තිබෙන ඒ යෝජනා ක්‍රම හැකිතාක් ඉක්මණින් ක්‍රියාත්මක කරන්නාය කියන එකයි මා කියන්නේ.

ඊළඟට අපේ නියෝජ්‍ය ඇමතිතුමාටත් විදුලිබල මණ්ඩලයේ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල නිලධාරී මහත්වරුන්ටත් හඳුන්කෙන ආසනයට දක්වා ඇති සහයෝගය ගැන ස්තූතිවන්න වෙමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

**ඩී. වින්සන්ට් ඩයස් මහතා (බදුල්ල)**

(*திரு. டி. வினசன்ட் டயஸ்—பதுளை*)  
(Mr. D. Vincent Dias—Badulla)

ගරු සභාපතිතුමනි, වැදගත් අමාත්‍යාංශයක විෂයය සාකච්ඡා කරන මේ අවස්ථාවේ මාත් එයට සම්බන්ධ වීම ඇත්ත වශයෙන්ම කාලෝචිතයි, අපේ ආසනවල මේ දක්වා ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම කිහිපයක් හෝ ආරම්භ කිරීමට විදුලිබල අමාත්‍යාංශය මේ රජයේ ප්‍රතිපත්තියක් හැටියට කටයුතු කර තිබීම ගැන මා විශේෂයෙන් සන්තෝෂ වෙතවා. සභාපතිතුමා ප්‍රමුඛ අමාත්‍යාංශයේ සෑම නිලධාරී මණ්ඩලත් විශේෂයෙන්ම ඒ කාර්යය පිළිබඳව නිපුණත්වයක් ඇති අපේ නියෝජ්‍ය ඇමතිතුමාත්—ඉතාම සුදුස්සා ගැටියට—මේ කාර්ය ඉතාම අලංකාරව දක්ෂ අන්දමින් කර ගෙන යන බව අපට පෙනෙනවා. ගරු නියෝජ්‍ය ඇමතිතුමාට මා මතක් කරන්න කැමතියි ග්‍රාමීය විදුලිබල සැලසුම් සකස් කිරීමේදී අපෙහුන් ටිකක් විමසන්නයි මබතුමා නිලධාරීන්ට කිව්වොත් හොඳයි කියා, මොකද, සැලසුම් සකස් කර විදුලි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළාට පසුව අපට පෙනෙනවා නොයෙක් නොයෙක් ජනාකීර්ණ ප්‍රදේශවලට විදුලි බලය නොලැබීමෙන් ඇතැම්විට අව අවශ්‍ය ස්ථානවල කණු සවි නොකිරීමෙන් මේ යෝජනා ක්‍රම නිම වුණොට පසුවත් නැවත නැවත ඒවාට මුදල් යොදවන්නට අපට සිදු වෙන බව. ඒ නිසා මීට පසුව ප්‍රාදේශීය මට්ටමෙන් යම් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන විට අපත් සමග සාකච්ඡා කර ඒ හඳුනා අපේ අනුමැතිය ලබා ගන්නා, ලෙස නිලධාරීන්ට මතක් කරන හැටියට මා ඉල්ලනවා.

එමෙන්ම බදුල්ල ප්‍රදේශය ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක්. 3500 කට 4000 කට වැඩි පාරිභෝගික පිරිසක් විදුලි බලය ලබා ගන්නවා. විදුලි බලය ලබා ගැනීම සඳහා වර්ෂයකට ඉල්ලුම් පත්‍ර 200 කට වැඩි ප්‍රමාණයක් බදුල්ල නගර සභාවට පමණක් ලැබෙනවා. දැනට තිබෙන තත්ත්වය අනුව විදුලිය බල ප්‍රමාණය මදිකම නිසා බදුල්ල නගරය කුළු විදුලිය ලබා ගැනීමට එවන ඉල්ලුම් පත් ප්‍රමාණය අනුව විදුලිය සපයන්නට පුළුවන්කමක් නැහැ. දැනට එහි උපපොළවල් හතක් තිබෙනවා. බදුල්ල නගරය අද ජනාකීර්ණ ප්‍රදේශයක් වී තිබෙන නිසා ලැබෙන ඉල්ලුම් අනුව විදුලිය සැපයීමට ඒ උප පොළවල් හත ප්‍රමාණවත් නැහැ. අඩු වශයෙන් තව

උපපොළවල් තුනකවත් අවශ්‍යතාවය තිබෙනවා. බදුල්ල නගර සභාවේ තිබෙන ආර්ථික දුෂ්කරතාවත් නිසා විශේෂයෙන්ම 'ට්‍රින්ස්පෝටේෂන්' මිල අධික නිසා අලුතෙන් උපපොළවල් ඇති කිරීමට නගර සභාවට පුළුවන්කමක් නැහැ. ඒ නිසා විදුලි බලය ලබා ගන්නා ජනතාවට ඉතාමත්ම අපහසු තත්ත්වයක් උදා වී තිබෙනවා. බදුල්ල නගරයට තව උපපොළවල් තුනක් ඇති කිරීම සඳහා ට්‍රින්ස්පෝටේෂන් තුනක් බදුල්ල නගර සභාවට ණයට හරි ලබා දෙන ලෙස විදුලිබල අමාත්‍යාංශයෙන්, ගරු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් අපට තිබෙන ඉල්ලුම සපුරා ලන්නට කොහොමවත් පුළුවන්කමක් නැහැ.

ඒ එක්කම තමුත්තාත්සේ ගෙන් මම තවත් කරණයක් ඉල්ලා සිටිනවා. මම මේ ලඟදී පොඩි සංචාරයක් සඳහා කාසල්ලි, මාලස්සාකැලේ පැත්තේ ගියා. මේ අංශයෙන් උපදෙස් දෙන්නට තරම් කාර්මික දැනුමක්, ශක්තියක් නම් මට නැහැ. නමුත් මට පෙනෙන හැටියට කාසල්ලි සහ මාලස්සාකැලේ ජලාශවල හුඟක් රොන්මඩ පිරි තිබෙනවා. අවුරුදු දහයක පහළොවක සිට සැහෙන්න රොන්මඩ පිරි තිබෙනවා. මම. හිතන විධියට ඒ ජලාශ වටේටම තිබෙන්නේ ජනවසමට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතු වෙන්න ඕනෑ. ඒ වටේ තිබෙන වතුවලින් ජලය සමග ගලා ගෙන එන රොන්මඩ නිසා මේ ජලාශ ඒවායින් පිරී තිබෙනවා. ඒ වතු සියල්ලම විදුලිබල මණ්ඩලයට හෝ පවරාගෙන ජලාශ්‍රිත ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කර කැල වැවීමට කටයුතු කරනවා නම් එයින් පස සංරක්ෂණය වෙනවා. තිබෙන රොන්මඩ සියල්ලම ගලාගෙන ඇවිදීන් දැන් ඒ ජලාශ රොන්මඩවලින්ම පිරී තිබෙනවා. ඒ නිසා ඉතා ඉක්මණින් ජල මට්ටම පහත බැසගෙන යන බවත් පෙනෙනවා. ඒ සමහර විට දැන් ඉල්ලුම වැඩි නිසා, පාවිච්චිය වැඩි නිසා වෙන්තත් ඇති. කොහොම වුණත් මේ ගැන සමීක්ෂණයක් කර බැලූ චෝත් හොඳයි කියා මම හිතනවා. කාසල්ලි සහ මාලස්සාකැලේ ජලාශ ඉතා වේගයෙන් රොන්මඩවලින් පිරෙන බවක් පෙනෙනවා. අවුරුදු දහයක, පහළොවක සිට එකතු වී තිබෙන මේ රොන්මඩ ඉවත් කර. ජලාශය ශුද්ධ කර වැඩි ජලප්‍රමාණයක් ගබඩා කළ හැකි වැඩ පිළිවෙලක් ගැන කල්පනා කර බැලූවොත් හොඳයි කියා මම ගරු නියෝජ්‍ය ඇමතිතුමාට මතක් කරන්නට කැමතියි.

**කළුබණ්ඩා රත්නායක මහතා (පඩුවස්තුවර)**

(*திரு. கலுபண்டா ரத்நாயக்க—பண்டுவஸ்துவர்*)  
(Mr. Kalubanda Ratnayake—Panduvastuvara)

ගරු සභාපතිතුමනි, මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ වචන ස්වල්පයක් කළා කරන්නට අවස්ථාව ලබා දීම ගැන ප්‍රථමකොට මම තමුත්තාත්සේට ස්තූති වන්න වෙතවා. ගරු සභාපතිතුමනි, මගේ ආසනයට විදුලි බලය ලැබුණේ ඩබ්ලිව් සේනානායක අග්‍රාමාත්‍යතුමා ගේ කාලයේදීයි. 1965-70 කාලයේදී කුලියාපිටිය සිට හෙට්ටිපොළ දක්වා සැතපුම් 9 ක් දුරට ප්‍රධාන මාර්ගයේ විදුලි බලය ලබා දී තිබුණා. හෙට්ටිපොළ ගම්සභාවේ සභාපති හැටියට මම වැඩ කළ ඒ කාලයේදීයි ඒක ලබා දුන්නේ. ඊට පසුව 1970-77 ශ්‍රී ලංකා ආණ්ඩුව

[කච්චේන්ඩා රත්නායක මහතා]

ඇති වුණා ඒ කාලයේදී ඉංග්‍රීසි විදුලිබල යෝජනා ක්‍රමයක් හැටියට තරගයේ සැනපුම් 2 කට පමණක් විදුලි බලය ලබා දී තිබෙනවා. එපමණයි ලබා දී තිබුණේ. අපේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ ආණ්ඩුව ඇති වුණාට පසුව ගත වූ අවුරුදු පහ තුළ ඉංග්‍රීසි විදුලි බල යෝජනා ක්‍රමය යටතේ මගේ ආසනයේ සැනපුම් 22 ක් දුරට විදුලි බලය ලබා දෙන්නට අපට පුළුවන් වුණා. ඒ නිසා අද අපේ ප්‍රදේශවාසීන් ඉතා මත් සන්තෝෂයෙන් කටයුතු කරනවා. ඒවාගේම ඒ විදුලිය ආධාරයෙන් අද සැහෙන පිරිසක් ස්වයං රැකියා ආරම්භ කර තිබීම වැදගත් දෙයක් හැටියට මම මේ අවස්ථාවේදී මතක් කරනවා.

ඒවාගේම මගේ ආසනයේ සැනපුම් අටක් නමයක් තරම් වන තවත් මාර්ගයක් තිබෙනවා. මේ පාර දෙපස කොහු මෝල් 16 ක් තිබෙනවා. සැහෙන ව්‍යාපාරිකයෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ මාර්ගයටත් විදුලිය ලබා දීම ඉතාමත් සුදුසුයි කියා මම ගරු නියෝජ්‍ය ඇමතිතුමාට දැනුම් දුන්නා. එහෙම නම් මුළු ප්‍රමාණයටම විදුලිය සපයන්නට බැහැ, එක්තරා ප්‍රමාණයක් කියන්න ආසියාතික ආධාර ක්‍රමය යටතේ ඒ කොටසට විදුලිය ලබා දීමට ආධාර දෙන්නම් කියා ගරු නියෝජ්‍ය ඇමතිතුමා කීවිවා. ඒ හැරුණම විමර්ශන අයවැයෙන් ලැබෙන මුදලින් කොටසක් බදින්න කියා කීවිවා. ඒ අස්තමේන්තු අනුව, විමර්ශන අයවැයෙන් අපට ලැබුණු මුදලෙන් රුපියල් පන් ලක්ෂයක් බැන්දා. ඒ අතර ආසියාතික ආධාර ක්‍රමය යටතේ තවත් රුපියල් තුන් ලක්ෂ ගණනක් ලැබුණා. රුපියල් නව ලක්ෂය කට කිව්වු ගණනක් ඒ වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට මුදල් බැඳ තිබෙනවා.

ඒ යෝජනාක්‍රමයේ වැඩ කටයුතුන් ඉක්මනින් පටන් ගත්තා. අපේ ගම්වාසීන් එකතු වී ඉමදානයෙන්, ඒ ප්‍රදේශයේ හැතැප්ම 2 1/4 ක පමණ කොටසක විශාල ගස් කපා දුන්නා. ඒ අතර කණු 85 ක් දමා තිබෙනවා. කම්බි පොටවල් 3 ක් ඇද ඒ වැඩත් අවසන් කර තිබෙනවා. නමුත් මුදල් මදිය කියා ව්‍යාත්ස්පෝර්මරයක් සවි කර නැහැ. අර රුපියල් නව ලක්ෂයට කිව්වු ප්‍රමාණයත් ඉවරයි. එහෙම නම් එයින් අපට පෙනී යන්නේ, හැතැප්මක ප්‍රමාණයක වැඩ කරන්න රුපියල් හය ලක්ෂයක පමණ මුදලක් වියදම් වන බවයි. මම ඉදිරිපත් කරන්නේ අපේ මන්ත්‍රීවරුන් සියලුම දෙනා විසින් දැනගත යුතු වැදගත් ප්‍රශ්නයක්. විමර්ශන අයවැයෙන් අපට ලැබෙන සම්පූර්ණ මුදල රුපියල් විසිපන් ලක්ෂයක් පමණක් නම් අපි කොහොමද, මේ වගේ විදුලිබල යෝජනා ක්‍රමයක් සඳහා එයින් රුපියල් දහ-පහළොස් ලක්ෂයක් වියදම් කරන්නේ? ඒ විධියට වියදම් කළොත් අපේ අනෙක් වැඩ කටයුතු කර ගන්නේ කොහොමද? එම නිසා මේ සම්බන්ධයෙන් යම්කිසි වැඩ පිළිවෙලක් යොදන්නාය කියා නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම, විදුලිබල යෝජනා ක්‍රම සඳහා හදන ඇස්තමේන්තුවල සඳහන් විය හියදම් නම් ඉතාම අධික බව නොකියා බැහැ.

අපි, ඒවායේ වැඩ කරන නිලධාරී මහත්වරුන්ට විරුද්ධ නැහැ. අපි යම්-යම් කරුණු කියන විට ඒ ඇතැම් නිලධාරීන් හිතනවා, අපි ඒ අයගේ වැඩ කටයුතුවලට

ඇහිලි ගෙනවාය කියා. ඒ විධියට අපි යම්-යම් දුර්වල තැන් පෙන්වා දුන්නාම ඒ උදවිය අපි සමඟ අමනාප වෙනවා. නමුත් අපි ඒ අය සමඟ අමනාප නැහැ. අප සතුටුයි, ඒ අයත් සමඟ ඉතා සහයෝගයෙන් වැඩ කරන්න. අපි කරන්නේ, වැරද්ද පෙන්වා දීම පමණයි. නමුත් එතැන එක්තරා විධියක ඒ කාඩ්කාරයක් ඇති වී තිබෙන බව පෙනෙනවා. ඇතැම් අවස්ථාවල ඕනෑවට-එපාවටයි, වැඩ කෙරෙන්නේ. මුළු ලංකාවේම ආසනවලට විදුලිබලය ලබා දෙන්නේ විදුලිබල මණ්ඩලයෙනුයි. එම නිසා ඒ සම්බන්ධයෙන් වැදගත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීම ගැන නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්න කැමැතියි.

මුළු ලංකාවටම විදුලිබලය සැපයීමේ කටයුතු කිරීමේ වගකීම විදුලිබල මණ්ඩලයට පැවරී ඇති නිසා වෙන්න ඇති, විදුලිබල මණ්ඩලය අර විධියේ වියදම් දරන්න මැලි වෙන්නේ. එම නිසා මම යෝජනාවක් කරන්න කැමැතියි. සෑම දිස්ත්‍රික්කයක් සඳහාම දිස්ත්‍රික් ඇමති වරයෙක් බැගින් ඉන්නවා. එතුමන්ලාට පුළුවන්කම තිබෙනවා, දිස්ත්‍රික් සංවර්ධන සභාත් සමඟ සාකච්ඡා කර ඒ ඒ දිස්ත්‍රික්කයේ විදුලිබලය සැපයීමේ කටයුතු කරන්න. එවිට, ඒ වෙනුවෙන් යන වියදමත් අඩු කර ගන්න පුළුවන් වේ යයි මම විශ්වාස කරනවා.

ඒ සමඟම සිදු වී තිබෙනවා, මට ඇති වී තිබෙන අවහිර කම් ගැනත් පෙන්වා දෙන්න. මම කලින් ප්‍රකාශ කළා, අර හැතැප්ම 2 1/4 තුළ විදුලිබලය දෙන්න පොරොන්දු වුණාය කියා. ඒ අනුව කණු හිටෙව්වා; කම්බි ඇද්දා. නමුත් ව්‍යාත්ස්පෝර්මර් නැති නිසා විදුලිබලය ලැබුණේ නැහැ. මේ අතර, ඒ යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු කෙරී ගෙන යද්දී විදුලිබලය සඳහා අවශ්‍ය දේවල් සමහර මෝල්වලට සපයා ගත්තා. සමහරු ගෙවල් 'වයරින්' කර ගත්තා. තවත් සමහරු විදුලිබලය ලබාගෙන සුළු රුකියා කිරීම සඳහා අවශ්‍ය දේවල් සපයා ගත්තා. මේ අතර පන්සල්වල ස්ථාමීන් වහන්සේලාත් බලාගෙන හිටියා, විදුලිබලය ලැබෙයි කියා, සමහර ව්‍යාපාරිකයෝත්, නොයෙකුත් සංවර්ධන වැඩ පටන් ගන්න බලාගෙන හිටි අයත්, මම කලින් කී විධියට විදුලිබලය බලා පොරොන්තුවෙන් හිටි අනෙක් අයත් යන සියලු දෙනාම දැන් දොස් කියනවා. එම නිසා නියෝජ්‍ය ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා, කරුණාකර ඒ ගැන විභාග කර බලා අපේ ඒ අවශ්‍යතාව ඉෂ්ට කර දෙන්නාය කියා.

මිට වඩා කපා කරන්න මම බලාපොරොත්තු වන්නේ නැහැ. ඉදිරි අනාගතයේදීවත් මේ අඩුපාඩු සකස් වී මිට වඩා සාරවත් විධියට අපේ රටට විදුලි ආලෝකය ලබා දෙන්න නියෝජ්‍ය ඇමතිතුමාටත්, අතිගරු ජනාධිපතිතුමාටත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

අ. හා. 8.15

පී. දයාරත්න මහතා (අම්පාර දිසා ඇමතිතුමා සහ විදුලිබල හා බලශක්ති පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමා)

(திரு. பீ. தயாரத்ன—அம்பாறை மாவட்ட அமைச்சரும், மின்சக்தி, எரிபொருள் பிரதி அமைச்சரும்)

(Mr. P. Dayaratne—District Minister, Amparai, and Deputy Minister of Power and Energy)

සහාපතිතුමනි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ ගරු මන්ත්‍රීතුමන්ලා 11 දෙනෙක් පමණ කපා කරන්න යෙදුණා. එතුමන්ලා විසින් විදුලි

බල මණ්ඩලයේ ප්‍රශ්න කිපයක් ඉදිරිපත් කරන්න යෙදුණා. ඒ වගේම යෝජනා ගණනාවක් එතුමන් ලා ගෙන් ඉදිරිපත් වුණා. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න කාලය නැති නිසා එතුමන් ලාගේ ඒ ප්‍රශ්න පිළිබඳව පොද්ගලිකව එතුමන් ලාට වෙන-වෙනම ලියන්න මම බලාපොරොත්තු වෙනවා. අපේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු පිළිබඳ ඉතා උනන්දුවකින් මෙහි රැඳී සිට යෝජනා ආදිය ඉදිරිපත් කළ ගරු මන්ත්‍රීතුමන් ලාට අපේ අමාත්‍යාංශය හාර ගරු ඇමතිතුමා වන ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් මගේ විශේෂ ස්තූතිය පුද කරන්නට කැමතියි.

විදුලි බලය හා බල ශක්ති අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව, විශේෂයෙන් පසුගිය වර්ෂයේ කෙරුණු වැඩ කටයුතු හා අනාගතයේදී කරන්නට බලාපොරොත්තු වන කටයුතු පිළිබඳව කෙටියෙන් හෝ වචන ස්වල්පයක් මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම මගේ යුතුකමක් යැයි මම කල්පනා කරනවා. විදුලි බල අමාත්‍යාංශය දැන් විදුලි බලය හා බල ශක්ති අමාත්‍යාංශය වශයෙන් කටයුතු කරනවා. විදුලි බල කටයුතු පිළිබඳ වැඩ කොටස ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉටු කෙරෙන අතර, බල ශක්ති කටයුතු, අමාත්‍යාංශයේ වෙනම කොටසකින් දැන් කරගෙන යන බව ප්‍රකාශ කරන්නට කැමතියි.

පසුගිය අවුරුදු කීපය තුළ විදුලි බල මණ්ඩලයේ විශාල ප්‍රගතියක් අපට දැක ගන්නට ලැබුණා. 1977 දී මේ රජය බලයට පත් වන අවස්ථාවේදී ලංකා විදුලි බල මණ්ඩලයේ සිටි සේවක සංඛ්‍යාව 8,727 යි. මේ රජය බලයට පත් වී අවුරුදු පහක් ගත වුණාට පස්සේ, අද එහි සේවය කරනවා 10,319 දෙනෙක්. පසුගිය කාලය තුළදී අපට ඉංජිනේරු මහන්වරුන්ගේ විශාල හිඟයකට මුහුණ දෙන්නට සිදු වුණා. දැනුත් එය එසේමයි. මේ නිසා අපේ වැඩ කටයුතු හුඟක් දුරට ප්‍රමාද වුණා. පසුගිය කාලයේදී සාමාන්‍ය කම්කරු තනතුරුවල පුරප්පාඩු පිරවීම කිසිම අපහසුවක් නැතිව කරන්නට ඉඩ ලැබුණත්, විශේෂයෙන්ම ඉංජිනේරු මහන්වරුන්, ඒ වාගේම, විදුලි අධිකාරිවරුන් යනාදී අය වෙනත් රටවල වඩා හොඳ රැකියා සොයා ගැනීම නිසා ඒ අතින් විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්නට විදුලි බල මණ්ඩලයට සිදු වුණා.

මේ කාලය තුළදී—පසුගිය අවුරුදු පහ ඇතුළතදී—විදුලි බලය ඉල්ලීමත් ඒ හා සමානව වැඩි වී තිබෙනවා. කර්මාන්ත සහ නිවාස කටයුතු සඳහා 1977 සම්පූර්ණ වර්ෂය තුළ මෙහෙවැටි පැය 1,217 ක් සපයා ඇති අතර, 1982 දී මෙහෙවැටි පැය 2066 ක් සපයා තිබෙන බව අපට කියන්නට පුළුවනි. ඒ වාගේම එදා ධාරිතාව මෙහෙවැටි 260 ක් වුණ අතර, අද එය මෙහෙවැටි 431 දක්වා වැඩි වී තිබෙනවා. ආදායම 1977 දී දස ලක්ෂ 172 ක් වුණ අතර, 1982 දී දස ලක්ෂ 2,546 ක් වී තිබෙනවා. ඒ විධියට ආදායම වැඩි වන්නට හේතු වුණේ, වියදම වැඩි වීම නිසා විදුලි බල ශාස්ත්‍ර වැඩි වී කිරීමයි. ඒ නිසා මේ විධියේ විශාල ආදායමක් රැපියල්වලින් පෙන්වන්නට පුළුවන් වී තිබෙනවා.

පසුගිය කාලය තුළදී විදුලිය ඉල්ලීම වැඩි වුණ නිසා විශාල විදුලි බල හිඟයක් මේ රටේ ඇති වුණු බව මේ අවස්ථාවේදී මම කියන්නට කැමතියි. ඒ හිඟයට වහාම

මුහුණ දෙන්නට අපට හැකි වුණේ නැහැ. 1977 දී මේ රජය බලයට පත් වුණාට පසු විදුලි බලය ජනනය කිරීම සඳහා බලාගාර ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළා. විදුලි බලාගාරයක් ඉදි කිරීමට සාමාන්‍යයෙන් අවුරුදු හතරක් පහක් ගත වෙනවා. ඒ නිසා, මේ රජය බලයට පත් වුණාට පසු ඉදි කිරීමට පටන්ගත් පළමුවැනි බලාගාරය විවෘත කරන්නට අපට වුවෙන් වුණේ මේ වර්ෂයේදීයි.

මේ පළමුවැනි විදුලි බලාගාරය තමයි නැකියන් විදුලි බලාගාරය. තවමත් සම්පූර්ණයෙන් වැඩ අවසන් වී නැහැ. තව මාසයකින් පමණ වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හේතුව නිසා ඉල්ලන විදුලි බලය ලබා දෙන්නට නොහැකි තත්ත්වයක් 1980-1981 වම්වල ඇති වුණා. ඒ නිසා තාප විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා ශාස්ත්‍රීයව යන්ත්‍ර මේ රටට ගෙනාවා. ඒ කටයුතු ආරම්භ කරන්නට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ඒ අනුව පසුගිය වර්ෂයේ එක පැයක්වත් විදුලිය කතා හැරීමක් නැතිව කටයුතු කිරීමට විදුලි බල මණ්ඩලයට පුළුවන්වීම ගැන අපි කවුරුත් සන්තෝෂ වෙන්න මිනා.

මේ වර්ෂයේත් අපි බලාපොරොත්තු වුණේ නැහැ විදුලි බල හිඟයක්, නව විදුලි බලාගාරයක් ඇති වන නිසා. සමහර විට එයින් අවශ්‍ය විදුලි බලය ලබා ගැනීමට නොහැකි වුණොත් තව මාසයකින් පස්සේ, සමහරවිට ලබන මාස තුන හතර ඇතුළත, සුළු කාලයක් ඒ ප්‍රශ්නයට මුහුණ පාන්න සිදු වෙන්න පුළුවන්. ඒත් මම හිතනවා එවැනි තත්ත්වයක් ඇති නොවේවිය යැයි. එසේ නොවේවැඩි ප්‍රාර්ථනා කරනවා.

කෙසේ වෙතත් ඒ විධියේ විදුලිබල හිඟවීම් තවදුරටත් මේ වර්ෂයේ දී හෝ ඉදිරි වම්වලදී හෝ ඇති නොවෙන්නට අපි කටයුතු කර තිබෙනවාය කියා ආධිමිඛයෙන් පකාශ කරන්න කැමතියි. ඒ සඳහා විදුලිබල මණ්ඩලය පියවර කීපයක් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ලබන අවුරුද්දේ පෙබරවාරි මාසය වන විට ඩිසල් විදුලි ජනක යන්ත්‍ර—මෙහෙවැටි 80 ක ධාරිතාව ඇති ඩිසල් විදුලි ජනක යන්ත්‍ර—සවි කර එයින් විදුලි බලය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. දනට ඉදි කරගෙන යන ඩිස්ට්‍රිබියුෂන්, කොන්මලේ, රත්දෙනිගල වගේ ජලාශවල විදුලි බලාගාරවලින් විදුලිය ලබාගන්න පුළුවන් වෙන්නේ ඊට පසුවයි. ලබන අවුරුද්දේ ජලි මාසයේ පමණ ඩිස්ට්‍රිබියුෂන් ජලාශයේ හුත්, 1985 දී කොන්මලේ ජලාශයෙනුත්, 1986 දී රත්දෙනිගල ජලාශයෙනුත් විදුලි බලය ලබාගන්න පුළුවන් වෙනවා.

මම හිතන හැටියට උගව-පරණගම ගරු මන්ත්‍රීතුමා (ආර්. එම්. කරුණාරත්න මහතා) වෙන්න ඇති ප්‍රශ්න කළා, “ඇයි මේ ඩිසල් ජනක යන්ත්‍ර අපි මිලදී ගත්තේ අපට ජල විදුලි බලාගාර ඇති කරන්නට පුළුවන්කම නිසියදී” කියා. මා කියන්න කැමතියි, ජල විදුලි බලාගාර ඇති කරන්න අපි වැඩ පිලිවෙල සකස් කර තිබෙන බව. ඒ වාගේම ඒවා මොනම රජයක් තිබුණු කොටසක කාලෙක වත් මේ රටේ පටන් ගත්තේ නැති විධියේ ජල විදුලි බලාගාර තුන හතරක් බව මා කියන්න කැමතියි.

ඒ ජල විදුලි බලාගාර මම කලින් කීවිවා වාගේ 1983, 1984, 1985, 1986 යන අවුරුදු හතරේ එක එක බැගින් විවෘත වෙනවා. නමුත් මේ රටේ අවුරුද්දෙන් අවුරුද්දට

[වි. දයාරත්න මහතා]

වැඩි වන විදුලි බල ඉල්ලීම් නිසා මේ විදුලි බලාගාරවල ඉදි කිරීම අවසන් වන විට ඒවායේ ධාරිතාව සම්පූර්ණයෙන්ම මහජනතාවගේ පරිභෝජනයට යැවෙනවා.

මේ රටේ දැනට තිබෙන ජල සම්පත් දෙස බලන විට සමහරවිට මේ රටේ උපරිම ජල විදුලි නිෂ්පාදන ප්‍රමාණය — ධාරිතාව මෙහෙවි 2000 ත් 3000 ත් අතර වෙන්න පුළු වන්— ක්‍රිස්තු වර්ෂ 2000 වන විට, ප්‍රයෝජනයට ගන්න සිදු වෙන්න පුළුවන්. නමුත් ඒ කාලය තුළදී වැඩි වන විදුලි බල ඉල්ලීම් ප්‍රමාණය අනුව තව විශාල හිඟයක් ඇති වන නිසා කොයිම අවස්ථාවකදීවත් තාප විදුලිය පාවිච්චි නොකර මේ රටේ සම්පූර්ණ විදුලි ඉල්ලීම සපුරාලන්න බැරි වන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. එම නිසා අපි මිලදී ගන්නා ඩිසල් විදුලි ජනක යන්ත්‍ර, ගැස් ටර්බයින් යන්ත්‍ර හැම එකක්ම අපට අනාගතයේදී ප්‍රයෝජනවත් වන බව අපි මතක තබාගන්න ඕනෑ. මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි කරගෙන යන විදුලි බලාගාර පිළිබඳව කථා කළා. මේ විදුලිය, විදුලිය පාවිච්චි කරන ප්‍රදේශවලට ගෙන එන්න ඕනෑ. ඒ ප්‍රදේශවලට ගෙන එන්නට, විදුලි බලා ගාර ඇති කරනවා හා සමානම වියදමක් දරන්න වෙනවා. බිබිලේ ගරු මන්ත්‍රීතුමා— පේෂකර්ම නියෝජ්‍ය ඇමති තුමා— ප්‍රකාශ කළා එක්තරා යෝජනා ක්‍රමයකට දස ලක්ෂ 600 ක් පමණ වියදම් කරනවාය කියා. ඇත්ත. ඒ යෝජනා ක්‍රමයේ දස ලක්ෂ භාරසිය ගණනක් වියදම් කරන්නේ කොත්මලේ සිට කොළඹ දක්වා විදුලිය ගෙන ඒමට දහස් වෝල්ට් දෙසිය විස්සේ සම්ප්‍රේෂණ මාර්ගයක් තැනීම සඳහායි. මේ සඳහා විශාල වියදමක් දරන්න සිද්ධ වී තිබෙනවා. විදුලිය පාවිච්චි කරන ස්ථානවලට ගෙන යන්න බැරි නම් විදුලි බලාගාරවල විදුලිය ජනනය කළාට වැඩක් නැහැ. ඒ සඳහා නමයි, ඒ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න සිදුවී තිබෙන්නේ. ඒ වගේම තවත් සැතපුම් 500 ක විදුලි මාර්ග ඉදිවෙන බව එතුමා ප්‍රකාශ කළා. එයත් කරන්නේ දැනට අවුරුදු කීපයකට පෙර ගත්ත තීරණයක් අනුවයි.

මේ රටේ දැනට විදුලිය නොලැබෙන ප්‍රදේශ රාශියක් තිබෙනවා. එක ගමකටවත් විදුලිය නොලැබුණු මැතිවරණ කොට්ඨාශ රාශියක් තිබෙනවා. එයින් එකක් තමයි, විය දුව මැතිවරණ කොට්ඨාශය. ඒ වගේ මැතිවරණ කොට්ඨාශ රාශියක් තිබෙනවා. අන්න එවැනි මැතිවරණ කොට්ඨාශවලට විදුලිය ලබා ගැනීමටයි, මේ විදුලි මාර්ග සැතපුම් 500 ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම එතුමාගේ දැන ගැනීම සඳහා කියන්න කැමතියි, විශාල ජනගහණයක් ඉන්න ප්‍රදේශ, මොණරාගල දිස්ත්‍රික්කයේ සමහර පලාත්වල තිබෙනවා. ඒවායේ සැතපුම් 30 කින් 40 කින් වත් විදුලි මාර්ගයක් තිබෙන ස්ථානයක් සොයා ගන්න බැහැ.

**සභාපතිතුමා**  
(*சபைவர்*)  
(The Chairman)

Order, please! You have only one minute more to finish your speech.

**පී. දයාරත්න මහතා**  
(*திரு. பி. தயாரத்ன*)  
(Mr. P. Dayaratne)

ඒ වගේ තැන්වලට විදුලිය සැපයීම සඳහායි, ඇත්ත වශයෙන්ම මේ විශාල වියදම කරන්නේ. Can you give me 10 minutes more? ගරු සභාපතිතුමා මාගේ කාලය ගැන මතක් කළා. කැඳුණු රාශියක් කියන්න තිබුණත් මගේ කතාව කෙටි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි කියන්න ඕනෑ—

**සභාපතිතුමා**  
(*சபைவர்*)  
(The Chairman)

Does the House agree to give the hon. Deputy Minister 10 minutes more?

**මන්ත්‍රීවරු**  
(*அங்கத்தினர்*)  
(Members)  
Aye!

අ. සා. 8.30

**පී. දයාරත්න මහතා**  
(*திரு. பி. தயாரத்ன*)  
(Mr P Dayaratne)

අද පාරිභෝගිකයාට විදුලිය ඒකකයකට ගෙවන්න සිදු වී තිබෙන මිල පිළිබඳව නිතරම අපට අසන්නට ලැබෙනවා. ඇත්තවශයෙන්ම කල්පනා කර බලන විට ලෝකයේ මොනම රටකවත් මේ තරම් අඩු මිලකට විදුලිය සැපයීමක් කෙරෙන්නේ නැහැ. මම කියන්න කැමතියි, අර ඉන්ධන ගැලපුම් ගාස්තුව සමග තමුත් තාන්සේලා විදුලි ඒකකයකට ගෙවන සාමාන්‍ය මුදල දිහා බැලුවත් අපට වඩා, දුප්පත් රටවලත් මිට වඩා වැඩි මිලක් ගෙවන බව. චීනය අද විදුලි ඒකකයකට රු. 3.00 ක් පමණ ගෙවනවා. ඒත් අපි වගේ දියුණු වෙන රටක්. ඒ වගේම ආසියාවේ අනික් හැම රටක්ම අපට වඩා විශාල මුදලක් විදුලි ඒකකයක් සඳහා ගෙවන බව මා මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම පසුගිය මාස කීපය තුළදී විදුලිබල මණ්ඩලයට විශාල අමතර වියදම් රාශියක් කරන්නට සිදුවුණා. ඩිසල් ජනක යන්ත්‍රවලින්, ගැස් ටර්බයින් යන්ත්‍රවලින් විදුලිය නිෂ්පාදනය කරගෙන යන විට, දවසකට රුපියල් හැට ලක්ෂයක පමණ ඩිසල් තෙල් පුච්චන විට, අති විශාල වියදමක් දරන්නට සිදු වෙනවා. විශේෂයෙන්ම සියයට 13 ක මිල වැඩි වීමක් ඇති වුණ අවස්ථාවේදී තවත් ලක්ෂ ගණනක් වැඩිපුර වියදමක් දරන්නට සිදු වුණා. ඒ වාගේම අංශනානික වියදම් විශාල ප්‍රමාණයක් අපට දරන්නට සිදු වෙනවා.

ගරු මන්ත්‍රීවරුන් පෙන්නා දන්නා, සමහර අවස්ථාවලදී විදුලි රැහැන් ඇදීමේදී, ලක්ෂ ගණන් ගෙවන්න සිදුවී තිබෙනවාය කියා, නමුත් පඩුවස් නුවර මන්ත්‍රීතුමාගේ (කඵලණ්ඩා රත්නායක මහතා) ප්‍රශ්නය වෙනම එකක්. මම හිතන විධියට එතැන වැරදීමකින් වැඩිපුර ගාස්තුවක් අයවී තිබෙනවා. ඒ භාරෙන්නට නොයෙකුත් අවස්ථාවලදී ගරු මන්ත්‍රී



වැරදත් කරුණු ඉදිරිපත් කර තිබෙනවා, සියයට 25 කින් 30 කින් පමණ අපේ ගස්තු වැඩිවී තිබෙනවා කියා. එයට හේතුව වන්නේ විශේෂයෙන්ම මා සඳහන් කළ අර ආයතනික වියදමයි.

තමුත්තාන්සේලා දන්නවා, විදුලි බල මණ්ඩලය වගේ තැනක—11,000 ක් පමණ සේවක සේවිකාවන් ඉන්න තැනක—මොන තරම් විශාල මුදලක් ආයතනික වියදම් වශයෙන් දරන්නට සිදුවෙනවාද කියා. විශේෂයෙන්ම වාහනවලට, ඒ වගේම නිවාඩු ආදී වෙනත් නොයෙකුත් පහසුකම් යනාදිය සලසන්නට විශාල වියදමක් දරන්නට සිදු වෙනවා. විශාල සේවක සංඛ්‍යාවක් සිටින තැනක ඒ කටයුතු සඳහා විශාල වියදමක් දරන්නට සිදු වෙනවා. ඒ නිසා එවැනි ගස්තුවක් අය නොකර මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් හැටියට පවත්වගෙන යන්න හැකි වෙන්නෙ නැහැ. අපි දන්නවා හුඟක් සංස්ථා, මණ්ඩල ආදිය පාඩුවට කටයුතු කරන බව. තමුත් අපට කියන්න පුළුවන් ආඩම්බරයෙන්, විදුලි බල මණ්ඩලය පාඩුවක් නැතිව සැහෙන ලාභයක් ලබාගෙන කටයුතු කරගෙන යන බව. ඒ ලාභය සම්පූර්ණයෙන්ම අනාගත වැඩි දියුණු කිරීම් වැඩ සඳහා යොදවන බව මම මේ අවස්ථාවේ තමුත්තාන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරන්න සතුටුයි.

මේ අවුරුද්දේදී රුපියල් දශ ලක්ෂ දහසකට කිව්ව වෙන්තට වියදම් කරන්න විදුලි බල මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ල විදුලි බල මණ්ඩලයට ලැබෙන අදායමෙන් හෝ ලබාගත් ණය පහසුකම් වලින් හෝ තමයි ගෙවන්නේ. ඒ ණය ගෙවන්නට සිදු වන්නේ විදුලි බල මණ්ඩලයටමයි. ඒ නිසා මා හිතනවා අද විදුලි බල ඒකකයකට අය කරන මිල ඉතා මත්ම සාධාරණයි කියා. විදුලිය බෙදා හැරීම සඳහා පළාත් පාලන ආයතන පත් කර තිබෙනවා. පළාත් පාලන ආයතනවලින් මුදල් එකතු කර ගැනීම අද විශාල ප්‍රශ්නයක් වෙල තිබෙනවා. තමුත්තාන්සේලාගේ දැන ගැනීම පිණිස මට කියන්නට පුළුවන් පළාත් පාලන ආයතන ඇතුළු රජයේ දෙපාර්තමේන්තු හා ආයතනවලින් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් දශ ලක්ෂ දහසක් පමණ එන්නට තිබෙන බව. ටිකක් කල්පනා කර බලන්න, දශ ලක්ෂ දහසක් බැංකුවේ තැන්පත් කළොත් පොළීය කොපමණ ලැබෙනවාද කියා, මාසයකට නැත්නම් අවුරුද්දකට? පළාත් පාලන ආයතනවලින් පමණක් රුපියල් දශ ලක්ෂ හාරසිය නිස් අටක් ලැබෙන්නට තිබෙනවා. රජයේ දෙපාර්තමේන්තුවලින් දශ ලක්ෂ සියයක් ලැබෙන්නට තිබෙනවා, වෙනත් සංස්ථාපිත ආයතන වලින් දශ ලක්ෂ 316 ක් ලැබෙන්නට තිබෙනවා. මේ මුදල සමහර විට මාස 10 ක් 11 ක් 12 ක් වාගේ කාලයක් තුළ විදුලිය සැපයීම සඳහා අය විය යුතු මුදල්. අපට මේ මුදල එකතු කර ගන්නට පුළුවන් නම් මාස තුනක් ඇතුළත ඒක විශාල පහසුවක් වෙනවා, විදුලි බල මණ්ඩලයේ කටයුතු වලට.

ඉන්ධන සඳහා අඩු ගණනේ රුපියල් දශ ලක්ෂ 250 ක් 300 ක් අවශ්‍ය වෙනවා, එක අවස්ථාවකදී සැහෙන ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කර තබා ගන්නට ඕනෑ. එම නිසා ඉන්ධන සඳහා ගෙවීමට නිතරම දශ ලක්ෂ 250 ක 300 ක මුදලක් තිබෙන්නට ඕනෑ. මේ

වාගේ විශාල මුදලක් වෙන් කරන්නට සිදුවුවහොත්, මේ අපට ලැබෙන්න තිබෙන මුදල නිසා, මම හිතනවා විදුලි බල මණ්ඩලයත් ලාබ ලබන ආයතනයක් හැටියට වැඩි කල් දුටුවන්ට පුළුවන් වෙන එකක් නැහැ කියා. එම නිසා කරුණාකරලා අපේ මේ මන්ත්‍රිතුමන්ලා තම තමන්ගේ ප්‍රදේශවල තිබෙන පළාත් පාලන ආයතන උනන්දු කරවලා විදුලි බල මණ්ඩලයට ගෙවන්නට තිබෙන මුදල ඉක්මනින්ම ලබාදීමට කටයුතු කරන්නායි මම ඉල්ලා සිටිනවා. මම හිතනවා සමහරවිට විදුලි බල ඒකකයක් මිල පහත දැමීමටත්, ඒ වාගේම විදුලි බල මාර්ගයක් ඉදි කරන විට සැතපුම්කට යන වියදම සැහෙන ප්‍රමාණයකින් අඩු කිරීමටත් එය ප්‍රයෝජනවත් වේවි කියා.

මා විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි, බල ශක්ති කටයුතු පිළිබඳව. පසුගිය මාස කිහිපය තුළදී මේ අමාත්‍යාංශය ඒ අංශයෙන් සැහෙන වැඩ කොටසක් කර තිබෙනවා. අනාගතයේදී ඒ පිළිබඳව විශාල වශයෙන් කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. දැනටම බල ශක්ති ඒකකයක් ඇති කර තිබෙනවා. මේ කටයුතු මීට කලින් කරන්නට අපට හැකියාවක් නොලැබුණේ ඒ සඳහා සුදුසුකම් ලත් අය සොයා ගැනීමට නොහැකි වූ නිසයි. දැන් ඒ සඳහා සුදුසුකම් ඇති, දැනුම ඇති පුද්ගලයෙක් විදුලි බල අමාත්‍යාංශයට ලැබී තිබෙනවා. එනම් ආචාර්ය මොහාන් මුණසිංහ මහත්මයායි. දැන් ඒ වැඩ සිසුයෙන් කෙටිගෙන යනවා. දැන් අපි බල ශක්ති සැලසුම් හා ප්‍රතිපත්ති විශ්ලේෂණ වැඩ පිළිවෙලක් ඇතිකර තිබෙනවා. වෘත්තීය මට්ටමේ බල ශක්ති ප්‍රතිපත්තියක් හඳුන්වාදීම හා බල ශක්ති ඉල්ලුම් පරිපාලනය කිරීම සඳහා සංරක්ෂණ වැඩ පිළිවෙලක් සකස් කිරීමටත් නොයෙකුත් නවීන බලශක්ති ක්‍රම ඒ වගේම නැවත නැවත ප්‍රයෝජනයට ගතහැකි බල ශක්ති ක්‍රම යනාදිය හඳුන්වා දීමටත් මේ වැඩ පිළිවෙළ යටතේ බලාපොරොත්තු වෙනවා.

මේ වැඩ පිළිවෙළ යටතේ දැනටමත් විදුලි බල මණ්ඩලය මගින් මහජනතාවගේ අවබෝධය පිණිස හමිබන්තොට දිස්ත්‍රික්කයේ පරිටියපොල කියන ග්‍රාමයේ බල ශක්ති මධ්‍යස්ථානයක් ඇති කර තිබෙනවා. මේ ගමේ පවුල් හැත්තාවකට පමණ ජීව වායුවෙන් සුයඹිතාපයේ තුත් ඒවාගේම සුළං මාර්ගයෙන් විදුලිය සපයා තම නිවාස ආලෝකමත් කර ගැනීම සඳහා වැඩ පිළිවෙළවල් සකස් කර දී තිබෙනවා. නියාමක ව්‍යාපෘතියක් හැටියට ඒ වැඩ පිළිවෙලට විශාල මුදලක් වියදම් කරන්නට යෙදුනත් තව කවුරුදු කීපයක් ගත වන විට ඉතා සුළු මුදලකින් එවැනි ක්‍රමවලින් විදුලි බලය ලබා ගන්නට අපට හැකි වේය කියා මම විශ්වාස කරනවා. කාගේත් දැනගැනීම පිණිස ආදර්ශ ග්‍රාමයක් හැටියටයි, ඒ බල ශක්ති මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන්නේ. එයින් අපට බොහෝ දේවල් ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණා. බල ශක්ති කටයුතු පිළිබඳව විදුලි බල අමාත්‍යාංශයේ අනාගත වැඩ පිළිවෙළට එය බොහෝ දුරට ප්‍රයෝජනවත් වී තිබෙන බව මම ප්‍රකාශ කරන්නට කැමතියි. රැබෝ වූ නිසා මා මීට වඩා කථා කරන්නට අදහස් කරන්නේ නැහැ. විදුලි බල අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ වූ මෙම සාකච්ඡාවේදී අපේ වැඩ කටයුතු පිළිබඳව නොයෙකුත් යෝජනා ඉදිරිපත් කරමින් කථා කළ සියලුම ගරු මන්ත්‍රීවරුන්ට යළිත් මගේ අවංක ආදර ස්තූතිය පුද කරමින් මගේ කථාව මෙයින් අවසාන කරනවා.

“ 77 வன ஸீழ்செயி 1 வன வுடி ஸபன, பூதர்வீழ்தன விடடி ௨ 28,07,000 இடடி, ஸபலேநனசப டுதுளன் கடி ஸுது” ஸன பூள்தன விசன டுடன், ஸன ஸபிதே வி.

77 வன ஸீழ்செயி 1 வன வுடி ஸபன, பூதர்வீழ்தன விடடி ஸபலேநனசெயி ஸைபசன் ஸுபிசப திவிச ஸுதுசெயி திசெயி ஸரன டுடி.

“ தலைப்பு 77, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 28,07,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக ” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 77, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question “ That the sum of Rs. 2,807,000, for Head 77, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule ” put and agreed to.

Head 77, Programme 1, Recurrent Expenditure ordered to stand part of the Schedule

1 வன வுடி ஸபன.—ஸபிதே பசிபலினச ஸ காய் ஸபிதே ஸேபி—இடடி விடடி, ௨. 77,61,50,000

திகழ்ச்சித்திட்டம் 1.—பொது திருவாகமும் பதவியினர் செலவக களும்—ஆக்கப்பொருட் செலவு ரூபா 77,61,50,000

Programme 1.—General Administration and Staff Services—Capital Expenditure, Rs. 776.150 000

“ 77 வன ஸீழ்செயி 1 வன வுடி ஸபன, இடடி விடடி ௨ 77,61,50,000 க இடடி ஸபலேநனசப டுதுளன் கடி ஸுது” ஸன பூள்தன விசன டுடன், ஸன ஸபிதே வி.

77 வன ஸீழ்செயி 1 வன வுடி ஸபன, இடடி விடடி ஸபலேநனசெயி ஸைபசன் ஸுபிசப திவிச ஸுதுசெயி திசெயி ஸரன டுடி.

“ தலைப்பு 77, திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 77,61,50,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக ” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 77, திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “ That the sum of Rs. 776,150,000, for Head 77, Programme 1, Capital Expenditure be inserted in the Schedule ”, put and agreed to.

Head 77, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

78 வன ஸீழ்செயி—விடடி டேபாழ்தமேன் குழு

1 வன வுடி ஸபன —ரபசே ஸைபனாடுலி ஸ வன் டுதுளன் கரன ஸபன டுடன் ஸபலேநனசப விடடி ஸபலேநனசப டுதுளன் கடி ஸுது” ஸன பூள்தன விசன டுடன், ஸன ஸபிதே வி.

தலைப்பு 78—மின்சாரத் திணைக்களம் திகழ்ச்சித் திட்டம் 1.—அரசாங்கக் கட்டடங்களிலும் வழிபாட்டுக் குரிய புனித தலங்களிலும் மின்சார அமைப்புக்களைப் பொருத் தலும் பழுது பார்த்தலும் பணாலும்—மீண்டுவருஞ் செலவு, ரூபா 3,85,00,000

HEAD 78.— ELECTRICAL DEPARTMENT

Programme 1.—Construction, Repair and maintenance of Electrical Installations in Government buildings and sacred places of worship—Recurrent Expenditure Rs. 38,500,000.

“ 78 வன ஸீழ்செயி 1 வன வுடி ஸபன, பூதர்வீழ்தன விடடி ௨ 3,85,00,000 க இடடி ஸபலேநனசப டுதுளன் கடி ஸுது” ஸன பூள்தன விசன டுடன், ஸன ஸபிதே வி.

78 வன ஸீழ்செயி 1 வன வுடி ஸபன, பூதர்வீழ்தன விடடி ஸபலேநனசெயி ஸைபசன் ஸுபிசப திவிச ஸுதுசெயி திசெயி ஸரன டுடி.

“ தலைப்பு 78, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 3,85,00,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக ” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 78, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “ That the sum of Rs. 38,500,000, for Head 78, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule ” put and agreed to.

Head 78, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 வன வுடி ஸபன—ரபசே ஸைபனாடுலி ஸ வன் டுதுளன் கரன ஸபன டுடன் ஸபலேநனசப விடடி ஸபலேநனசப டுதுளன் கடி ஸுது” ஸன பூள்தன விசன டுடன், ஸன ஸபிதே வி.

Programme 1.—Construction, Repairs and Maintenance of Electrical Installations in Government buildings and Sacred places of Worship—Capital Expenditure Rs. 12,655,000.

“ 78 வன ஸீழ்செயி 1 வன வுடி ஸபன, இடடி விடடி ௨ 1,26,55,000 க இடடி ஸபலேநனசப டுதுளன் கடி ஸுது” ஸன பூள்தன விசன டுடன், ஸன ஸபிதே வி.

78 வன ஸீழ்செயி 1 வன வுடி ஸபன, இடடி விடடி ஸபலேநனசெயி ஸைபசன் ஸுபிசப திவிச ஸுதுசெயி திசெயி ஸரன டுடி.

திகழ்ச்சித் திட்டம் 1—அரசாங்கச் சட்டங்களிலும் வழிபாட்டுக் குரிய புனித தலங்களிலும் மின்சார அமைப்புக்களைப் பொருத் தலும் பழுது பார்த்தலும் பணாலும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 1,26,55,000

“ தலைப்பு 78, திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,26,55,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக ” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 78, திகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “ That the sum of Rs. 12,655,000, for Head 78, Programme 1, Capital Expenditure be inserted in the Schedule ”, put and agreed to.

Head 78, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

ஈ. ஸ. 8.39 ப, பாடலிமேன் குழு பூள்தன வர்த, கரன பிசின ஸபலேநனசப இடடி ஸபலேநனசப டுதுளன் டுதுளன் வி.

கரன ஸபலேநனசப பூள்தன வர்த; கரன ௨.௪.1983 ௨.௪.1983 24 வன பூள்தன வர்த.

பி. ப. 8.39 மணிக்கு, குழுவின் பரிசீலனை பற்றி அறிவிக்கும் பொருட்டு தலைவர் அக்கிராசனத்திலிருந்து நீங்கினார்.

குழுவினது பரிசீலனை அறிவிக்கப்பட்டது; மீண்டும் கூடுவது, வியாழக்கிழமை 24, மார்ச் 1983.

At 8.39 p.m., the Chairman left the Chair to report Progress. Committee report Progress; to sit again on Thursday, 24th March 1983.

கல்துவிம  
ஒத்திப்போடல்  
ADJOURNMENT

பகலி விடடி ஈ. ஸ. 8.40 பூள்தன கரனாசன குழு விசின பூள்தன ஸைபிசெயி பாடலிமேன் குழு கல்து விடடி

பாடலிமேன் குழு பூள்தன 1983 ௨.௪.1983 24 வன பூள்தன வர்த ஈ. ஸ. 10 வன ஸைபி கல்து விசெயி.

அப்பொழுது பி. ப. 8.40 மணியாகிவிடவே சபாநாயகர் அவர்கள் வினா விடுக்காமலேயே பாராளுமன்றத்தை ஒத்திவைத்தார்கள்.

அதன்படி, பாராளுமன்றம், அதாவது 1983 மார்ச் 17 ஆம் தேதிய தீர்மானத்திற்கிணங்க, 1983 மார்ச் 24, வியாழக்கிழமை மு. ப. 10 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

It being 8.40 p.m., MR. SPEAKER adjourned Parliament without Question put.

Adjourned accordingly until 10 a.m. on Thursday 24th March 1983, pursuant to the Resolution of Parliament of 17th March 1983.

உ. சூ.

மேலே வரிகளில் அடங்கியிருக்கின்ற கட்டுரைகளில் கிடைக்கக்கூடிய திருத்தங்களை அறிக்கையிற்றொழிவாகக் குறித்து  
பிழைகள் மீது உடனடி நடவடிக்கை எடுக்கப்படுமா என்பதை அறிய விரும்புகிறேன்.

1983 ஏப்ரல் 6 ந்த நாள்

தொழில்நுட்ப அமைச்சர் அவர்கள் அவர்கள்.

---

குறிப்பு

அங்கத்தினர்கள் இறுதிப் பதிப்பிற்கு செய்யுமாறும் பிழை திருத்தங்களை அறிக்கையிற்றொழிவாகக் குறித்து  
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சார்ட் பதிப்பாளியருக்கு

1983 ஏப்ரல் 6, புதன் கிழமைக்குப் பிந்தாமல்

கிடைக்கக்கூடியதாக அனுப்புவதில் வேண்டும்.

---

**NOTE**

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report  
and the copy containing the corrections must reach the Editor of HANSARD,

not later than

Wednesday, 6th April 1983

**දයක මුදල් :** පාර්ලිමේන්තු විவாத වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝඛිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවිධ වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

**சந்தா :** ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

**Subscriptions :** The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.